

2025 සැප්තැම්බර් 29
2025 செப்டம்பர் 29
29 September 2025



NAOSL

වාර්තාවේ අංකය : එම්ඊඩී/බී/එම්එච්/එස්ආර්/2023/78
அறிக்கை இல. : எம்எஃ/பீ/எம்எச்/எச்ஆர்/2023/78
Report No : MED/B/MH/SR/2023/78



සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල්
හා විදේශී පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම
සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව

கடமையை விட்டுச் சென்ற அரசு மருத்துவ
உத்தியோகத்தர்களிடமிருந்து அரசிற்கு அறவிட வேண்டிய நிலுவை
தொகை மற்றும் வெளிநாட்டு பயிற்சியை பெற்ற நிபுணத்துவ
மருத்துவ உத்தியோகத்தர்களை இணைப்பது தொடர்பான விசேட
கணக்காய்வு அறிக்கை

The Special Audit Report regarding the Amounts due to the
Government from the Medical Officers who are on Vacated Post and
the Attachment of Foreign-trained Specialist Medical Officers

ජාතික විගණන කාර්යාලය
தேசிய கணக்காய்வு அலுவலகம்
NATIONAL AUDIT OFFICE



සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට
අයවිය යුතු හිඟ මුදල් හා විදෙස් පුහුණුව ලද විශේෂඥ
වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ
විශේෂ විගණන වාර්තාව

පටුන

අනු අංකය	විස්තරය	පිටුව
	විධායක සාරාංශය	
1.	වාර්තාවේ පසුබිම හා ස්වභාවය	1
2.	අනුගමනය කළ ක්‍රමවේද	1
2.1	ලේඛන, පොත්පත් හා පුද්ගලික ලිපිගොනු පරීක්ෂාව	1
2.2	දත්ත පද්ධති මගින් තොරතුරු ලබාගැනීම	2
2.3	සම්මුඛ සාකච්ඡා මගින් තොරතුරු ලබාගැනීම.	2
3.	විෂය පථය හා විෂය පථයේ සීමාවීම්	2
3.1	විෂය පථය	2
3.2	විෂය පථයේ සීමාවීම්	2
4.	විගණන අධිකාරය	3
5.	ක්‍රියාවලිය	3
5.1	ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවය පිළිබඳව හැඳින්වීම	3
5.2	වෛද්‍ය සේවයේ කාර්යභාරය හා අනුමත ශ්‍රේණි හා තනතුරු	5
5.3	ශ්‍රී ලංකා වෛද්‍ය සේවයට අදාළව බලතල පැවරීම	8
5.4	පශ්චාත් උපාධි පාඨමාලා	9
5.5	අධ්‍යයන නිවාඩු	10
5.6	ගිවිසුම් හා බැඳුම්කර	16
5.7	අනිවාර්ය සේවා කාලය හා දණ්ඩන මුදල්	18
5.8	පුද්ගලික ලිපිගොනු හා ලේඛන පවත්වාගෙන යාම	21
5.9	තොරතුරු කැඳවීම් හා ඒ අනුව ඉදිරිපත් කරන ලද තොරතුරු	22
5.10	සේවය හැර ගිය වෛද්‍ය නිලධාරීන්	23
6.	නිරීක්ෂණ	35
7.	නිර්දේශ	49
	ඇමුණුම	52

සේවය හැරගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතු හිඟ මුදල් හා විදේස් පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව

විධායක සාරාංශය

වර්තමානයේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළ පුහුණුව සඳහා සහ විදේශ රැකියා සඳහා මෙන්ම අනෙකුත් හේතූන් මත විදේශගත වන වෛද්‍ය නිලධාරීන් සේවයෙන් ඉවත්වයාමේ හා සේවය අතහැර යාමේ සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය වේ. ඒ හේතුවෙන් මෙම වෛද්‍ය නිලධාරීන් රජයට ගෙවිය යුතු ඇප මුදල් හා දඩ මුදල් නොගෙවා සිටීමේ ප්‍රවණතාවයක්ද නිරීක්ෂණය වේ. විදේශගත වීම් සම්බන්ධයෙන් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය, 2009 අප්‍රේල් 02 දින සිට බලාත්මක වූ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සහ 2023 ජනවාරි 01 දින සිට බලාත්මක නව කාර්ය පටිපාටික රීති මගින් අදාළ ප්‍රතිපාදන සලසා ඇත.

එසේ වුවද ඒ අනුව කටයුතු සිදු නොකිරීම සහ අභ්‍යන්තර පාලන පද්ධතීන්වල පවත්නා දුර්වලතා හේතුවෙන් මෙම වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවිය යුතු ඇප මුදල් හා දඩ මුදල් කාලීනව අයකර නොගැනීම සහ අයකර ගැනීම කල්ගත කර තිබීම හේතුවෙන් අයකර ගැනීමේ හැකියාව අවදානමකට ලක්වී තිබුණු බව විගණනයේදී අනාවරණය විය. ඒ අනුව 2024 ඔක්තෝබර් 31 දිනට ගිවිසුම්වලට එළඹ සිටියද, එම ගිවිසුම් කඩකළ වෛද්‍ය නිලධාරීන් 705 කගෙන් රු. 1,156,562,119 ක්, විගණනයට පුද්ගලික ලිපිගොනු ඉදිරිපත් නොකළ වෛද්‍ය නිලධාරීන් 116 කගෙන් රු. 119,404,239 ක් හා සේවය හැරගොස් තිබුණු එහෙත් රජය සමඟ ගිවිසුම් බැඳුම්කර නොමැති වෛද්‍ය නිලධාරීන් 05 ක් වෙත වැඩිපුර ගෙවන ලද වැටුප් හා දීමනා සහ අයවීමට ඇති ණය ශේෂ ලෙස රු.1,041,215 ක් හිඟව තිබූ අතර එම හිඟ මුදල් අයකර ගැනීම සඳහා වගකිවයුතු නිලධාරීන් කාර්යක්ෂමතාවයකින් හා වගකීමකින් කටයුතු කර නොතිබූ බව නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය විය.

විශේෂඥ වෛද්‍ය නිලධාරීන් ඔවුන් විශේෂඥ වූ ක්ෂේත්‍රයට අදාළව පත්වීම් ලබා නොදීම, පුද්ගලික ලිපිගොනු යාවත්කාලීන නොකිරීම, සේවය හැරගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවිය යුතු මුදල් හා ඔවුන් සතුව පවතින රජය සතු වත්කම් නැවත භාරදී ඇති බව පරීක්ෂා කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් නොකිරීම සහ වෛද්‍ය නිලධාරීන්ගේ පත්වීම් බලධාරියා වන රාජ්‍ය සේවා කොමිෂමේ බලය ඉක්මවා පළාත් සභා රෝහල් හා පළාත් සභා සෞඛ්‍ය ආයතන කටයුතු කර තිබූ අවස්ථාද නිරීක්ෂණය විය.

වෛද්‍ය සේවයේ සියලුම වෛද්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් කාර්ය පටිපාටික රීති අනුව අදාළ පරිශීෂ්‍ය පවත්වාගෙන යාමත්, විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම තුළින් ගිවිසුම් බැඳුම්කර සහිත ගිවිසුම් කඩකළ වෛද්‍ය නිලධාරීන් හඳුනාගෙන රජයට අයවිය යුතු මුදල් ප්‍රමාදයකින් තොරව කඩිනමින් අයකර ගැනීමට අදාළ සියලු ක්‍රියාමාර්ග යොදා ගැනීමටත්, මේ සම්බන්ධයෙන් නොසැලකිළිමත්ව හෝ චේතනාන්විතව තම වගකීම් ඉටු නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් අදාළ නීතීන් ප්‍රකාරව විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීමටත් සහ අභ්‍යන්තර පාලන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා කටයුතු සිදුකිරීම පිළිබඳවත් මෙම වාර්තාවෙන් නිර්දේශ ලබාදී ඇත.

1. වාර්තාවේ පසුබිම හා ස්වභාවය

2015 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා යොමුවන වෛද්‍ය නිලධාරීන් තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව හා අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවට අදාළ විදේශීය පුහුණුව සඳහා විදේශගත වීමෙන් පසුව සේවයෙන් ඉවත්වී යාමේ හා සේවය අතහැර යාමේ වර්ධනයක් නිරීක්ෂණය විය. එසේම විදේශ රැකියා සඳහා අනුමැතිය ලබාගෙන විදේශගත වන වෛද්‍ය නිලධාරීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණෙන බවත් ඒ අනුව ඔවුන් වෙත සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට සිදුවූ අවස්ථාවන්වල සැලකිය යුතු වර්ධනයක් සිදුවී ඇති බවත් නිරීක්ෂණය විය. පශ්චාත් උපාධි සඳහා වැටුප් සහිත නිවාඩු ලබාගෙන විදේශගත වන වෛද්‍ය නිලධාරීන් විසින් ගිවිසුම්ගත වී තිබුණු අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ නොකිරීම මත අයකළ යුතු බැඳුම්කර වටිනාකම් හා වැටුප් රහිත නිවාඩු ලබා විදේශ ගතවන වෛද්‍ය නිලධාරීන් විසින් සම්පූර්ණ කළ යුතු අනිවාර්ය සේවා කාලය සේවයේ නොයෙදීම මත අයකළ යුතු දඩ මුදල් අයකර ගැනීම ඉතාමත් දුර්වල ප්‍රගතියක් පෙන්නුම් කරන බව පසුගිය කාලය තුළ සිදුකරන ලද විගණන පරීක්ෂණයන් මත නිකුත් කරන ලද විගණන විමසුම් අනුව හා ලබාදුන් පිළිතුරු අනුව තහවුරු විය. මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ගේ අවධානය ප්‍රමාණවත් ලෙස යොමුකර නොමැති බව නිරීක්ෂණය විය.

වෛද්‍ය නිලධාරියෙකු සේවයට බඳවා ගත් අවස්ථාවේ සිට ඔවුන් පිළිබඳව යාවත්කාලීන හා ප්‍රමාණවත් දත්ත පද්ධතියක් අමාත්‍යාංශය සතුව නොමැති වීම හේතුවෙන් සේවය හැරයන වෛද්‍ය නිලධාරීන්ට සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමේ සැලකිය යුතු ප්‍රමාදයන් පැවතුණි. එම කාල පරාසයන් තුළ වෛද්‍ය නිලධාරීන්ගේ ලිපිනයන් වෙනස්වීම හේතුවෙන් ගිවිසුම් බැඳුම්කර කඩ කළ නිලධාරීන්ගෙන් අයකළ යුතු මුදල් අයකර ගැනීමේ සැලකිය යුතු ප්‍රමාදයන් නිරීක්ෂණය විය. වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු නිසි පරිදි යාවත්කාලීනව නඩත්තු නොකිරීම, ඔවුන් වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ නීති අංශයේ ක්‍රියාකාරීත්වය ඉතාමත් දුර්වල තත්ත්වයක පැවතීම, සේවය හැරයන වෛද්‍ය නිලධාරීන් අසාධු ලේඛනගත කිරීම දශක කිහිපයක් තුළ සිදු නොකිරීම, වගකිව යුතු නිලධාරීන්ගේ පවතින පරිපාලනමය දුර්වලතා හේතුවෙන් ඔවුන්ගෙන් රජයට අයවිය යුතු මුදල් අය නොවී තිබීම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ නිලධාරීන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් විගණනය විසින් පෙන්වා දෙන ලද නිරීක්ෂණයන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් සාධනීය ක්‍රියාමාර්ග නොගැනීම වැනි කරුණු පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනය මෙම වාර්තාව නිකුත් කිරීමට පසුබිම් විය.

2. අනුගමනය කළ ක්‍රමවේද

2.1 ලේඛන, පොත්පත් හා පුද්ගලික ලිපිගොනු පරීක්ෂාව

- (අ) ශ්‍රී ලංකා වෛද්‍ය සේවයට අදාළ අනුමත සේවා ව්‍යවස්ථාව, වෛද්‍ය නිලධාරීන් බඳවාගැනීමේ පටිපාටිය හා අමාත්‍ය මණ්ඩල තීරණ අධ්‍යයනය කිරීම.
- (ආ) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් වෛද්‍ය නිලධාරීන්ගේ ලියාපදිංචි තොරතුරු ලබාගැනීම.
- (ඇ) අනුමත හා සේවයේ යෙදී සිටින වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් තොරතුරු ලබාගැනීම.

(ඇ) වෛද්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කිරීම.

(ඉ) තොරතුරු කැඳවීම් ලිපි මගින් තොරතුරු ලබාගැනීම.

(ඊ) පසුගිය කාලය තුළ මෙම කරුණ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විගණන විමසුම්වලින් හා එකී විගණන විමසුම් සඳහා ලබාදෙන ලද පිළිතුරු පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම.

(උ) කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් තොරතුරු ලබාගැනීම.

(ඌ) රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් තොරතුරු ලබාගැනීම.

(එ) කෙටුම්පත් විගණන වාර්තාව සඳහා පිළිතුරු ලබා ගැනීම.

2.2 දත්ත පද්ධති මගින් තොරතුරු ලබාගැනීම

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශය විසින් පවත්වාගෙන යනු ලබන මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතියේ (HRMIS) පවතින දත්ත පරීක්ෂා කිරීම.

2.3 සම්මුඛ සාකච්ඡා මගින් තොරතුරු ලබාගැනීම.

නිලධාරීන් හා විෂය ලිපිකරුවන් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡා මගින් තොරතුරු ලබාගැනීම.

3. විෂය පථය හා විෂය පථයේ සීමාවීම්

3.1 විෂය පථය

ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව බිහිවන නව වෛද්‍ය නිලධාරීන්ට සාපේක්ෂව තනතුර අතහැර යන පුහුණු වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රතිශතය ඉහළ යෑම වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගැටලුවක් වී ඇත. එසේම එම වෛද්‍ය නිලධාරීන්ගේ සහ විදේශ නිවාඩු ලබාගැනීමෙන් පසු සේවය කළ යුතු අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ නොකර තනතුර අතහැර ගිය වෛද්‍ය නිලධාරීන්ගේ 2024 ඔක්තෝබර් 31 දිනට රජයට අයවිය යුතු බැඳුම්කර හා දඩ මුදල්, ණය අත්තිකාරම් ශේෂයන්ගේ එකතුව රු.මිලියන 1,277 ක් වී ඇත. එම ශේෂයන් හා වෙනත් අයවීම් කඩිනමින් හඳුනා නොගැනීම, ඒවා අය කරගැනීම සඳහා වූ ක්‍රියාමාර්ගවල පවත්නා දුර්වලතා සහ ඒ සම්බන්ධ ගැටලු හඳුනාගැනීම මෙම වාර්තාවේ විෂය පථය වේ.

3.2 විෂය පථයේ සීමාවීම්

මෙම වාර්තාව පිළියෙල කිරීමේදී මාගේ විෂය පථය පහත දැක්වෙන සීමා කිරීම් වලට යටත් විය.

- 3.2.1 විදේශ නිවාඩුවෙන් පසුව සම්පූර්ණ කළ යුතු අවම සේවා කාලය සම්පූර්ණ නොකළ සියලුම වෛද්‍ය නිලධාරීන් පිළිබඳ ප්‍රමාණවත් දත්ත ලබාගත හැකි දත්ත පද්ධතියක් 2024 ඔක්තෝබර් 31 දින වනවිටත් අමාත්‍යාංශය සතුව නොතිබුණි.
- 3.2.2 අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශය විසින් මානව සම්පත් තොරතුරු කළමනාකරණ පද්ධතියක් පවත්වාගෙන ගියද එය යාවත්කාලීනව හා සියලු වෛද්‍ය නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් කර පවත්වාගෙන නොයාම.
- 3.2.3 ප්‍රමාණවත් දත්ත පද්ධතියක් නොමැති වීම මත විගණනය විසින් විවිධ මූලාශ්‍ර යටතේ හඳුනාගත් සියලුම සේවය හැරගිය වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කිරීමට සිදුවීම, විගණනය විසින් ඉල්ලුම් කරන ලද සියලුම පුද්ගලික ලිපිගොනු විගණනයට ඉදිරිපත් නොකිරීම හා/ හෝ පුද්ගලික ලිපිගොනු ඉදිරිපත් කිරීමේ සැලකිය යුතු ප්‍රමාදයන් පැවතීම.
- 3.2.4 මෙම විගණනය සඳහා ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගෙන් හා අනෙකුත් නිලධාරීන්ගෙන් සිදුකරන ලද තොරතුරු කැඳවීම්වලදී තොරතුරු ඉදිරිපත් කිරීම විශාල ලෙස ප්‍රමාද කිරීම සහ ඇතැම් තොරතුරු විගණනයට ඉදිරිපත් නොකිරීම.
- 3.2.5 වෛද්‍ය නිලධාරීන් 485 කගේ පුද්ගලික ලිපිගොනු විගණනයට ඉදිරිපත් නොකිරීම, විගණනයට ඉදිරිපත් කරන ලද වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු යාවත්කාලීනව නඩත්තු කර නොතිබීම සහ පුද්ගලික ලිපිගොනුවලට ඇතුළත් කළ යුතු බොහෝ තොරතුරු ඇතුළත් කර නොතිබීම.
- 3.2.6 වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යනු ලබන අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා I), අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා II) හා අධ්‍යක්ෂ (තෘතීයික සත්කාර සේවා) යන අංශ තුන අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීමේ සීමා පැවතීම.

4. විගණන අධිකාරය

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 13 වගන්තිය ප්‍රකාරව මා හට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම විශේෂ විගණන වාර්තාව නිකුත් කර ඇත.

5. ක්‍රියාවලිය

5.1 ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවය පිළිබඳව හැඳින්වීම.

5.1.1 සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1991 මැයි 17 දිනැති අංක 662/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර තිබුණු සෞඛ්‍ය සේවයේ වෛද්‍ය පිරිස් පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහය හා එයට වරින් වර සිදුකරන ලද සංශෝධන ප්‍රකාරව ගන්නා ලද හෝ ඒ යටතේ ගන්නා ලදැයි අදහස් කරන ලද කිසියම් පියවරකට හානියක් නොවන පරිදි 2014 ඔක්තෝබර් 11 දිනැති අංක 1883/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ

වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහය ආදේශ කර තිබුණු අතර 2013 නොවැම්බර් 01 දින සිට එය ක්‍රියාත්මක වේ. උක්ත සේවා ව්‍යවස්ථාව අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත්කිරීම් බලධරයා අමාත්‍ය මණ්ඩලය වන අතර අනෙකුත් සියලුම තනතුරු සඳහා පත්කිරීම් බලධරයා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වේ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පළාත් සභා වෙත ශ්‍රී ලංකා වෛද්‍ය සේවාවට අදාළ බලය අභිනියෝජනයක් සිදුකර නොතිබුණි.

5.1.2 බඳවා ගැනීමේ ක්‍රමවේදය

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත කරන ලද පිළිගත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක හෝ විදේශීය විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයක වෛද්‍ය උපාධිය ලැබූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලබන රෝහලක වර්ෂයක අනිවාර්ය සීමාවාසික පුහුණුව සාර්ථක ලෙස නිම කරන ලදුව වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචිය ලබා ඇති වෛද්‍ය නිලධාරීහු වෛද්‍ය නිලධාරීන් ලෙස වෛද්‍ය සේවයට බඳවා ගන්නා අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් අනුමත කරන ලද පිළිගත් රාජ්‍ය විශ්ව විද්‍යාලයක හෝ විදේශීය විශ්ව විද්‍යාලයක දත්ත වෛද්‍ය පීඨයක දත්ත වෛද්‍ය උපාධිය ලැබූ දත්ත වෛද්‍යවරයෙකු ලෙස සේවාව කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පූර්ණ ලියාපදිංචිය ලැබූ දත්ත වෛද්‍ය නිලධාරීහු, දත්ත වෛද්‍ය නිලධාරීන් ලෙස බඳවාගනු ලැබේ.

මෙසේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බඳවාගන්නා සියලුම වෛද්‍ය නිලධාරීන් හා දත්ත වෛද්‍ය නිලධාරීන් වර්ෂ 03 ක පරිවාස කාලයකට යටත්ව පත් කරනු ලැබේ.

1988 නොවැම්බර් 01 දිනට පසුව විදේශ වෛද්‍ය උපාධි සහ විදේශ දත්ත වෛද්‍ය උපාධි ලැබූ ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා වෛද්‍ය ආඥා පනතේ 29.1 (b) (ii) (cc) සහ 29.2 (b) (iii) යටතේ විශේෂ විභාගය සමත්ව තිබිය යුතු අතර විදේශ වෛද්‍ය උපාධි ලැබූ ශ්‍රී ලංකා පුරවැසියන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පිළිගනු ලබන රෝහලක එක් වර්ෂයක අනිවාර්ය සීමාවාසික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර තිබිය යුතුය.

එසේම විදේශ වෛද්‍ය උපාධිය/ දත්ත වෛද්‍ය උපාධිය සමඟ වන අධ්‍යාපන සුදුසුකම පිළිගනු ලබන්නේ,

- (අ) අදාළ උපාධිය පෙරදී අනුමත කර නොමැත්තේ නම් එය විදේශ උපාධි කමිටුවට යොමු කිරීම සහ
- (ආ) ඉංග්‍රීසි භාෂාව නොවන අන් භාෂාවකින් සිය පාඨමාලාව හදාරා ඇති උපාධිධාරීන් සිවිල්සක භාෂා හුරුකිරීමේ පාඨමාලාවක් හැදෑරීම යන කොන්දේසි වලට යටත්වය.

5.1.3 උසස් කිරීම්

වෛද්‍ය නිලධාරීන්, ප්‍රාථමික ශ්‍රේණියේ සිට II ශ්‍රේණියට, II ශ්‍රේණියේ සිට I ශ්‍රේණියට උසස් කිරීම් සිදුකරන අතර එය ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ සඳහන් සුදුසුකම් සපුරාලීම මත සිදු කෙරේ.

ඒ අනුව II ශ්‍රේණියේ සිට I ශ්‍රේණිය දක්වා උසස් කිරීමේදී පශ්චාත් උපාධි/ ඩිප්ලෝමා සහිත වෛද්‍ය නිලධාරීන් සහ පශ්චාත් උපාධි/ ඩිප්ලෝමා රහිත වෛද්‍ය නිලධාරීන් ලෙස කාණ්ඩ දෙකකින් උසස් කිරීම් සිදුකරනු ලැබේ.

(අ) පශ්චාත් උපාධි/ ඩිප්ලෝමා රහිත වෛද්‍ය නිලධාරීන් සේවා ගණයේ දෙවන ශ්‍රේණියේ වර්ෂ 12 ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා නියමිත කාලය තුළදී වැටුප් වර්ධක 12 ක් උපයාගෙන තිබිය යුතු නමුත්, පශ්චාත් උපාධි / ඩිප්ලෝමා සහිත වෛද්‍ය නිලධාරීන් සේවා ගණයේ දෙවන ශ්‍රේණියේ වර්ෂ 06 ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා නියමිත කාලය තුළදී වැටුප් වර්ධක 06 ක් උපයාගෙන තිබිය යුතු අතර සේවා ව්‍යවස්ථාවේ I හා II පරිශිෂ්ටයේ සඳහන් සුදුසුකම් හා පශ්චාත් සුදුසුකම් සාර්ථකව සපුරා තිබිය යුතුය.

(ආ) පශ්චාත් උපාධි/ ඩිප්ලෝමා රහිත දත්ත වෛද්‍ය නිලධාරීන් සේවා ගණයේ දෙවන ශ්‍රේණියේ වර්ෂ 15 ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා නියමිත කාලය තුළදී වැටුප් වර්ධක 15 ක් උපයාගෙන තිබිය යුතු නමුත්, පශ්චාත් උපාධි / ඩිප්ලෝමා සහිත දත්ත වෛද්‍ය නිලධාරීන් සේවා ගණයේ දෙවන ශ්‍රේණියේ වර්ෂ 09 ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා නියමිත කාලය තුළදී වැටුප් වර්ධක 09 ක් උපයාගෙන තිබිය යුතු අතර සේවා ව්‍යවස්ථාවේ I හා II පරිශිෂ්ටයේ සඳහන් සුදුසුකම් හා පශ්චාත් සුදුසුකම් සාර්ථකව සපුරා තිබිය යුතුය.

5.2 වෛද්‍ය සේවයේ කාර්යභාරය හා අනුමත ශ්‍රේණි හා තනතුරු

5.2.1 වෛද්‍ය සේවයේ කාර්යභාරය

දීප ව්‍යාප්ත සේවාවක් වන ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවයට අයත් නිලධාරීන් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහය මගින් පාලනය වන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොදු පරිපාලනය (සෞඛ්‍ය අමාත්‍යාංශය, විමධ්‍යගත ඒකක), රෝගී සත්කාරක සේවා (ප්‍රතිකාරක සේවා), මහජන සෞඛ්‍ය සේවා (නිවාරණ සේවා) යන සේවාවන් හා බැඳී සිටින අතර මෙම නිලධාරීන් රෝගී සත්කාරක සේවා සැලැස්ම හා සෞඛ්‍ය සේවා සම්පාදනය සම්බන්ධයෙන් වගකිව යුතුය. ජනතාවගේ ශාරීරික, මානසික හා සමාජ යහපැවැත්ම තහවුරු කිරීමේ අරමුණින් අවශ්‍ය අවස්ථාවන්හිදී විශේෂඥ සේවාවන්ද සහිතව සෞඛ්‍ය, රක්ෂණයේ ප්‍රතිකාරක (රෝග විනිශ්චය හා විකිත්සක) නිවාරණ, ප්‍රවර්ධනාත්මක (Promotive) හා පුනරුත්ථාපන පාර්ශ්වයන්හි සමස්ත පරාසයම මෙම සේවා මගින් ආවරණය කෙරේ. තවද උක්ත සඳහන් කාර්යයන්ට අමතරව අධ්‍යාපනය, පුහුණු, පර්යේෂණ, අධීක්ෂණමය කටයුතු මෙන්ම වෛද්‍ය සේවා සම්බන්ධව අධීක්ෂණය හා ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදනය, සමස්ත සෞඛ්‍ය සේවා කළමනාකරණය ඇතුළුව ඉහත සඳහන් සියලුම අංශවල සියලුම පොදු පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ද ඔවුන් බැඳී සිටියි.

5.2.2 අනුමත ශ්‍රේණි හා තනතුරු

5.2.2.1 උක්ත 5.1.1 දක්වා ඇති සේවා ව්‍යවස්ථාව අනුව සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) විසින් විගණනයට ඉදිරිපත් කරන ලද අංක HP/DP/06/2024 දරන 2024 ඔක්තෝබර් 24 දිනැති ලිපිය අනුව 2023 දෙසැම්බර් 31 දිනට වෛද්‍ය සේවයේ අනුමත ශ්‍රේණි හා තනතුරු පහත දැක්වේ.

අනුමත ශ්‍රේණි	තනතුරු නාම	අනුමත තනතුරු සංඛ්‍යාව
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රේණිය	අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් / ශ්‍රී ලංකා ජාතික රෝහල	1 1 1 11 1
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය	ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (වෛද්‍ය සේවා) අධ්‍යක්ෂවරුන් (අමාත්‍යාංශය/රෝහල්/වැඩසටහන්) පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් / ශ්‍රී ලංකා ජාතික රෝහල පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්	81
නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණිය	නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් (අමාත්‍යාංශය/රෝහල්/වැඩසටහන්) නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෛද්‍ය අධිකාරීවරුන්, නියෝජ්‍ය වෛද්‍ය අධිකාරීවරුන්	82
විශේෂඥ වෛද්‍ය ශ්‍රේණිය	විශේෂඥ වෛද්‍ය නිලධාරීන් විශේෂඥ දත්ත වෛද්‍ය නිලධාරීන්	1954 88
වෛද්‍ය නිලධාරී I ශ්‍රේණිය වෛද්‍ය නිලධාරී II ශ්‍රේණිය වෛද්‍ය නිලධාරී ප්‍රාථමික ශ්‍රේණිය	වෛද්‍ය නිලධාරීන් (අමාත්‍යාංශය/රෝහල්/වැඩසටහන්)	14810
දත්ත වෛද්‍ය නිලධාරී I ශ්‍රේණිය දත්ත වෛද්‍ය නිලධාරී II ශ්‍රේණිය	දත්ත වෛද්‍ය නිලධාරීන් (අමාත්‍යාංශය/රෝහල්/වැඩසටහන්)	829

5.2.2.2 ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත පිළිගැනීම අනුව රටක ජනගහනයට සාපේක්ෂව වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 1000:1 ක් වුවද 2024 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ එම අගය 671:1 ක් ලෙස පැවති බව අන්තර් ජාලය මගින් ලබාගත් තොරතුරු අනුව නිරීක්ෂණය විය.

5.2.2.3 සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රතිසංශෝධනය කිරීම (යෝජිත සේවක සංඛ්‍යාව 2015 දක්වා) මැයෙන් සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යවරයා විසින් 2009 අගෝස්තු 21 දිනැති අංක MH/AD/01/A/113/2009 දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට (ඇමුණුම 01) හා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ 2010 ජනවාරි 25 දිනැති අංක NSCC/03/04/Cabinet Decision දරන අමාත්‍ය මණ්ඩල ලේකම් අමතන ලද ලිපියට අනුව (ඇමුණුම 02) අංක අමප/09/2020/311/125 දරන 2009 අගෝස්තු 21 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට 2010 පෙබරවාරි 10 දින අනුමැතිය ලැබී තිබුණි. (ඇමුණුම 03) එහි නිර්දේශ පහත දැක්වේ.

- (අ) විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 2,837 ක් දක්වා පුළුල් කිරීම දස අවුරුදු සැලැස්මක් යටතේ අනුමත කිරීම හා ඊට අනුශාංගික වූ යටිතල පහසුකම් සහ සහාය සේවා සමගාමීව සැලසුම් කිරීම.
- (ආ) අදාළ ඇමුණුමෙහි දක්වා ඇති පරිදි නව වෛද්‍ය විශේෂඥයන් ඇති කිරීම.
- (ඇ) විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහත දක්වා ඇති පරිදි අවස්ථාවෝචිතව වර්ෂ 2020 දක්වා කාලය තුළ පිරවීමට සැලසුම් කිරීම.
- (ඈ) විශේෂඥ වෛද්‍ය අවශ්‍යතා අනුව වෛද්‍යවරුන්ට පශ්චාත් වෛද්‍ය පුහුණුව ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී මට්ටමින් ලබාදීම ප්‍රතිපත්තියක් ලෙස අනුමත කිරීම.

5.2.2.4 පශ්චාත් උපාධි පුහුණුව ලබන වෛද්‍ය නිලධාරීන්ගේ අනුමත තනතුරු සංඛ්‍යාව වැඩි කිරීම යන මැයෙන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අමතා එවා තිබුණු 2024 ඔක්තෝබර් 04 දිනැති අංක DMS/0016/120 දරන ලිපිය (ඇමුණුම 04) අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා දැනට යොමුකර තිබුණු 3,500 ක් වූ වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව (ප්‍රාථමික/I/II) 3,700 ක් දක්වා ඉහළ දැමීම අනුමත කර තිබුණු අතර පහත කරුණු කෙරෙහිද අවධානය යොමුකර තිබුණි.

- (අ) පශ්චාත් උපාධි සඳහා වෛද්‍ය නිලධාරීන් යොමු කිරීමේදී එය සෞඛ්‍ය සේවාව අණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක් නොවන පරිදි, අනුමත 3,700 ක පුහුණුලාභීන් සංඛ්‍යාව උපරිම සීමාව සේ සලකා, එම සීමාව ඉක්මවා පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත නොකිරීම.
- (ආ) පශ්චාත් උපාධි පුහුණුව ලබා දුන්නද ඇතැම් ක්ෂේත්‍ර සඳහා විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ දැඩි හිඟතාවයක් පවතින බැවින්, වෛද්‍ය විශේෂඥයන් හිඟයට පිළියමක් ලෙස එම හිඟතාවය පවතින ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ අනුව ප්‍රමුඛතාගත කර පුහුණුව ලබා දීම.
- (ඇ) පශ්චාත් වෛද්‍ය පුහුණුව ලබා දීම සඳහා වෛද්‍ය නිලධාරීන් ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කිරීම මත එම තනතුරෙහි ඇතිවන පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදු කිරීමේදී අනුමත සමස්ත වෛද්‍ය නිලධාරී තනතුරු සංඛ්‍යාව ඉක්මවා නොයන පරිදි කටයුතු කිරීම.

5.3 ශ්‍රී ලංකා වෛද්‍ය සේවයට අදාළව බලතල පැවරීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 56 (1) හා 57 (1) ව්‍යවස්ථාවන් ප්‍රකාරව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිය බලතල පැවරීමට අදාළව 2017 පෙබරවාරි 01 දිනැති අංක 2004/49 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනයට අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සේවයට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පහත දැක්වෙන පරිදි බලය අභිනියෝජනය කර තිබුණි.

නිලධාරී ගණය	බලතල පවරනු ලබන රාජ්‍ය නිලධරයන්	පවරන ලද බලතල
ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ සියලු තනතුරු	රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන සෞඛ්‍ය සේවා කමිටුව	(i) රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබූ සේවා ව්‍යවස්ථාව අනුව පත්කිරීම හා උසස් කිරීම
		(ii) රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබූ පරිපාටිය අනුව වාර්ෂික ස්ථානමාරු කිරීම ඇතුළු සියලුම ස්ථානමාරු කිරීම.
		(iii) ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ පළමු උපලේඛනයේ දක්වා ඇති වැරදි සම්බන්ධයෙන් වූ විනය පාලනය හා සේවයෙන් පහ කිරීම.
		(iv) රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 3/2016 මගින් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දී ඇති බලතලවලට අමතරව කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබා දීම.

ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ I ශ්‍රේණියට අයත් හා ඊට ඉහළ නිලධරයන්	සෞඛ්‍ය විෂය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලේකම්	භාර (i)	ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ දෙවන උපලේඛනයේ දක්වා ඇති වැරදි සම්බන්ධයෙන් වූ විනය පාලනය
		(ii)	රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 3/2016 ප්‍රකාරව කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබා දීම.
ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ I ශ්‍රේණියට පහළ නිලධරයන්	සෞඛ්‍ය විෂය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලේකම්	(i)	රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 3/2016 ප්‍රකාරව කාර්යක්ෂමතා කඩඉම් විභාග සම්බන්ධයෙන් සහන ලබා දීම.
	සෞඛ්‍ය විෂය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලේකම් / අමාත්‍යාංශ ලේකම් විසින් නම් කරනු ලැබ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලබන අතිරේක ලේකම්වරයෙකු	(ii)	ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ දෙවන උපලේඛනයේ දක්වා ඇති වැරදි සම්බන්ධයෙන් වූ විනය පාලනය

5.4 පශ්චාත් උපාධි පාඨමාලා

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සාමාන්‍ය පටිපාටිය තුළින් තෝරාගනු ලබන පශ්චාත් උපාධි පාඨමාලාවන්හි ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් රෝහල් වෙත අනුයුක්ත කර තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට අවස්ථාව සලසා ඇත. එම කාලය තුළ ඔවුන්ට වැටුප් ගෙවීම හා අනෙකුත් පරිපාලන කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තෘතීයික සත්කාර සේවා) අංශය විසින් සිදුකරනු ලබයි. දේශීය අධ්‍යයන කටයුතු වලින් පසුව මණ්ඩල සහතිකය (Board Certificate) ලැබීම සඳහා එක් වර්ෂයක විදේශ පුහුණුවක් ලබා ගැනීම සඳහා විදේශගත වන වෛද්‍ය නිලධාරීන් සඳහා සම්පූර්ණ වැටුප් සහිත වර්ෂ දෙකක උපරිමයකට යටත්ව විදේශ අධ්‍යයන නිවාඩු ලබා දෙන අතර සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබන වෛද්‍ය නිලධාරීන්, වැටුප් රහිත අධ්‍යයන නිවාඩු ලබාගන්නා වෛද්‍ය නිලධාරීන්, විදේශ රැකියාවක් හෝ කාර්ය පැවරුමක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගන්නා වෛද්‍ය නිලධාරීන් හා පිරිවර අධ්‍යාපනය හා රැකියාව යන ද්විත්ව අරමුණ සඳහා වැටුප් රහිත නිවාඩු ලබන වෛද්‍ය නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී

ජනරජයේ ආයතන සංග්‍රහයේ සඳහන් පරිශීෂ්ට ප්‍රකාරව ගිවිසුමකට එළඹිය යුතු වේ. එළඹිය යුතු ගිවිසුම් පිළිබඳ විස්තර 5.6 ඡේදයෙහි දැක්වේ.

- 5.4.1 දේශීය හෝ විදේශීය මූලික වෛද්‍ය සුදුසුකම් සහිත වෛද්‍ය නිලධාරීන් හා දන්ත වෛද්‍ය නිලධාරීන් සහ විදේශ පශ්චාත් උපාධි සුදුසුකම් සහිත වෛද්‍ය නිලධාරීන් හා දන්ත වෛද්‍ය නිලධාරීන් අදාළ විශේෂඥතාවය තුළ පශ්චාත් උපාධි පුහුණු පාඨමාලාවක් හැදෑරීමට පෙර අවම වශයෙන් එක් වර්ෂයක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කළ යුතුය.
- 5.4.2 පශ්චාත් උපාධි පාඨමාලාව සඳහා විදේශගත වන වෛද්‍ය නිලධාරීන් එම විදේශ පුහුණුව සම්පූර්ණ කර දිවයිනට පැමිණි දින සිට අදාළ විදේශ අධ්‍යයන නිවාඩු කාලය මෙන් හතර ගුණයක අනිවාර්ය සේවා කාලයක් සේවය කළ යුතු අතර යම් හේතුවකින් අධ්‍යයන කාලසීමාව දීර්ඝ කරගෙන තිබුණේ නම්, අතිරේකව තවත් කාලසීමාවක් ආණ්ඩුවට සේවය කළ යුතු යැයි නියම කරනු ලැබුවහොත් එසේ කිරීමට ගිවිසුම මගින් බැඳේ.
- 5.4.3 යම් වෛද්‍ය නිලධාරියෙක් හදාරන පශ්චාත් උපාධි පාඨමාලාවකට අදාළව රජය විසින් වැයකරනු ලබන මුදලට එලදායි ප්‍රතිලාභයක් ලැබීමට නම් එම වෛද්‍ය නිලධාරියා හදාරන ලද විශේෂඥ ක්ෂේත්‍රයට ගැලපෙන පරිදි එම ක්ෂේත්‍රයේ පුරප්පාඩු පවතින ස්ථානයකට එම වෛද්‍ය නිලධාරියා පශ්චාත් උපාධි පාඨමාලාවෙන් පසු යොමුකළ යුතුය.
- 5.4.4 කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ සාමාන්‍ය පටිපාටිය තුළින් තෝරාගනු ලබන පශ්චාත් උපාධි පාඨමාලාවන් හදාරන වෛද්‍ය නිලධාරීන් අදාළ පශ්චාත් උපාධි පරීක්ෂණය ප්‍රථම අවස්ථාවේදීම සාර්ථකව සමත්වීම මත ඔවුන්ට රජය විසින් විභාග ගාස්තු ප්‍රතිපූරණය කරනු ලබයි.
- 5.4.5 පාඨමාලා ගාස්තු අදාළ පාඨමාලාව හදාරනු ලබන වෛද්‍ය නිලධාරීන් විසින් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට ගෙවනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම පාඨමාලා ගාස්තුව අදාළ වෛද්‍ය නිලධාරියාගේ ඉල්ලීම පරිදි ඔහුට ප්‍රතිපූර්ණය කරනු ලබයි.

5.5 අධ්‍යයන නිවාඩු

වෛද්‍ය විශාරද උපාධිය/ වෛද්‍ය විශාරද ශල්‍ය වෛද්‍ය උපාධිය/ වෛද්‍ය විශාරද දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිය සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි ලත් සුදුසුකම් සහිතව පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයෙන් සුදුසුකම් ලත් වෛද්‍ය නිලධාරීන් හා දන්ත වෛද්‍ය නිලධාරීන්ට මණ්ඩල සහතිකය ලබාගැනීම සඳහා එක් වර්ෂයක විදේශ පුහුණුවක් සම්පූර්ණ කළ යුතුය. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය විසින් මේ සඳහා අවස්ථාවන් සොයා දෙනු ලබයි. මෙය අදාළ පුහුණුවට යොමුකරනු ලබන විදේශීය රෝහල/ ආයතනය විසින් වැටුප් ගෙවනු ලබන හෝ වැටුප් නොගෙවනු ලබන අවස්ථාවක් විය හැකියි. මෙසේ තෝරාගනු ලබන නිලධාරීන්ට අමාත්‍යාංශය විසින් නිලධාරියාගේ ඉල්ලීමට අනුව වර්ෂ 2ක උපරිමයකට යටත්ව වැටුප් සහිත විදේශ නිවාඩු අනුමත කරනු ලබන අතර වැටුප් රහිත පුහුණුවකට තෝරාගනු ලබන නිලධාරියෙකු හට වර්ෂයක කාලයක් සඳහා මාසික යැපීම් දීමනාවක් අදාළ විදේශීය මුදලින් ගෙවනු ලබයි. මෙසේ ලබා ගන්නා අධ්‍යයන නිවාඩුව සම්පූර්ණ වැටුප් සහිතව සහ වැටුප් රහිතව ද ලබාගැනීමට හැකියාව පවතී.

5.5.1 සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 14 වන වගන්තිය ප්‍රකාරව පිටරටක හෝ මේ රටෙහි සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු දිය හැකි අවස්ථා භාවිතා කරමින් වෛද්‍ය නිලධාරීන් හටද සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාගත හැකි අතර එසේ නිවාඩු යාමට පෙර ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 14.4 වගන්තිය ප්‍රකාරව සහ XV වන පරිච්ඡේදයේ 4.12 වගන්තිය ප්‍රකාර ගිවිසුමකට අත්සන් කරන ලෙස වෛද්‍ය නිලධාරියාට නියම කළ යුතු වේ. වෛද්‍ය නිලධාරියෙකු හට පහත කරුණු සඳහා අධ්‍යයන කාල පරිච්ඡේදය හෝ අභ්‍යාස කාල පරිච්ඡේදය සඳහා පිටරටක හෝ මේ රටෙහි සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා දෙනු ලැබේ.

- (අ) රජයේ වියදමින් නියමිත සුදුසුකම් ලබා ගැනීම සඳහා අනුමත කරන ලද දෙපාර්තමේන්තු අභ්‍යාස ක්‍රමයක් හෝ ශිෂ්‍යත්ව ක්‍රමයක් යටතේ තෝරාගෙන ඇති විට,
- (ආ) රජයේ ඉල්ලීම පිට ලබාගත් ශිෂ්‍යත්වයක් මත යවන විට (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 1:5:3 උප වගන්තියට අනුව),
- (ඇ) සිය තනතුරට අදාළ බඳවා ගැනීමේ / උසස් කිරීමේ පරිපාටියට අනුව අධ්‍යයන/ අභ්‍යාස පාඨමාලාවක් සඳහා රජයේ හෝ විදේශීය ආණ්ඩුවක නැතහොත් ඒජන්සියක වියදමින් පිටරට යවන විට,
- (ඈ) දෙපාර්තමේන්තුවේ අභ්‍යාස වැඩපිළිවලට ඇතුළත් වී ඇත්තා වූද, වෘත්තීය කාලයේ යම් අවධියකදී හැදෑරීම සඳහා සිටිත් පරිදි රජයේ වියදමින් පිටරට යැවිය යුතුව තිබුණා වූ ද, අධ්‍යයන හෝ අභ්‍යාස පාඨමාලාවක් සඳහා විදේශීය ඒජන්සියකින් හෝ විදේශීය ආණ්ඩුවකින් පිරිනැමෙන ශිෂ්‍යත්වයක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 1:5:1 හෝ 1:5:2 උප වගන්ති වලට අනුව ඔහුගේම උත්සාහයෙන් ලබාගත් විට,
- (ඉ) විදේශීය ආණ්ඩුවකින් හෝ ඒජන්සියකින් හෝ මෙහෙය වන සම්මන්ත්‍රණයක්, අභ්‍යාස වැඩපිළිවෙලක්, ශිල්පීය අභ්‍යාස පාඨමාලාවක්, වෘත්තීය උපදේශක පාඨමාලාවක්, අධ්‍යයන චාරිකාවක් යනාදියට සහභාගි වීමට (එහෙත් ඒ සඳහා සම්පූර්ණ පඩි සහිත අධ්‍යයන නිවාඩු දිය හැක්කේ අදාළ ආරාධනය කර ඇත්තේ ශ්‍රී ලංකා රජය වෙත නම් ද, ඒ සඳහා සහභාගි වීමට රජය විසින් එම නිලධරයා නම්කර ඇත්තේ නම් ද පමණකි)

5.5.1.1 සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබන වෛද්‍ය නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 14.4 වගන්තිය ප්‍රකාරව සහ XV වන පරිච්ඡේදයේ 4.12 වගන්තිය ප්‍රකාරව 8 වැනි පරිශිෂ්ටයේ පරිදි ගිවිසුමක් අත්සන් කරනු ලබන අතර පහත කරුණු හේතුවෙන් අදාළ ගිවිසුම අවලංගු කොට අදාළ වෛද්‍ය නිලධාරීන් කවර අවස්ථාවකදී වුවද ආපසු කැඳවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට නිදහස තිබේ. එසේම යම් හෙයකින්, කිසියම් ප්‍රබල හේතුවක් නිසා ප්‍රදායක ඒජන්සිය විසින් අදාළ වෛද්‍ය නිලධාරියාගේ ගමන් ආධාර මුදලෙන් ආපසු ගමනට අයත් කොටස් අහිමි කරන්නට යෙදුනහොත්, ශ්‍රී ලංකාවට ආපසු ඊමේ ගමන් වියදම අදාළ වෛද්‍ය නිලධාරීන් විසින්ම දැරිය යුතුය.

- (අ) අදාළ අභ්‍යාසලාභියාගේ වැඩ සහ/හෝ හැසිරීම සතුටුදායක නොවීම.
- (ආ) රෝගාතුර වීම හෝ සෞඛ්‍යයෙන් පිරිහීම නිසා තවදුරටත් පුහුණුව ලබන්නට අදාළ වෛද්‍ය නිලධාරීන් අයෝග්‍ය වුවහොත් හෝ නුසුදුසු වීම.
- (ඇ) අදාළ වෛද්‍ය නිලධාරියා ගිවිසුමෙහි නියම කර ඇති නියමයන් හා කොන්දේසි අනුව කටයුතු කිරීමට අපොහොසත් වීම.
- (ඈ) අදාළ වෛද්‍ය නිලධාරියා තමන් ලබන අධ්‍යයනය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත වාර වාර්තා එවීම පැහැර හැරීම.
- (ඉ) අදාළ වෛද්‍ය නිලධාරියා අදාළ රටෙහි රජය හෝ එරට ජනයා හෝ එරට සිරිත් විරිත් හෝ විවේචනය කළහොත් හෝ ඒ පිළිබඳ අයෝග්‍ය ප්‍රකාශයක් කිරීම.

5.5.1.2 අදාළ වෛද්‍ය නිලධාරියා එම පාඨමාලාවේ කාලය ගත වී අවසන් වන්නට මත්තෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ මතය පරිදි සතුටුදායක නොවන යම් යම් හේතූන් නිසා ස්වකීය ශිෂ්‍යත්වයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ තම ඉගෙනීම හා පුහුණුව අත්හැර දැමුවහොත්, ගිවිසුම යටතේ ලැබෙන සියලුම එල ප්‍රයෝජන ඔහුට අහිමිවුවා සේ සලකා ඔහු ඉල්ලා අස් වූ දිනය වන තෙක් අදාළ ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් රජය සහ ප්‍රදායක ඒජන්සිය විසින් ඔහු වෙනුවෙන් දරන ලද වියදම්ද සම්පූර්ණයෙන්ම රජයට ආපසු ගෙවිය යුතු ය. තවද ශ්‍රී ලංකාවට ආපසු එන ගමන සඳහා විධිවිධාන සලසා ගැනීමත්, ඒ ගමනේ යානපත්‍රවල වියදම දැරීමත් ඔහු විසින්ම කළ යුතුය.

5.5.1.3 අදාළ වෛද්‍ය නිලධාරියාට ප්‍රදානය කරන ලද අදාළ අභ්‍යාස පහසුකම් ඔහුගේ වැඩ සහ/හෝ හැසිරීම සතුටුදායක නොවීමේ හේතුවෙන් ප්‍රදායක ඒජන්සිය විසින් අවලංගු කරන්නට යෙදුනහොත් හෝ, මෙහි (5.5.1.1) (අ),(ඇ),(ඈ),හෝ (ඉ) යන ඡේද යටතේ දක්වා ඇති හේතූන් මත අදාළ වෛද්‍ය නිලධාරියා ආපසු ශ්‍රී ලංකාවට කැඳවනු ලැබුවහොත් හෝ එවිට මෙම ශිෂ්‍යත්වය සඳහා දරන ලද සම්පූර්ණ වියදම අදාළ වෛද්‍ය නිලධාරියා විසින් ආපසු ගෙවිය යුතුය.

5.5.1.4 අදාළ වෛද්‍ය නිලධාරියාට ශ්‍රී ලංකාවට ආපසු එන ලෙස නියම කරනු ලැබූ විට ශ්‍රී ලංකාවට ආපසු පැමිණිය හොත් හෝ, තම අධ්‍යයන හා අභ්‍යාස පාඨමාලාව අවසන් වූ පසු නැතහොත් නියමිත කාලයට කලින් අදාළ අධ්‍යයන හා අභ්‍යාස පාඨමාලාව අවසන් කළ පසු නැවත රාජකාරී භාර ගැනීමට අපොහොසත් වුවහොත් හෝ, රජය යටතේ නැවත රාජකාරී භාර ගැනීමෙන් පසු ඉහත සඳහන් පරිදි සිය රාජකාරී භාරගත් දින සිට යටත් පිරිසෙයින් නිවාඩු කාලය මෙන් හතර ගුණයක කාලයක් වත් රජයට සේවයට කිරීමට අපොහොසත් වුවහොත් හෝ, ඉහත සඳහන් පරිදි සිය රාජකාරී භාර ගැනීමෙන් පසු අදාළ අනිවාර්ය සේවා කාල සීමාව ගතවන්නට පළමු ඔහු රජය යටතේ ලබා ඇති පත්වීමෙන් ඉල්ලා අස්වුවහොත් හෝ අදාළ අනිවාර්ය සේවා කාල සීමාව ගතවීමට පෙර අකාර්යක්ෂමතාව නිසා නොහොත් වෙනත් කිසියම් හේතුවක් නිසා ඔහු සේවයෙන් පහකරනු ලැබුවහොත් නැතහොත් ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ, අදාළ අනිවාර්ය සේවා කාල සීමාව ගතවීමට පෙර ඔහුගේ වයස අවුරුදු හැට එළඹීමට කලින් විශ්‍රාම ගැනීමට මනාපය ප්‍රකාශ කළහොත් හෝ, අදාළ ගිවිසුමේ වෙනත් යම් කොන්දේසියක් පිළිපැදීමට ඔහු අපොහොසත් වුවහොත් හෝ එවිට මෙම ශිෂ්‍යත්වය සඳහා අදාළ අභ්‍යාසලාභියා වෙනුවෙන් රජය සහ

ප්‍රදායක ඒජන්සියට දැරීමට සිදු වූ වියදම අදාළ වෛද්‍ය නිලධාරියා විසින් රජයට ආපසු ගෙවිය යුතු වන්නේය.

5.5.1.5 ඉහත පරිදි රජයට අයවිය යුතුවූද, ගෙවිය යුතුවූද මුදල් ප්‍රමාණය පිළිබඳ ගිණුම් ප්‍රකාශයකැයි සැලකෙන්නාවූද අදාළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් හෝ ඔහු වෙනුවට හෝ සහතික කරන ලදැයි සැලකෙන්නාවූද ලේඛනයක්, එය ලියා අත්සන් කළ බව හෝ එහි අඩංගු කරුණු හෝ එහි තබා ඇති අත්සන් හෝ ඔප්පු කිරීම සඳහා අතිරේක හෝ වෙනත් සාධක නොමැතිව බැලූ බැල්මට පිළිගැනෙන සාක්ෂියක් වන බවටත් පිළිගැනේ.

5.5.1.6 අදාළ වෛද්‍ය නිලධාරියා තමා අදාළ රටෙහි නැවතී සිටින කාලය තුළ ස්වකීය අධ්‍යයන හා අභ්‍යාස පිළිබඳ වාර වාර්තා ප්‍රදායක ඒජන්සියේ පරිපාලන ප්‍රධානියා ලවා සහතික කරවාගෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත එවිය යුතු ය.

5.5.1.7 MD/MS (doctor of medicine / medical specialist) මණ්ඩල සහතිකය සඳහා උගුරු කන නාසය විෂය පිළිබඳ එම අධ්‍යයන හා අභ්‍යාස පාඨමාලාව හදාරන අතරතුරදී අදාළ වෛද්‍ය නිලධාරියා තම දෙපාර්තමේන්තුවේ නිලධරයන්ට සාමාන්‍යයෙන් හා විශේෂයෙන් ප්‍රයෝජනවත් විය හැකි වන කරුණු සම්බන්ධයෙන් ලබා ගත් දැනුම් පිළිබඳ සවිස්තර වාර්තාවක් තමා වැඩ භාර ගෙන මාසයක් ඇතුළතදී ස්වකීය දෙපාර්තමේන්තු නිලධරයන්ගේ දැනගැනීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය.

5.5.1.8 අදාළ රටෙහි සිටියදී රෝගාතුර වීම හේතුකොට ගෙන තම පුහුණු කාල සීමාව අවසන් කරන ලෙස හෝ දීර්ඝ කරන ලෙස ඉල්ලමින් අදාළ අභ්‍යාසලාභියා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන්නේ නම් තමා රෝගාතුර වී සිටින බව සනාථ කරනු පිණිස අදාළ රටෙහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් විසින් අනුමත කරනු ලබන වෛද්‍ය නිලධරයෙකුගෙන් ලබාගත් සහතිකයක්ද ඒ ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය. කවර කරුණක් නිසා හෝ අදාළ වෛද්‍ය නිලධාරියාට එම පුහුණු කාලය දීර්ඝ කිරීමක් අනුමත කරනු ලැබුව හොත් එසේ දීර්ඝ කරන ලද කාල සීමාව තුළදී ඔහු මේ ගිවිසුමේ දැක්වෙන නියමයන්ට අනුව දිගටම පුහුණුව ලබාගත යුතු ය. තවද එම දීර්ඝ කළ කාල සීමාව ද පුහුණුවන කාල සීමාවේ කොටසක් ලෙස මුලදීම ඇතුළත් කර තිබුණක් සේ සලකා එම දීර්ඝ කළ සීමාව සම්බන්ධයෙන්ද මෙම ගිවිසුමේ විධිවිධාන සර්වප්‍රකාරයෙන්ම අදාළ වනු ඇත. කාලය දීර්ඝ කර ගැනීමට අවසර දෙන ලද්දේ නම්, නැවත රාජකාරී භාර ගැනීමෙන් පසු මෙහි මුලින් දක්වා ඇති අනිවාර්ය සේවා කාල සීමාවට අතිරේක වශයෙන් තවත් කාලසීමාවක් තුළ රජයට සේවය කළ යුතු යැයි නියම කරනු ලැබුවහොත් එම අතිරේක කාල සීමාව ගතවන තුරු අදාළ අභ්‍යාසලාභියා රජයට සේවය කිරීමට බැඳී සිටී.

5.5.1.9 1997 නොවැම්බර් 28 දිනැති අංක 24/97 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් සංශෝධිත ආයතන සංග්‍රහයේ XV වන පරිච්ඡේදයේ 4:7 වගන්තිය ප්‍රකාරව සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබාගෙන ඇති අවස්ථාවලදී ගිවිසුමේ කිසියම් කොන්දේසියක් හෝ නියමයක් හෝ කඩකල වීට අභ්‍යාස සඳහා දරන ලද වියදම් සම්පූර්ණයෙන් නිලධරයා ආපසු ගෙවිය යුතු බවට එම ගිවිසුමේ විධිවිධාන සලසා තිබිය යුතුය. එසේ වුවත් අනිවාර්ය සේවා කාලය සම්බන්ධව පමණක් පහත සඳහන් ලිහිල් කිරීමට ඉඩ ලැබෙන පරිදිද වගන්ති එම ගිවිසුමේ ඇතුළත් කළයුතුය. බැඳී ඇති අනිවාර්ය සේවා කාලයෙන් අවම වශයෙන් හරි අඩක් සේවයේ නොයෙදුණු නිලධාරීන්ගෙන් ගිවිසුමේ සඳහන් සම්පූර්ණ දඩ මුදලම අයකළ යුතුය. ගිවිසුමේ සඳහන් සම්පූර්ණ කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් සේවයේ යෙදුනු

නිලධාරීන්ගෙන් අයකළ යුත්තේ, අනිවාර්ය සේවා කාලයෙන්, සේවය කිරීම සඳහා තවදුරටත් ඉතිරිව ඇති කාලයට සමානුපාතිකව ගණන් බලන ලද මුදලකි.

5.5.1.10 මෙහි අභ්‍යාස සඳහා දරන වියදම් යනු අභ්‍යාසය සම්බන්ධයෙන් දැරීමට සිදුවූ වියදම් වන අතර, එයට අභ්‍යාස කාලසීමාවේදී වෛද්‍ය නිලධාරියාට ගෙවන ලද වැටුප සහ දීමනා, ගමන් සඳහා දරන ලද වියදම, අභ්‍යාසය ලබන කාලයේදී වෛද්‍ය නිලධාරියාට කිසියම් විශේෂ දීමනාවක් ගෙවන ලද්දේ නම් එම දීමනාවත්, වෛද්‍ය වියදම්, වෛද්‍ය නිලධාරියාට හෝ ඔහු වෙනුවෙන් හෝ එම අධ්‍යයන සහ අභ්‍යාස පාඨමාලාව සඳහා ගෙවන ලද ගාස්තු, අත්තිකාරම් හෝ දීමනා වශයෙන් ගෙවන ලද මුදල් ඇතුළත් වේ. අමාත්‍යාංශය විසින් වැටුප් සහිත විදේශීය අධ්‍යයන නිවාඩු ලබාගත් වෛද්‍ය නිලධාරියෙකු සිය අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ නොකර සේවය හැර ගිය විට ඔහුගේ බැඳුම්කර මුදල ගණනය කිරීමේදී ඔහු වෙනුවෙන් මෙම නිවාඩු කාලය තුළ දරන ලද සත්‍ය වියදම පිළිබඳ තොරතුරු අමාත්‍යාංශ ගිණුම් අංශයෙන් ලබාගෙන ඒ අනුව බැඳුම්කර මුදල නැවත ගණනය කර අයකර ගැනීම සිදු කරනු ලැබේ.

5.5.1.11 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 4.10 ප්‍රකාරව අනිවාර්ය සේවා කාල පරිච්ඡේදයක් තුළ සේවය කිරීමට ගිවිසුමකින් බැඳී සිටින වෛද්‍ය නිලධාරියෙකු, තවත් අනිවාර්ය සේවා කාලයකට බැඳී සිටීමට අවශ්‍ය වන අන්දමේ අධ්‍යයන හෝ අභ්‍යාස පාඨමාලාවක් සඳහා ඉන් අනතුරුව තෝරා ගෙන තිබේ නම්, ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 4.11 ප්‍රකාරව පසුව බැඳෙන ගිවිසුමේ කාර්යයන් සඳහා පළමු අධ්‍යයන හෝ අභ්‍යාස පාඨමාලාවේ වියදමද, පසුව පිරිනමන ලද පාඨමාලාවේ වියදමට එකතු කළ යුතු වේ. 2014 මැයි 19 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2014 හා ආයතන සංග්‍රහයේ සංශෝධිත XII වැනි පරිච්ඡේදයේ 16 වගන්තිය ප්‍රකාරව විදේශ ශිෂ්‍යත්වය මත උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන රාජ්‍ය නිලධාරියා සමඟ රාජ්‍ය සේවයේ නියුතු කලාත්‍රයාටද අදාළ නිලධාරියා සමඟ විදේශගත වීමට අවස්ථාව ලබාදී ඇති අතර එම කාලය වැටුප් රහිත නිවාඩු කාලයක් සේ සැලකිය යුතු වේ.

5.5.1.12 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර තිබුණු අංක ඊසීඑච්/19/90 හා 1991 ජූලි 15 දිනැති පොදු චක්‍රලේඛ අංක 1713 (ඇමුණුම 05) ප්‍රකාරව පශ්චාත් උපාධි වෛද්‍ය ආයතන අභ්‍යාසලාභී වෛද්‍ය නිලධාරීන් වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා එම නිවාඩු අවසානයේ ආපසු දිවයිනට පැමිණ සේවයට වාර්තා කළ දින සිට වර්ෂ 3ක් ගතවන තෙක් එම වෛද්‍ය නිලධාරීන් හට දිවයිනෙන් බැහැර ගත කිරීමට ඉපයූ නිවාඩු හෝ වැටුප් රහිත එතෙර නිවාඩු අනුමත කරනු නොලැබේ.

5.5.2 වැටුප් රහිත අධ්‍යයන නිවාඩු

5.5.2.1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදය 15 වගන්තිය ප්‍රකාරව ආචාර්ය උපාධියක් හැර මෙරට නිශ්චිත අධ්‍යයන පාඨමාලාවක් හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට හිමිකම් තිබෙන අතර ඒ අනුව වෛද්‍ය නිලධාරීන් හටද වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි වේ. ඒ සඳහා යෝජිත පාඨමාලාව හැදෑරීමට සමත් බව, එය ඔහුගේ කාර්ය ක්ෂේත්‍රයට අදාළ බව හා සිය රාජකාරි කටයුතු ඉටු කිරීමේදී එය ඔහුට ප්‍රයෝජනවත් විය හැකි බව සහතික කරමින් අදාළ පාඨමාලාව දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් අනුමත කොට තිබිය යුතුය. මේ සඳහා මෙරට තුළ වර්ෂ 3 ක් දක්වා වැටුප් රහිත අධ්‍යයන නිවාඩු ලබාදිය හැකි වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදය 16 වගන්තිය ප්‍රකාරව වැටුප් රහිත විදේශ අධ්‍යයන නිවාඩු

දෙනු ලබන්නේ පිළිගත් ආයතනයක නිත්‍ය පාඨමාලාවක් හැදෑරීම සඳහා පමණක් වන අතර අධ්‍යයනය සඳහා දෙනු ලබන අඛණ්ඩ කාල පරිච්ඡේදය වර්ෂ 3ක් නොඉක්මවිය යුතු වේ. වෛද්‍ය නිලධාරියෙකුට පහත කරුණු සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් සහතික වන්නේ නම් පමණක් වැටුප් රහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා දිය හැකි වේ.

(අ) පුහුණුව/ අධ්‍යයනය දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු නිසි පරිදි ඉටු කිරීම සඳහා හෝ නිලධරයාගේ උසස්වීම් ඉඩ ප්‍රස්ථා සඳහා හෝ අවශ්‍ය වන බව.

(ආ) මෙම කාර්යය සඳහා ශිෂ්‍යත්ව පරිපාටි දෙපාර්තමේන්තුව තුළ නොමැති බව.

(ඇ) මෙම කාර්යය සඳහා පහසුකම් මෙරටෙහි නැති බව.

5.5.2.2 මෙසේ ලබාගන්නා වැටුප් රහිත අධ්‍යයන නිවාඩු පිට යන වෛද්‍ය නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 15.5 සහ XV වන පරිච්ඡේදයේ 5.1 වගන්ති ප්‍රකාරව 9 වැනි පරිශිෂ්ටයේ පරිදි ගිවිසුමක් අත්සන් කරනු ලබන අතර තමාට දෙන ලද වැටුප් රහිත නිවාඩු කාලය දීර්ඝ කරන ලෙස අදාළ වෛද්‍ය නිලධාරියා ඉල්ලා සිටි විටෙකදී ආණ්ඩුවේ හුදු අභිමතය පරිදි එම වැටුප් රහිත නිවාඩු කාලය වරින් වර දීර්ඝ කිරීමට රජයට පුළුවන් බවටද පාර්ශ්වකරුවන් අතර මෙයින් තවදුරටත් ගිවිස ගනු ලැබේ. එතෙකුදු වුවත් වැටුප් රහිත නිවාඩු කාලය එසේ දීර්ඝ කරනු ලබන කල්හි නැවත වැඩ භාරගැනීමෙන් පසු සේවය කළ යුතු අවම අනිවාර්ය සේවා කාලයද රජය තීරණය කරන තවත් අමතර කාලයකින්ද, එසේම අදාළ ගිවිසුමේ කොන්දේසි කඩ කළහොත් යථෝක්ත නිලධරයා ගෙවිය යුතු මුදල රජය තීරණය කරන තවත් අමතර මුදලක්ද සමානුපාතිකව වැඩි කළ යුතුය. වැටුප් රහිත නිවාඩු කාලය ඒ ආකාරයෙන් දීර්ඝ කිරීමෙන් ඉක්බිති නිලධරයා සේවය කිරීමට බැඳී සිටිය යුතු අවම අනිවාර්ය සේවා කාලයක්, සහ අදාළ ගිවිසුමේ කොන්දේසි කඩ කළහොත් නිලධරයා ගෙවිය යුතු වූ මුදල සමානුපාතිකව වැඩි කරනු ලබන අවස්ථාවකදී, මෙම ගිවිසුමේ දැනට සඳහන්ව ඇති වැටුප් රහිත නිවාඩු කාල සීමාව, අනිවාර්ය සේවා කාලය සහ නිලධරයා ගෙවිය යුතු වන මුදල යන මේවා වෙනුවට අදාළ වැටුප් රහිත නිවාඩු කාල සීමාව මුළු එකතුවද අනිවාර්ය සේවා කාල පරිච්ඡේදයන්හි මුළු එකතුවද වෛද්‍ය නිලධරයා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයන්හි මුළු එකතුවද මේ ගිවිසුමේ ඊට යෝග්‍ය වගන්තිවල පිළිවෙළින් ඇතුළත් කොට ඇත්තා සේ සලකා කියවීමටත් එසේ තේරුම් ගැනීමටත් අදාළ ගිවිසුම මගින් ගිවිසගනු ලැබේ.

5.5.3 විදේශ රැකියා නිවාඩු

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 16 වගන්තිය ප්‍රකාරව රැකියාවක් සඳහා පමණක් අඛණ්ඩ කාල පරිච්ඡේදය වර්ෂ 5ක කාල සීමාවක් සඳහා වැටුප් රහිත නිවාඩු දිය හැකි අතර රජයේ නිලධරයෙකුට සිය සේවා කාලය තුළ දිය හැකි එවැනි නිවාඩුවල මුළු ගණන වර්ෂ 5කට සීමා වන්නේය. විදේශ රැකියාවක් හෝ කාර්ය පැවරුමක් සඳහා වැටුප් රහිත නිවාඩු පිට යන වෛද්‍ය නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 16.5 වගන්තිය ප්‍රකාරව 10 වැනි පරිශිෂ්ටයේ පරිදි ගිවිසුමක් අත්සන් කරනු ලැබේ.

5.5.4 පිටරට අධ්‍යාපනය හා රැකියාව යන ද්විත්ව අරමුණ සඳහා වැටුප් රහිත නිවාඩු

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 16 වගන්තිය ප්‍රකාරව අධ්‍යායන හෝ විදේශ රැකියා යන ද්විත්ව අරමුණ සඳහා (එනම්, අධ්‍යායනයෙන් අනතුරුව රැකියාවක් හෝ එහි ප්‍රතිලෝම වශයෙන් හෝ) සිය සේවා කාලය තුළ මුළු ගණනින් වර්ෂ 5ක කාල සීමාවක් සඳහා වැටුප් රහිත නිවාඩු දිය හැකි වේ. මෙසේ පිටරට අධ්‍යාපනය හා රැකියාව යන ද්විත්ව අරමුණ සඳහා වැටුප් රහිත නිවාඩු ලබන වෛද්‍ය නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වන පරිච්ඡේදයේ 16.5 වගන්තිය ප්‍රකාරව 11 වැනි පරිශිෂ්ටය පරිදි ගිවිසුමක් අත්සන් කරනු ලැබේ.

5.6 ගිවිසුම් හා බැඳුම්කර

5.6.1 විවිධ අරමුණු වෙනුවෙන් විදේශගත වන වෛද්‍ය නිලධාරීන් විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ සඳහන් පරිශිෂ්ට ප්‍රකාරව ගිවිසුමකට එළඹිය යුතු වන අතර ඊට අමතරව සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යායන නිවාඩු ලබන වෛද්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV වන පරිච්ඡේදයේ 4.12 වගන්තිය ප්‍රකාරව 15 වැනි පරිශිෂ්ටය ප්‍රකාර බැඳුම්කරයක්ද අත්සන් කළ යුතු වේ. එළඹිය යුතු ගිවිසුම් පිළිබඳ විස්තර පහත දැක්වේ.

නිවාඩු වර්ගය	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයට යොමුව
සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යායන නිවාඩු	XII වන පරිච්ඡේදයේ 14.4 වගන්තිය ප්‍රකාරව සහ XV වන පරිච්ඡේදයේ 4.12 වගන්තිය ප්‍රකාරව 8 වැනි පරිශිෂ්ටයේ දැක්වෙන ආකෘතිය
වැටුප් රහිත අධ්‍යායන නිවාඩු	XII වන පරිච්ඡේදයේ 15.5 වගන්තිය ප්‍රකාරව සහ XV වන පරිච්ඡේදයේ 5.1 වගන්තිය ප්‍රකාරව 9 වැනි පරිශිෂ්ටයේ දැක්වෙන ආකෘතිය
විදේශ රැකියාවක් හෝ කාර්ය පැවරුමක් සඳහා වැටුප් රහිත නිවාඩු	XII වන පරිච්ඡේදයේ 16.5 වගන්තිය ප්‍රකාරව 10 වැනි පරිශිෂ්ටයේ දැක්වෙන ආකෘතිය
පිටරට අධ්‍යාපන හා රැකියාව යන ද්විත්ව අරමුණ සඳහා වැටුප් රහිත නිවාඩු	XII වන පරිච්ඡේදයේ 16.5 වගන්තිය ප්‍රකාරව 11 වැනි පරිශිෂ්ටයේ දැක්වෙන ආකෘතිය

උක්ත සටහන ප්‍රකාරව එළඹිය යුතු ගිවිසුම් හා බැඳුම්කරවලින් වෛද්‍ය නිලධාරීන් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අතර පහත කරුණු පිළිබඳව එකඟතාවයන් වලට එළඹේ.

- 5.6.2 රජය නියම කළ විට අදාළ වෛද්‍ය නිලධාරියා විසින් අදාළ රටට ගොස් එහිදී, ප්‍රදායක ඒජන්සිය සහ/හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඔහු වෙනුවෙන් පිළියෙළ කොට ඇති අධ්‍යයන හා අභ්‍යාස පාඨමාලා නියමිත කාල සීමාව ඇතුළත දී අතලස්ව හැදෑරිය යුතුය.
- 5.6.3 අදාළ වෛද්‍ය නිලධාරියා අදාළ රටට පැමිණි පසු ප්‍රදායක ඒජන්සියේ පරිපාලන ප්‍රධානියා වෙත ගොස් තමා පැමිණි බව වාර්තා කොට, ස්වකීය කටයුතු සම්බන්ධයෙන් අදාළ ප්‍රදායක ඒජන්සිය සහ/හෝ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නියම කරනු ලබන පුද්ගලයාගෙන් හෝ පුද්ගලයන්ගෙන් වරින්වර ලැබෙන සියලුම උපදෙස් පිළිපැදිය යුතුය.
- 5.6.4 අදාළ වෛද්‍ය නිලධාරියා අදාළ රටෙහි සිටින කාලය ඇතුළත ඔහු විසින් අදාළ අධ්‍යයන හෝ අභ්‍යාස පාඨමාලාවට අදාළ විය හැකි කවර කාර්යයක් වුවද ඉටුකළ යුතුය. එසේම තමාගේ වැඩ කටයුතු, පදිංචිය සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගෙන් ලැබෙන සියලුම උපදෙස්ද නොපිරිහෙලා විධි වූ පරිදි පිළිපැදිය යුතුය.
- 5.6.5 අදාළ වෛද්‍ය නිලධාරියා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය කල් ඇතිව ලියවිල්ලකින් ලබා නොගෙන, ගිවිසුමෙහි සඳහන් කර ඇති සුදුසුකම් සහ/හෝ පුහුණුව හැර වෙනත් සුදුසුකම් සහ/හෝ පුහුණුවක් ලබා ගැනීමටත්, එබන්දක් ලබාගැනීම සඳහා වෙනත් අධ්‍යයන හෝ අභ්‍යාස පාඨමාලාවක් හැදෑරීමටත් නියමිත කාල සීමාව ඇතුළත නොකළ යුතු අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගේ පූර්වානුමැතිය නොලබා ස්වකීය අධ්‍යයන/අභ්‍යාස පාඨමාලා වෙනස් කිරීම, හෝ එම අධ්‍යයන/අභ්‍යාස පාඨමාලාව කෙටි කිරීම හෝ අදාළ වැටුප් සහිත නිවාඩුවෙන් ඉතිරිව ඇති කිසිම කාල පරිච්ඡේදයක් වෙනත් කිසිම කාර්යයක් සඳහා යොදා ගැනීම හෝ නොකළ යුතුය.
- 5.6.6 අදාළ රටෙහි එම අධ්‍යයනය හා පුහුණුව අවසන් කිරීමෙන් පසු තමාට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ගෙන් වෙනත් නියමයක් නොලැබුන හොත් අදාළ වෛද්‍ය නිලධාරියා වහාම ශ්‍රී ලංකාවට පෙරළා අවුත් රජය යටතේ තම රාජකාරී නැවත බාරගත යුතුය. එසේ රාජකාරී නැවත බාරගත් දින සිට තම වැටුප් සහිත නිවාඩු කාලය මෙන් 04 ගුණයක කාලයක් ගතවන තුරු රජය යටතේ සේවය කළ යුතු අතර වැටුප් සහිත නිවාඩු කාලය අවසන් වීම, එසේ නැතහොත් ඉහත සඳහන් අධ්‍යයන/අභ්‍යාස පාඨමාලාව අවසන් වීම යන දෙකින් කුමක් හෝ පළමුවෙන් සිදු වූ වහාම ශ්‍රී ලංකාවට ආපසු පැමිණ රජය විසින් කරන තීරණය අවසාන තීරණය හැටියට පිළිගැනීමට බැඳෙමින් රජය නියම කරන පරිදි කිසියම් පදවියක වැඩ භාරගෙන, වැඩ භාරගත් දින සිට ගණනය කරන ලද අනිවාර්ය සේවා කාලයකට නොඅඩු කාලයක් රජය යටතේ සේවය කිරීමට බැඳී සිටී. එතෙකුදු වුවත්, සේවය කිරීමට බැඳී සිටින සේවා කාලය, වෛකල්පිත විශ්‍රාම යාමේ වයස (අවුරුදු 55) ඉක්මවා යන අවස්ථාවකදී සේවය කිරීමට බැඳී සිටින කාලයෙන් ඉතිරි කාල සීමාව වෙනුවෙන් ජනරජය විසින් තීරණය කරනු ලැබිය හැකි එවැනි යම් මුදලක් අදාළ නිලධරයා ජනරජයට ගෙවීමට යටත්ව අදාළ නිලධරයාට විශ්‍රාම යාමට අවසර දීමට ජනරජයට හැකියාව පවතී.
- 5.6.7 අදාළ වෛද්‍ය නිලධාරියා නියමිත සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් හෝ තමාට අනුමත කරන ලද වැටුප් සහිත නිවාඩුව අවසන් වූ විට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීම පැහැර හැරියොත් හෝ ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමෙන් පසු ඉහත සඳහන් පරිදි රජය යටතේ වැඩ භාර ගැනීමට අපොහොසත් වුවහොත් හෝ ඉහත සඳහන් පරිදි රජය යටතේ වැඩ භාර ගැනීමෙන් පසු වැඩ භාර ගත් දින සිට යටත් පිරිසෙයින් ගණනය කරන ලද අනිවාර්ය සේවා කාලයක්වත් සේවය කිරීමට අපොහොසත් වුවහොත් හෝ ඉහත සඳහන් පරිදි වැඩ බාරගත් පසු අදාළ ගණනය කරන ලද අනිවාර්ය සේවා කාලය අවසන් වීමට පෙර රජය යටතේ දරන

පත්වීමෙන් ඉල්ලා අස්වුවහොත් හෝ අදාළ ගණනය කරන ලද අනිවාර්ය සේවා කාලය අවසන් වීමට පෙර අකාර්යක්ෂමතාව නිසා හෝ වියදම් අඩු කිරීමේ හේතුව හැරුණු විට වෙනත් යම්කිසි හේතුවක් නිසා සේවයෙන් පහකරනු ලැබුවහොත්, නැතහොත් ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් හෝ එසේත් නැතහොත් අදාළ ගිවිසුමේ අනෙකුත් කොන්දේසි අතරින් කිසිවක් පිළිපැදීමට අපොහොසත් වුවහොත් හෝ එවිට තමා ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් අදාළ වන පරිදි ගණනය කරන ලද දණ්ඩන මුදලක් රජයට ගෙවිය යුතු ය.

5.7 අනිවාර්ය සේවා කාලය හා දණ්ඩන මුදල්

5.7.1 අනිවාර්ය සේවා කාලය

5.7.1.1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 4:3:1 වගන්තිය ප්‍රකාරව නිලධරයෙකු විදේශයක අධ්‍යයනය හෝ අභ්‍යාසය සඳහා යවන විට ඔහු සම්පූර්ණ කළ යුතු අනිවාර්ය සේවා කාලය ඔහුගේ වයස අවුරුදු 55 එළැඹීමට ප්‍රථම සම්පූර්ණ කිරීමට ප්‍රමාණවත් කාල සීමාවක් තිබෙන බවට වග බලා ගැනීම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වගකීම වන අතර 4:4 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය සේවා කාල පරිච්ඡේදය පහත සඳහන් පරිදි නිගමනය කළ යුතු වේ.

- (අ) ගමන් කිරීම සඳහා ගතවන අවම කාලයද ඇතුළුව නිවාඩු පිට සිටින කාල පරිච්ඡේදය එක මාසයක් හෝ ඊට අඩු වූ කල්හි අනිවාර්ය සේවයක් නොමැත.
- (ආ) මාසයකට වැඩි කාල පරිච්ඡේදයක් සඳහා අනිවාර්ය සේවා කාලය නිවාඩු කාල පරිච්ඡේදය මෙන් හතර ගුණයක් විය යුතු ය.
- (ඇ) අනිවාර්ය සේවා කාලය අවම වශයෙන් එක් වර්ෂයකටද උපරිම වශයෙන් වර්ෂ 10 කටද සීමා විය යුතුය.
- (ඈ) අනිවාර්ය සේවා කාලය ආසන්නම සම්පූර්ණ මාසයට ගණන් බැලිය යුතු අතර ගමනාගමනය සඳහා ගතවන අවම කාලයද ඇතුළත් වන ලෙස නිවාඩු කාලය ගණන් ගත යුතු ය.
- (ඉ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 4.10 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය සේවා කාල පරිච්ඡේදයක් තුළ සේවය කිරීමට ගිවිසුමකින් බැඳී සිටින වෛද්‍ය නිලධාරියෙකු තවත් අනිවාර්ය සේවා කාලයකට බැඳී සිටීමට අවශ්‍ය වන අන්දමේ අධ්‍යයන හෝ අභ්‍යාස පාඨමාලාවක් සඳහා ඉන් අනතුරුව තෝරා ගෙන තිබේ නම්, ඔහු පළමු ගිවිසුමෙන් මුදා හැරිය යුතු ය. පළමු ගිවිසුම යටතේ නියමිත අනිවාර්ය සේවා කාල පරිච්ඡේදයෙන් කිසියම් කොටසක් ඉතිරිව ඇත්නම්, දෙවැනි ගිවිසුම යටතේ සේවය කිරීමට බැඳෙන්නා වූ අනිවාර්ය සේවා කාල පරිච්ඡේදයට එම කොටසද එකතු කළ යුතු වේ.
- (ඊ) 2019 පෙබරවාරි 22 දිනැති අංක 02/2019 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් සංශෝධිත ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 5 වගන්තිය ප්‍රකාරව සම්පූර්ණ වැටුප් සහිතව ලබා ගත් නිවාඩුවක අනිවාර්ය සේවා කාලයක් තුළ සේවය කරමින් සිටින නිලධරයකුට වැටුප් රහිත අධ්‍යයන නිවාඩු ලබා දීමේදී වැටුප් රහිත අධ්‍යයන නිවාඩු

අවසන් කර නිලධරයා නැවත සේවයට වාර්තා කළ පසු අධ්‍යයන නිවාඩු ලබා දෙන අවස්ථාව වන විට මුල් ගිවිසුමේ තවදුරටත් සේවය කිරීමට ඉතිරිව තිබූ අනිවාර්ය සේවා කාලය සහ දෙවැනි ගිවිසුම යටතේ සේවය කිරීමට බැඳුණු අනිවාර්ය සේවා කාලය යන දෙකෙහි එකතුවට සමාන මුළු අනිවාර්ය සේවා කාලයම ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 4:10 වගන්තිය මගින් නියම කර ඇති උපරිම වර්ෂ 10 ක සීමාව නොසලකා රජය වෙනුවෙන් සේවය කළ යුතු වේ.

5.7.1.2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 14:6 වගන්තියට අනුකූලව සම්පූර්ණ වැටුප් සහිත මෙරට අධ්‍යයන නිවාඩු සඳහා අනිවාර්ය සේවා කාලය පහත පරිදි ගණන් බැලිය යුතු වේ.

- (අ) හය මසකට අඩු කාලයක් සඳහා අනිවාර්ය සේවා කාලයක් නොමැත.
- (ආ) හය මසක් හෝ ඊට වැඩි කාලයක් සම්බන්ධයෙන් අනිවාර්ය සේවා කාලය, වර්ෂ 5 (පහක) උපරිමයකට යටත්ව, නිවාඩු කාලය මෙන් දෙගුණයක් විය යුතුය.
- (ඇ) අනිවාර්ය සේවා කාලය ගණන් බැලිය යුත්තේ ආසන්නතම සම්පූර්ණ මාසයටය.

5.7.1.3 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 15:4 වගන්තියට අනුකූලව අධ්‍යයන කටයුතු හෝ පුහුණු කටයුතු සඳහා දෙන වැටුප් රහිත මෙරට අධ්‍යයන නිවාඩු සම්බන්ධයෙන් අනිවාර්ය සේවා කාලය පහත පරිදි ගණන් බැලිය යුතු වේ.

- (අ) වර්ෂයකට අඩු කාලයක් සඳහා අනිවාර්ය සේවා කාලයක් නොමැත.
- (ආ) වර්ෂයක් හෝ ඊට වැඩි කාලයක් සඳහා අනිවාර්ය සේවා කාලය, වැටුප් රහිත නිවාඩු කාලය හා සමාන කාලයක් විය යුතුය.
- (ඇ) අනිවාර්ය සේවා කාලය ගණන් බැලිය යුත්තේ ආසන්නතම සම්පූර්ණ මාසයට ය.

5.7.1.4 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 16:15 වගන්තියට අනුකූලව වැටුප් රහිත විදේශ රැකියා සහ/ හෝ අධ්‍යයන නිවාඩු සඳහා අනිවාර්ය සේවා කාලය නිලධරයෙකු ලබා ගත් වැටුප් රහිත නිවාඩුව මෙන් දෙගුණයකි. කෙසේ වෙතත් නිලධරයාගේ වැටුප් රහිත නිවාඩුව ආරම්භ කරන අවස්ථාව වන විට නිමකොට ඇති ස්ථිර හා විශ්‍රාම වැටුප් සහිත සේවයේ සෑම වර්ෂයක් සඳහාම එක් මසක් බැගින් පහත කොන්දේසි වලට යටත්ව අනිවාර්ය සේවා කාලයෙන් අඩුකළ යුතු වේ.

- (අ) මෙම අඩුකිරීම කළ යුත්තේ වැටුප් රහිත නිවාඩු ලබා නොමැති වර්ෂයන් සඳහා පමණක් විය යුතුය.
- (ආ) අවම අනිවාර්ය සේවා කාලය වර්ෂයක් විය යුතුය.
- (ඇ) 1985 අප්‍රේල් 09 දිනැති අංක 284 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව වැටුප් රහිතව විදේශයන්හි අධ්‍යයන/ රැකියා නිවාඩු ලබා ගන්නා නිලධාරීන් සඳහා අනිවාර්ය

සේවා කාලය ගණනය කිරීමේදී සම්පූර්ණ කරන ලද වර්ෂයන් පමණක් අදාළ කර ගත යුතුය.

ඉහත දක්වා ඇති පරිදි වැටුප් රහිත නිවාඩුවලට අදාළ අනිවාර්ය සේවා කාලය පහත පරිදි ගණනය කරනු ලබයි. එසේම මෙහි නිලධාරීන්ගේ සේවා කාලය ගණනය කරනුයේ නිවාඩු පටන් ගන්නා දිනයෙන් මුල් පත්වීම් දිනය අඩු කළ පසු ලැබෙන සම්පූර්ණ වර්ෂ ගණනය.

$$\text{අනිවාර්ය සේවා කාලය} = (\text{ලබා ගන්නා නිවාඩු කාලය (මාස)} * 2) - \text{සම්පූර්ණ කළ සේවා කාලය වර්ෂයකට මාස එක බැගින්}$$

5.7.1.5 2019 පෙබරවාරි 22 දිනැති අංක 02/2019 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් සංශෝධිත ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 5:3:1 වගන්තිය ප්‍රකාරව සම්පූර්ණ වැටුප් සහිතව ලබා ගත් නිවාඩුවක අනිවාර්ය සේවා කාලයක් තුළ සේවය කරමින් සිටින නිලධරයකුට වැටුප් රහිත අධ්‍යයන නිවාඩු ලබා දීමේදී වැටුප් රහිත අධ්‍යයන නිවාඩු අවසන් කර නිලධරයා නැවත සේවයට වාර්තා කළ පසු අධ්‍යයන නිවාඩු ලබා දෙන අවස්ථාව වන විට මුල් ගිවිසුමේ තවදුරටත් සේවය කිරීමට ඉතිරිව තිබූ අනිවාර්ය සේවා කාලය සහ දෙවැනි ගිවිසුම යටතේ සේවය කිරීමට බැඳුණු අනිවාර්ය සේවා කාලය යන දෙකෙහි එකතුවට සමාන මුළු අනිවාර්ය සේවා කාලයම ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 4:10 වගන්තිය මගින් නියම කර ඇති උපරිම වර්ෂ 10 ක සීමාව නොසලකා රජය වෙනුවෙන් සේවය කළ යුතුය.

5.7.1.6 2019 පෙබරවාරි 22 දිනැති අංක 02/2019 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයෙන් සංශෝධිත ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 5.3.3. වගන්තිය ප්‍රකාරව සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩුවක් වෙනුවෙන් රජය සමඟ ගිවිසුමකට බැඳී සිටින නිලධරයකුට නියම වී ඇති අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ කිරීමකින් තොරව විදේශ රැකියා සඳහා නිවාඩු ලබා දිය නොහැක.

5.7.2 දණ්ඩන මුදල්

වෛද්‍ය නිලධාරියෙකු අනිවාර්ය සේවා කාලය සේවය කිරීමට අපොහොසත් වුවහොත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 5.2 වගන්තියට අනුකූලව අයකර ගත යුතු දණ්ඩන මුදල ගණන් බැලිය යුත්තේ අනිවාර්ය සේවා කාලයෙන් සේවය නොකරන ලද එක් එක් මාසය සඳහා වෛද්‍ය නිලධාරියා රටින් පිටව යන අවස්ථාවේදී ලබාගන්නා ලද ඒකාබද්ධ මාසික වැටුපෙන් තුනෙන් පංගුවක් බැගිනි. නමුත් පසු දිනෙක වෛද්‍ය නිලධාරියා ලබාගෙන ඇති නිවාඩුව දීර්ඝ කරන ලද්දේ නම්, ඔහු එදින තෙක් රජයේ සේවයේ සිටියේ නම්, එදිනට ලබා ගන්නා වැටුප පදනම් කරගෙන දණ්ඩන මුදල ගණනය කළ යුතු වේ. ඉහත දක්වා ඇති පරිදි දණ්ඩන මුදල පහත පරිදි ගණනය කරනු ලබයි.

$$\text{දණ්ඩන මුදල} = \text{ඒකාබද්ධ වැටුප} * \text{අනිවාර්ය සේවා කාලය}$$

5.7.2.1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 4.10 වගන්තිය ප්‍රකාරව ගිවිසුමේ කිසියම් කොන්දේසියක් හෝ නියමයක් හෝ කඩ කළ විට අභ්‍යාසය සඳහා දරන ලද වියදම සම්පූර්ණයෙන් නිලධරයා ආපසු ගෙවිය යුතු බවට එම ගිවිසුමේ විධි විධාන සලසා තිබිය යුතු වුවත්, බැඳී ඇති අනිවාර්ය සේවා කාලයෙන් අවම වශයෙන් හරි අඩක් සේවයේ නොයෙදුනු නිලධරයන්ගෙන් ගිවිසුමේ සඳහන් සම්පූර්ණ දඩ මුදලම අය කළ යුතුය. ගිවිසුමේ සඳහන් සම්පූර්ණ කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි

කාලයක් සේවයේ යෙදුනු නිලධාරීන්ගෙන් අයකළ යුත්තේ, අනිවාර්ය සේවා කාලයෙන්, සේවය කිරීම සඳහා තවදුරටත් ඉතිරිව ඇති කාලයට සමානුපාතිකව ගණන් බලන ලද මුදලක් වේ.

5.7.2.2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XV වැනි පරිච්ඡේදයේ 4.8 වගන්තිය ප්‍රකාරව බැඳුම්කරයක ඇපකරු වශයෙන් අත්සන් කරන තැනැත්තා ගිවිසුමෙහි නියම කර ඇති උපරිම දණ්ඩන මුදලට සමාන වටිනාකමින් යුත් නිශ්චල දේපළක් හිමි කෙනෙකු හෝ උපරිම දණ්ඩන මුදලින් 1/4 ක හෝ ඊට වැඩි ප්‍රමාණයක වාර්ෂික ආදායමක් ලබන කෙනෙකු හෝ විය යුතු අතර, ප්‍රධාන ණයකරු වශයෙන් හෝ ඇපකරු වශයෙන් ආණ්ඩුවට ණය ගැනිවුවෙකු නොවිය යුතු වේ.

5.8 පුද්ගලික ලිපිගොනු හා ලේඛන පවත්වාගෙන යාම

5.8.1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ VI වැනි පරිච්ඡේදයේ 4 සහ 5 වගන්ති ප්‍රකාරව සෑම වෛද්‍ය නිලධාරියෙකු සම්බන්ධයෙන්ම විධිමත් පරිදි පුද්ගලික ලිපිගොනුවක් තබන්නේ කළ යුතු අතර ඒවා යාවත්කාලීනව පවත්වාගෙන යා යුතුය.

5.8.2 සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ පාලන (වෛද්‍ය සේවා) II විසින් 2022 පෙබරවාරි 10 දින නිකුත් කරන ලද අංක EC-II/SA(Gen)/01/2021 දරන ලිපියට (ඇමුණුම 06) අනුව විෂය නිලධාරීන් විසින් වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යා යුතු බවත්, අතීතයේ යම් අසම්පූර්ණ තොරතුරු පැවතිය හොත් ඒවා නිවැරදි කිරීමට පියවර ගත යුතු බවත් දන්වා තිබුණි.

5.8.3 2009 අප්‍රේල් 02 දින සිට බලාත්මක වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අංක 1589/30 දරන 2009 පෙබරවාරි 20 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද කාර්ය පටිපාටික රීති අනුව එහි XIX වැනි පරිච්ඡේදයේ 225, 226 සහ 227 වගන්තිවල දැක්වෙන පරිදින්, 2023 ජනවාරි 01 දින සිට බලාත්මක අංක 2310/29 දරන 2022 දෙසැම්බර් 14 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නව කාර්ය පටිපාටික රීති අනුව එහි XX වැනි පරිච්ඡේදයේ 288, 289 හා 290 වගන්තිවල දැක්වෙන පරිදින්, ලේඛන පවත්වාගෙන යායුතුය.

5.8.3.1 2023 ජනවාරි 01 දින සිට බලාත්මක නව කාර්ය පටිපාටික රීති අනුව පහත ලේඛන පවත්වාගත යුතුය.

පරිශීෂ්ඨය බලය අභිනියෝජිත බලධරයා විසින් පවත්වාගත යුතු ලේඛනය

- | | |
|----|---|
| 21 | රජයේ නිලධාරීන්ගේ පත්කිරීම් හා උසස් කිරීම් සම්බන්ධව |
| 22 | සේවයෙන් පහ කළ රජයේ නිලධාරීන් සම්බන්ධව |
| 23 | සේවයෙන් ඉල්ලා අස්වූ රජයේ නිලධාරීන් සම්බන්ධව |
| 24 | තනතුර අතහැර ගිය රජයේ නිලධාරීන් සම්බන්ධව |
| 25 | වැඩ තහනම් කර ඇති හා අනිවාර්ය නිවාඩු ගත්වා ඇති රජයේ නිලධාරීන් සම්බන්ධව |
| 26 | විශ්‍රාම ගත්වහු ලැබූ රජයේ නිලධාරීන් සම්බන්ධව |

- 27 සාමාන්‍ය අකාර්යක්ෂමතාවය මත විශ්‍රාම ගත්වන ලද නිලධාරීන් සම්බන්ධව
- 28 සේවයෙන් පහ කිරීම වෙනුවට සානුකම්පිත විකල්පයක් ලෙස විශ්‍රාම ගැන්වූ නිලධාරීන් සම්බන්ධව
- 29 කාර්යමණ්ඩලය වෙනස්වීම් පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සපයනු ලබන අර්ධ වාර්ෂික වාර්තාව
- 30 සෑම රජයේ කාර්යාලයකම/ ආයතනයකම සමස්ත කාර්යමණ්ඩලය සම්බන්ධව පවත්වා ගත යුතු ලේඛනය

5.8.3.2 2009 අප්‍රේල් 01 දින දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ V වැනි පරිච්ඡේදයේ 8:1 වගන්තිය ප්‍රකාරවද, 2009 අප්‍රේල් 02 දින සිට සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් අමතන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ 2011 ජූලි 15 දිනැති අංක පීඑස්සී/ඊටී/1/4 දරන ලිපිය (ඇමුණුම 07) 2012 නොවැම්බර් 09 දිනැති අංක පීඑස්සී/ඊටී/1/4/9 දරන ලිපිය (ඇමුණුම 08) සහ 2016 අප්‍රේල් 18 දිනැති අංක පීඑස්සී/ඊටී/09-03/04/2015 දරන ලිපිය (ඇමුණුම 09) මගින් හඳුන්වාදී ඇති ඊටී-3 ආකෘති පත්‍රය ප්‍රකාරවද, අකාර්යක්ෂමතාව හේතු කොටගෙන විශ්‍රාම ගැන්වූ විට හෝ සේවයෙන් පහකිරීම වෙනුවට ගන්නා සානුකම්පිත පියවරක් වශයෙන් විශ්‍රාම ගත්වනු ලැබූ විට හෝ සේවයෙන් පහකළ විට හෝ තාවකාලික පත්වීමක් හෝ පරිවාසයට නොහොත් පරීක්ෂාවට යටත් පත්වීමක් හෝ දරමින් සිටියදී යම් විෂමාවාර ක්‍රියාවක් නිසා සේවය අවසන් කළ විට හෝ තනතුර අත් හැර ගිය විට හෝ ඒ බව, සෑම මසකම ජුනි 20 දිනට හා ජනවාරි 20 දිනට පෙර රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දන්වා යැවිය යුතු අතර එහි මෘදු පිටපතද යොමු කළ යුතු වේ.

5.9 තොරතුරු කැඳවීම් හා ඒ අනුව ඉදිරිපත් කරන ලද තොරතුරු

5.9.1 මෙම විශේෂ විගණනයට අදාළව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන්, අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන්ගෙන් හා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තොරතුරු කැඳවීම් ලිපි 46 ක් මගින් තොරතුරු රැස් කළ අතර ඉන් ලිපි 16 ක් සඳහා 2025 ජූලි 15 දින දක්වා තොරතුරු ඉදිරිපත් කර නොතිබුණි. විස්තර (ඇමුණුම අංක 10) හි දැක්වේ.

5.9.2 ඊට අමතරව අංක MED/B/LBA/2024/66 දරන 2024 සැප්තැම්බර් 13 දිනැති ලිපිය මගින් කොළඹ විශ්ව විද්‍යාලයට අනුයුක්ත වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIM) යටතේ වෛද්‍ය නිලධාරීන් විසින් හදාරන ලද පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමට අදාළ තොරතුරු රැස් කරන ලදී.

5.9.3 වෛද්‍ය සේවා අංශය විසින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය නිලධාරීන් පිළිබඳ පරිගණක දත්ත කළමනාකරණ පද්ධතියේ 2024 අගෝස්තු 12 දිනට ඇතුළත් වෛද්‍ය නිලධාරීන් පිළිබඳව 2024 අගෝස්තු 12 දින විද්‍යුත් ලිපිනය මගින් විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු පදනම් කරගෙන අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) වෙත යොමුකරන ලද තොරතුරු කැඳවීමේ ලිපියට පිළිතුරු ලෙස විගණනයට යොමුකරන ලද 2024 ඔක්තෝබර් 21 දිනැති අංක MA/MS/A/11/2021 දරන ලිපිය (ඇමුණුම 11) ඉදිරිපත් කර තිබුණි.

5.9.4 පුහුණුව සඳහා යොමුකරන ලද වෛද්‍ය නිලධාරීන් පිළිබඳව සෞඛ්‍ය ලේකම් වෙත යොමුකරන ලද අංක MED/B/MH/01/INFO/2023/88 දරන 2024 අප්‍රේල් 03 දිනැති ලිපියට පිළිතුරු 2024 නොවැම්බර් 21 දින වන විටත් ලබා දී නොතිබුණු අතර අධ්‍යක්ෂ

(තෘතීයික සත්කාර සේවා) විසින් ප්‍රධාන මූල්‍ය නිලධාරී III වෙත යොමු කරන ලද 2024 අගෝස්තු 26 දිනැති අංක TCS/F/2023 Audit/INFO/2024/37 දරන 2024 අගෝස්තු 26 දිනැති අභ්‍යන්තර සටහනක් සෞඛ්‍ය ලේකම් විසින් විගණනයට යොමු කර තිබුණි. මෙම අභ්‍යන්තර සටහනට අනුව දේශීය හා විදේශීය පුහුණුව සඳහා යොමුකරන ලද වෛද්‍ය නිලධාරීන් සම්බන්ධව ඉල්ලා ඇති තොරතුරු ඒ ඒ විෂය භාර නිලධාරීන් විසින් විධිමත් ලෙස යාවත්කාලීන කර නැති බවත් එමනිසා විස්තරාත්මක වශයෙන් තොරතුරු තෘතීයික සත්කාර සේවා අංශය සතුව නොමැති බවත් දන්වා තිබුණු අතර දේශීය පුහුණුව සඳහා යොමුකරන ලද වෛද්‍ය නිලධාරීන් පිළිබඳ තොරතුරු වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් ඉල්ලා ඇති බව දන්වා තිබුණි.

5.9.5 සේවය හැර ගිය වෛද්‍ය නිලධාරීන් 1,437 දෙනෙකුගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ලබාගත් අතර ඒ අනුව වෛද්‍ය නිලධාරීන් 860 ක් 2024 වර්ෂය දක්වා ලියාපදිංචිය යාවත්කාලීනව පවත්වාගෙන ගොස් තිබුණු අතර ඇමුණුම් අංක 12 හි දැක්වෙන වෛද්‍ය නිලධාරීන් 270 ක් තම ලියාපදිංචිය යාවත්කාලීන කර නොතිබුණි. එසේම ඇමුණුම් අංක 13 හි දැක්වෙන වෛද්‍ය නිලධාරීන් 288 කගේ ලියාපදිංචි තොරතුරු නොමැති බව දක්වා තිබුණු අතර පුද්ගලික ලිපිගොනු අංක 23249 දරන වෛද්‍ය නිලධාරී මියගොස් ඇති බවද දන්වා තිබුණි.

5.9.6 ඇපකරුවන් ලෙස ගිවිසුම් ගතවී තිබුණු වෛද්‍ය නිලධාරීන් 230 කගේ පුද්ගලික ලිපිගොනු විගණනය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි අතර 2024 නොවැම්බර් 28 දින වන විටත් විගණනය වෙත ඉදිරිපත් කරනු ලැබූ පුද්ගලික ලිපිගොනු සංඛ්‍යාව 132 ක් පමණක් වී තිබුණි.

5.10 සේවය හැර ගිය වෛද්‍ය නිලධාරීන්

5.10.1 2009 අප්‍රේල් 01 දිනට පෙර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ V වැනි පරිච්ඡේදයේ 7 වගන්තියේ දැක්වෙන විධිවිධාන වලට අනුවත්, 2009 අප්‍රේල් 02 දින සිට බලාත්මක වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අංක 1589/30 දරන 2009 පෙබරවාරි 20 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද කාර්ය පටිපාටික රීති අනුව එහි XV පරිච්ඡේදයේ 170, 171 සහ 172 වගන්තිවල දැක්වෙන පරිදිත්, 2023 ජනවාරි 01 දින සිට බලාත්මක අංක 2310/29 දරන 2022 දෙසැම්බර් 14 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නව කාර්ය පටිපාටික රීති අනුව එහි XV පරිච්ඡේදයේ 211, 212, 213 හා 214 වගන්තිවල දැක්වෙන පරිදිත්, ආයතන ප්‍රධානියා වෙත නොදන්වා රාජකාරියට වාර්තා නොකර සිටින නිලධරයෙකු සිය තනතුර අතහැර ගියාසේ සැලකෙන්නේය. ඒ අනුව නව කාර්ය පටිපාටික රීති අංක 214 අනුව තනතුර අතහැර යාමේ නිවේදනයක් 14 වන පරිශිෂ්ටය ප්‍රකාරව අදාළ නිලධරයා වෙත වහාම ලියාපදිංචි තැපෑලෙන් දන්වා යැවීම, අවස්ථාවෝචිත පරිදි, නිලධරයාගේ පත් කිරීමේ බලධරයාගේ හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ හෝ එම දෙපාර්තමේන්තුවේ පළාත්/දිස්ත්‍රික්/ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධානියාගේ හෝ ආයතන ප්‍රධානියාගේ වගකීම වන්නේය. පත්කිරීමේ බලධරයා හැර වෙනත් බලධරයෙකු විසින් එම දන්වා යැවීම කරනු ලබන කල්හි, එහි පිටපත් පත් කිරීමේ බලධරයා වෙත සහ අදාළ අනෙකුත් බලධරයන් වෙත යොමු කළ යුතු වන්නේය.

5.10.2 පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විදේශගත වන වෛද්‍ය නිලධාරීන්, විදේශ රැකියා සඳහා විදේශගත වන වෛද්‍ය නිලධාරීන් හා අනෙකුත් හේතූන් මත විදේශගත වන වෛද්‍ය

නිලධාරීන් නැවත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් හා වෙනත් කරුණු හේතුවෙන් සේවය හැර ගොස් ඇති වෛද්‍ය නිලධාරීන් සඳහා තනතුර අතහැර ගියා සේ සලකා ඒ බව වහාම ලියාපදිංචි තැපෑලෙන් දන්වා යැවීමට කටයුතු කිරීම ආයතන ප්‍රධානියාගේ වගකීම වේ.

5.10.3 ගිවිසුම් කඩකළ වෛද්‍ය නිලධාරීන් ගෙන් රජයට අය විය යුතු මුදල් ප්‍රමාණය කොපමණද යන්න හඳුනාගෙන, ගණනය කර එම මුදල් රජයට ආපසු ගෙවන ලෙස ඔවුන් වෙත දන්වා යැවිය යුතු අතර එසේ කිරීමෙන්ද එම මුදල් අයකර ගත නොහැකි වුවහොත් අමාත්‍යාංශයේ නීති අංශයට යොමු කර නීතිමය පියවර ගැනීම තුළින් හෝ රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය. වෛද්‍ය නිලධාරියකු සේවය හැරගිය විට ඔහු ඒ දක්වා සේවය කළ රෝහල් හා ආයතන වලින් විමසා වෛද්‍ය නිලධාරියාගෙන් රජයට අයවිය යුතු මුදල් හා රජය සතු නැවත භාරනොදුන් වත්කම් තිබේද යන්න විමසා තහවුරු කර ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් අමාත්‍යාංශය විසින් සකස් කළ යුතුය.

5.10.4 සෞඛ්‍ය ලේකම්ගේ අංක CA/AQ/01/2016/24 දරන 2017 ඔක්තෝබර් 12 දිනැති අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) අමතන ලද ලිපියේ (ඇමුණුම 14) 02 වන ඡේදය අනුව ගිවිසුම් බැඳුම්කර කඩකළ නිලධාරීන්ගෙන් අයවිය යුතු මුදල ඉහළ යාමේ අවදානම අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශ නීති අංශය හා රජයේ විගණන අංශය විසින් යෝජනා කර ඇති පහත යෝජනාවන් අනුව කටයුතු කරන ලෙසත්, එසේ කටයුතු කළ නොහැකි නම් ඒ සඳහා හේතු දන්වන ලෙසත් දන්වා තිබුණි.

- (අ) වෛද්‍ය නිලධාරීන් සම්බන්ධව පවතින දත්ත පද්ධතිය විධිමත්ව හා යාවත්කාලීන පවත්වා ගැනීම.
- (ආ) වැටුප් රහිත විදේශ නිවාඩු ලබා රටින් බැහැරවන වෛද්‍ය නිලධාරීන්ද බැඳුම්කරයකට යටත් කිරීම.
- (ඇ) වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය පුහුණුව සඳහා රජය විසින් දරනු ලබන අතිවිශාල වැය, එළඹ ඇති ගිවිසුම් ප්‍රකාරව අයකර ගැනීමේ ඇප ගිවිසුම් කොන්දේසි විධිමත් කිරීම.
- (ඈ) සේවය හැරයාමේ හැකියාව බිඳවැටෙන දැඩි ගිවිසුම් කොන්දේසි ගිවිසුමට ඇතුළත් කිරීම.
- (ඉ) ගිවිසුම් කොන්දේසි කඩකරන වෛද්‍ය නිලධාරීන්ගේ නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට ලබාදී විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීම.
- (ඊ) ගිවිසුම් කොන්දේසි කඩකරන වෛද්‍ය නිලධාරීන්ගේ විස්තර ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට ලබාදීම.

5.10.5 වැටුප් සහිත හා වැටුප් රහිත නිවාඩු අනුමත කරනු ලබන වෛද්‍ය නිලධාරීන් සේවය හැරයාම වැළැක්වීම හා බැඳුම්කර හා දඩ මුදල් අයකර ගැනීම විධිමත් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2017 සැප්තැම්බර් 12 දින අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෙත ලබාදී තිබුණු නියෝගය අනුව කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් විමසා අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෙත යොමුකරන ලද අංක MED/B/MH/02/INFO/2024/01 දරන 2024

ජූලි 09 දිනැති තොරතුරු කැඳවීමේ ලිපියට යොමුව දක්වමින් විගණනයට පිටපත් සහිතව අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විසින් සෞඛ්‍ය ලේකම් වෙත යොමුකර තිබුණු අංක Add/sec(MS)/02/2024 දරන 2024 ජූලි 12 දිනැති අභ්‍යන්තර සටහන අනුව ලේකම්වරයා විසින් ක්‍රියාත්මක කරන ලෙස හෝ එසේ ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ඊට හේතු දක්වන ලෙස නියෝගයක් ලබාදී තිබුණි.

- 5.10.6 2009 අප්‍රේල් 01 දිනට පෙර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ V වැනි පරිච්ඡේදයේ 7.4 වගන්තියේ දැක්වෙන විධිවිධාන වලට අනුවත්, 2009 අප්‍රේල් 02 දින සිට බලාත්මක වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අංක 1589/30 දරන 2009 පෙබරවාරි 20 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද කාර්ය පටිපාටික රීති අනුව එහි XV පරිච්ඡේදයේ 174 වගන්තියේ දැක්වෙන පරිදින්, 2023 ජනවාරි 01 දින සිට බලාත්මක අංක 2310/29 දරන 2022 දෙසැම්බර් 14 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නව කාර්ය පටිපාටික රීති අනුව එහි XV පරිච්ඡේදයේ 216 වගන්තියේ දැක්වෙන පරිදින්, තනතුර හැරයාමේ නිවේදනය නිකුත් කළ දින සිට මාස 03 ක් ඇතුළත තමා රාජකාරියට වාර්තා නොකිරීමට හේතු දක්වමින් නැවත සේවයේ පිහිටුවන ලෙස අභියාචනාවක් ඉදිරිපත් කළහොත් එය සලකා බැලිය යුතු වේ.
- 5.10.7 මෙසේ තනතුර අතහැර ගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතු වටිනාකම නිසිපරිදි අයකර නොතිබීමටත්, වෛද්‍ය නිලධාරීන්ට වැටුප් සහිත හා වැටුප් රහිත නිවාඩු අනුමත කිරීමේ ක්‍රියාවලියේ පවතින පරිපාලනමය දුර්වලතා ආවරණය කිරීමටත්, අමතරව විගණනය විසින් හඳුනාගත් ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ නිලධාරීන් සේවයේ යෙදවීමේ පරිපාලනමය දුර්වලතා ආවරණය කිරීමත්, මෙම විගණන ක්‍රියාවලිය තුළින් සිදුවේ.
- 5.10.8 වෛද්‍ය පරිපාලන පශ්චාත් උපාධි සුදුසුකම් සහිත වෛද්‍ය නිලධාරීන්ට ප්‍රමුඛත්වය ලබා නොදී ඕනෑම පශ්චාත් උපාධි සුදුසුකමක් සහිත සියලුම වෛද්‍ය නිලධාරීන්ට හා දත්ත වෛද්‍ය නිලධාරීන්ට නියෝජ්‍ය පරිපාලන තනතුරුවලට ඇතුළත්වීමට සමාන අවස්ථාවක් ලබාදී තිබුණු බැවින් විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණු තොරතුරු අනුව 2021 අප්‍රේල් 15 දිනට රෝග නිවාරණය හා රෝගී සත්කාරක සේවා පිළිබඳව විශේෂඥතාවය ලබා ගෙන තිබුණු වෛද්‍ය නිලධාරීන් 79 දෙනෙකු අමාත්‍යාංශයේ පරිපාලන තනතුරුවලට පත් කර තිබුණි. එසේම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන තනතුරු සඳහා පත්වීමේ හැකියාව ඇත්තේ නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ වර්ෂ 03 ක් සම්පූර්ණ කර ඇති වෛද්‍ය පරිපාලන සහ ප්‍රජා වෛද්‍ය විශේෂඥතාවය සහිත නිලධාරීන් සඳහා පමණක් බැවින් හා වෙනත් පශ්චාත් උපාධි විශේෂඥතාවය සහිතව නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන සේවයට ඇතුළත්වී ඇති වෛද්‍ය නිලධාරීන් හට විශ්‍රාම ගන්නා තෙක් එම තනතුරේම සේවයේ යෙදීමට සිදුවී තිබුණු බැවින් වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥතාවය ලබාගෙන නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන ශ්‍රේණියට ඇතුළත්වීමට බලාපොරොත්තුවෙන් සිටින නිලධාරීන්ට එම තනතුරු ලබා ගැනීමේ අවස්ථාව අහිමිවී තිබුණු බවත්, 2021 නොවැම්බර් 25 දින වන විට වෛද්‍ය පරිපාලන විශේෂඥතාවය සහිත නිලධාරීන් 110 ක් පත්වීම් අපේක්ෂාවෙන් සිටින බවත්, එම නිලධාරීන් වෛද්‍ය පරිපාලන සේවයට අන්තර්ග්‍රහණය කර නොමැති බවත් තහවුරු විය. අනුමත ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවය ලද වෛද්‍ය නිලධාරීන් 250ත් 160ක් පුරප්පාඩු වී ඇත.

5.11 උක්ත 5.5.1 ප්‍රකාරව වැටුප් සහිත නිවාඩු ලබාගෙන ගිවිසුම් කඩකළ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතු බැඳුම්කර මුදල් හා උක්ත 5.5.2, 5.5.3 හා 5.5.4 ප්‍රකාරව වැටුප් රහිත නිවාඩු ලබා ගෙන සේවය හැර ගිය වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු අනුව විස්තර පහතින් දැක්වේ.

5.11.1 2023 අප්‍රේල් 09 දින සිට සේවය අතහැර ගොස් තිබුණු අංක 25703 දරන වෛද්‍ය නිලධාරියා 2017 සැප්තැම්බර් 06 දින සිට 2019 සැප්තැම්බර් 05 දින දක්වා වූ වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩුව වෙනුවෙන් වූ බැඳුම්කරයට අත්සන් කරන ලද ඇපකරුවන් දෙදෙනා විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශන දෙකෙහි ඔවුන්ගේ නම හා හැඳුනුම්පත් අංකය ලෙස ණයකරුගේ නම හා හැඳුනුම්පත් අංකය ඇතුළත් කර තිබුණි.

5.11.2 අංක 14070 දරන වෛද්‍ය නිලධාරියාට 2005 අගෝස්තු 01 දින සිට මාස 03 ක වැටුප් රහිත විදේශ නිවාඩු අනුමත කර තිබුණු අතර ඔහු නිවාඩුව අවසානයේ සේවයට නොපැමිණි බව 2005 නොවැම්බර් 22 දින අමාත්‍යාංශයට දන්වා තිබුණද සේවය හැර යාමේ ලිපිය 2016 අගෝස්තු 20 දින නිකුත් කර තිබුණි. මෙම කාලය තුළ මොහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධවී වර්ෂ 11 ක් සේවය කර තිබුණු අතර කිසිදු විධිමත් අනුමැතියක් හා විධිමත් පරිදි ගිවිසුම්ගත විමකින් තොරව කටයුතු කර තිබියදී එම කාලය වැටුප් රහිත නිවාඩුවක් ලෙස සලකා ඔහු නැවත සේවයේ පිහිටුවා තිබුණි.

5.11.3 පුද්ගලික ලිපිගොනුවල ඊට ඉදිරියෙන් දක්වා ඇති ලිපි ලේඛන විස්තර පහතින් දැක්වේ.

පුද්ගලික ලිපිගොනුවේ නොතිබුණු ලිපිලේඛන
ලිපිගොනු
අංකය

32027 සේවය හැර යාම වෙනුවෙන් නිකුත් කළ ලිපිය

19457 2015 ඔක්තෝබර් 21 දින සිට 2017 ඔක්තෝබර් 20 දින දක්වා වැටුප් සහිත විදේශ නිවාඩු අනුමත කළ ලිපි

186 විදේශ නිවාඩුවට අදාළ ගිවිසුම් හා දඩ මුදල් ගණනය කළ පදනම

17978 2018 ජූනි 11 දින සිට 2018 දෙසැම්බර් 10 දින දක්වා වැටුප් රහිත පුද්ගලික විදේශ නිවාඩුව අනුමත කළ පදනම සහ ගිවිසුම

27234 2024 ඔක්තෝබර් 10 දින දක්වා ඔහු අනුයුක්ත කිරීමට, සේවයට වාර්තා කිරීමට හෝ සේවය හැරයාමේ නියෝගය අවලංගු කිරීමට අදාළ තොරතුරු

20408 2019 මැයි 31 දින සිට 2019 නොවැම්බර් 30 දින දක්වා විදේශ ගත වී ඇති නිලධාරියාගේ එම නිවාඩුවකට අදාළ නිවාඩු අයදුම් පත්‍රය, නිවාඩු අනුමත ලිපිය, එළඹී ගිවිසුම

5.11.4 අංක 29109 දරන වෛද්‍ය නිලධාරියා විධිමත් අනුමැතියක් රහිතව විදේශ ගත වීම මත 2022 ජූලි 20 දින සිට සේවය හැර ගිය බවට සේවය හැර යාමේ නිවේදනයක් 2022 නොවැම්බර්

10 දින නිකුත් කර තිබුණි. අදාළ සේවය හැරයාමේ ලිපිය රෝහලට ලැබීමට පෙර වෛද්‍ය නිලධාරී සේවයට වාර්තා කර තිබුණද නිකුත් කරන ලද සේවය හැර යාමේ නිවේදනය අවලංගු කර නොතිබුණි. එසේම නිලධාරියාට විරුද්ධව විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණද එහි තීරණයක් 2024 ඔක්තෝබර් 01 දින දක්වා නිලධාරියාගේ පුද්ගලික ලිපිගොනුවට ලැබී නොතිබුණි.

5.11.5 අධ්‍යක්ෂ පාලන වෛද්‍ය සේවා අංශය විසින් නඩත්තු කරනු ලබන පරිගණක දත්ත පද්ධතිය අනුව සේවයේ යෙදී සිටින හා සේවයෙන් ඉල්ලා අස්වීම සඳහා ලිපි භාර දී ඇති වෛද්‍ය නිලධාරීන් 4 ක් සේවය හැර ගිය වෛද්‍ය නිලධාරීන් සේ හඳුනාගෙන තිබුණි. විස්තර පහතින් දැක්වේ.

පුද්ගලික
ලිපිගොනුව
අංකය

විස්තරය

13777 රාජකාරි වැඩ තහනම් කර තිබුණු අතර සිදුකරන ලද විනය පරීක්ෂණයට අනුව විනය දඬුවම් වලට යටත්ව නැවත සේවයේ පිහිටුවන බව 2024 අප්‍රේල් 05 දිනැති ලිපිය මගින් දන්වා තිබුණි. එකී ලිපිය 2024 සැප්තැම්බර් 25 දින දක්වා ඔහුගේ පුද්ගලික ලිපිගොනුව නඩත්තු කරනු ලබන අධ්‍යක්ෂ පාලන වෛද්‍ය සේවා II අංශයට ලැබී නොතිබුණි.

36897 සේවයෙන් ඉවත් වීම සඳහා ඉල්ලීමක් කර තිබුණු නමුත් 2024 ඔක්තෝබර් 01 දින දක්වා එය අනුමත කර නොතිබුණි

39574 නිලධාරියා සේවයේ යෙදී සිටින බවට කිසිදු සාක්ෂියක් ලිපිගොනුව තුළ නොතිබුණි.

30345 පුද්ගලික ලිපිගොනුව අනුව 2022 අප්‍රේල් 26 දින සිට දෙසැම්බර් 41 ක් සඳහා වැටුප් සහිත නිවාඩු අනුමත කර තිබුණු නමුත් ලිපි ගොනුව තුළ සේවය හැරයාමේ නිවේදනය නොතිබුණි.

5.11.6 2017 ජූලි 10 දින සිට සේවය හැරගොස් තිබුණු අංක 19680 දරන වෛද්‍ය නිලධාරියා විසින් 2016 ජූනි 22 දින තම බිරිඳ බැලීමට යාමට 2016 ජූලි 10 දින සිට 2017 ජනවාරි 10 දින දක්වා මාස 06 ක් සඳහා වැටුප් රහිත නිවාඩු ඉල්ලුම්කර තිබුණු අතර ඒ සඳහා 2016 ජූලි 07 දින අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී තිබුණි. ඒ වෙනුවෙන් ගිවිසුමක්ද අත්සන් කර තිබියදී 2016 දෙසැම්බර් 21 දින අධ්‍යක්ෂ පාලන වෛද්‍ය සේවා II විසින් ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 21.4 වගන්තිය අනුව එම වැටුප් රහිත නිවාඩුව වැටුප් සහිත විදේශ නිවාඩු ලෙස අනුමත කර තිබුණි. කෙසේ වුවත් මෙම වගන්තිය අනුව අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීම සඳහා නිවාඩු ලබා දිය හැකි වුවත් මෙම නිවාඩුව අනුමත කිරීම එම වගන්තියට අනුව පටහැනි විය. එසේම ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 8.8 වගන්තිය අනුව වර්ෂයක් තුළ මාස 03 ක සේවා කාලයක් සම්පූර්ණ කර නොමැති නිලධාරියෙකුට එම වර්ෂය සඳහා හිමි වනුයේ තමා සේවය කළ එක් එක් මාසය වෙනුවෙන් වාර්ෂික විවේක නිවාඩුවෙන් 1/3 බැගින් වූ අනුපාතික නිවාඩු ප්‍රමාණයකි. එසේ තිබියදී වර්ෂ 02ක වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා 2016 මැයි 02 දින නැවත සේවයට වාර්තා කර තිබුණු ඔහුට උක්ත කාලය සඳහා

ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 23.3 වගන්තිය ප්‍රකාරවද වැටුප් සහිත විදේශ නිවාඩු අනුමත කළ නොහැකි බව නිරීක්ෂණය වූ අතර එය රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්ද තහවුරු කර තිබුණි. ලබාදුන් වැටුප් සහිත නිවාඩුව ආයතන සංග්‍රහයට පටහැනි බැවින් එය නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් දන්වා තිබුණද 2024 අගෝස්තු 14 දින දක්වා එය නිවැරදි කර නොතිබුණි. එසේම අදාළ විදේශ නිවාඩුව තවත් මාස 06 කින් දීර්ඝ කිරීම සඳහා ඉල්ලීම් කර තිබුණද, ඒ සඳහා අනුමැතිය ලැබී නොතිබුණු අතර 2017 ජූලි 10 දින සිට සේවය හැරයාමේ ලිපිය නිකුත් කර තිබුණි.

5.11.7 විදේශ ශිෂ්‍යත්වය මත උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වන රාජ්‍ය නිලධාරියා සමඟ රාජ්‍ය සේවයේ නියුතු කලාත්‍රයාද අදාළ නිලධාරියා සමඟ විදේශගත වීමට අවස්ථාව ලබා දී ඇති අතර එම කාලය වැටුප් රහිත නිවාඩු කාලයක් සේ සැලකිය යුතු වේ. එසේම මෙම චක්‍රලේඛය පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ගේ අංක ECL/PF/22145 දරන ලිපිය මගින් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විමසා ඇති අතර එහිදී අනිවාර්ය සේවා කාලයක් පවතින නිලධාරියෙකු හට උක්ත 5.5.1.12 චක්‍රලේඛ ප්‍රකාරව විදේශ ශිෂ්‍යත්ව මත විදේශගත වන කලාත්‍රයා සමඟ විසීම වෙනුවෙන් වැටුප් රහිත නිවාඩු ලබා දිය නොහැකි බව දන්වා ඇති නමුත් ඊට පටහැනිව අවස්ථා 02 කදි වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා ඇති නිලධාරීන් හට මෙම වැටුප් රහිත නිවාඩුව අනුමත කර තිබුණි. විස්තර පහත දැක්වේ.

පුද්ගලික ලිපිගොනු අංකය	වැටුප් සහිත අධ්‍යයන නිවාඩු කාල පරිච්ඡේදය	අධ්‍යයන නිවාඩු සඳහා යන කලාත්‍රයා සමඟ ගත කිරීමට වැටුප් රහිත විදේශ නිවාඩු කාල පරිච්ඡේදය	ගෙවිය යුතු මුදල (රු.)
25491	2020 අප්‍රේල් 28 දින සිට 2022 අප්‍රේල් 27 දින දක්වා	2022 අප්‍රේල් 28 දින සිට 2022 අගෝස්තු 02 දින දක්වා	11,031,174
23721	2017 අප්‍රේල් 30 දින සිට 2018 මැයි 31 දින දක්වා	2019 නොවැම්බර් 14 දින සිට 2020 මැයි 14 දින දක්වා	7,955,904

5.11.8 2019 ජූනි 26 දින සිට සේවය හැර ගොස් තිබුණු අංක 26517 දරන වෛද්‍ය නිලධාරියාගේ 2017 මැයි 06 දින සිට 2019 අප්‍රේල් 11 දින දක්වා වැටුප් සහිත අධ්‍යයන නිවාඩු කාලයට අදාළ බැඳුම්කර මුදල අවස්ථා දෙකකදී ගණනය කර තිබුණු අතර එම වටිනාකම් දෙකෙහි වෙනස වූ රු. 194,334 තවදුරටත් අයවිය යුතු මුදලක් ලෙස දක්වා තිබුණි.

5.11.9 2015 දෙසැම්බර් 10 දින සේවය හැර යන ලද අංක 21845 දරන වෛද්‍ය නිලධාරියාගේ රු. 1,095,705 ක දඩ මුදල අයකර ගැනීම සඳහා නඩු පැවරීම පිණිස ඉල්ලුම් කරන ලද තොරතුරු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලිපිගොනුව වසා දමන බව 2024 ජනවාරි 16 දින දන්වා තිබුණු අතර එම ලිපියට පිළිතුරු 2024 අගෝස්තු 15 දින දක්වා යවා නොතිබුණි.

5.11.10 2021 ජූනි 11 දින සේවය හැර ගිය අංක 21432 දරන වෛද්‍ය නිලධාරියාගේ පුද්ගලික ලිපිගොනුව අස්ථාන ගතවී නැවත ගොනුවක් සකසා තිබුණි. මෙම නව ගොනුව අනුව ගිවිසුම්

බැඳුම්කර නොමැති බැවින් ඔහුගේ සම්පූර්ණ සේවා වාර්තා ලබාගෙන ලිපිගොනුව සකස් කළ යුතුවේ.

- 5.11.11 2016 පෙබරවාරි 08 දින සිට සේවය හැරගොස් තිබුණු අංක 19696 දරන වෛද්‍ය නිලධාරියාගේ රු. 229,960 ක දඩ මුදල නැගෙනහිර පළාත් සභාවට ගෙවා තිබුණු අතර එම මුදල නැවත අමාත්‍යාංශයට ගෙන්වා ගත් බවට විස්තර ලිපිගොනුවේ නොතිබුණි.
- 5.11.12 2023 දෙසැම්බර් 04 දින සිට සේවය හැරගොස් තිබුණු අංක 22201 දරන වෛද්‍ය නිලධාරියාගේ 2016 අගෝස්තු 16 දින සිට 2018 ඔක්තෝබර් 31 දින දක්වා වූ වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩුවට අදාළ අනිවාර්ය සේවා කාලයෙන් අඩක්වත් සේවය නොකර තිබියදී එම අනිවාර්ය සේවා කාලය අඩුකළ නොහැකි නමුත් දෙවන වරට 2020 පෙබරවාරි 04 දින සිට 2023 දෙසැම්බර් 03 දින දක්වා වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු අනුමත කිරීමේදී පළමු නිවාඩුවෙන් පසු සේවය කර තිබුණු මාස 15 ක අනිවාර්ය සේවා කාලය නව ගිවිසුමට අදාළ දඩ මුදල ගණනය කිරීමේදී අඩුකර තිබුණි. මේ හේතුවෙන් දණ්ඩන මුදල රු. 368,719 ක් අඩුවෙන් ගණනය කර තිබුණි.
- 5.11.13 2023 අප්‍රේල් 01 දින සිට සේවය හැරගොස් තිබුණු අංක 26671 දරන වෛද්‍ය නිලධාරියාගේ 2015 නොවැම්බර් 01 දින සිට 2017 ඔක්තෝබර් 31 දින දක්වා වැටුප් රහිත විදේශ රැකියා නිවාඩුවෙන් පසුව මාස 44 ක කාලයක් සේවය කළ යුතු වුවත්, මාස 34 ක පමණ කාලයක සේවයෙන් පසුව නැවත වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාගෙන තිබුණි. සේවය කළ යුතු ඉතිරි කාලය වෙනුවෙන් දඩ මුදල ගණනය කර අයකර ගැනීමට 2024 අගෝස්තු 15 දින දක්වා කටයුතු කර නොතිබුණි.
- 5.11.14 පහත දැක්වෙන වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු යාවත්කාලීන කර නොතිබුණි.

පුද්ගලික පුද්ගලික ලිපිගොනුවේ අවසන් වරට තිබුණු ලිපිය
ලිපිගොනු
අංකය

- 32190 2019 මැයි 13 දිනෙන් පසු සේවයේ නොමැති වීම සම්බන්ධව මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් එවූ ලිපිය
- 15706 2001 ජනවාරි 19 දිනැති පත්කිරීමේ ලිපිය
- 18780 2024 අප්‍රේල් 29 දින ඔහු සේවයේ යෙදී සිටින බව විමසා පොතුවිල් රෝහලට යැවූ ලිපිය
- 30347 2005/2006 කණ්ඩායමට අදාළව බදවා ගත් පසු කිසිදු තොරතුරක් නොමැත
- 20551 2024 සැප්තැම්බර් 12 දිනැති ලිපිය මගින් නැවත සේවයේ පිහිටුවීමේ ලිපිය
- 41834 2023 අප්‍රේල් 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි මන්තාරම දිස්ත්‍රික් මහ රෝහල වෙත අනුයුක්ත කළ ලිපිය

- 5.11.15 2020 ජනවාරි 18 දින සිට සේවය අතහැර ගොස් තිබුණු අංක 19355 දරන වෛද්‍ය නිලධාරියාට අනුමත කරන ලද වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩුව පසුව සංශෝධනය කර තිබුණද 2018 මැයි 19 දින සිට 2020 ජනවාරි 18 දින දක්වා වූ නව වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩුවට අදාළව නව ගිවිසුමකට හා බැඳුම්කරයකට අත්සන් කර නොතිබුණි.
- 5.11.16 අංක 21340 දරන වෛද්‍ය නිලධාරියාට 2016 නොවැම්බර් 01 දින සිට වර්ෂ 05 ක විදේශ රැකියා නිවාඩුවක් අනුමත කර තිබුණද ඔහු විධිමත් පරිදි ගිවිසුම අත්සන් නොකිරීම මත 2016 නොවැම්බර් 01 දින සිට සේවය හැරගිය ලෙස සලකා තිබුණි. නමුත් නිලධාරියා අවසානයට සේවය කළ දිනය පිළිබඳ තොරතුරු රෝහල සතුව නොමැති බව දන්වා තිබුණු බැවින් ඔහුට සත්‍ය ලෙස සේවය නොකළ කාල පරිච්ඡේදයකට වැටුප් ගෙවා නොමැති බවට විගණනයේදී තහවුරු නොවීය.
- 5.11.17 2012 අප්‍රේල් 01 දින සිට සේවය අතහැර ගොස් තිබුණු අංක 17900 දරන වෛද්‍ය නිලධාරියාගේ අභියාචනයකට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ 2015 පෙබරවාරි 11 දිනැති ලිපිය මගින් ඔහු නැවත සේවයේ පිහිටුවා තිබුණු අතර අමාත්‍යාංශයේ 2015 ජූලි මස දින රහිත ලිපිය මගින් මේ බව වෛද්‍ය නිලධාරියාට දන්වා තිබුණි. 2024 අගෝස්තු 15 දින දක්වා මෙම ලිපියට පිළිතුරක් ඔහු අනුයුක්ත කරන ලද දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් ලැබී නොතිබුණි. ඔහු එම රෝහලේ සේවයට වාර්තා කර නොතිබියදී 2024 අගෝස්තු 15 දින දක්වා ඔහු නැවත සේවයේ පිහිටු වීමට අදාළ ලිපිය අවලංගු කර සේවය අතහැර යාමේ නිවේදනය නිකුත් කර නොතිබුණි.
- 5.11.18 අංක 26405 දරන වෛද්‍ය නිලධාරියාට අනුමත කරන ලද 2015 මැයි 05 දින සිට 2020 මැයි 04 දින දක්වා වූ වැටුප් රහිත විදේශ රැකියා නිවාඩුව අතරතුර වෛද්‍ය නිලධාරියා නැවත සේවයට වාර්තා නොකර 2018 නොවැම්බර් 23 දින සිට සේවයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉල්ලීම් කර තිබුණද මේ සඳහා අනුමැතියක් ලබාදී නොතිබියදී එදින සිට සේවය හැරගිය ලෙස නිවේදනය නිකුත් කර තිබුණු අතර ගිවිසුමේ දැක්වෙන රු.1,095,705 ක දඩ මුදල රු.777,295 ක් දක්වා අඩුකර තිබුණි.
- 5.11.19 අංක 17210 දරන වෛද්‍ය නිලධාරියාගේ 2017 ජූලි 03 දින සිට 2022 ජූනි 02 දින දක්වා වැටුප් රහිත විදේශ රැකියා නිවාඩුවට අදාළ දඩ මුදල ගණනය කරන ලද ආකාරය දෝෂ සහිත විය. මාස 59 ක නිවාඩු අනුමත කර ඇති බැවින් දඩ මුදල රු.1,950,786 ක් විය යුතු වුවත් එය රු. 1,287,897 ක් ලෙස ගණනය කර තිබුණි.
- 5.11.20 සේවය හැර ගොස් වර්ෂ කිහිපයක් ගතවී තිබුණ විගණනයට ඉදිරිපත් කරන ලද පුද්ගලික ලිපිගොනුවේ වෛද්‍ය නිලධාරීන්ගේ ගිවිසුම, දිවුරුම හෝ ප්‍රතිඥාව, පරීක්ෂණ වාර්තාව, වත්කම් බැරකම් ප්‍රකාශය ඇතුළු ලේඛන ඇතුළත් නොවුණු අවස්ථා නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

පුද්ගලික ලිපිගොනු අංකය	සේවය හැරගිය දිනය	පත්විම් දිනය
22792	2011 ජූනි 18	2007 ඔක්තෝබර් 23
24452	2010 මාර්තු 28	2009 නොවැම්බර් 14
24815	2011 අගෝස්තු 01	2009 ජූලි 07

24804
19893

2011 පෙබරවාරි 05
2018 ජනවාරි 01

2009 ජූලි 07
-

- 5.11.21 අංක 13156 දරන වෛද්‍ය නිලධාරියාට සේවය හැර යාමේ ලිපිය 2009 ජනවාරි 15 දින නිකුත් කර තිබුණු අතර ඔහු විසින් 2009 ජනවාරි 25 දින අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර 2009 ජූලි 31 දිනැති අංක අමප/09/1285/311/063 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් ලැබුණු අනුමැතිය පරිදි ඔහුගේ සේවය හැර යාම අවලංගු කර නැවත සේවයේ පිහිටු වීමට අනුමැතිය ලබාදී තිබුණි. නමුත් මෙය නිලධාරියාට 2024 ඔක්තෝබර් 15 දින දක්වා දැනුම් දී නොතිබුණු අතර සේවය හැරයාමේ නියෝගය නැවත බලාත්මක කරද නොතිබුණි.
- 5.11.22 අංක 12457 දරන වෛද්‍ය නිලධාරියාට අනුමත කරන ලද 2016 අගෝස්තු 01 දින සිට 2017 අගෝස්තු 01 දින දක්වා වැටුප් රහිත විදේශ අධ්‍යයන නිවාඩුව අවසන් කර නැවත සේවයට වාර්තා කිරීමට පෙර 2017 අගෝස්තු 02 දින සිට 2020 අගෝස්තු 02 දින දක්වා වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු අනුමත කර තිබුණි. 2016 අගෝස්තු 01 දින සිට 2017 අගෝස්තු 01 දක්වා වැටුප් රහිත විදේශ අධ්‍යයන නිවාඩුවට අදාළ ගිවිසුම වැටුප් රහිත විදේශ රැකියා නිවාඩුවකට අදාළ ලෙස අත්සන් කර තිබුණි. නිලධාරියාගෙන් අයවිය යුතු දඩ මුදල ගණනය කර නිලධාරියාට දැන්වීම 2024 ඔක්තෝබර් 15 දින දක්වා සිදුකර නොතිබුණි. නිලධාරියා විසින් 2021 ජූලි 22 දින ඉදිරිපත් කරන ලද අභියාචනය සඳහා අමාත්‍යාංශ නිර්දේශ සහිත වාර්තාව 2021 දෙසැම්බර් 27 දින අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබුණද ඊට පිළිතුරු 2024 ඔක්තෝබර් 15 දින දක්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවා නොතිබුණි.
- 5.11.23 අංක 14905 දරන වෛද්‍ය නිලධාරියාට අනුමත කරන ලද 2004 පෙබරවාරි 04 දින සිට 2006 පෙබරවාරි 03 දින දක්වා වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩුවට අදාළ බැඳුම්කර මුදල ගණනය කිරීමේදී ගුවන් ටිකට් පත්‍ර ගාස්තුව, ජීවන වියදම් දීමනාව, විසා ගාස්තු වැනි වියදම් බැඳුම්කර මුදලට එකතු කර නොතිබුණි. නමුත් මෙම වියදම් දරා ඇති බව විගණනයට ඉදිරිපත් කරන ලද නිලධාරියාගේ පුද්ගලික ලිපිගොනුවට අනුව සනාථ විය. බැඳුම්කර මුදල අයකර ගැනීමේදී සත්‍ය වියදම පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව බැඳුම්කරයේ සඳහන් මුදල පමණක් අයකර තිබුණි.
- 5.11.24 2021 ඔක්තෝබර් 21 දින සිට ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස පත්කර තිබුණු අංක 1301 දරන වෛද්‍ය නිලධාරියා 2021 ඔක්තෝබර් 23 දින කාත්තන්කුඩ් මූලික රෝහලට අනුයුක්ත කර තිබුණි. ඔහු 2021 නොවැම්බර් 03 දින සිට 2022 මැයි 02 දින දක්වා පුහුණුවක් සඳහා කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කර තිබුණු අතර ඔහු නැවත කාත්තන්කුඩ් මූලික රෝහලේ සේවයට වාර්තා නොකළ බැවින් සේවය හැරගිය සේ සලකා කටයුතු කරන ලෙස එම රෝහල විසින් 2022 මැයි 19 දින දන්වා තිබුණි. 2022 ජූලි 08 දින මේ පිළිබඳව කොළඹ ජාතික රෝහලෙන් විමසීම් කර තිබුණද ඊට පිළිතුරු 2024 නොවැම්බර් 01 දින දක්වා ලැබී නොතිබුණද ඒ සම්බන්ධයෙන් විමසීමට කටයුතු කර නොතිබුණු අතර සේවය හැරයාමේ නිවේදනයක්ද නිකුත් කර නොතිබුණි. නමුත් අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය තුළ ඔහු සේවය හැර ගිය ලෙස දක්වා තිබුණි.
- 5.11.25 ශ්‍රී ලංකා ජනරජයේ ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 23.4 වගන්තිය ප්‍රකාරව දිවයිනෙන් බැහැර නිවාඩු අනුමත කිරීම සඳහා වර්ෂ 4 ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු වුවත් 2002 ජනවාරි 21 දින සීමාවාසික පත්වීම් ලබා තිබුණු අංක 17868 දරන වෛද්‍ය නිලධාරියා වෙත 2005 මැයි 15 දින සිට 2005 මැයි 28 දින දක්වා බිරිඳ හමුවීමට වැටුප් සහිත විදේශ

නිවාඩු අනුමත කර තිබුණි. එසේම උක්ත නිවාඩුවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොතිබියදී 2005 මැයි 28 දින සිට 2006 දෙසැම්බර් 14 දින දක්වා අවස්ථා 2 කදී වැටුප් රහිත විදේශ නිවාඩුවක් ලෙස දීර්ඝ කර තිබුණි. එසේම 2006 ඔක්තෝබර් 18 දින ඔහු විදේශගතව සිටි කාලයේදී 2005 ජනවාරි 21 දින සිට II ශ්‍රේණියට උසස් කර තිබුණු අතර ඔහු 2005 අගෝස්තු 22 දින සිට 2005 නොවැම්බර් 30 දින දක්වා විදේශ රැකියාවක නිරත වන බව අමාත්‍යාංශයට දන්වා එවා තිබුණද අනුමැතියකින් තොරව විදේශ රැකියා නිවාඩු ලබා ගෙන තිබුණු ඔහුට සේවය හැරයාමේ නිවේදන නිකුත් කර නොතිබුණි. වැටුප් සහිත විදේශ නිවාඩු ලබා විදේශ ගතවූ අයෙකුට නැවත වරක් වැටුප් රහිත විදේශ නිවාඩු අනුමත කිරීමට නම් ඔහු දිවයිනට පැමිණීමෙන් පසුව ඉල්ලීම් කළ යුතු වුවද 2005 මැයි 15 දින සිට 2005 මැයි 28 දින දක්වා බිරිඳ හමුවීමට වැටුප් සහිත විදේශ නිවාඩු ලබා විදේශගතව සිටියදීම ඔහුට 2006 ජූලි 05 දින 2005 මැයි 28 දින සිට 2006 දෙසැම්බර් 14 දින දක්වා කිසිදු ගිවිසුම් ගත වීමකින් තොරව වැටුප් රහිත විදේශ නිවාඩු අනුමත කර තිබුණි. ඔහුට 2006 දෙසැම්බර් 15 දින සිට අදාළ වන පරිදි නිකුත් කර තිබුණු සේවය හැරයාමේ ලිපියෙහි දිනය 2002 පෙබරවාරි 27 දිනය ලෙස දක්වා තිබුණි.

5.11.26 වැටුප් රහිත විදේශ රැකියා සඳහා නිවාඩු ලබා දීමේදී ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 16:15 (i) වගන්තිය අනුව අනිවාර්ය සේවා කාලය ගණනය කළ හැක්කේ වැටුප් රහිත නිවාඩු ලබා නොමැති වර්ෂයන් සඳහා පමණක් විය යුතු අතර එම අඩු කිරීම ලබා දිය යුත්තේ එක් අවස්ථාවකදී පමණක් විය යුතු වුවද අංක 12922 දරන වෛද්‍ය නිලධාරියාගේ 2012 ජූලි 23 දින සිට 2015 අගෝස්තු 22 දින දක්වා හා 2016 සැප්තැම්බර් 12 දින සිට 2018 අගෝස්තු 11 දින දක්වා අවස්ථා 02 කදී ලබාගත් වැටුප් රහිත නිවාඩු සඳහා අනිවාර්ය සේවා කාලය ගණනය කිරීමේදී ඇයගේ සේවා කාලය අඩු කර අනිවාර්ය සේවා කාලය ගණනය කර තිබුණි.

5.11.27 අංක 11927 දරන වෛද්‍ය නිලධාරියාගේ 2003 මාර්තු 11 දින සිට 2005 මාර්තු 10 දින දක්වා වැටුප් සහිත අධ්‍යයන නිවාඩුවට අදාළව 2008 පෙබරවාරි 11 දින මහනුවර ජාතික රෝහල විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා 1 වෙන එවන ලද ලිපියට අනුව ඔහු වෙත 2003 මාර්තු සිට අගෝස්තු දක්වා ගෙවූ වැටුප රු.145,279 බව දන්වා තිබුණි. ඒ අනුව අයවිය යුතු මුදල ගණනය කර තිබුණද මෙම පුහුණු කාලය තුළ වැටුප් ගෙවීම අමාත්‍යාංශය විසින් සිදුකර තිබේද යන්න තහවුරු කරගෙන නොතිබුණි.

5.11.28 අංක 16362 දරන වෛද්‍ය නිලධාරියාට 2016 ජනවාරි 01 දින සිට 2016 ජූනි 30 දින දක්වා වැටුප් රහිත විදේශ නිවාඩුව ලබාදීමේදී 2010 දෙසැම්බර් 23 දින සිට 2012 දෙසැම්බර් 22 දින දක්වා වැටුප් සහිත අධ්‍යයන නිවාඩුවට අදාළ ඉතිරි අනිවාර්ය සේවා කාලය සැලකිල්ලට ගෙන නොතිබුණි. මෙම වැටුප් රහිත නිවාඩුව පුහුණුවකට සහභාගිවීම වෙනුවෙන් ලබාදී තිබුණද අදාළ පුහුණු ආයතනය විසින් නිකුත්කරන ලද අදාළ පුහුණුව තහවුරු කරන ලිපියක් ලිපි ගොනුවේ නොතිබුණි.

5.11.29 අංක 22168 දරන වෛද්‍ය නිලධාරියා 2016 ජූනි 17 දින සිට විධිමත් පරිදි නිවාඩු අනුමත කර ගැනීමකින් තොරව සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් සේවය හැර යාමේ නිවේදනය නිකුත් කරන ලෙස 2016 ජූලි 17 දින ජේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබුණි. මේ අනුව 2016 අගෝස්තු 29 දිනැති ලිපිය මගින් ඔහු 2016 ජූනි 17 දින සිට සේවය අතහැර ගිය ලෙස සලකා සේවය අතහැර යාමේ නිවේදනය නිකුත් කර තිබුණද ඔහුට 2016 ජූනි මස වැටුප ලෙස රු. 135,449 ක් ගෙවා

නිවුණි. 2016 ජුනි 17 දින සිට ජුනි 30 දින දක්වා කාලයට අදාළව ගෙවන ලද වැටුප ඔහුගෙන් නැවත අයකර ගත යුතු වුවද ඒ අනුව කටයුතු කළ බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකෙරුණි. එසේම මෙම නිලධාරියා විසින් සිදුකරන ලද බව සැලකෙන බරපතල අක්‍රමිකතාවයන් කිහිපයක් පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලේ සේවය කරනු ලබන වෛද්‍ය නිලධාරියෙකු විසින් 2024 මැයි 22 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් මහින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත නියෝජනය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා 2024 ජූලි 02 දින විමර්ශන අංශයට දන්වා තිබුණද 2024 නොවැම්බර් 28 දින දක්වා අදාළ විමර්ශනය අවසන් කර නොතිබුණි.

5.11.30 අංක 16198 දරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනුවේ තිබූ කරුණු පහතින් දැක්වේ..

(අ) මෙම වෛද්‍ය නිලධාරීන් 2010 සැප්තැම්බර් 06 දින සිට 2011 ජුනි 06 දින දක්වා කහවත්ත මූලික රෝහලේ සේවය කරන ලද කාලය තුළදී ලබාගෙන තිබුණු රාජකාරි නිවාඩු දින 29 ක් සඳහා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබුණි.

(ආ) වෛද්‍ය නිලධාරීන් 2012 පෙබරවාරි 13 දින කහවත්ත මූලික රෝහලේ සේවයට වාර්තා කළ බවත් 2012 මාර්තු 02 දින සිට වෛද්‍ය නිලධාරීන් සේවයට වාර්තා කර නොමැති බවත් රෝහල විසින් 2012 මාර්තු 06 දින දන්වා තිබුණි. නමුත් රත්නපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් 2012 ජුනි 12 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත මෙම වෛද්‍ය නිලධාරීන් 2012 පෙබරවාරි 16 දින කහවත්ත මූලික රෝහලේ සේවයට වාර්තා කළ බවත් 2012 ජුනි 12 දින දක්වා අඛණ්ඩව සේවයේ යෙදී සිටින බවත් දන්වා තිබුණි.

(ඇ) වෛද්‍ය නිලධාරීන් ලංකා හොස්පිටල්හි සේවයේ යෙදී සිටීමට ඉපයු නිවාඩු ඉල්ලා තිබුණි. ඒ අනුව මෙම වෛද්‍ය නිලධාරීන් වෙත 2012 ඔක්තෝබර් 05 දින සිට 2013 ජනවාරි 04 දින දක්වා මාස 3ක කාලයක් නිවාඩු ලබාදී තිබුණු අතර 2012 නොවැම්බර් 15 දින ලිපියක් යොමු කරමින් එම නිවාඩුව මාස 6ක් දක්වා දීර්ඝ කර දෙන ලෙස ඉල්ලා තිබුණි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සේවා අවශ්‍යතාවය ලෙස සලකමින් අනුමැතිය ලබාදී තිබුණද ඒ සඳහා ආයතන සංග්‍රහයේ නීතිමය ප්‍රතිපාදනයක් නොතිබුණි.

(ඈ) මෙම වෛද්‍ය නිලධාරීන් එම නිවාඩුව අවසන් කර 2013 අප්‍රේල් 05 දින කහවත්ත මූලික රෝහලට සේවයට වාර්තා කර 2013 අප්‍රේල් 15 දින දක්වා අනියම් නිවාඩු දින 06ක් ඉල්ලා ඇති අතර ඉන්පසු 2013 අප්‍රේල් 16 දින සේවයට වාර්තා කළයුතු වුවද එදින කහවත්ත මූලික රෝහලට වාර්තා කර නොතිබුණි. 2013 අප්‍රේල් 01 දින මෙම වෛද්‍ය නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වර්ෂ 03 ක් සඳහා ලංකා හොස්පිටල් ආයතනයට අනුයුක්තව සේවය කිරීමට අවස්ථාව ඉල්ලා තිබුණු අතර ඊට විධිමත් පරිදි අනුමැතිය ලබාදුන් ලිපියක් ඇයගේ පුද්ගලික ලිපිගොනුවේ නොතිබුණි.

(ඉ) 2013 ජූලි 07 දින විෂය ලිපිකරු විසින්, මෙම වෛද්‍ය නිලධාරීන් විසින් සේවයට වාර්තා කර නොමැති බැවින් මෙම වෛද්‍ය නිලධාරීන් සඳහා සේවය හැරයාමේ ලිපියක් නිකුත් කර බැඳුම්කර මුදල අයකර ගැනීම යෝග්‍ය බව දන්වා තිබුණද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සේවය හැරයාමේ නියෝගය නිකුත් නොකළ යුතු

බවත් වර්ෂ 3ක් සඳහා විශේෂ නිවාඩු ලබාදෙන බවත් දන්වා 2013 අගෝස්තු 07 දින අත්සන් යොදා තිබුණු බව වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනුවේ සටහන් පත්‍ර වල (MINITUE SHEET) දක්වා තිබුණි. එසේම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2009 පෙබරවාරි 20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 142 වගන්තිය අනුව රජයට සියයට 50 කට වැඩි කොටස් ප්‍රමාණයක් හා පාලන බලය හිමි සමාගමක තනතුරකට නිලධාරියෙකු මුදාහැරීමට පත්කිරීමේ බලධරයාට පමණක් බලය ඇත. විෂය ලිපිකරුවන් සහ නිලධාරීන් මේ පිළිබඳව විටින් විට කරුණු විමසා ඇති බව සටහන් පත්‍ර වල (MINITUE SHEET) දැක්වේ. ඒ සඳහා විධිමත්ව ලබා දුන් අනුමැතියක් හෝ මෙම නිවාඩු ලබාදුන් පදනම සඳහන් කර ලිපියක් නිකුත් කර නොතිබුණි.

(ඊ) නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකර වර්ෂ 03ක ප්‍රමාදයක් සහිතව එනම් 2016 පෙබරවාරි 29 දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් මෙම වෛද්‍ය නිලධාරීන් වෙත 2013 අප්‍රේල් 04 දින සිට බලපැවැත්වන පරිදි සේවය හැරයාමේ ලිපියක් නිකුත් කර තිබුණි. මීට එරෙහිව 2016 ජුනි 03 දින මෙම වෛද්‍ය නිලධාරීන් රාජ්‍ය සේවා කොමිෂම වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබුණු අතර එයට අදාළව වාර්තාවක් 2016 නොවැම්බර් 08 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබුණි. ඇයට වහාම සේවයට වාර්තා කරන ලෙස 2013 ජුනි 09 දින දැන් වූ පසු නැවතත් ලිපියක් 2016 ජනවාරි 05 දින යවා තිබුණි. ඒ අනුව 2016 ජනවාරි 13 දින සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා කළ බවත් අනුප්‍රාප්තික ලැයිස්තුවකින් නියමිත රෝහලක් ලබා දෙන තෙක් 2016 ජනවාරි 28 දින සිට දික්ඛය මූලික රෝහලට තාවකාලිකව අනුයුක්ත කළ බවත් එම රෝහලට සේවයට වාර්තා නොකළ බවත් දන්වා තිබුණි. එසේම සේවයට නොපැමිණි කාලයේ වැටුප් වර්ධක විලම්භනය කර එම කාලය වැටුප් රහිත නිවාඩු ලෙස සලකා නැවත සේවයේ පිහිටුවන ලෙස නිර්දේශ කළ හැකි බවත් එහි දක්වා තිබුණි. ආයතන සංග්‍රහයේ නීති කඩ කරමින් ඉපැයූ නිවාඩු මාස 6ක් දක්වා ලබාගෙන, විධිමත් අනුමැතියකින් තොරව වර්ෂ 3ක් නිවාඩු ලබාගත් සහ තාවකාලිකව අනුයුක්ත කළ සේවා ස්ථානයට සේවයට වාර්තා නොකළ මෙම වෛද්‍ය නිලධාරීන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම නිර්දේශය ලබා දී තිබුණි.

(උ) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිරීක්ෂණ හා නිර්දේශ සලකා බලා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මෙම වෛද්‍ය නිලධාරීන් නැවත සේවයේ පිහිටුවන ලෙස 2016 දෙසැම්බර් 28 දිනැති ලිපියක් මගින් දන්වා එවා තිබුණි. ඒ අනුව එම වෛද්‍ය නිලධාරීන් නැවත සේවය පිහිටුවීමටත් පොතුවිල් මූලික රෝහලට අනුයුක්ත කිරීම සඳහා 2017 මැයි මස දින රහිතව නිකුත් කළ ලිපියක් ලිපිගොනුවේ තිබුණි. මේ සම්බන්ධව වෛද්‍ය නිලධාරීන් විසින් 2023 මාර්තු 14 දින පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය වෙත අභියාචනයක් ගොනුකර තිබුණු අතර ඉන් ලැබුණු නියෝගය අනුව වෛද්‍ය නිලධාරීන්ගේ සේවය හැර යාමේ නියෝගය අවලංගු කිරීමටත්, පුරප්පාඩු සහිත බස්නාහිර පළාතේ පිහිටි රජයේ රෝහලකට අනුයුක්ත කරන ලෙසත්, ලංකා හොස්පිටල් ආයතනයේ සේවය කළ 2012 ඔක්තෝබර් 05 දින සිට 2013 අප්‍රේල් 04 දින දක්වා කාලය හැර ඇය නැවත සේවයට වාර්තා කළ දිනය දක්වා සේවයේ නොසිටි සම්පූර්ණ කාලය වැටුප් රහිත නිවාඩු ලෙස සලකා කටයුතු කරන ලෙසත් නියෝග කර තිබුණි. ඒ අනුව 2024 අප්‍රේල් 03 දිනැති ලිපිය මගින් මෙම වෛද්‍ය නිලධාරීන් පුරප්පාඩුවක් රහිත දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නේවාසික නාරි හා ප්‍රසවවේද විශේෂඥ වෛද්‍යවරියක් ලෙස අනුයුක්ත කර තිබුණි.

6. නිරීක්ෂණ

6.1 උක්ත 5.6 හි දැක්වෙන පරිශීෂ්ට ප්‍රකාරව ගිවිසුම්වලට එළඹ සිටියද, එම ගිවිසුම් කඩකළ වෛද්‍ය නිලධාරීන්ගෙන් ගිවිසුම් ප්‍රකාරව අයකළ යුතු බැඳුම්කර මුදල් හා දඩ මුදල් කඩිනමින් අයකර ගැනීමට අමාත්‍යාංශය විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් 2024 ඔක්තෝබර් 31 දිනට පහත පරිදි වෛද්‍ය නිලධාරීන් 705 ක් ගෙන් රු.1,156,562,119 ක් අයකරගත යුතුව පැවතුණි.

අනු අංකය	විස්තරය	වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව	අයකර නොගත් බැඳුම්කර හා දඩ මුදල් (රු.)	ඇමුණුම් අංකය
01	වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන විදේශගතවූ වෛද්‍ය නිලධාරීන්	204	695,225,209	15
02	වැටුප් රහිත නිවාඩු ලබාගත් වෛද්‍ය නිලධාරීන්	480	444,288,268	16
03	වැටුප් සහිත හා වැටුප් රහිත යන නිවාඩු වර්ග දෙකම ලබාගත් වෛද්‍ය නිලධාරීන්	08	6,253,941	17
04	වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාගත් කාලක්‍රයා සමඟ විදේශගත වීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගත් වෛද්‍ය නිලධාරීන්	13	10,794,701	18
එකතුව		705	1,156,562,119	

6.2 විගණනය විසින් විවිධ මූල්‍ය යටතේ සේවය හැරගිය ලෙස හඳුනාගත් වෛද්‍ය නිලධාරීන්ගෙන් 2024 නොවැම්බර් 28 දින දක්වා විගණනයට පුද්ගලික ලිපිගොනු ඉදිරිපත් නොකළ වෛද්‍ය නිලධාරීන් 116 කගෙන් රු. 119,404,239 ක බැඳුම්කර/ දඩ මුදල් අයවීමට තිබුණු බව විගණනයට ලැබුණු තොරතුරු අනුව නිරීක්ෂණය විය. විස්තර ඇමුණුම් අංක 19 හි දැක්වේ. මෙම විශේෂ විගණනයට අදාළ සේවය හැරගිය වෛද්‍ය නිලධාරීන්ගේ නියැදිය තෝරාගැනීමෙන් පසුව 2024 නොවැම්බර් 29 දින දක්වා සේවය හැරයන ලද තවත් වෛද්‍ය නිලධාරීන් 33 දෙනෙකු පිළිබඳව තොරතුරු විගණනයට ලැබී තිබූ අතර එම වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවීමට ඇති බැඳුම්කර හා දඩ මුදල්ද ගණනය කර කඩිනමින් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි. විස්තර ඇමුණුම් අංක 20 හි දැක්වේ.

6.3 සේවය හැරගොස් තිබුණු එහෙත් රජය සමඟ ගිවිසුම් බැඳුම්කර නොමැති වෛද්‍ය නිලධාරීන් 05 ක් වෙත වැඩිපුර ගෙවන ලද වැටුප් හා දීමනා සහ අයවීමට ඇති ණය හා අත්තිකාරම් ශේෂ

ලෙස රු. 1,041,215 ක් අයකර ගත යුතුව පවතින බව නිරීක්ෂණය විය. විස්තර ඇමුණුම් අංක 21 හි දැක්වේ.

- 6.4 උක්ත 5.10.4 ඡේදය ප්‍රකාරව ගිවිසුම් බැඳුම්කර සහිත වෛද්‍ය නිලධාරීන් පිළිබඳව ප්‍රමාණවත් දත්ත පද්ධතියක් අමාත්‍යාංශය පවත්වාගෙන නොයාම හේතුවෙන් ගිවිසුම් බැඳුම්කර කඩකළ වෛද්‍ය නිලධාරීන් පිළිබඳ සම්පූර්ණ දත්ත ලබාගැනීමට මෙම විශේෂ විගණනයේදී නොහැකි විය. මෙම තත්ත්වය තුළ ගිවිසුම් බැඳුම්කර කඩකළ හා ඒ හේතුවෙන් රජයට අයවිය යුතු මුදල් අයකර නොගත් මෙම වාර්තාවේ සඳහන් නොවන වෛද්‍ය නිලධාරීන් සිටිය හැකි බව විගණනයේදී නිරීක්ෂණය විය. අමාත්‍යාංශ ලේකම් විසින් ලබාදී තිබුණු පිළිතුරු අනුව 2022 වර්ෂයේ සිට තොරතුරු යාවත්කාලීන කිරීම ආරම්භ කර තිබුණද මෙම විශේෂ විගණන වාර්තාව සකස් කරන විටත් විධිමත් දත්ත පද්ධතියක් සකස් කර නොමැති බව විගණනයට නිරීක්ෂණය විය. ඒ අනුව එම තොරතුරු හඳුනාගෙන රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීමේ අවශ්‍යතාවය මෙම විගණනයේදී නිරීක්ෂණය විය.
- 6.5 උක්ත 5.10.3 ඡේදය ප්‍රකාරව අමාත්‍යාංශය විසින් සේවය හැරගිය වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවියුතු මුදල් හා ඔවුන් සේවය කළ රෝහල් හා ආයතන විමසා භාරනොදුන් වත්කම් පවතිද යන්න පරීක්ෂා කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කර නොතිබුණු බව නිරීක්ෂණය විය.
- 6.6 උක්ත 5.1.1 ඡේදයේ විධිවිධාන වලට පටහැනිව පළාත් සභා රෝහල් හා අනෙකුත් පළාත් සභා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කරන ලද වෛද්‍ය නිලධාරීන්ට විධිමත් පරිදි බලය අභිනියෝජනය නොකරන ලද පාර්ශවයන් විසින් විදේශ නිවාඩු අනුමත කිරීම, ගිවිසුම්වලට එළඹීම සහ එම ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට යාමේදී නීතිමය බාධාවන් ඇතිවිය හැකි බවත් විගණනයේදී නිරීක්ෂණය විය. විගණනයේදී අනාවරණය වූ එවැනි අවස්ථා 10 ක් පිළිබඳ තොරතුරු ඇමුණුම් අංක 22 හි දැක්වේ.
- 6.7 උක්ත 5.1.2 ඡේදය ප්‍රකාරව වර්තමානය වන විට දේශීය හා විදේශීය විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය විද්‍යා උපාධිය සම්පූර්ණ කරනු ලබන සියලුම වෛද්‍ය නිලධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ගැටලුකාරී වී ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය. දැනට අනුමත වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව තවදුරටත් වැඩිකිරීම රට තුළ පවතින ආර්ථික තත්ත්වය තුළ සිදුකළ හැකිද යන්න අධ්‍යයනය කර ඒ අනුව අනාගතයේ බිහිවන වෛද්‍ය විද්‍යා උපාධිධාරීන් සියලු දෙනා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරගත නොහැකි නම් එම තත්ත්වය මහජනතාවට දැනුම් දීමටත් සහ බිහිවන උපාධිධාරීන් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථාවන් විවර කර ගැනීමටත් වගකිව යුතු පාර්ශවයන්ගේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය නිරීක්ෂණය විය.
- 6.8.1 උක්ත 5.2.2.3 ඡේදය ප්‍රකාරව සමස්ත සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අනුමත හා සේවයේ යොදවා ඇති විශේෂඥ වෛද්‍ය නිලධාරීන් පිළිබඳව තෘතීයික සත්කාර අංශය විසින් විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සිදුකරන ලද පරීක්ෂාවේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව විශේෂඥ ක්ෂේත්‍ර 58 කට අදාළව අනුමත විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව 2,837 ක් වුවත් විශේෂඥ ක්ෂේත්‍ර 50 කට අදාළව එම සංඛ්‍යාව 2,740 ක් බවත්, විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රයන් 08 කට අදාළව අනුමත තනතුරු 66 ක් සඳහා කිසිදු වෛද්‍ය නිලධාරියෙකු පත්කර නොමැති බවත්, අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද තනතුරු සංඛ්‍යාව හා සැසඳීමේදී 2023 වර්ෂයේ නොවැම්බර් වන විට විශේෂඥ ක්ෂේත්‍ර 35 කට අදාළව විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 972 ක උපතතාවයක් පවතින බවත්, විශේෂඥ ක්ෂේත්‍ර 12 ක්

සඳහා විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 113 ක් අතිරික්තව සේවයේ යොදවා ඇති බවත්, නිරීක්ෂණය විය. එසේම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලද අවස්ථාවේදී හඳුනාගෙන නොතිබුණු හා පසුව එම විශේෂඥ ක්ෂේත්‍ර වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සේවයේ යෙදවීම සඳහා විධිමත් අනුමැතියක් හෝ ලබානොගත් විශේෂඥ ක්ෂේත්‍ර 12 ක් තුළ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 141 ක් සේවයේ යොදවා ඇති බවත් නිරීක්ෂණය විය.

6.8.2 අමාත්‍යාංශයේ සැලසුම් අංශය විසින් විගණනයට ඉදිරිපත් කරන ලද 2023 ජුනි 30 දිනට කාර්යමණ්ඩල තොරතුරු අනුව මධ්‍යම රජයේ රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන වලට අනුමත විශේෂඥ වෛද්‍ය නිලධාරීන් ගණන 2,018 ක් බවත් තත්‍ය සංඛ්‍යාව 1,915 ක් බවත් දන්වා තිබුණි. සැලසුම් අංශය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව 2023 ජුනි 30 දිනට රෝහල්/ ආයතන 50 ක විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 226 ක උපනතාවයක් පැවතුණි. මෙසේ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 226 ක උපනතාවයන් පැවතියදී රෝහල්/ ආයතන 23 ක විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 123 ක අතිරික්තයක් පැවතුණි. අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව එදිනට අනුමත 971 ක් වූ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 2,837 ක් දක්වා 2015 වර්ෂය වන විට වැඩිකිරීමට අනුමැතිය ඉල්ලීමේදී මෙම විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව විශේෂඥ ක්ෂේත්‍රයන් අනුව හා රෝහල් අනුව සකස් කර ඇමුණුමක් ලෙස අමාත්‍යමණ්ඩල සංදේශයට ඇතුළත් කර තිබුණි. නමුත් අමාත්‍යාංශය විසින් මෙම 2,837 ක් වූ විශේෂඥ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව පොදුවේ අනුමත කරන ලද සංඛ්‍යාවක් ලෙස සලකා විශේෂඥ ක්ෂේත්‍රය නොසලකා සේවයේ යොදවනු ලබන බවක් නිරීක්ෂණය විය.

6.9.1 උක්ත 5.2.2.3, 5.4.3 හා 5.9 ඡේද ප්‍රකාරව අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) විසින් විගණනයට තොරතුරු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පශ්චාත් උපාධි සුදුසුකම් ලබාගන්නා වෛද්‍ය නිලධාරීන් අදාළ විශේෂඥ ක්ෂේත්‍රයට ගැලපෙන පරිදි සේවයේ යොදවා තිබේද යන්න තහවුරු කර ගැනීමට නොහැකි විය.

6.9.2 උක්ත 5.10.8 ඡේදය ප්‍රකාරව වෛද්‍ය නිලධාරීන්ට රෝග නිවාරණය හා රෝගී සත්කාරක සේවා පිළිබඳ විශේෂඥතාවය ලබාගැනීම සඳහා රජය විසින් වැයකළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්වී තිබුණු බවත්, විශේෂඥතාවය ලබාගත් අදාළ අංශවල ප්‍රතිකාරක සහ නිවාරණ සේවා පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ හිඟයක් පැවතියදී එම වෛද්‍ය නිලධාරීන් පරිපාලන තනතුරුවලට පත්කර තිබුණි. තවද වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥතාවය ලබාගෙන සිටින වෛද්‍ය නිලධාරීන් 110 දෙනෙකු වෛද්‍ය පරිපාලන සේවයට අන්තර්ග්‍රහණය කර නොමැති බවත්, මෙම වෛද්‍ය නිලධාරීන් රෝග නිවාරණය හා රෝගී සත්කාරක සේවාවලට අදාළ තනතුරුවල යොදවා තිබුණේද නැතහොත් කිසිදු තනතුරකට පත් නොකර වේතන හා දීමනා ගෙවන්නේද යන්න අනාවරණය නොකෙරුණි. ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥතාවය ලද නිලධාරීන් 160 ක පුරප්පාඩුව පැවතියදී එම විශේෂඥතාවය ලද වෛද්‍ය නිලධාරීන් 80 දෙනෙකු වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත්කර තිබුණි.

6.10 උක්ත 5.5 ඡේදයෙහි දැක්වෙන කරුණු වලට අදාළව සේවය හැරගිය වෛද්‍ය නිලධාරීන්ගේ අයවිය යුතු දණ්ඩන මුදල් සහ 5.5.1.10 ඡේදය ප්‍රකාරව අධ්‍යයනය/ පුහුණුව සම්බන්ධයෙන් දැරීමට සිදුවූ සමස්ත සත්‍ය වියදම ගණනය කර එම මුදල හා කිසියම් දඩ මුදලක් අයකරන්නේ නම් එම දඩ මුදල සහිතව රජයට අයවිය යුතු මුදල නිලධාරියාට කඩිනමින් දන්වා අයකිරීමට කටයුතු කළ යුතු වුවත් නියැදි විගණනයේ දී නිරීක්ෂණය වූ පරිදි අවස්ථා ගණනාවක දී බැඳුම්කර මුදල සත්‍ය වියදම මත ගණනය කිරීමට කටයුතු කර නොතිබුණි. 2024 අගෝස්තු,

සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් එවැනි අවස්ථා 206 ක් නිරීක්ෂණය විය. විස්තර ඇමුණුම අංක 23 හි දැක්වේ.

6.11 උක්ත 5.5.1 ඡේදය ප්‍රකාරව වැටුප් සහිත අධ්‍යයන නිවාඩු සහ උක්ත 5.5.2, 5.5.3 හා 5.5.4 ඡේද ප්‍රකාරව වැටුප් රහිත නිවාඩු අනුමත කර තිබුණද ගිවිසුම් ගත වීමට හෝ 5.7.1 ඡේදය ප්‍රකාරව අනිවාර්ය සේවා කාලයක් නියම කිරීමට හෝ කටයුතු කර නොතිබුණු අතර අමාත්‍යාංශයේ පරිපාලනමය දුර්වලතා හේතුවෙන් විදේශගත වන වෛද්‍ය නිලධාරීන් සඳහා උක්ත 5.6 හි දැක්වෙන පරිශිෂ්ට ප්‍රකාරව ගිවිසුමකට එළඹ නොතිබුණු බැවින් විදේශගත වී යළි දිවයිනට නොපැමිණියද ඔවුන්ගෙන් රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීම සඳහා නීතිමය වශයෙන් කටයුතු කිරීමට බාධා පැමිණ තිබුණි. විස්තර පහත දැක්වේ.

පුද්ගලික ලිපිගොනු අංකය	නිවාඩු කාල පරිච්ඡේදය	නිවාඩු වර්ගය	විස්තරය
8655	2020 ජුනි 09 දින සිට 2021 ජුනි 08 දින දක්වා	වැටුප් රහිත නිවාඩු	ගිවිසුම්ගත වීමක් හෝ අනිවාර්ය සේවා කාලයක් නියම කිරීමට කටයුතු කර නොතිබුණි.
15758	2020 ජුනි 16 දින සිට 2023 ජනවාරි 19 දින දක්වා	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	නිවාඩු අනුමැතිය සහිත ලිපියක් සහ ගිවිසුමක් නොමැත.
11029	2004 මැයි 15 දින සිට 2009 සැප්තැම්බර් 15 දින දක්වා	වැටුප් රහිත නිවාඩු	නිවාඩුව දීර්ඝ කිරීමේදී අනිවාර්ය සේවා කාලය දීර්ඝ කර නොමැත.

6.12 නිලධාරියෙකු සේවය හැර යාමේදී / ඉල්ලා අස්වීමකදී එම වෛද්‍ය නිලධාරියා විසින් උක්ත 5.5.1 ඡේදය ප්‍රකාරව වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා තිබුණි නම් ඊට අදාළ බැඳුම්කර මුදල හා උක්ත 5.5.2, 5.5.3 හා 5.5.4 ඡේද ප්‍රකාරව වැටුප් රහිත විදේශ රැකියා හෝ විදේශ අධ්‍යයන නිවාඩු ලබා තිබුණි නම් ඊට අදාළ දණ්ඩන මුදලද යන දෙකම අයකරගත යුතු වුවද, වෛද්‍ය නිලධාරීන් 3ක ගෙන් රජයට අයවිය යුතු මුදල ගණනය කර අයකර ගැනීමේදී අවස්ථා දෙකකට අදාළව ගෙවිය යුතු මුදල ගෙවන ලෙසට දන්වා යවා නොතිබුණි. ඒ හේතුවෙන් රජයට අහිමි වී තිබුණු ආදායම රු.2,547,920 ක් වූ අතර 2024 අගෝස්තු 15 දින වන විටත් එම වටිනාකම් ගණනය නොකළ අවස්ථාවක් නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

පුද්ගලික ලිපිගොනු අංකය	නිවාඩු කාල පරිච්ඡේදය	නිවාඩු වර්ගය	මුදල රු.	අයකර ගැනීම/ ගෙවීම පිළිබඳ දන්වා ඇත්ද යන්න
21918	2011 ඔක්තෝබර් 03 දින සිට 2012 ඔක්තෝබර් 02 දින දක්වා	වැටුප් සහිත අධ්‍යයන නිවාඩු	1,017,093	නීති අංශයට යොමු කර නැත
14746	2011 ජූලි 05 දින සිට 2013 ජූලි 04 දින දක්වා	-එම-	1,530,827	වෛද්‍ය නිලධාරියා වෙත දන්වා නොමැත
252	2012 මාර්තු 02 දින සිට 2014 මාර්තු 01 දින දක්වා	-එම-	2024 අගෝස්තු 15 දින වන විටත් ගණනය කර නොතිබුණි.	වෛද්‍ය නිලධාරියා වෙත දන්වා නොමැත

6.13 උක්ත 5.5.1 ඡේදය ප්‍රකාරව සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබා පශ්චාත් උපාධියට අදාළ මණ්ඩල සහතිකය ලබාගැනීම සඳහා අවශ්‍ය විදේශීය පුහුණුව සඳහා විදේශගත වූ වෛද්‍ය නිලධාරීන්ගෙන් අදාළ පුහුණුව නිමකර නැවත සේවයට වාර්තා නොකරන ලද වෛද්‍ය නිලධාරීන් 71 ක් විය. ඔවුන් විසින් පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබේද යන්න වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් පරීක්ෂා කිරීමේදී වෛද්‍ය නිලධාරීන් 68 ක් තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කර නොමැති බව තහවුරු වූ අතර මේ අනුව මෙම වෛද්‍ය නිලධාරීන්ගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් රජය දරන ලද සමස්ත වියදම නිෂ්කාර්ය වී තිබුණි. විස්තර ඇමුණුම් අංක 24 හි දැක්වේ. එසේම පරීක්ෂාවට ලක්කළ වෛද්‍ය නිලධාරීන්ගෙන්, වෛද්‍ය නිලධාරීන් 12 ක් සේවය අතහැර යාම සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට දැනුම් දීමට අමාත්‍යාංශය කටයුතු කර නොතිබුණි. විස්තර ඇමුණුම් අංක 25 හි දැක්වේ.

6.14 උක්ත 5.5.1.5 ඡේදය ප්‍රකාරව ලේඛනයක් පිළිබඳව දන්වා තිබුණද වෛද්‍ය නිලධාරීන් විසින් වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබාගැනීමේදී රජයට අය විය යුතු හා ගෙවිය යුතු මුදල් ප්‍රමාණය හා බැඳුම්කර සඳහා අත්සන් කරනු ලබන ඇපකරුවන් සම්බන්ධයෙන් විධිමත් ලේඛනයක් අමාත්‍යාංශය විසින් පවත්වාගෙන ගොස් නොතිබුණු බව නිරීක්ෂණය විය. මෙම තත්ත්වය තුළ බැඳුම්කර සඳහා ඇපකරුවන් ලෙස අත්සන් කරනු ලබන නිලධාරීන් වෙනුවෙන්ද පසු අවස්ථාවකදී නිවාඩු අනුමත කිරීමේදී ඔහු විසින් අත්සන් කරන ලද බැඳුම්කරයෙන් ඔහු නිදහස් කර ඒ වෙනුවෙන් නව ඇපකරුවකු සමඟ ගිවිසුම් ගත වීමක් සිදුනොවන බව නිරීක්ෂණය විය. මෙසේ නිවාඩු ලබාගන්නා ඇපකරුවන්ද සේවය හැරගිය විට බැඳුම්කර මුදල සම්බන්ධයෙන් ඇපකරුවන් නොමැති තත්ත්වයන් උද්ගත විය හැකි බව විගණනයේදී නිරීක්ෂණය විය. නියැදි විගණනයේදී අනාවරණය වූ එවැනි අවස්ථා 12 ක් පිළිබඳ තොරතුරු ඇමුණුම් අංක 26 හි දැක්වේ.

6.15.1 උක්ත 5.9.6 ඡේදය ප්‍රකාරව දැනුම් දී තිබුණද ලිපිගොනු 98 ක් 2024 නොවැම්බර් 28 දින දක්වා විගණනයට ඉදිරිපත් නොකෙරුණි. විස්තර ඇමුණුම් අංක 27 හි දැක්වේ.

6.15.2 පරීක්ෂාවට ලක් කරන ලද ඇපකරු පුද්ගලික ලිපිගොනු 132 අතුරින් වෛද්‍ය නිලධාරීන් 04 දෙනෙකු විශ්‍රාම ගොස් තිබුණු අතර වෛද්‍ය නිලධාරීන් 02 දෙනෙකු වෙනත් තනතුරු සඳහා ස්ථිර ලෙස සේවයෙන් මුදාහැර තිබුණු බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

පුද්ගලික ලිපිගොනු අංකය	නිවාඩු කාල පරිච්ඡේදය	ඇපකරුගේ හැඳුනුම්පත් අංකය	වෙනත් කරුණු
26625	2019 අප්‍රේල් 24 දින සිට 2021 අප්‍රේල් 23 දින දක්වා	606240384V	2020 මැයි 03 දින සිට විශ්‍රාමිකයි
24582	2017 සැප්තැම්බර් 26 දින සිට 2019 සැප්තැම්බර් 25 දින දක්වා	757310074V	2024 සැප්තැම්බර් 15 දින විශ්‍රාම ගත්වා ඇත.
15758	2016 නොවැම්බර් 11 දින සිට 2018 නොවැම්බර් 10 දින දක්වා	768360332v	ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කම්කාර්‍ය තනතුරක් සඳහා සේවයෙන් මුදාහැර තිබුණි.
19781	2015 දෙසැම්බර් 19 දින සිට 2017 දෙසැම්බර් 18 දින දක්වා	612181829V	2024 අගෝස්තු 05 දින විශ්‍රාම ගත්වා ඇත.
20981	2014 සැප්තැම්බර් 24 දින සිට 2016 සැප්තැම්බර් 23 දින දක්වා	838183433v	2021 අප්‍රේල් 01 දින සිට ඉල්ලා අස්වී ඇත
2947	2021 ජූනි 24 දින සිට 2023 ජූනි 23 දින දක්වා	1983570023 75	2020 නොවැම්බර් 14 දින සිට රාජ්‍ය විශ්ව විද්‍යාල කම්කාර්‍ය තනතුරක් සඳහා සේවයෙන් මුදාහැර තිබුණි

6.15.3 එසේම ඇපකරුවන් ලෙස ගිවිසුම් ගතවූ වෛද්‍ය නිලධාරීන් 12 දෙනෙකු වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හා වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු ලබා විදේශගත වී තිබුණු බව නිරීක්ෂණය විය. විස්තර ඇමුණුම් අංක 28 හි දැක්වේ.

6.16 උක්ත 5.5.1.10 ඡේදය ප්‍රකාරව වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබාගන්නා වෛද්‍ය නිලධාරීන් තම අනිවාර්ය සේවා කාලය සේවය නොකර සේවය අතහැර ගිය විට බැඳුම්කර මුදල පමණක් අයකර ගැනීමට කටයුතු කර තිබුණු අතර දඩ මුදලක් අයකර නොතිබුණි.

එසේම බැඳුම්කර මුදල ගණනය කිරීමේදී අදාළ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීම සඳහා ලබාදෙනු ලබන දේශීය පුහුණු කාලය තුළ ගෙවන ලද වැටුප් හා දීමනා, ප්‍රතිපූර්ණය කරන ලද පාඨමාලා ගාස්තු හා විභාග ගාස්තු මෙහිදී සැලකිල්ලට ගෙන නොතිබුණි. අවස්ථා කිහිපයකදී පමණක් බැඳුම්කරයේ දැක්වෙන මුදලට අමතරව දඩ මුදලක් එකතු කර ගෙවන ලෙස දන්වා තිබුණු අතර නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය වූ එවැනි අවස්ථා 05 ක් පිළිබඳ තොරතුරු ඇමුණුම් අංක 29 හි දැක්වෙන අතර එයින්ද අවස්ථා 04 ක් සඳහා ගණනය කර තිබූ බැඳුම්කර හා දඩ මුදල් රු.53,161,653 ක් 2024 නොවැම්බර් 15 දින දක්වා ගෙවා නොතිබුණු බව නිරීක්ෂණය විය.

6.17 උක්ත 5.5.1.10 ඡේදය ප්‍රකාරව බැඳුම්කර මුදල නැවත ගණනය කිරීම සඳහා තොරතුරු ඉදිරිපත් කිරීමේදී අමාත්‍යාංශ ගිණුම් අංශය විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරන ලද අවස්ථාවන් නිරීක්ෂණය විය. වෛද්‍ය නිලධාරියා වෙනුවෙන් ජීවන වියදම් දීමනාව, විසා ගාස්තු, පොත්/ පරිගණක දීමනාව, ගුවන් ටිකට්ට් ගාස්තු, වෛද්‍ය අධිකාර, GMC ලියාපදිංචි ගාස්තු වැනි ගෙවීම් සිදුකර තිබියදී ගිණුම් අංශය විසින් එවැනි ගෙවීම් සිදුකර නොමැති බවට සාවද්‍ය ලෙස තොරතුරු වාර්තා කර තිබුණු අවස්ථාවන් නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. එවැනි අවස්ථා 3 ක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

පුද්ගලික ලිපිගොනු අංකය හා ජාතික හැඳුනුම්පත් අංකය	නිවාඩු කාල පරිච්ඡේදය	අදාළ ගෙවීම් සිදු නොකළ ගිණුම් අංශයෙන් දන්වා තිබුණු දිනය	සාවද්‍ය තොරතුරු මත අඩුවෙන් ගණනය කරන ලද මුදල රු.
(23721) (810023465V)	2017 අප්‍රේල් 30 දින සිට 2018 මැයි 31 දින දක්වා 2019 නොවැම්බර් 14 දින සිට 2020 මැයි 14 දින දක්වා	2022 මැයි 26	5,342,445
(18981) (755512044v)	2014 අගෝස්තු 06 දින සිට 2016 අගෝස්තු 05 දින දක්වා	2023 ජූලි 08	2,878,779
(19506) (731992223V)	2017 දෙසැම්බර් 29 දින සිට 2019 දෙසැම්බර් 28 දින දක්වා	2022 ජනවාරි 31	5,886,337

6.18 උක්ත 5.5.1.12 ඡේදය ප්‍රකාරව වැටුප් සහිත අධ්‍යායන නිවාඩු ලබා එම නිවාඩු අවසානයේ ආපසු දිවයිනට පැමිණ සේවයට වාර්තා කරන දින සිට වර්ෂ 03 ක් ගතවන තෙක් එම වෛද්‍ය නිලධාරීන් හට දිවයිනෙන් බැහැර ගත කිරීමට ඉපයූ නිවාඩු හෝ වැටුප් රහිත එතෙර නිවාඩු අනුමත කළ නොහැකි වුවද අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව නොසලකා නිලධාරීන් 22 ක් වෙත නැවත දින 21 සිට මාස 60ක් දක්වා කාලපරිච්ඡේද සඳහා බැඳුම්කර මුදල් අයකිරීමකින්

තොරව විදේශ නිවාඩු අනුමත කර තිබුණු බව නිරීක්ෂණය විය. විස්තර ඇමුණුම් අංක 30 හි දැක්වේ.

6.19 උක්ත 5.5.2, 5.5.3 හා 5.5.4 ඡේද ප්‍රකාරව වැටුප් රහිත නිවාඩු ලබා සිටින කාලයේදී සහ 5.10 ප්‍රකාරව සේවය හැර යාමෙන් පසුව එවැනි වෛද්‍ය නිලධාරීන් හට වැටුප් හා දීමනා ගෙවීම නතර කළ යුතු වුවත්, අමාත්‍යාංශය විසින් එවැනි නිලධාරීන්ට වැටුප් හා දීමනා ගෙවන ලද අවස්ථාවන් නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. මෙසේ ගෙවන ලද වැටුප් හා දීමනා පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් කරන මෙන් ඉල්ලීම් කලද 2024 නොවැම්බර් 22 දින දක්වා එම තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි. එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

පුද්ගලික ලිපිගොනු අංකය	වැටුප් ගෙවනු ලැබූ කාල පරිච්ඡේදය	මාස ගණන / දින ගණන	වැඩිපුර ගෙවූ මුදල රු.
20144	2019 මැයි 03 දින සිට 2019 නොවැම්බර් 02 දින දක්වා 2020 මැයි 05 දින සිට 2020 අගෝස්තු දින දක්වා	මාස 06 මාස 03	තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි
24332	2016 අගෝස්තු 24 දින සිට 2016 අගෝස්තු 31 දින දක්වා	දින 07	තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි
26930	2019 ඔක්තෝබර් 27 දින සිට 2019 නොවැම්බර් 28 දින දක්වා	මාස 01	105,969 මෙම මුදල අයකර නොගෙන වැටුප් රහිත නිවාඩුව වර්ෂ දෙකකින් දීර්ඝ කර තිබුණි
19680	2016 ජූලි 10 දින සිට 2017 ජනවාරි 10 දින දක්වා	මාස 06	තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි

6.20 උක්ත 5.6 ඡේදය ප්‍රකාරව ප්‍රකාරව එළඹිය යුතු ගිවිසුම් බැඳුම්කර කඩකළ නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීම සඳහා වගකිව යුතු නිලධාරීන් විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව පුද්ගලික ලිපිගොනු පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු භාරව සිටින අංශ 03 විසින් අමාත්‍යාංශ නීති අංශය වෙත ලිඛිතව දැනුම්දී 2024 අගෝස්තු 31 දින වනවිට මාස 08 සිට මාස 188 ක් දක්වා කාලයක් ගතව තිබුණද එම මුදල් අයකර ගැනීමට නීති අංශය කටයුතු කර නොතිබූ අවස්ථා 82 ක් නිරීක්ෂණය විය. විස්තර ඇමුණුම් අංක 31 හි දැක්වේ.

6.21 උක්ත 5.6 ඡේදය ප්‍රකාරව වෛද්‍ය නිලධාරීන්ට නිවාඩු අනුමත කිරීමේදී අත්සන් කරනු ලබන ගිවිසුම් හා බැඳුම්කර නීත්‍යානුකූල ලියවිලි බැවින් නීතිය ඉදිරියේ ගැටලුවකින් තොරව භාවිතා කළ හැකි ආකාරයට විධිමත් පරිදි පරීක්ෂා කර නිවැරදිව සම්පූර්ණ කළ යුතු වුවත්, මෙම ගිවිසුම් හා බැඳුම්කරවල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ හා/ හෝ පුහුණුලාභියාගේ අත්සන් නොමැති විම, ගිවිසුම්වල හා බැඳුම්කරවල අත්සන් කළ දින සඳහන් නොකිරීම, අත්සන් සඳහා සාක්ෂිකරුවන් අත්සන් නොකිරීම වැනි විවිධ අඩුපාඩු පවතින බව නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. එවැනි අවස්ථා 59 ක් ඇමුණුම් අංක 32 හි දැක්වේ.

6.22 උක්ත 5.7.1.4 ඡේදය ප්‍රකාරව වැටුප් රහිත නිවාඩු අනුමත කිරීමේදී අනිවාර්ය සේවා කාලය ගණනය කිරීමේදී ඔහුගේ වැටුප් රහිත නිවාඩුව ආරම්භ වන දිනය දක්වා සම්පූර්ණ කරන ලද වර්ෂ ගණන පමණක් සැලකිය යුතු වුවද ඊට පටහැනිව අවස්ථා 3 කදි සම්පූර්ණ කරන ලද වර්ෂයන් වෙනුවට සම්පූර්ණ සේවා කාලය ආසන්න අගයට වටයමින් ඒ මත අනිවාර්ය සේවා කාලය ගණනය කළ අවස්ථා නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

පුද්ගලික
ලිපිගොනු
අංකය

විස්තරය

12951 නිවාඩුව පටන් ගන්නා විට සම්පූර්ණ කර ඇති වර්ෂ ප්‍රමාණය වර්ෂ 09 මාස 09 ක් වූ අතර අනිවාර්ය සේවා මාස ගණන ගණනය කිරීමේදී කාලය වර්ෂ 10 ක් සේ ගණනය කර තිබුණි.

10371 නිවාඩුව පටන් ගන්නා විට සම්පූර්ණ කර ඇති වර්ෂ ප්‍රමාණය වර්ෂ 12 මාස 09 ක් වූ අතර අනිවාර්ය සේවා මාස ගණන ගණනය කිරීමේදී කාලය වර්ෂ 13 ක් සේ ගණනය කර තිබුණි.

14073 නිවාඩුව ආරම්භ දිනට සම්පූර්ණ කර ඇති සේවා කාලය වර්ෂ 04 ක් විය. නමුත් විෂය නිලධාරියා විසින් සම්පූර්ණ කළ වර්ෂ ප්‍රමාණය වර්ෂ 05 ක් ලෙස ගණනය කර තිබුණි.

6.23 උක්ත 5.7.1.4 ඡේදය ප්‍රකාරව වැටුප් රහිත නිවාඩුවකට අදාළව අනිවාර්ය සේවා කාලය ගණනය කිරීමේදී සම්පූර්ණ කළ පූර්ව සේවා කාලය ලෙස සැලකිය හැක්කේ නිලධාරියා විසින් වැටුප් රහිත නිවාඩු ලබා නොමැති වර්ෂයන් පමණක් විය යුතු වුවත්, අමාත්‍යාංශය විසින් වෛද්‍ය නිලධාරීන් සඳහා අනිවාර්ය සේවා කාලය ගණනය කිරීමේදී ඊට පටහැනිව වැටුප් රහිත නිවාඩු කාලයන්ද සැලකිල්ලට ගෙන සේවා කාලය ගණනය කර තිබුණු අවස්ථා නිරීක්ෂණය විය. නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය වූ එවැනි අවස්ථා කිහිපයක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

පුද්ගලික ලිපිගොනු අංකය	නිවාඩු කාල පරිච්ඡේදය	අනිවාර්ය සේවා කාලය ගණනයේදී සැලකිල්ලට ගත යුතු වර්ෂ ප්‍රමාණය	ගණනය කර නිමුණු වර්ෂ ගණන
22020	2015 ඔක්තෝබර් 25 දින සිට 2017 ඔක්තෝබර් 24 දින දක්වා	වර්ෂ 08	වර්ෂ 08
	2019 ජනවාරි 14 දින සිට 2022 ජනවාරි 13 දින දක්වා	අඩු කිරීමට අවසර නැත	වර්ෂ 11
26265	2014 අගෝස්තු 08 දින සිට 2016 අගෝස්තු 07 දින දක්වා	වර්ෂ 03	වර්ෂ 03
	2020 අප්‍රේල් 14 දින සිට 2022 අප්‍රේල් 14 දින දක්වා	අඩු කිරීමට අවසර නැත	වර්ෂ 09
20339	2009 ඔක්තෝබර් 01 දින සිට 2011 සැප්තැම්බර් 30 දින දක්වා	අනිවාර්ය සේවා කාලයක් නොමැත	අනිවාර්ය සේවා කාලයක් නොමැත
	2014 සැප්තැම්බර් 01 දින සිට 2019 අප්‍රේල් 30 දින දක්වා	වර්ෂ 07	වර්ෂ 09

6.24 උක්ත 5.7.1.6 ඡේදය ප්‍රකාරව සම්පූර්ණ වැටුප් සහිත අධ්‍යයන නිවාඩුවක් වෙනුවෙන් රජය සමඟ ගිවිසුමකට බැඳී සිටින නිලධාරියෙකුට නියම වී ඇති අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ කිරීමකින් තොරව වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු ලබා දිය නොහැකි වුවද ඊට පටහැනිව අමාත්‍යාංශය විසින් වැටුප් සහිත අධ්‍යයන නිවාඩුවට අදාළ අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ කිරීමට පෙර වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු අනුමත කර තිබුණි. මෙහිදී ඇතැම් අවස්ථාවලදී වැටුප් සහිත නිවාඩුවට අදාළ බැඳුම්කර මුදල අයකරගෙන වැටුප් රහිත විදේශ නිවාඩු අනුමත කර තිබුණු අතර ඇතැම් අවස්ථාවලදී වැටුප් සහිත නිවාඩුවට අදාළ බැඳුම්කර මුදල අයකර නොගෙන වැටුප් රහිත විදේශ නිවාඩු අනුමත කර තිබුණි. නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය වූ එවැනි අවස්ථා 6 ක් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

පුද්ගලික ලිපිගොනු අංකය	වැටුප් සහිත අධ්‍යයන නිවාඩු කාලය	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු කාලය	බැඳුම්කර වටිනාකම රු.
15758	2016 නොවැම්බර් 11 දින සිට 2018 නොවැම්බර් 10 දින දක්වා	2020 ජූනි 16 දින සිට 2023 ජනවාරි 19 දින දක්වා	8,651,043

24602	2016 ජූලි 22 දින සිට 2018 ජූලි 21 දින දක්වා	2019 දෙසැම්බර් 21 දින සිට 2021 ජූලි 11 දින දක්වා	2024 අගෝස්තු 15 දින දක්වා ගණනය කර නැත
-------	---	--	---------------------------------------

186	2018 ජූනි 09 දින සිට 2020 ජූනි 08 දින දක්වා	2020 ජූනි 09 දින සිට 2021 ජූනි 08 දින දක්වා	8,960,797
-----	---	---	-----------

6.25 උක්ත 5.8.2 ඡේදය ප්‍රකාරව විෂය නිලධාරීන් විසින් වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යා යුතු අතර අතීතයේ යම් අසම්පූර්ණ තොරතුරු පැවතියහොත් ඒවා නිවැරදි කිරීමට පියවර ගත යුතු වුවත් වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කිරීමේදී එම ලිපිගොනු නිසියාකාරයෙන් යාවත්කාලීනව පවත්වාගෙන යාමට කටයුතු කර නොතිබුණු බව නියැදි විගණන පරීක්ෂාවේදී නිරීක්ෂණය විය. වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රධාන පුද්ගලික ලිපිගොනුව අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලැබුවද වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් පිළිබඳ තොරතුරු, තාවකාලික අනුයුක්ත කිරීම් පිළිබඳ තොරතුරු, පළාත් සභා රෝහල් හා අනෙකුත් පළාත් සභා සෞඛ්‍ය ආයතනවලට අනුයුක්ත කාලය තුළ වෛද්‍යවරයා ලබාගත් වාහන බලපත්‍ර පිළිබඳ තොරතුරු හා වෛද්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්ථීර ලියාපදිංචිය ලබාගැනීමට හා එම ලියාපදිංචිය යවත්කාලීනව සක්‍රියව පවත්වාගෙන යන්නේද යනාදිය ප්‍රධාන ලිපිගොනුවලට ඇතුළත් කර නොතිබුණු බව නිරීක්ෂණය විය.

6.26 උක්ත 5.8.3.1 ඡේදය ප්‍රකාරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කාර්ය පටිපාටික රීති මගින් නියම කරන ලද අදාළ උපලේඛන නිසිපරිදි පවත්වාගෙන ගොස් නොතිබුණි. පත්වීම් බලධාරියා විසින් හෝ පත්වීම් බලධාරියා ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලය අභිනියෝජනය කරන ලද පුද්ගලයා විසින් මෙම උපලේඛන නඩත්තු කළ යුතු වුවද ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුගමනය කර නොතිබුණි. මේ සම්බන්ධයෙන් විගණනය විසින් විමසීම් කිරීමෙන් පසුව වර්තමානය වන විට අදාළ උපලේඛන පවත්වාගෙන යන ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යනු ලබන විෂය ලිපිකරුවන්ට නියම කර තිබුණි. එහෙත් මෙය නිවැරදි ක්‍රමවේදයක් නොවන බවත් වෛද්‍ය සේවාවට අදාළව මෙම උපලේඛන පත්වීම් බලධාරියා හෝ පත්වීම් බලධාරියා විසින් බලය අභිනියෝජනය කළ නිලධාරියකු විසින් පවත්වාගෙන යායුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සේවාවට අදාළ සියලුම නිලධාරීන්ට අදාළව එක් වගකිව යුතු නිලධාරියෙක් විසින් මෙම ලේඛන පවත්වා ගෙන යායුතු බවත් නිරීක්ෂණය විය.

6.27 උක්ත 5.8.3.2 ඡේදය ප්‍රකාරව සේවය හැර ගිය වෛද්‍ය නිලධාරීන් පිළිබඳ වාර්තා සැම මාස 06 කට වරක්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කළ යුතු වුවත් අමාත්‍යාංශය විසින් ඒ අනුව කටයුතු කර නොතිබුණි. තවද මෙම තත්ත්වය තුළ විගණනයේ දී පුද්ගලික ලිපිගොනු පරීක්ෂා කළ වෛද්‍ය නිලධාරීන් 1,680 ක සේවය හැර යාමේ නිවේදනයන් පුද්ගලික ලිපිගොනුවට ඇතුළත් කර තිබුණු නමුත් වෛද්‍ය නිලධාරීන් 1,621 ක් අසාදුලේඛන ගත කිරීමට කටයුතු කර නොමැති බව නිරීක්ෂණය විය.

6.28 උක්ත 5.9 ඡේදය ප්‍රකාරව විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) අංශයේ, අධ්‍යක්ෂ පාලන (වෛද්‍ය සේවා) I අංශයේ, අධ්‍යක්ෂ පාලන (වෛද්‍ය සේවා) II අංශයේ සහ අධ්‍යක්ෂ (තෘතීයික සත්කාර සේවා) අංශයේ සේවය

කරන නිලධාරීන්ගෙන් සැලකිය යුතු කොටසක් දීර්ඝ කාලයක් එම ශාඛාවල සේවයේ යොදවා ඇති බව නිරීක්ෂණය විය. මේ ආකාරයට ස්ථාන මාරු කිරීමකින් තොරව නිලධාරීන් එකම ශාඛාවක දීර්ඝ කාලයක් සේවයේ යෙදවීම විවිධ අක්‍රමිකතාවයන් සිදුකිරීම සඳහා නිලධාරීන් යොමු වීමට බලපෑ හැකි බව නිරීක්ෂණය විය. විස්තර පහත දැක්වේ.

අංශය	වර්ෂ 05 ඉක්මවා සේවයේ යොදවා ඇති නිලධාරීන් සංඛ්‍යාව
අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) අංශය	07
අධ්‍යක්ෂ පාලන (වෛද්‍ය සේවා) I අංශය	05
අධ්‍යක්ෂ පාලන (වෛද්‍ය සේවා) II අංශය	10
අධ්‍යක්ෂ (තෘතීයික සත්කාර සේවා) අංශය	14

6.29 උක්ත 5.9.3 ඡේදය ප්‍රකාරව අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශය විසින් පවත්වාගෙන යනු ලබන වෛද්‍ය නිලධාරීන් පිළිබඳ පරිගණක දත්ත (repeat) කළමනාකරණ දත්ත පද්ධතියෙහි පහත අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) 2024 අගෝස්තු 12 දිනට සේවයේ යෙදී සිටින බවට දත්ත කළමනාකරණ පද්ධතියේ දැක්වෙන වෛද්‍ය නිලධාරීන් 65 දෙනෙකු සත්‍ය ලෙසම එදිනට සේවයේ යෙදී සිටිද යන්න නිශ්චිතව තහවුරු කළ නොහැකි බව විගණනයට දන්වා තිබුණි.

(ආ) දත්ත පද්ධතියේ දැක්වෙන වෛද්‍ය නිලධාරීන් 9,194 දෙනෙකුගේ පුද්ගලික ලිපිගොනු අංක ඇතුළත් කර නොතිබුණු අතර වෛද්‍ය නිලධාරීන් 389 දෙනෙකුගේ වර්තමාන සේවා ස්ථානය හා තනතුර සඳහන් කර නොතිබුණි. කෙටුම්පත් වාර්තාවට ලබාදුන් පිළිතුරු අනුව 2025 මාර්තු 04 දිනට පුද්ගලික ලිපිගොනු අංක ඇතුළත් කර නොතිබුණු වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 1,451 ක් බවත්, වර්තමාන සේවා ස්ථානය හා තනතුර සඳහන් කර නොතිබුණු වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 91 ක් බවත් දන්වා තිබුණි.

(ඇ) වෛද්‍ය නිලධාරීන් 449 දෙනෙකු වැටුප් රහිත නිවාඩු ලබාගත් බව දක්වා තිබුණද මෙම වෛද්‍ය නිලධාරීන් වැටුප් රහිත නිවාඩු ලබාගත් දිනය, නිවාඩු අවසන් වන දිනය, නිවාඩු අනුමත කළ පදනම යන තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළත් කර නොතිබුණි.

(ඈ) උක්ත 5.2.2.4 ඡේදය ප්‍රකාරව පුහුණුව සඳහා යොමුකළ හැකි වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව 2024 ඔක්තෝබර් 21 දිනට වෛද්‍ය නිලධාරීන් 3,500 ක් වුවත් දත්ත පද්ධතිය අනුව එදිනට වෛද්‍ය නිලධාරීන් 1,320 දෙනෙකු පුහුණුව සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට අනුයුක්ත කර ඇති බව දක්වා තිබුණි. කෙසේ වුවද මෙම සංඛ්‍යාවේ නිවැරදිතාවය තහවුරු කළ නොහැකි බව විගණනයට දන්වා තිබුණි.

(ඉ) 2019 ජුනි 16 දිනෙන් පසුව බඳවා ගන්නා ලද පුද්ගලික ලිපිගොනු අංක 37675 සිට 42977 දක්වා වූ වෛද්‍ය නිලධාරීන්ගේ තොරතුරු මෙම දත්ත පද්ධතියට ඇතුළත් කර නොමැති බව නිරීක්ෂණය විය. කෙටුම්පත් වාර්තාවට ලබාදුන් පිළිතුරු අනුව 2025 මාර්තු 04 දිනට එම සියලු තොරතුරු පද්ධතියට ඇතුළත් කළ බව දන්වා තිබුණි.

- 6.30 උක්ත 5.9.4 ඡේදය ප්‍රකාරව දේශීය හා විදේශීය පුහුණුව සඳහා යොමුකරන ලද වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ යාවත්කාලීන තොරතුරු තෘතීයික සත්කාර අංශය සතුව නොමැති බව නිරීක්ෂණය විය. ඒ අනුව අමාත්‍යාංශය විසින් පුහුණුවට යොමුකරන ලද වෛද්‍ය නිලධාරීන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු පවත්වා ගැනීම අමාත්‍යාංශයේ වගකීමක් වුවත් එම වගකීම ඉටුකර නොතිබුණි.
- 6.31 5.9.5 ඡේදය ප්‍රකාරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි තොරතුරු නොමැති වෛද්‍ය නිලධාරීන් අමාත්‍යාංශය යටතේ සේවය කරන ලද්දේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය රහිතවද යන්න විගණනයේදී ප්‍රශ්න ගත විය.
- 6.32.1 උක්ත 5.9.1 ඡේදය ප්‍රකාරව තොරතුරු කැඳවීම් ලිපි මගින් විගණනය විසින් විවිධ මාර්ගයන්ගෙන් සේවය අතහැර ගිය බවට හඳුනා ගනු ලැබූ වෛද්‍ය නිලධාරීන් 2,184 කගේ පුද්ගලික ලිපිගොනු විගණනයට ඉදිරිපත් කරන ලෙස දැන්වුවද 2024 නොවැම්බර් 28 දින වන විටත් ඉන් ලිපිගොනු 485 ක් (ඇමුණුම් අංක 33) විගණනයට ඉදිරිපත් නොකෙරුණි. මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ලිඛිතව සිහිකැඳවීම් යවන ලද අතර වගකිව යුතු නිලධාරීන්ට අවස්ථා කිහිපයකදී දුරකථනය මගින්ද දැනුවත් කරන ලදී. එසේම අමාත්‍යාංශ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවධානයටද යොමු කරන ලදී. මේ අනුව විගණනයට ඉදිරිපත් කර නොතිබුණු ලිපිගොනු අදාළ ශාඛාවන් තුළ නොමැති බව/ ඒවා අස්ථානගත වී ඇති බව හෝ වෙනත් කරුණක් නිසා විගණනය වෙත ඉදිරිපත් නොකරන බව විගණනයේදී බැහැර කළ නොහැකි විය.
- 6.32.2 උක්ත 5.10 ඡේදය ප්‍රකාරව වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හා වැටුප් රහිත අධ්‍යයන/ රැකියා නිවාඩු ලබා ගන්නා වෛද්‍ය නිලධාරීන් අදාළ අනුමත නිවාඩුව අවසානයේ නැවත සේවයට වාර්තා නොකිරීම මත ඔවුන්ට වහාම සේවය හැර යාමේ නිවේදනය නිකුත් කළ යුතු වුවද සැලකිය යුතු කාලයකට පෙර සේවය හැර ගොස් තිබුණු වෛද්‍ය නිලධාරීන්ට 2024 නොවැම්බර් විගණන අවස්ථාව වන විටත් එසේ සේවය හැර යාමේ නිවේදන නිකුත් නොකළ අවස්ථා 08 ක් නිරීක්ෂණය විය. විස්තර ඇමුණුම් අංක 34 හි දැක්වේ.
- 6.32.3 උක්ත 5.10.1 ඡේදය ප්‍රකාරව සේවය හැරගිය දිනය හා ලිපිය නිකුත් කළ දිනය නිශ්චිතව දක්වා තිබුණු සේවය හැරයාමේ නිවේදන 1,600 ක් නියැදි විගණන පරීක්ෂණයට භාජනය කරන ලද අතර ඒ අතරින් අමාත්‍යාංශය විසින් අනුමත නිවාඩු අවසන් වීමෙන් පසු රාජකාරියට වාර්තා නොකළ වෛද්‍ය නිලධාරීන් 1,534 ක් හට සේවය හැර යාමේ නිවේදනය නිකුත් කිරීමේ මාසයකට වැඩි ප්‍රමාදයක් පවතින බව නිරීක්ෂණය විය. මෙයින් වෛද්‍ය නිලධාරීන් 292 ක්, 201 ක් හා 123 ක් සඳහා සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට පිළිවෙලින් මාස 12 සිට 24, මාස 24 සිට 60 හා මාස 60 ට වැඩි කාල පරාසයන් ගතකර තිබූ බව, වෛද්‍ය නිලධාරීන් 66 කට පමණක් සේවය හැරයාමේ නිවේදනය මසක කාලයක් තුළ නිකුත් කර තිබුණු අතර එය සියයට 4.12 ක ප්‍රතිශතයක් බවත්, වෛද්‍ය නිලධාරීන් 113 ක් සඳහා මාස 01 සිට 02 දක්වාද, වෛද්‍ය නිලධාරීන් 461 ක් සඳහා මාස 02 සිට 06 දක්වා කාලපරිච්ඡේද ගතකර තිබූ අතර මාස 06 සිට 12 දක්වා ගතකර තිබූ අවස්ථා ගණන 344 ක් වී තිබුණු බව නිරීක්ෂණය විය.

6.32.4 උක්ත 5.10.1 ඡේදය ප්‍රකාරව සේවය හැරයාමේ නිවේදනය නිකුත් කළ යුතු වුවත් ඊට පටහැනිව අමාත්‍යාංශයේ විවිධ අංශ, රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතන විසින් විවිධ ආකෘති ප්‍රකාරව සේවය හැරයාමේ නිවේදනය නිකුත් කර තිබුණි. මෙම තත්ත්වය අවස්ථා කිහිපයකදී විගණන විමසුම් මගින් පෙන්වාදී තිබුණද ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබුණි.

6.33 උක්ත 5.10.4 ඡේදය ප්‍රකාරව විදේශගත වූ වෛද්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන දත්ත පද්ධතියේ දුර්වලතාවය නිසා ගිවිසුම් උල්ලංඝනය කරන ලද වෛද්‍ය නිලධාරීන්ගේ ලිපිනයන් සොයාගත නොහැකිවීම මත ඔවුන්ගෙන් අයවිය යුතු බැඳුම්කර වටිනාකම අය නොවීමේ අවදානමකට ලක්ව ඇති අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව හෝ තානාපති කාර්යාලය හරහා අදාළ තොරතුරු සොයා ගැනීමට අමාත්‍යාංශය විසින් ඉදිරි පියවර ගතයුතු වුවද ඒ සඳහා කටයුතු කර නොතිබුණු බව නිරීක්ෂණය විය.

6.34 උක්ත 5.10.5 ඡේදය ප්‍රකාරව 2024 වර්ෂය දක්වා අමාත්‍යාංශ ලේකම්වරයා ලබාදී තිබූ උපදෙස් අනුගමනය නොකිරීමේ තත්ත්වය තුළ විශේෂඥ පුහුණුව සඳහා හෝ විදේශ රැකියා සඳහා විදේශගත වන වෛද්‍ය නිලධාරීන් එකී අධ්‍යයන හෝ රැකියා නිවාඩුව අවසන් කර සේවයට වාර්තා නොකර සිටීම හා සේවයට වාර්තා කර කෙටි කාලයකින් පසුව සේවය අතහැර යාමේ ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් පවතින බවත්, එසේ සේවය හැරයන වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවිය යුතු එහෙත් අය නොවී පවතින ශේෂයන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බවත් නිරීක්ෂණය විය.

6.35 5.11.1 සිට 5.11.19 ඡේද ප්‍රකාරව අවස්ථා 19 කදී පරීක්ෂා කරන ලද ලිපිගොනු අනුව එම බැඳුම්කර ගිවිසුම්, ඇප ගිවිසුම් ආදිය සකස් කිරීමේදී අභ්‍යන්තර පාලන සම්බන්ධයෙන් නිවැරදි අධීක්ෂණයක්, සැලකිල්ලක් හා අවධානයක් දක්වා නොමැති බවත් පහත අඩුපාඩු ඒ අනුව සිදුව තිබූ බවත් නිරීක්ෂණය විය.

(අ) ගිවිසුම්, බැඳුම්කර, ඇපකරු ප්‍රකාශ නිසි පරිදි සම්පූර්ණ නොකිරීම හා ඇතුළත් කරන ලද තොරතුරු නිවැරදි නොවීම උදා - 5.11.1

(ආ) ලිපි ගොනුවල සේවය හැරයාමේ ලිපි, සේවය හැරයාමේ අවලංගු කිරීම් ආදී අදාළ සම්පූර්ණ තොරතුරු ඇතුළත් නොකිරීම, උදා- 5.11.3, 5.11.4, 5.11.16, 5.11.17, 5.11.21, 5.11.25, 5.11.29, 5.11.30

(ඇ) වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු, පුහුණුවීම්, විදේශ නිවාඩු ආදී විස්තර ඇතුළත් කර ලිපි ගොනු යාවත්කාලීන නොකිරීම උදා - 5.11.5, 5.11.14, 5.11.16

(ඈ) විනය පරීක්ෂණ හා අදාළ වාර්තා ප්‍රමාද වීම උදා- 5.11.4, 5.11.30

(ඉ) ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනිව නිවාඩු ලබා දීම උදා- 5.11.6, 5.11.7, 5.11.26, 5.11.27,

(ඊ) නිවැරදි ක්‍රමවේදය අනුව බැඳුම්කර වටිනාකම් දඩමුදල් ආදිය ගණනය නොකිරීම උදා- 5.11.8, 5.11.12, 5.11.13, 5.11.19, 5.11.20, 5.11.24

(උ) හිඟ මුදල් අයකර ගැනීමට නඩු පැවරීම සඳහා අදාළ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් නොකිරීම උදා- 5.11.9

(ඌ) කාලීනව හා විධිමත් පරිදි බැඳුම්කර හා ගිවිසුම්වලට එළඹ නොතිබීම උදා- 5.11.2, 5.11.10, 5.11.15, 5.11.16

(එ) අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක නොකිරීම උදා- 5.11.21

(ඒ) රාජ්‍ය සේවා කොමිෂන් සභාවට තොරතුරු ඉදිරිපත් නොකිරීම උදා 5.11.22

(ඔ) දඩ මුදල් ගෙවූ බවට සාක්ෂි නොතිබීම උදා- 5.11.11

(ඕ) ගිවිසුමේ දැක්වෙන දඩ මුදල් අඩු කිරීම. උදා- 5.11.18

7. නිර්දේශ

7.1 2024 ඔක්තෝබර් 31 දිනට ගිවිසුම් කඩකල වෛද්‍ය නිලධාරීන්ගෙන් අයකර ගතයුතු වූ රු.1,277,007,573 ක් වූ බැඳුම්කර, දඩමුදල්, වැඩිපුර ගෙවන ලද වැටුප් හා දීමනා සහ ණය ශේෂ අයකර ගැනීම සඳහා වන අවශ්‍ය පියවර ගතයුතු බව. (යොමුව 6.1,6.2,6.3)

7.2 වෛද්‍ය නිලධාරීන්ගේ පත්වීමේ සිට උසස් කිරීම්, ස්ථානමාරු වීම්, ප්‍රභූණු වීම්, විදේශගත වීම් ඇතුළු සියලු දත්ත ඇතුළත් විධිමත්, කාලීන තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නිර්මාණය කර යාවත්කාලීනව පවත්වාගෙන යායුතු බව.
(යොමුව 6.4, 6.29, 6.33)

7.3 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XII හා XV පරිච්ඡේද ප්‍රකාරව හා චක්‍රලේඛ විධිවිධාන පරිදි වෛද්‍ය නිලධාරීන් වෙත වැටුප් සහිත හා වැටුප් රහිත නිවාඩු ලබා දෙන බව තහවුරු වන පරිදි අභ්‍යන්තර පාලන පද්ධති සකස් කිරීම හා එසේ නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූලව ක්‍රියාමාර්ග ගතයුතු බව.
(යොමුව 6.24)

7.4 ගිවිසුම් කඩකරන නිලධාරීන්ගේ බැඳුම්කර විධිමත් පරිදි අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි වන පරිදි ගිවිසුම් හා බැඳුම්කර, ඇප ප්‍රකාශ ආදිය නිවැරදි තොරතුරු ඇතුළත් කර සම්පූර්ණ කරන බව තහවුරු වන පරිදි අභ්‍යන්තර පාලන පද්ධතිය ශක්තිමත් කළයුතු බව හා ගිවිසුම් කඩකරන නිලධාරීන්ගේ අයකර ගත යුතු බැඳුම්කර වටිනාකම්, දඩ මුදල් හා වෙනත් හිඟ මුදල් නිලධාරීන්ගෙන් හෝ ඇපකරුවන්ගෙන් වහාම අයකර ගැනීම සඳහා පරිපාලනමය හා නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව. (යොමුව 6.3, 6.20)


7.5 ජාතික විගණන පනතේ 42 වගන්තිය ප්‍රකාරව විගණන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු කැඳවීම් ලිපි සඳහා සම්පූර්ණ හා නිවැරදි තොරතුරු අප්‍රමාදව විගණනයට ඉදිරිපත් කිරීම.
(යොමුව 6.2, 6.15.1)

7.6 2009 අප්‍රේල් 02 දින සිට බලාත්මක වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති පරිදින්, 2023 ජනවාරි 01 දින සිට බලාත්මක

නව කාර්ය පටිපාටික රීති පරිදිත්, නියමිත පරිශීෂය අනුව ලේඛන සකස් කර යාවත්කාලීනව පවත්වාගෙන යායුතු බව, අසාධු ලේඛනගත කළ යුතු නිලධාරීන් පිළිබඳ වාර්තා සෑම මාස 06කට වරක්ම නියමිත ආකෘතියට අනුව බලය අභිනියෝජනය කළ නිලධාරීන් විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කළයුතු බව හා අසාධු ලේඛනගත කළ යුතු වෛද්‍ය නිලධාරීන් වහාම අසාධු ලේඛනගත කිරීම. (යොමුව 6.26 , 6.27)

- 7.7 ශ්‍රී ලංකා වෛද්‍ය සේවාවට අදාළ බඳවා ගැනීම, උසස් කිරීම, විනය ක්‍රියාමාර්ග ගැනීම, දේශීය හා විදේශීය නිවාඩු අනුමත කිරීම, ගිවිසුම් හා බැඳුම්කර වලට එළඹීම, සේවයෙන් ඉල්ලා අස්වීම, වැඩ තහනම් කිරීම, සේවය හැරගියා සේ සළකා නිවේදන නිකුත් කිරීම, නැවත සේවයේ පිහිටුවීම, සේවයෙන් පහ කිරීම, පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම, ප්‍රධාන පුද්ගලික ලිපිගොනුව සඳහා තොරතුරු ඉදිරිපත් කිරීම, කාර්ය පටිපාටික රීති අනුව පරිශීෂය පවත්වාගෙන යාම සඳහා තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් චක්‍රලේඛයක් මගින් පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු සම්බන්ධිත සියලු නිලධාරීන් දැනුවත් කිරීම. (යොමුව 6.26)
- 7.8 පවතින නීතිරීති සීමාවන් අභිබවා ගණනය කිරීම් කරන ලද නිලධාරීන් සම්බන්ධයෙන් හා අයවීමට ඇති මුදල් අඩුවෙන් වාර්තා කරන ලද නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම. (යොමුව 6.20)
- 7.9 ඒ ඒ විශේෂඥ ක්ෂේත්‍රයට අදාළව වර්තමාන හා අනාගත විශේෂඥ වෛද්‍ය අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය විධිමත් අනුමැතීන් ලබාගැනීමට කටයුතු කළ යුතු අතර, ඒ අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර සඳහා පශ්චාත් උපාධි සම්පූර්ණ කිරීම පුහුණු අවස්ථාවන් සැලසිය යුතු බව, දැනට අතිරික්තව සේවයේ යොදවා සිටින විශේෂඥ වෛද්‍ය නිලධාරීන් ඌනතාවයන් පවතින රෝහල්/ආයතනවල සේවයේ යෙදවීමට කටයුතු කළයුතු බව හා සාධාරණ හා විනිවිද භාවයෙන් යුතු ස්ථානමාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළයුතු බව. (යොමුව 6.8.1, 6.8.2, 6.9.1)
- 7.10 දැනට සිටින හා අලුතින් බිහිකරනු ලබන විශේෂඥ වෛද්‍ය නිලධාරීන් ඇතුළු සියලුම වෛද්‍ය නිලධාරීන් රට තුළ රඳවා ගැනීම සඳහා සුදුසු අභිප්‍රේරණ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව.
- 7.11 පරිපාලන තනතුරුවල සේවයේ යොදවා ඇති විශේෂඥ ක්ෂේත්‍රවල පුහුණුව ලද විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන් විශේෂඥතාවය ලබාගත් ක්ෂේත්‍රවල සේවයේ යෙදවීමට කටයුතු කළයුතු බව. (යොමුව 6.9.2)
- 7.12 වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගන්නා වෛද්‍ය නිලධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණෙන තත්ත්වයක් නිරීක්ෂණය වන බැවින් හා මේ සම්බන්ධයෙන් බැඳුම්කරයක් අත්සන් නොකරන බැවින් ද ඔවුන් වෙනුවෙන් රජය විසින් වැය කරන ලද මුදල් අයකර ගැනීම සඳහා සුදුසු වැඩ පිළිවෙලක් සකස් කිරීමට අවධානය යොමුකළ යුතු බව. (යොමුව 6.13)
- 7.13 අමාත්‍යාංශ නීති අංශයේ ක්‍රියාකාරිත්ව සම්බන්ධයෙන් විමර්ශනය කර තම වගකීම් නිසිලෙස ඉටු නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම හා නීති අංශයේ කටයුතු විධිමත් කර බැඳුම්කර හා ගිවිසුම් කඩකළ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අයවිය යුතු මුදල් අයකර ගැනීම සඳහා නීත්‍යානුකූලව කඩිනමින් ක්‍රියා කිරීම. (යොමුව 6.20)

- 7.14 සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු වලට ඇතුළත් කළ යුතු සියලු තොරතුරු ඇතුළත් කර පුද්ගලික ලිපිගොනු යාවත්කාලීනව පවත්වාගෙන යායුතු බව හා පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යනු ලබන අංශ තුන අතර මනා සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කළ යුතු බව එසේම විධිමත් ස්ථානමාරු ක්‍රමවේදයක් සකස් කර අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම කළයුතු බව හා එකම ශාඛාවක දීර්ඝ කාලයක් සේවයේ යොදවා ඇති අදාළ නිලධාරීන් අභ්‍යන්තරව ස්ථාන මාරු කළ යුතු බව. (යොමුව 6.8.1, 6.8.2, 6.25, 6.28 , 6.30)
- 7.15 ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා සම්බන්ධීකරණයෙන් ගිවිසුම් බැඳුම්කර කඩකරන ලද වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවිය යුතු සියලු මුදල්, එම වෛද්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීමේදී අයකර ගැනීම් සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා ඒ අනුව කටයුතු කිරීම. (යොමුව 6.31)


 ජී.එච්.පී.ධර්මපාල
 විගණකාධිපති (වැ.බ)

2025 සැප්තැම්බර් 29 දින

දුරකථන) 2698475
දුරකථන) 2698490
Telephone) 2698507

ෆැක්ස්) 2692913
ෆැක්ස්) 2694360
Fax)

විද්‍යුත් තැපෑල)
විද්‍යුත් තැපෑල (ප්‍රභූ)) postmaster@health.gov.lk
e-mail)

වෙබ් අඩවිය)
වෙබ් අඩවිය) www.health.gov.lk
website)



සුවසිරිපාය
சுவசிரிபாய
SUWASIRIPAYA

මගේ අංකය)
எனது இல) MH/AD/01/A/1131
My No.) 2009

ඔබේ අංකය)
உமது இல)
Your No.)
දිනය)
திகதி) 2009.08.21
Date)

සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා ආරක්ෂණ අමාත්‍යාංශය
Ministry of Healthcare & Nutrition

සත්‍ය පිටපත

සුවසිරිපාය

විශ්. නිම. වි. ස. ආරක්ෂණ අමාත්‍යාංශය
සුවසිරිපාය
අමාත්‍යාංශ සම්ප්‍රේෂණ අංකය
සෞඛ්‍ය අමාත්‍යාංශය
"සුවසිරිපාය"
කොටු 10.

අමාත්‍ය මණ්ඩල සංදේශය

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ විශේෂඥ රෝගවරුන්ගේ සංඛ්‍යාව ප්‍රතිසංශෝධනය කිරීම
(රෝගීන් සේවක සංඛ්‍යාව 2015 දක්වා)

හැඳින්වීම:-

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැනට පවත්නා ලිපිපිටපත්වලට අනුව එහි විශේෂඥ රෝගවරුන්ගේ සංඛ්‍යාව මීට කලකට ඉහත දී ඇතැම් විශේෂඥයා සම්බන්ධයෙන් නියමිත නිලධාරී සංඛ්‍යාවට අතිරේක වශයෙන් තිබුණි. මෙහිදී මෙම විශේෂඥ රෝගවරුන්ගේ සේවක ලබා ගැනීමට හා සෞඛ්‍ය සේවක අඩුපාඩු පවත්වාගෙනගොස් සඳහා ඔවුන් හට අධ්‍යයන මණ්ඩලවලින් විශේෂඥ රෝගවරුන් සහතික පිරිනමන ආකාරය අනුව එම අවස්ථාවේ දී ඔවුන් නිලධාරී සංඛ්‍යාවට ඇතුළත් කිරීම සඳහා විශේෂඥ රෝගවරුන්ගේ සංඛ්‍යාව (අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව) තවදුරටත් වැඩි කිරීමට අවශ්‍ය විය. රෝගීන්ගේ ප්‍රථම කිරීමේ දී එවැනි අවශ්‍ය විශේෂඥයන්ගේ අලුත් ඇතිකිරීම සඳහා විශේෂඥ රෝගවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම කරනු ලැබේ. දැනට නිවැරදි විශේෂඥ රෝගවරුන් සඳහා ගතවී තිබෙන්නේ එ ආකාරයට සෞඛ්‍ය ආරක්ෂණ වලට අවශ්‍ය කරන ලද පහසුකම් සැලසුම් සහතිකව වැඩි දියුණු කිරීමටත්, සැලැස්මකට අනුව පුහුණු කිරීම සිදු කිරීමටත්, සෞඛ්‍ය සේවාවට අවශ්‍ය වන විශේෂඥ රෝගවරුන් සංඛ්‍යාව සලකාගෙන එ සඳහා අනුමැතිය ලබා ගෙන තිබීම අත්‍යවශ්‍යය.

VISITING PHYSICIAN) වාට්ටු හැරී රෝගීන් රැකබලා ගැනීම ප්‍රධාන වශයෙන් කණිෂ්ඨ රෝගීන් නිලධාරීන් විසින් සිදු කරන ලදී. ඔවුන් විදින මෙය බාහිර විශේෂඥ කාරය මණ්ඩලයේ උපදෙස් හා මත පෙන්වීම මත රෝගීන්ට ප්‍රතිකාර කරන ලදී. මෙම ක්‍රමය මාර්ග රෝගීන් රෝගවරුන් ක්‍රමය ආරම්භකරන ලදී. රෝගීන් සීමිත ප්‍රමාණයක් දෙනු ලැබූ ක්‍රියාවලියකි.

රෝගීන් වහන්සේලාගේ හැරී රෝගීන් රැකබලා ගැනීම සිදුවිය. රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමේ දී එහි ගුණාත්මක භාවය හෙවත් පුරුදු පුළුල් ලෙස වැඩි දියුණු වී තිබේ. එබැවින් රෝගීන් සඳහා

6



කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
முகாமைத்துவ சேவைகள் திணைக்களம்
DEPARTMENT OF MANAGEMENT SERVICES

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
நிதி, பொருளாதார உறுதிப்பாடு மற்றும் தேசியக் கொள்கைகள் அமைச்சு
MINISTRY OF FINANCE, ECONOMIC STABILIZATION AND NATIONAL POLICIES

සීමා කාණ්ඩාගාරය, කොළඹ 01.


பொது நிற்றலேதி, கொழும்பு 01.

General Treasury, Colombo 01.

මගේ අංකය
எனது இல.
My No. } DMS/0016/120

ඔබේ අංකය
உமது இல.
Your No. } HPC/08/02/2020

දිනය
திகதி
Date } 2024.10.04

ලේකම්
සෞඛ්‍ය අමාත්‍යාංශය
ලේකම්තුමනි

පශ්චාත් උපාධි පුහුණුව ලබන වෛද්‍ය නිලධාරීන්ගේ අනුමත තනතුරු සංඛ්‍යාව වැඩි කිරීම

උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබගේ සමාක හා 2024.01.30 දිනැති ලිපිය හා බැඳේ.

02. ඒ අනුව, ඉහත ලිපියෙහි සඳහන් කරුණු, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ 2024.08.22 දිනැති ලිපියෙන් ඉදිරිපත් වූ කරුණු, පශ්චාත් වෛද්‍ය පුහුණු ආයතනයේ අධ්‍යක්ෂගේ අංක DR/PGIM/ADMIN හා 2024.06.28 දිනැති ලිපියේ තොරතුරු සහ 2024.03.06 දින මෙම දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලයට අනුයුක්තව පශ්චාත් වෛද්‍ය පුහුණුව සඳහා දැනට යොමුකර 3500ක් වූ වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව (ප්‍රාථමික/II/I) 3700ක් දක්වා ඉහළ දැමීම අනුමත කරන බව කාරුණිකව දන්වමි.

03. තවද, රජයේ සේවයට බඳවාගනු ලබන වෛද්‍ය නිලධාරීන් පශ්චාත් උපාධිය සඳහා යොමු කිරීමේදී පහත කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමි.

- I. පශ්චාත් උපාධි සඳහා වෛද්‍යවරුන් යොමු කිරීමේදී එය සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා නොවන පරිදි සිදුකළ යුතු වීම සහ ඉහත අනුමත 3700ක පුහුණුලාභීන් සංඛ්‍යාව උපරිම සීමාව සේ සලකා කටයුතු කළ යුතු අතර, කිසිදු විටෙක එම සීමාව ඉක්මවා පුහුණුව සඳහා වෛද්‍යවරුන් අනුයුක්ත නොකිරීම.
- II. පශ්චාත් උපාධි පුහුණුව ලබා දුන්නද ඇතැම් ක්ෂේත්‍ර සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟතාවක් නිරීක්ෂණය වන බැවින් වෛද්‍ය විශේෂඥතා හිඟයට පිළියමක් ලෙස එම හිඟතාවය පවතින ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ අනුව, ප්‍රවෘත්තාගත කර පුහුණුව ලබාදීම.

04. එසේම, පශ්චාත් වෛද්‍ය පුහුණුව ලබාදීම සඳහා වෛද්‍ය නිලධාරීන් ප්‍රධාන කාර්යාලයට අනුයුක්ත කිරීම මත එම තනතුරෙහි ඇති වන පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදු කිරීමේදී අනුමත සමස්ත වෛද්‍ය නිලධාරී තනතුරු සංඛ්‍යාව ඉක්මවා නොයන පරිදි කටයුතු කළ යුතුය.

මෙයට - විශ්වාසී

හිරන්සා කළුතර්ත්‍රි
අධ්‍යක්ෂ ජනරාල්

පිටපත් :-

- 1) විගණකාධිපති 
- 2) ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව
- 3) අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අයවැය දෙපාර්තමේන්තුව
- 4) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
- 5) අධ්‍යක්ෂ, පශ්චාත් වෛද්‍ය පුහුණු ආයතනය
- 6) දත්ත ගොනුව / පොදු ගොනුව

තැපෑල
அலுவலகம்
Office } 011 - 2484757
011 - 2484640

ෆැක්ස්
தொலைபேசி
Fax } 011 - 2430270
011 - 2484846

විද්‍යුත් තැපෑල
மின்னஞ்சல்
E-mail } dgms@msd.treasury.gov.lk

වෙබ් අඩවිය
இணையத்தளம்
Website } www.treasury.gov.lk

84

පොදු චක්‍රලේඛ අංක: 1713

මගේ අංකය. රයිවි/19/90

පොළඹ 2,

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාර්ශ්වයේදී ය.

1991.07.15

පශ්චාත් ප්‍රාථමික වෛද්‍ය ආයතන අභ්‍යාසලාභී වෛද්‍ය
නිලධාරීන් සිට දිවයිනෙන් බැහැර ගත කිරීමට ඉපයූ නිවාඩු හා වැටුප් රහිත
නිවාඩු අනුමත කිරීම

පශ්චාත් ප්‍රාථමික වෛද්‍ය ආයතන අභ්‍යාසලාභී වෛද්‍ය නිලධාරීන් ඔවුන්ගේ
විශේෂඥ පුහුණුවීම සඳහා වැටුප් සහිත එතෙර නිවාඩු ලබා, එම නිවාඩු අවසානයේ ආපසු
දිවයිනට පැමිණ සේවයට වාරිතා කරන ලද දින සිට, අවුරුදු තුනක් (3) ගතවන තෙක්
එම වෛද්‍ය නිලධාරීන් සිට දිවයිනෙන් බැහැර ගත කිරීමට ඉපයූ නිවාඩු සේ වැටුප්
රහිත එතෙර නිවාඩු අනුමත කරනු නොලැබේ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
(වෛද්‍ය සේවා)

අ/න. වෛද්‍ය ජෝර්ජ් ප්‍රනාන්දු
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

පිළිතුරු ඉදිරිපත් නොකළ තොරතුරු කැඳවීමේ ලිපි

අංකය	දිනය	ලිපිනය	මාතෘකාව
MED-B-MH-01- INFO-2022-55	2023-02-14	ලේකම්	විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම- සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින සියළුම රෝහල් හා අනෙකුත් සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු සියළුම කාර්යමණ්ඩල අයත් සේවාවන්වලට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලය අභිනියෝජනය කළ නිලධාරීන් හා එකී නිලධාරීන් විසින් පවත්වාගෙන යායුතු ලේඛන පවත්වාගෙන යාම පිළිබඳ තොරතුරු
MED-B-MH-01- INFO-2023-03	2023-06-14	ලේකම්	විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම - රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත තොරතුරු ඉදිරිපත් කිරීමට අදාළ තොරතුරු ලබාගැනීම
MED-B-MH-01- INFO-2023-27	2023-07-21	ලේකම්	විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම -අමාත්‍යාංශය යටතේ පවතින සේවාවන්ට අදාළ කාර්යමණ්ඩල තොරතුරු ලබාගැනීම
MED-B-MH-01- INFO-2023-33	2023-07-28	ලේකම්	විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම - සමස්ථ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අනුමත හා සේවයේ යොදවා ඇති විශේෂඥ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබාගැනීම
පළමු සිහිකැඳවීම	2024-09-19		
දෙවන සිහිකැඳවීම	2023-09-21		
MED-B-MH-01- INFO-2023-44	2023-10-06	ලේකම්	විගණනයට අවශ්‍ය තොරතුරු ලබාගැනීම - 2019 ජනවාරි සිට 2023 සැප්තැම්බර් 30 දින දක්වා කාලය තුළ වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමට අදාළ තොරතුරු ලබාගැනීම
MED-B-MH-01- INFO-2023-88	2024-04-03	ලේකම්	පුහුණුව සඳහා යොමුකළ වෛද්‍ය නිලධාරීන් පිළිබඳ තොරතුරු
MED-B-MH-01- INFO-2023-94	2024-05-22	ලේකම්	විගණනය සඳහා තොරතුරු ලබාගැනීම - වෛද්‍ය නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු අනුව සේවා තත්ත්වය පිළිබඳ තොරතුරු
MED-B-MH-02- INFO-2024-01	2024-07-09	අතිරේක ලේකම් (වෛද්‍ය සේවා)	විදේශගත වූ වෛද්‍යවරුන් නැවත සේවයට වාර්තා නොකිරීමෙන් රජයට සිදු වූ පාඩු සම්බන්ධව විගණනය සඳහා තොරතුරු ලබාගැනීම.
MED-B-MH-01- INFO-2024-03	2024-07-24	ලේකම්	විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම -අමාත්‍යාංශය යටතේ පවතින සේවාවන්ට අදාළ කාර්යමණ්ඩල තොරතුරු ලබාගැනීම

MED-B-MH-01- INFO-2024-08	2024-08-02	ලේකම්	අමාත්‍යාංශය යටතේ පවතින සේවාවන්ට අදාළ කාර්යමණ්ඩල තොරතුරු ලබාගැනීම
MED-B-MH-06- INFO-2024-11	2024-08-02	අධ්‍යක්ෂ වෛද්‍ය සේවා	පශ්චාත් උපාධි පාඨමාලා සම්පූර්ණ කරන ලද වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධ තොරතුරු
පළමු සිහිකැඳවීම	2024-08-14		
දෙවන සිහිකැඳවීම	2024-09-19		
තෙවන සිහිකැඳවීම	2024-10-10		
MED-B-MH-01- INFO-2024-12	2024-08-07	අධ්‍යක්ෂ(තෘ නිශ්ක සත්කාර සේවා)	විගණනය සඳහා තොරතුරු ලබා ගැනීම - තෘනිශ්ක සත්කාර සේවා අංශය යටතේ පුද්ගලික ලිපිගොනු පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලබාගැනීම
පළමු සිහිකැඳවීම	2024-09-19		
දෙවන සිහිකැඳවීම	2024-10-10		
MED-B-MH-01- INFO-2024-13	2024-08-08	ලේකම්	සේවය අතහැර ගිය ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ නිලධාරීන්ට අදාළ තොරතුරු ලබාගැනීම
MED-B-MH-01- INFO-2024-17	2024-08-13	ලේකම්	සේවය අතහැර ගිය ශ්‍රී ලංකා වෛද්‍ය සේවයේ නිලධාරීන්ට අදාළ තොරතුරු ලබාගැනීම
MED-B-MH-06- INFO-2024-44	2024-10-14	ගණකාධිකාරී (වැය)	වැටුප් රහිත නිවාඩු කාලය තුළ ගෙවා තිබුණු වැටුප් සම්බන්ධවයි.
MED-B-MH-01- INFO-2024-51	2024-11-11	ලේකම්	විගණනය සඳහා තොරතුරු ලබාගැනීම - පශ්චාත් උපාධි ප්‍රාථමාලා හදාරන ලද වෛද්‍යවරුන් වෙත ගෙවන ලද- ප්‍රතිපූර්ණය කරන ලද ප්‍රාථමාලා ගාස්තු, විභාග ගාස්තු පිළිබඳ තොරතුරු ලබාගැනීම



අභ්‍යන්තර සටහන

සෞඛ්‍ය අමාත්‍යාංශය

වෙත : සහකාර විගණකාධිපති, රජයේ විගණනා අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය

වෙතින් : අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා)

පිටපත් : ප්‍රධාන මූල්‍ය නිලධාරී - III

විෂයය : විගණනය සඳහා තොරතුරු ලබාගැනීම - වෛද්‍ය සේවා අංශය යටතේ පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන් පිළිබඳ පරිගනක දත්ත කළමනාකරණ පද්ධතිය පිළිබඳ තොරතුරු ලබාගැනීම

යොමු අංකය : MA/MS/A/11/2021

දිනය : 2024-10-෫

ඉහත කරුණ සම්බන්ධයෙන් වූ ඔබගේ අංක MED/B/MH/01/INFO/2024/16 හා 2024-09-19 දිනැති ලිපිය හා බැඳේ.

02. එම ලිපිය හා ඔබගේ සමාංක හා 2024-08-13 දිනැති ලිපිය මගින් සඳහන් කර ඇති වෛද්‍ය සේවා අංශය යටතේ පවත්වාගෙන යනු ලබන වෛද්‍යවරුන් පිළිබඳ පරිගනක දත්ත කළමනාකරණ පද්ධතිය පිළිබඳ විස්තර මෙයින් ඔබ වෙත ඉදිරිපත් කර සිටිමි.

03. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අංශය විසින් පවත්වාගෙන යනු ලබන මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය (HRMIS) ඊර්බිය අමාත්‍යාංශය හා පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තු යටතේ වූ සෞඛ්‍ය ආයතනවල සේවය කරමින් සිටින ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ දත්ත ඇතුළත් මධ්‍යගත දත්ත පද්ධතියක් වේ. මෙම පද්ධතිය සඳහා දත්ත ඇතුළත් කරනු ලබන්නේ අදාළ ආයතන ප්‍රධානීන් හා එහි කාර්ය මණ්ඩලය විසිනි.

04. ශ්‍රේණි වෛද්‍ය නිලධාරී කාණ්ඩවල සේවක සංඛ්‍යාවන්හි නිතර නිතර ඇතිවන විචල්‍යවීම් හේතුවෙන්, එනම් විශ්‍රාම ගැනීම්, විදේශ නිවාඩු, සේවයෙන් ඉවත්වීම්, ඉල්ලා අස්වීම්, පශ්චාත් අධ්‍යයන කටයුතු සඳහා නිදහස්වීම්, සේවය අතහැර යාම වැනි කරුණු හේතුවෙන් මෙම පද්ධතියෙහි තොරතුරු වෙනස්වීමට ඉඩ ඇත. එමෙන්ම අදාළ දත්තවල නිරවද්‍යතාවය ඒ සඳහා දත්ත ඇතුළත්කරන සෞඛ්‍ය ආයතනයන් වෙතින් තහවුරු විය යුතු වේ.

05. ඔබගේ යොමුගත ලිපියෙහි දක්වා ඇති කරුණු හා අදාළ වන පැහැදිලි කිරීම් පහත පරිදි වේ.

(අ). 2024 අගෝස්තු 12 දිනට සේවයේ යෙදී සිටි බව පරිගනක දත්ත කළමනාකරණ පද්ධතියට අනුව දැක්වෙන බැවින් සත්‍ය ලෙසම එදිනට එම වෛද්‍යවරුන් සේවයේ යෙදී සිටීද යන්න තහවුරු කර සිටිය නොහැකි වේ. ඉහත 03. හා 04. ඡේදවල දක්වා ඇති පරිදි සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් හෝ විෂය භාර නිලධාරීන් විසින් තොරතුරු යාවත්කාලීන කිරීමේදී යම් අතපසුවීමක් හෝ ප්‍රමාදතාවයක් ඇතිව තිබේ නම් තොරතුරු පද්ධතියේ දක්වා ඇති සියළුම වෛද්‍ය නිලධාරීන් සත්‍ය ලෙසින්ම එදිනට සේවයේ යෙදී සිටීද යන්න ප්‍රායෝගිකව සඳහන් කළ නොහැකි කරුණක් වේ.

(ආ). ඔබ විසින් දක්වා ඇති තොරතුරු, උක්ත මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය (HRMIS) නිර්මාණය කිරීමේදී පරීක්ෂණ කටයුතු සඳහා නිර්මාණය කර ඇති දත්ත සාම්පල වන අතර, එමගින් සේවයේ යෙදී සිටින යම් වෛද්‍ය නිලධාරියෙකු පිළිබඳ තොරතුරු සංකේතවත්

පරීක්ෂාවට භාජනය කළ සේවය හැරගිය වෛද්‍යවරුන්ගෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය
යාවත්කාලීනව පවත්වාගෙන ගොස් නොතිබුණු වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු

No	Data no	NIC	Slmc registration number
1	4	771751415V	21351
2	5	756892665V	19028
3	8	666320999V	13256
4	9	760412015V	20356
5	19	641880701V	12787
6	26	781674052V	24563
7	33	783390310V	24163
8	41	822221963V	25845
9	42	680290741V	15462
10	47	665461351V	25631
11	51	812181416V	25788
12	61	738101618V	17651
13	62	760650234V	19937
14	63	771292445V	20773
15	66	772592418V	21835
16	67	792220584V	24516
17	70	716873102V	16335
18	72	747811334V	17638
19	79	776871516V	21927
20	80	762941279V	19542
21	81	747190887V	18042
22	84	741240459V	19167
23	101	840932354V	27957
24	112	781711225V	21865
25	116	727580115V	16792
26	118	670750965V	26240
27	119	750620612V	19226
28	122	592130629V	9473
29	124	718451558X	16388
30	125	702051681V	16180
31	145	640430893V	11601
32	147	672562910V	12658
33	148	836821513V	26475
34	153	790020219V	22319
35	154	692232550V	19850
36	157	815500130V	25932
37	161	762160323V	20261
38	165	742012018V	18124
39	198	822844391V	25976
40	206	732270248V	17232
41	210	736140560V	18506
42	214	758573230V	19045
43	218	757802422V	18819
44	219	655991522V	11812

45	223	816780039V	27227
46	229	773322848V	21711
47	233	748190902V	17602
48	234	781200697V	21930
49	237	753380043V	18542
50	239	737901769V	18296
51	268	746460732V	18273
52	271	711552235V	13061
53	272	682490659V	13060
54	275	711842538V	12542
55	276	695530544V	13790
56	277	718413664V	19288
57	283	733610204V	16141
58	286	708631256V	16504
59	289	746480423V	19021
60	292	730200269V	22575
61	296	702622611V	20231
62	305	696042667V	15633
63	308	662400068V	13320
64	309	742670350V	19148
65	310	720192276V	16433
66	313	786752922V	22387
67	317	711541802V	14713
68	322	681910158V	13645
69	323	675302278V	12491
70	331	687050215V	13314
71	332	711503161V	17609
72	334	807820443V	26339
73	335	727531114V	16071
74	341	762411032V	21163
75	343	727211926V	16119
76	348	742961362V	17983
77	355	803340099V	23840
78	358	702831881V	14402
79	392	702660157V	14384
80	393	768350981V	22677
81	399	805512784V	23704
82	413	777191322V	19504
83	415	731013810V	19467
84	426	741691434V	19435
85	432	741070901V	18435
86	435	730662904V	16761
87	441	742912957V	18069
88	446	762890798V	19786
89	463	753353046V	18885
90	464	745282229V	18462
91	465	721314286V	23425

92	466	780922613V	23533
93	472	805042117V	23215
94	477	676930566V	12704
95	484	726821844V	19592
96	492	846202900V	29121
97	495	650942167V	10676
98	497	675251754V	11959
99	500	710861501V	16576
100	507	781822876V	21871
101	515	720553546V	17063
102	526	745180442V	17682
103	527	752512051V	21332
104	533	741101505V	20128
105	534	753191968V	19775
106	537	637163094V	9848
107	545	662751758V	12758
108	550	643381508V	11426
109	555	717022084V	16102
110	556	805271205V	24335
111	567	736921200V	17642
112	568	761903250V	21870
113	576	727370340V	16893
114	579	735263145V	16313
115	582	703381421V	15878
116	584	738452437V	18140
117	591	742231224V	17624
118	593	755684350V	19087
119	596	773532400V	20994
120	605	636110426V	10937
121	606	695811373V	14816
122	607	847260475V	27784
123	630	865450036V	30220
124	636	778021250V	22224
125	647	823341091V	26878
126	648	833482963V	25405
127	650	727622950V	16270
128	653	642600966V	12216
129	657	752301573V	20445
130	661	671230795V	13202
131	665	756480138V	19658
132	666	810884177V	26984
133	674	763260259V	19830
134	686	750410081V	19079
135	691	870012527V	31332
136	709	810442557V	26105
137	713	800102928V	22733
138	722	775252227V	21661
139	726	792823874V	23321
140	728	656901748V	11882
141	738	671170881V	13899
142	745	778240874V	20525
143	746	632221380V	10625
144	747	718362814V	15504

145	748	742332861V	20420
146	749	765162262V	18698
147	750	688410819V	13643
148	758	715522233V	16246
149	766	855214172V	26489
150	780	663010387X	12057
151	787	810792663V	24903
152	790	701312074X	14114
153	798	796280646V	23416
154	801	837693004V	27128
155	808	753632190V	21062
156	812	770712300V	21854
157	823	740702823V	18801
158	827	732700471V	20427
159	834	813222639V	26730
160	844	801100899V	24318
161	866	868262001V	30924
162	881	721801810V	18298
163	883	753111433V	18812
164	886	625492521V	10183
165	890	710724083V	16513
166	891	730670770V	16954
167	900	761470744V	21973
168	910	776512001V	22203
169	912	560240830V	9606
170	914	768230889V	20249
171	921	797143022V	23871
172	936	726590044V	18947
173	945	841701429V	28620
174	956	826000058V	27976
175	959	670470881V	12495
176	989	773380147V	22132
177	995	720903075V	16201
178	999	721721116V	16630
179	1003	693281954V	13170
180	1011	707620200V	15539
181	1014	761461672V	20960
182	1016	746142226V	17748
183	1018	848543047V	31100
184	1023	722980069V	15932
185	1026	763090248V	21309
186	1027	702722039V	14410
187	1039	707660414V	14388
188	1042	832972932V	27873
189	1044	612662827V	10381
190	1051	691244083V	11769
191	1057	720201283V	16025
192	1066	865212100V	33825
193	1080	740593110V	19705
194	1081	691370178V	14950
195	1085	798140221V	24137
196	1088	766931987V	21682
197	1090	765871026V	20790

198	1091	756490168V	18573
199	1102	796290471V	22823
200	1104	703272584V	18239
201	1106	777622633V	21811
202	1107	738061691V	17789
203	1115	677191759V	13056
204	1131	717082680V	15994
205	1144	670731006V	13285
206	1145	671581652V	13569
207	1169	837030986V	27206
208	1189	773300968V	21356
209	1192	640851120V	11212
210	1193	711682465V	17341
211	1195	706952519V	16075
212	1196	726041466V	16120
213	1200	736342928V	18782
214	1203	756300199V	19999
215	1210	761560948V	20679
216	1211	786982162V	22867
217	1235	752752605V	20242
218	1236	763421830V	23589
219	1247	793110057V	23142
220	1255	583260250V	8275
221	1271	727491309V	16734
222	1273	618471322V	9796
223	1274	666081579V	11752
224	1275	867440984V	30742
225	1281	696452202V	15412
226	1283	757612186V	20422
227	1288	653000359V	11954
228	1289	676170570V	12217
229	1290	746981724V	19241
230	1296	763090248V	21309
231	1298	796920912V	23230
232	1310	842372798V	28279
233	1312	803481504V	24895
234	1313	722653181V	16211
235	1338	801840051V	25963
236	1341	820964748V	26191
237	1344	791962358V	23311
238	1347	771463800V	24411
239	1348	803231729V	25286
240	1349	802573790V	24943
241	1350	787692648V	23106
242	1352	770253152V	21510
243	1355	781513121V	23125
244	1357	816410282V	24965
245	1360	630104432V	9589
246	1365	621600150V	10916
247	1366	707980923V	15187
248	1367	700070182V	25957
249	1371	786320950V	22330
250	1375	680614164V	14054

251	1383	625800285V	9944
252	1394	732371079V	17342
253	1395	717840208V	16376
254	1398	611110103V	9609
255	1402	742660265V	20675
256	1404	795040501V	22713
257	1405	805270390V	23956
258	1413	647130240V	10276
259	1417	735450840V	16828
260	1419	731091030V	17140
261	1425	798071882V	24140
262	1429	838323774V	27036
263	1430	732041699V	17468
264	1437	735111400V	17655
265	1443	672750628V	11632
266	1462	788641699V	23855
267	1466	865420722V	31940
268	1467	762101777V	22119
269	1468	690071126V	12863
270	1480	710061653V	14259

පරීක්ෂාවට භාජනය කළ සේවය හැරගිය වෛද්‍යවරුන්ගෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි තොරතුරු නොතිබුණු වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු

No	Data No	NIC
1	24	198228000831
2	30	803023484V
3	31	772050313V
4	32	830242503V
5	35	825182519V
6	38	845621012V
7	40	198275903915
8	45	651632277V
9	55	198142000824
10	57	778532247V
11	60	796251867V
12	74	752044650V
13	76	847953233V
14	88	789812801V
15	90	822281770V
16	94	198203604279
17	107	761971816V
18	110	820861019V
19	114	808432838V
20	127	828473280V
21	129	628190232X
22	130	701060563V
23	131	856520625V
24	132	198551701606
25	134	876254018V
26	136	892960534V
27	151	731761256V
28	169	857243110V
29	170	895201146V
30	172	818410220V
31	175	761252186V
32	177	795463283V
33	182	197666102385
34	185	197414500733
35	186	197777300088
36	191	825320474V
37	202	767491972V
38	208	838123201V
39	222	197483203961
40	231	711962443V
41	240	740423207V
42	242	766802168V
43	243	823563124V
44	244	868210168V
45	246	721883094V
46	248	837652960V
47	251	777741330V
48	253	711351230V

49	254	726741840V
50	255	763363999V
51	256	906160854V
52	258	893522050V
53	259	796280344V
54	260	822310850V
55	262	857550072V
56	263	868454946V
57	264	785252080V
58	265	752510466V
59	268	742292339V
60	278	671850718V
61	281	786510708V
62	291	583310444V
63	295	833040146V
64	300	752560188V
65	316	722410289V
66	319	730723334V
67	325	198279500289
68	327	198061600261
69	352	750440649V
70	354	827943797V
71	360	645261496V
72	365	660970274V
73	366	631790127V
74	367	623070328V
75	369	602973700V
76	373	790014251V
77	375	793482368V
78	376	856000010V
79	377	866013691V
80	378	813164540V
81	379	807080466V
82	384	781311006V
83	385	778132656V
84	386	785360532V
85	387	661710390X
86	388	790960378V
87	389	722840011V
88	390	675360812V
89	394	765502225V
90	396	198256904013
91	397	811650300V
92	408	682500466V
93	410	613570934X
94	420	198165100570
95	422	788572514V
96	429	720824176V
97	439	756262629V
98	456	817362699V

99	460	731162050V
100	471	676411747V
101	475	822220282V
102	503	635171058V
103	508	766911773V
104	513	802770464V
105	516	727960570V
106	532	660710396V
107	538	721290948V
108	544	620931233X
109	558	745451298V
110	559	793012438V
111	564	665930106V
112	566	198019904660
113	570	746552718V
114	571	690432528V
115	585	197612300557
116	586	641720984V
117	587	690200929V
118	603	850761892V
119	608	198071800045
120	614	198876200199
121	631	862010604V
122	635	790381220V
123	637	715563057V
124	640	766831508V
125	643	762071928V
126	646	883653092V
127	651	883064569V
128	668	198226904536
129	669	823192010V
130	675	762114704V
131	680	811080373V
132	682	775050926V
133	687	735051970V
134	688	710510741V
135	689	693580617V
136	695	198476400464
137	704	897220202V
138	706	907861384V
139	707	880022997V
140	711	795333070V
141	720	671900219V
142	723	742270474V
143	724	663110348V
144	735	753171886V
145	740	730820283V
146	759	831251387V
147	763	772252196V
148	772	821483085V

149	773	826600074V
150	774	768640580V
151	786	762642450V
152	797	617171155X
153	809	747941670V
154	814	832572667V
155	819	795870415V
156	830	810631538V
157	835	733642181V
158	838	797822434V
159	839	786003172V
160	842	807180959V
161	847	835861937V
162	848	840121267V
163	849	823100124V
164	850	790664329V
165	858	842073006V
166	860	840592499V
167	863	787943551V
168	865	805201576V
169	867	831880449V
170	870	776851825V
171	871	787340580V
172	875	725891288V
173	887	745970435V
174	892	822402852V
175	898	763522512V
176	905	198977600797
177	907	198969604038
178	911	601651770V
179	915	776551508V
180	923	812964330V
181	924	840760529V
182	925	848290440V
183	926	843301304V
184	941	896330837V
185	942	791802555V
186	951	197561201529
187	962	906393425V
188	966	727242392V
189	967	693302170V
190	968	713102989V
191	969	846980377V
192	970	692600363X
193	971	901251029V
194	972	910183680V
195	973	890943322V
196	974	867161201V
197	975	846114955V
198	976	892871027V
199	977	905183460V
200	978	867293876V
201	979	843524699V
202	982	856130762V
203	987	740452580V
204	988	690382636V

205	991	760552631V
206	993	691660419V
207	994	725121750V
208	1017	727780556V
209	1022	621770365X
210	1029	780301996V
211	1055	199183704086
212	1061	692960749V
213	1063	858401623V
214	1065	833243969V
215	1068	886154194V
216	1075	197779002539
217	1086	825544372V
218	1097	755512044V
219	1099	830931597V
220	1100	750711995V
221	1105	757372630V
222	1124	856307497V
223	1138	825014209V
224	1142	811394084V
225	1158	198018700457
226	1161	783401827V
227	1162	796152842V
228	1163	762460270V
229	1164	822601561V
230	1167	198302903205
231	1173	817782560V
232	1174	827611417V
233	1175	805590742V
234	1176	753472118V
235	1182	887523312V
236	1184	780490780V
237	1191	198965902823
238	1194	772050313X
239	1197	728401699V
240	1201	800800706V
241	1212	797142570V
242	1216	763432165V
243	1218	198227703761
244	1220	731962413V
245	1221	792844030V
246	1224	851661085V
247	1254	573620844X
248	1256	198856600177
249	1258	731570973V
250	1259	790721292V
251	1263	767132190X
252	1264	751022751V
253	1265	763082156V
254	1268	621040030V
255	1284	762560453V
256	1297	837373116V
257	1299	198956900074
258	1301	846522484V
259	1302	762732408V
260	1303	847760834V

261	1306	855993848V
262	1317	813343703V
263	1318	615900028V
264	1320	766720889V
265	1334	878190238V
266	1343	737861880V
267	1345	782640690V
268	1354	782842510V
269	1356	801220487V
270	1358	198385302896
271	1374	872660917V
272	1391	785822846V
273	1393	651341027V
274	1399	655580690V
275	1408	842731364V
276	1412	743570520V
277	1414	622100509X
278	1415	706710023V
279	1416	702773202V
280	1434	199052800147
281	1440	802343701V
282	1445	687180577V
283	1451	801572693V
284	1455	198934404165
285	1471	707751665V
286	1474	757292238V
287	1476	712930640V
288	1479	566232456V

වැටුප් සහිත නිවාඩු ලබාගෙන ගිවිසුම් බැඳුම්කර කඩකළ වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවීමට ඇති මුදල් පිළිබඳ විස්තර

අනු අංකය	පුද්ගලික ලිපිගොනු අංකය	වැටුප් සහිත නිවාඩු කාල පරිච්ඡේදය	බැඳුම්කර මුදල (රු.)	වැඩිපුර ගෙවූ වැටුප් හා අයවීමට ඇති ණය හා අත්තිකාරම් ශේෂයන් (රු.)	අයවීමට ඇති මුළු මුදල (රු.)	අයකර ගෙන තිබුණු මුදල (රු.)	තවදුරටත් අයවීමට ඇති මුදල (රු.)
1	14496	23-03-2009 - 23-03-2007	3,843,296	-	3,843,296	3,228,864	614,432
2	20421	2014-06-22 - 2016-06-21	2,113,211	-	2,113,211	-	2,113,211
3	22795	2016-12-10 - 2018-12-09	2,276,129	-	2,276,129	-	2,276,129
4	26517	2017-05-06 - 2019-04-10	2,369,777	-	2,369,777	2,175,444	194,333
5	20793	2014-09-01 - 2017-08-31	2,802,024	-	2,802,024	-	2,802,024
6	24195	2016-10-10 - 2018-10-09	2,267,536	-	2,267,536	-	2,267,536
7	25792	2017-04-01 - 2019-03-31	2,278,191	-	2,278,191	-	2,278,191
8	28387	2019-11-27 - 2021-11-15	2,680,113	-	2,680,113	-	2,680,113
9	26453	2021-02-07 - 2023-02-06	3,066,024	-	3,066,024	-	3,066,024
10	24727	2018-12-02 - 2020-12-01	2,633,656	-	2,633,656	-	2,633,656
11	28479	2020-10-29 - 2022-10-28	2,809,240	-	2,809,240	-	2,809,240
12	27661	2018-05-31 - 2020-05-30	2,309,296	-	2,309,296	-	2,309,296
13	23728	2015-07-02 - 2017-07-01	5,888,556	-	5,888,556	-	5,888,556
14	17872	2013-06-24 - 2015-06-23	6,330,402	-	6,330,402	-	6,330,402
15	20699	2012-06-19 - 2014-06-18	1,722,371	-	1,722,371	932,952	789,419
16	24773	2021-02-15 - 2023-02-14	2,745,192	-	2,745,192	-	2,745,192
17	28116	2021-02-21 - 2023-02-20	3,015,720	-	3,015,720	-	3,015,720
18	24644	2018-07-06 - 2020-07-05	2,417,032	-	2,417,032	-	2,417,032
19	14745	2009-05-18 - 2011-05-17	2,043,370	28,414	2,071,784	-	2,071,784
20	24159	2016-05-13 - 2018-05-12	2,345,296	-	2,345,296	200,000	2,145,296
21	24582	2017-09-26 - 2019-09-25	5,890,572	-	5,890,572	-	5,890,572

22	20195	2021-03-29 - 2023-03-28	3,602,496	-	3,602,496	-	3,602,496
23	21010	2017-09-13 - 2019-09-12	8,288,135	-	8,288,135	-	8,288,135
24	21169	2015-01-28 - 2017-01-25	1,899,376	-	1,899,376	-	1,899,376
25	21434	2021-04-12 - 2023-04-11	8,345,970	-	8,345,970	-	8,345,970
26	25423	2021-10-21 - 2023-10-20	19,137,669	-	19,137,669	9,233,520	9,904,149
27	26788	2020-09-10 - 2022-09-09	2,737,984	-	2,737,984	-	2,737,984
28	26488	2020-10-22 - 2022-10-21	3,310,905	-	3,310,905	2,741,320	569,585
29	25600	2019-12-26 - 2021-11-25	2,143,462	-	2,143,462	-	2,143,462
30	28599	2019-08-25 - 2021-08-24	2,406,928	-	2,406,928	-	2,406,928
31	20714	2015-01-12 - 2017-01-11	5,100,928	-	5,100,928	-	5,100,928
32	23996	2017-06-23 - 2019-06-22	2,309,296	-	2,309,296	-	2,309,296
33	16044	2012-02-04 - 2014-02-03	1,378,854	-	1,378,854	-	1,378,854
34	29366	2021-06-06 - 2023-06-05	2,595,000	-	2,595,000	-	2,595,000
35	16779	2014-08-27 - 2016-08-26	2,604,916	-	2,604,916	-	2,604,916
36	26538	2019-01-19 - 2021-01-18	2,451,736	-	2,451,736	-	2,451,736
37	24669	2021-04-12 - 2023-04-11	3,291,210	-	3,291,210	-	3,291,210
38	14760	2005-05-05 - 2007-05-04	624,624	-	624,624	-	624,624
39	23379	2015-12-15 - 2017-12-14	2,382,736	-	2,382,736	-	2,382,736
40	24590	2016-08-10 - 2018-08-09	8,112,936	-	8,112,936	-	8,112,936
41	27472	2019-05-26 - 2021-05-25	2,455,072	-	2,455,072	-	2,455,072
42	25750	2017-07-01 - 2019-06-30	2,309,296	-	2,309,296	-	2,309,296
43	12065	2004-07-10 - 2006-12-11	672,864	-	672,864	-	672,864
44	21790	2015-12-14 - 2017-12-31	975,591	-	975,591	-	975,591
45	23665	2015-09-06 - 2017-09-05	2,833,376	-	2,833,376	-	2,833,376
46	25559	2017-12-14 - 2019-12-10	2,308,816	-	2,308,816	-	2,308,816
47	23881	2019-12-27 - 2021-12-26	2,906,872	-	2,906,872	-	2,906,872
48	23250	2018-10-05 - 2020-10-04	8,608,270	-	8,608,270	-	8,608,270
49	23745	2019-09-15 - 2021-09-14	3,163,149	-	3,163,149	-	3,163,149
50	30561	2020-01-12 - 2022-01-11	2,422,829	-	2,422,829	2,415,712	7,117
51	28030	2019-09-04 - 2021-09-03	1,835,474	-	1,835,474	-	1,835,474
52	8118	1997-07-07 - 1998-07-28	1,405,554	-	1,405,554	-	1,405,554

53	20915	2020-09-24 - 2022-08-18	3,137,626	-	3,137,626	-	3,137,626
54	21989	2015-11-25 - 2017-11-24	2,067,016	-	2,067,016	-	2,067,016
55	25516	2017-04-30 - 2019-04-26	2,328,016	-	2,328,016	-	2,328,016
56	25498	2021-05-14 - 2023-05-13	12,680,391	-	12,680,391	-	12,680,391
57	25615	2019-03-13 - 2021-03-12	2,607,640	-	2,607,640	-	2,607,640
58	17119	2013-04-23 - 2015-04-24	1,770,142	-	1,770,142	-	1,770,142
59	19784	2016-02-25 - 2018-02-24	2,382,736	-	2,382,736	-	2,382,736
60	25728	2020-09-20 - 2022-09-19	3,152,872	-	3,152,872	-	3,152,872
61	29567	2021-08-25 - 2023-08-24	9,128,747	-	9,128,747	-	9,128,747
62	22902	2016-09-16 - 2018-09-15	7,222,813	-	7,222,813	-	7,222,813
63	22701	2015-05-15 - 2017-05-14	7,763,157	-	7,763,157	-	7,763,157
64	29116	2020-03-11 - 2022-03-10	7,192,391	-	7,192,391	-	7,192,391
65	28549	2021-09-21 - 2023-09-20	3,150,624	-	3,150,624	-	3,150,624
66	19782	2013-09-09 - 2015-09-08	1,734,262	-	1,734,262	-	1,734,262
67	23023	2020-10-27 - 2022-10-26	9,467,200	-	9,467,200	-	9,467,200
68	23925	2018-07-02 - 2020-07-01	3,787,818	-	3,787,818	-	3,787,818
69	24151	2021-11-12 - 2023-11-11	7,257,784	-	7,257,784	-	7,257,784
70	26445	2019-12-03 - 2021-12-02	3,086,951	-	3,086,951	-	3,086,951
71	24784	2016-01-31 - 2018-01-30	2,271,376	-	2,271,376	-	2,271,376
72	26707	2019-06-14 - 2021-06-13	8,180,058	-	8,180,058	-	8,180,058
73	27541	2018-07-24 - 2020-07-23	2,433	-	2,433	-	2,433
74	27624	2021-05-06 - 2023-05-05	8,756,595	-	8,756,595	-	8,756,595
75	28518	2020-02-02 - 2022-02-01	2,650,888	-	2,650,888	-	2,650,888
76	29471	2021-06-24 - 2023-06-23	6,670,008	-	6,670,008	-	6,670,008
77	25598	2019-09-28 - 2021-09-27	8,615,503	-	8,615,503	-	8,615,503
78	21863	2014-05-12 - 2016-05-11	7,466,400	-	7,466,400	-	7,466,400
79	22706	2017-06-30 - 2019-06-29	8,159,723	-	8,159,723	-	8,159,723
80	21927	2016-11-19 - 2018-11-18	2,518,576	-	2,518,576	-	2,518,576
81	29780	2019-07-08 - 2021-07-07	2,355,712	-	2,355,712	-	2,355,712
82	18052	2012-01-24 - 2014-01-23	1,343,244	-	1,343,244	-	1,343,244
83	25572	2020-03-16 - 2022-03-15	2,535,345	-	2,535,345	-	2,535,345

84	20860	2020-10-14 - 2022-10-13	2,778,088	-	2,778,088	-	2,778,088
85	23734	2016-09-10 - 2018-09-09	2,384,900	-	2,384,900	-	2,384,900
86	26568	2018-08-11 - 2020-08-10	2,451,736	-	2,451,736	-	2,451,736
87	27496	2020-10-12 - 2022-10-11	2,650,888	-	2,650,888	-	2,650,888
88	27530	2020-10-29 - 2022-10-28	3,354,064	-	3,354,064	-	3,354,064
89	28166	2020-08-13 - 2022-08-12	2,386,096	-	2,386,096	-	2,386,096
90	22747	2020-12-30 - 2022-12-29	6,349,472	-	6,349,472	-	6,349,472
91	25703	2017-09-06 - 2019-09-05	2,328,016	-	2,328,016	-	2,328,016
92	25651	2018-10-28 - 2020-10-27	2,304,040	-	2,304,040	-	2,304,040
93	24840	2018-07-15 - 2020-07-14	2,401,456	-	2,401,456	-	2,401,456
94	19355	2017-08-25 - 2019-08-24	2,663,632	-	2,663,632	-	2,663,632
95	17800	2018-05-19 - 2020-01-18	8,547,976	-	8,547,976	-	8,547,976
96	17593	2018-04-06 - 2020-04-05	2,897,632	-	2,897,632	-	2,897,632
97	17371	2019-06-25 - 2021-06-24	8,513,200	-	8,513,200	-	8,513,200
98	17402	2020-03-10 - 2022-03-09	7,723,688	-	7,723,688	-	7,723,688
99	15305	2014-05-08 - 2016-05-07	2,914,740	-	2,914,740	-	2,914,740
100	24558	2005-11-01 - 2007-10-31	1,846,576	-	1,846,576	-	1,846,576
101	10357	2015-03-27 - 2017-03-26	2,362,576	-	2,362,576	-	2,362,576
102	28447	2004-08-29 - 2006-08-28	3,071,448	-	3,071,448	-	3,071,448
103	25910	2021-05-08 - 2023-05-07	2,727,976	119,213	2,847,189	-	2,847,189
104	19781	2020-03-08 - 2022-03-07	6,403,256	-	6,403,256	-	6,403,256
105	27601	2015-12-19 - 2017-12-18	2,875,800	-	2,875,800	-	2,875,800
106	18981	2021-07-28 - 2023-07-27	5,582,056	-	5,582,056	-	5,582,056
107	26547	2014-08-06 - 2016-08-05	3,113,894	-	3,113,894	-	3,113,894
108	18942	2021-01-25 - 2023-01-24	1,949,702	-	1,949,702	-	1,949,702
109	26541	2013-10-21 - 2015-10-20	9,347,273	-	9,347,273	-	9,347,273
110	13756	2020-10-08 - 2022-10-07	3,371,656	-	3,371,656	-	3,371,656
111	17813	2008-10-10 - 2010-10-10	5,345,280	-	5,345,280	-	5,345,280
112	25672	2011-10-06 - 2013-10-05	3,306,628	-	3,306,628	-	3,306,628
113	25273	2022-01-14 - 2024-01-13	3,149,088	-	3,149,088	-	3,149,088
114	20975	2021-02-15 - 2023-02-14	2,650,200	-	2,650,200	-	2,650,200

115	28476	2020-02-20 - 2022-02-19	2,911,680	-	2,911,680	-	2,911,680
116	23937	2021-09-04 - 2023-09-03	8,096,656	-	8,096,656	-	8,096,656
117	22741	2019-10-10 - 2019-10-09	7,305,856	-	7,305,856	-	7,305,856
118	14545	2015-01-22 - 2017-01-21	1,177,580	-	1,177,580	-	1,177,580
119	14501	2009-01-06 - 2011-01-05	1,529,508	-	1,529,508	-	1,529,508
120	19564	2012-07-09 - 2014-07-08	1,338,708	-	1,338,708	-	1,338,708
121	20408	2012-09-12 - 2014-09-11	1,921,456	-	1,921,456	-	1,921,456
122	27918	2014-07-27 - 2016-07-26	8,398,384	-	8,398,384	-	8,398,384
123	25272	2019-08-01 - 2021-07-31	3,513,568	-	3,513,568	-	3,513,568
124	23663	2022-02-16 - 2024-02-15	2,364,016	-	2,364,016	-	2,364,016
125	30780	2016-04-22 - 2018-04-21	2,778,960	-	2,778,960	-	2,778,960
126	24772	2021-05-12 - 2023-05-11	2,778,960	-	2,778,960	-	2,778,960
127	26344	2020-11-09 - 2022-11-08	2,441,320	-	2,441,320	-	2,441,320
128	25552	2020-09-29 - 2022-09-28	2,309,296	-	2,309,296	-	2,309,296
129	23779	2017-11-17 - 2019-11-16	3,218,488	-	3,218,488	-	3,218,488
130	24767	2020-09-24 - 2022-09-23	2,594,104	-	2,594,104	-	2,594,104
131	28725	2019-10-28 - 2021-10-27	2,288,656	-	2,288,656	-	2,288,656
132	24566	2019-09-04 - 2021-09-03	2,365,456	-	2,365,456	-	2,365,456
133	10249	2018-02-10 - 2020-02-09	1,018,462	-	1,018,462	-	1,018,462
134	14046	2004-08-13 - 2006-08-12	5,493,640	-	5,493,640	-	5,493,640
135	10175	2010-05-25 - 2012-05-24	622,748	26,425	649,173		649,173
136	24795	2003-03-09 - 2004-12-15	2,308,816	-	2,308,816	-	2,308,816
137	11813	2017-07-22 - 2019-07-21	329,748	-	329,748	-	329,748
138	20889	2004-07-19 - 2006-07-18	3,049,528	-	3,049,528	-	3,049,528
139	27162	2020-01-14 - 2022-01-13	3,052,264	-	3,052,264	-	3,052,264
140	28530	2021-09-29 - 2023-09-28	2,876,064	-	2,876,064	-	2,876,064
141	24569	2021-05-17 - 2023-05-16	8,093,736	-	8,093,736	-	8,093,736
142	20699	2016-04-23 - 2018-04-22	789,420	-	789,420	-	789,420
143	21033	2012-06-19 - 2014-06-18	1,698,382	-	1,698,382	-	1,698,382
144	25578	2014-01-31 - 2016-01-30	2,309,296	-	2,309,296	-	2,309,296
145	19767	2016-07-27 - 2018-07-26	1,311,000	-	1,311,000	-	1,311,000

146	24590	2011-08-05 - 2013-08-04	8,112,936	-	8,112,936	-	8,112,936
147	20136	2016-08-10 - 2018-08-09	427,111	-	427,111	-	427,111
148	12574	2013-01-30 - 2015-01-29	545,984	-	545,984	100,000	445,984
149	18039	2003-02-03 - 2005-02-02	1,443,708	-	1,443,708	-	1,443,708
150	10152	2012-09-06 - 2014-09-05	128,192	-	128,192	-	128,192
151	19846	2001-03-14 - 2002-03-13	5,410,649	-	5,410,649	-	5,410,649
152	25495	2011-11-16 - 2013-11-15	2,457,400	388,444	2,845,844	-	2,845,844
153	19086	2017-05-14 - 2019-05-13	2,171,522	-	2,171,522	-	2,171,522
154	19764	2018-04-18 - 2020-07-11	5,790,129	-	5,790,129	-	5,790,129
155	26440	2014-02-20 - 2016-02-19	2,290,096	-	2,290,096	-	2,290,096
156	24547	2018-05-17 - 2020-05-16	2,290,096	-	2,290,096	-	2,290,096
157	25008	2017-04-29 - 2019-04-28	2,594,104	-	2,594,104	-	2,594,104
158	28587	2019-09-12 - 2021-09-11	2,843,520	-	2,843,520	-	2,843,520
159	23165	2021-05-17 - 2023-05-16	3,981,490	-	3,981,490	-	3,981,490
160	10420	2020-02-20 - 2022-02-19	483,600	-	483,600	250,000	233,600
161	23788	2000-03-01 - 2002-03-01	3,214,894	-	3,214,894	-	3,214,894
162	23961	2020-08-31 - 2022-08-30	2,417,464	-	2,417,464	-	2,417,464
163	25536	2019-08-12 - 2021-08-11	2,930,936	-	2,930,936	-	2,930,936
164	25898	2020-01-17 - 2022-01-16	2,878,840	-	2,878,840	-	2,878,840
165	24615	2019-11-23 - 2021-11-22	6,213,536	-	6,213,536	-	6,213,536
166	21981	2016-03-05 - 2018-03-04	2,518,576	-	2,518,576	-	2,518,576
167	18832	2017-07-10 - 2019-07-09	1,187,280	-	1,187,280	-	1,187,280
168	23914	2011-01-26 - 2013-01-25	9,735,186	-	9,735,186	-	9,735,186
169	19496	2021-03-25 - 2023-03-24	7,271,196	33,000	7,304,196	-	7,304,196
170	11927	2017-11-05 - 2019-11-04	487,700	97,152	584,852	-	584,852
171	9071	2003-03-11 - 2005-03-10	1,284,539	-	1,284,539	284,539	1,000,000
172	9920	2001-07-14 - 2003-07-13	477,680	-	477,680	-	477,680
173	24578	1998-07-01 - 2020-06-30	2,308,816	-	2,308,816	-	2,308,816
174	20061	2017-07-21 - 2019-07-20	2,548,816	-	2,548,816	-	2,548,816
175	17978	2018-10-18 - 2020-10-17	7,717,196	-	7,717,196	-	7,717,196
176	18427	2014-07-04 - 2016-07-03	5,249,800	-	5,249,800	-	5,249,800

177	20766	2010-12-18 - 2012-12-17	1,902,736	-	1,902,736	-	1,902,736
178	22691	2014-04-17 - 2016-04-16	5,584,856	-	5,584,856	-	5,584,856
179	28150	2014-08-29 - 2016-08-28	8,554,808	-	8,554,808	-	8,554,808
180	23598	2019-10-22 - 2021-10-21	2,252,656	-	2,252,656	-	2,252,656
181	15380	2016-10-29 - 2018-10-28	4,200,680	-	4,200,680	-	4,200,680
182	20917	2010-10-14 - 2012-10-13	8,267,496	-	8,267,496	-	8,267,496
183	21087	2016-08-07 - 2018-08-06	5,451,682	-	5,451,682	1,500,000	3,951,682
184	11021	2013-05-31 - 2015-05-30	627,457	-	627,457	-	627,457
185	16552	2002-04-01 - 2004-03-31	4,128,580	729,385	4,857,965	-	4,857,965
186	16051	2009-08-03 - 2011-08-02	916,736	-	916,736	-	916,736
187	21886	2006-02-05 - 2008-02-04	2,425,194	-	2,425,194	-	2,425,194
188	26641	2017-06-29 - 2019-06-02	2,432,536	-	2,432,536	-	2,432,536
189	28358	2018-08-01 - 2020-07-31	8,991,619	-	8,991,619	8,148,655	842,964
190	7817	2019-09-19 - 2021-09-18	363,600	-	363,600	-	363,600
191	22126	1996-07-25 - 1998-07-24	1,966,496	-	1,966,496	-	1,966,496
192	20685	2014-01-14 - 2016-01-13	5,483,774	-	5,483,774	2,750,000	2,733,774
193	7422	2014-07-12 - 2016-07-11	696,122	-	696,122	-	696,122
194	11087	1999-05-15 - 2000-05-14	451,569	-	451,569	-	451,569
195	20656	2001-05-25 - 2003-05-24	1,946,974	-	1,946,974	-	1,946,974
196	13367	2011-06-20 - 2013-06-19	2,322,287	-	2,322,287	-	2,322,287
197	29449	2006-08-01 - 2008-07-31	3,001,384	-	3,001,384	-	3,001,384
198	21891	2020-08-24 - 2022-08-23	3,274,344	-	3,274,344	1,804,095	1,470,249
199	28341	2021-10-11 - 2023-10-10	2,872,728	-	2,872,728	-	2,872,728
200	5708	2021-03-20 - 2023-03-19	323,958	38,800	362,758	-	362,758
201	9583	1994-03-18 - 1996-03-17	2,187,462	-	2,187,462	1,000,000	1,187,462
202	24159	2003-01-01 - 2004-12-31	2,345,296	-	2,345,296	400,000	1,945,296
203	19506	2016-05-13 - 2018-05-12	8,492,976	-	8,492,976	2,389,901	6,103,075
204	28417	2017-12-29 - 2019-12-28	2,929,294	-	2,929,294	2,441,078	488,216
			735,760,456	1,460,833	737,221,289	41,996,080	695,225,209

වැටුප් රහිත නිවාඩු ලබාගෙන ගිවිසුම් කඩකළ වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවීමට ඇති දඩ මුදල් පිළිබඳ විස්තර

අනු අංකය	පුද්ගලික ලිපිගොනු අංකය	වැටුප් රහිත නිවාඩු කාල පරිච්ඡේදය	දඩ මුදල (රු.)	වැඩිපුර ගෙවූ වැටුප් (රු.)	අයවීමට ඇති මුළු මුදල (රු.)	අයකර ගෙන තිබුණ මුදල (රු.)	තවදුරටත් අයවීමට ඇති මුදල (රු.)
1	21724	2012-11-26 - 2017-11-25	1,117,010	-	1,117,010	-	1,117,010
2	28507	2018-09-28 - 2023-09-28	1,894,510	-	1,894,510	-	1,894,510
3	21606	2010-01-22 - 2015-01-21	1,121,055	-	1,121,055	-	1,121,055
4	18909	2012-08-15 - 2017-08-14	1,170,213	-	1,170,213	-	1,170,213
5	18100	2013-12-22 - 2017-10-22	1,142,575	-	1,142,575	-	1,142,575
6	22097	2014-07-21 - 2016-08-02	1,345,375	-	1,345,375	-	1,345,375
		2017-05-19 - 2020-08-18					
7	12241	2008-11-20 - 2012-11-29	932,260	-	932,260	-	932,260
8	29068	2018-11-07 - 2022-07-09	944,973	-	944,973	-	944,973
9	23363	2017-10-20 - 2022-10-19	1,438,227	-	1,438,227	-	1,438,227
10	28130	2018-03-10 - 2022-11-01	1,419,658	-	1,419,658	-	1,419,658
11	13041	2010-06-01 - 2015-05-31	1,175,220	-	1,175,220	-	1,175,220
12	18594	2018-04-01 - 2023-03-31	2,108,109	-	2,108,109	50,000	2,058,109
13	19445	2018-03-29 - 2023-03-31	2,149,452	-	2,149,452	50,000	2,099,452
14	24332	2016-09-01 - 2021-08-31	1,434,422	-	1,434,422	-	1,434,422
15	17316	2018-04-01 - 2023-03-31	2,208,579	-	2,208,579	-	2,208,579
16	24029	2014-08-25 - 2019-08-24	1,151,725	-	1,151,725	-	1,151,725
17	26930	2019-11-28 - 2023-11-27	1,745,304	105,969	1,851,273	-	1,851,273
18	13170	2010-02-01 - 2012-01-31	608,290	-	608,290	-	608,290

19	27535	2019-11-08 - 2021-07-08	601,425	-	601,425	-	601,425
20	29052	2018-04-09 - 2022-04-08	1,402,037	-	1,402,037	-	1,402,037
21	25585	2014-04-01 - 2016-03-31	421,425	-	421,425	-	421,425
22	15711	2009-11-15 - 2013-11-14	909,005	-	909,005	-	909,005
23	16204	2009-07-05 - 2014-07-04	1,170,213	-	1,170,213	-	1,170,213
24	25732	2016-12-13 - 2021-12-12	1,417,134	-	1,417,134	-	1,417,134
25	11602	2006-12-26 - 2008-12-25	344,011	-	344,011	-	344,011
26	29141	2018-07-19 - 2022-07-20	1,079,928	-	1,079,928	-	1,079,928
27	11598	2009-04-15 - 2014-04-17	1,233,888	-	1,233,888	-	1,233,888
28	23962	2012-01-10 - 2016-12-31	1,045,395	-	1,045,395	-	1,045,395
29	26080	2014-01-01 - 2018-12-31	1,020,240	-	1,020,240	-	1,020,240
30	25690	2016-06-06 - 2021-06-03	1,076,975	-	1,076,975	-	1,076,975
31	20499	2012-03-01 - 2015-03-01	646,690	-	646,690	-	646,690
32	13029	2007-03-27 - 2009-03-26	399,035	-	399,035	-	399,035
33	28140	2018-05-25 - 2021-12-31	1,350,868	-	1,350,868	-	1,350,868
34	21867	2011-01-17 - 2014-01-16	676,085	-	676,085	-	676,085
35	16974	2006-12-26 - 2012-06-14	1,045,822	-	1,045,822	-	1,045,822
36	16300	2011-06-01 - 2013-05-31	413,503	-	413,503	-	413,503
37	21139	2013-01-26 - 2015-07-09	520,780	-	520,780	-	520,780
38	17818	2011-09-02 - 2012-03-01	120,180	-	120,180	-	120,180
39	19264	2007-06-01 - 2009-06-01	411,750	112,041	523,791	-	523,791
40	12843	2008-10-24 - 2011-10-23	690,215	-	690,215	-	690,215
41	17946	2010-06-01 - 2012-05-31	491,120	-	491,120	-	491,120
42	19447	2010-10-01 - 2015-01-31	960,237	-	960,237	-	960,237
43	23155	2016-08-01 - 2021-07-31	1,451,184	-	1,451,184	-	1,451,184
44	18556	2011-04-01 - 2016-04-01	1,180,662	-	1,180,662	-	1,180,662
45	19356	2008-05-03 - 2011-05-02	651,533	-	651,533	-	651,533
46	27214	2017-12-01 - 2020-11-30	904,351	-	904,351	-	904,351
47	20042	2014-09-14 - 2016-09-13	415,935	-	415,935	-	415,935

48	20045	2018-05-05 - 2023-05-04	2,053,508	-	2,053,508	-	2,053,508
49	21192	2012-04-25 - 2017-04-24	1,151,725	-	1,151,725	-	1,151,725
50	24989	2015-03-01 - 2020-02-28	1,126,808	-	1,126,808	281,702	845,106
51	22236	2014-02-13 - 2019-02-12	1,131,695	-	1,131,695	-	1,131,695
52	27082	2019-02-02 - 2023-02-01	1,550,848	-	1,550,848	-	1,550,848
53	21845	2010-12-10 - 2015-12-09	1,095,705	-	1,095,705	-	1,095,705
54	22561	2013-04-20 - 2018-04-19	1,076,975	-	1,076,975	-	1,076,975
55	24199	2013-09-02 - 2017-03-01	783,867	-	783,867	-	783,867
56	35319	2022-11-06 - 2023-09-22	365,971	-	365,971	-	365,971
57	17306	2012-08-15 - 2015-08-14	647,797	-	647,797	-	647,797
58	12243	2008-11-20 - 2012-11-19	932,260	-	932,260	-	932,260
59	19538	2009-07-01 - 2011-06-30	421,593	-	421,593	-	421,593
60	21012	2012-08-01 - 2017-08-01	1,166,410	-	1,166,410	-	1,166,410
61	29578	2022-05-25 - 2024-05-24	885,000	66,375	951,375	-	951,375
62	9172	2005-08-20 - 2008-08-19	415,065	-	415,065	-	415,065
63	15938	2008-08-28 - 2012-08-27	833,485	-	833,485	-	833,485
64	16503	2011-11-20 - 2015-11-19	932,260	-	932,260	-	932,260
65	31813	2021-07-15 - 2022-07-14	374,040	-	374,040	-	374,040
66	8967	2006-05-20 - 2008-05-19	210,636	-	210,636	-	210,636
67	15559	2011-11-09 - 2016-11-09	1,162,485	-	1,162,485	-	1,162,485
68	28757	2019-09-01 - 2021-08-31	576,590	-	576,590	-	576,590
69	33842	2021-07-01 - 2023-05-31	835,100	-	835,100	-	835,100
70	11457	2004-07-28 - 2006-07-27	211,965	-	211,965	-	211,965
71	12764	2004-02-09 - 2006-02-08	195,585	-	195,585	-	195,585
72	26349	2016-09-03 - 2017-09-02	417,122	-	417,122	-	417,122
73	18199	2017-07-07 - 2022-07-06	1,848,817	-	1,848,817	-	1,848,817
74	20100	2010-10-28 - 2015-10-27	1,151,725	-	1,151,725	-	1,151,725
75	19681	2009-07-05 - 2014-07-04	1,061,400	-	1,061,400	-	1,061,400
76	17682	2013-03-01 - 2015-02-28	421,737	-	421,737	-	421,737

77	19448	2018-08-14 - 2022-02-06	1,376,037	-	1,376,037	-	1,376,037
78	25707	2016-07-06 - 2021-06-06	1,303,904	-	1,303,904	-	1,303,904
79	20000	2011-10-01 - 2013-10-01	429,730	-	429,730	-	429,730
80	23923	2015-02-13 - 2020-02-12	1,141,710	-	1,141,710	-	1,141,710
81	20412	2016-09-01 - 2021-08-31	1,473,789	-	1,473,789	-	1,473,789
82	24760	2017-10-20 - 2019-10-19	956,139	-	956,139	-	956,139
83	18417	2008-05-01 - 2013-04-30	1,126,808	-	1,126,808	-	1,126,808
84	17338	2007-04-30 - 2010-04-30	613,050	-	613,050	-	613,050
85	34082	2021-10-05 - 2023-10-04	894,593	-	894,593	-	894,593
86	27141	2016-03-07 - 2018-03-06	440,660	-	440,660	-	440,660
87	21901	2021-05-07 - 2022-10-31	1,440,039	-	1,440,039	-	1,440,039
88	13096	2010-04-01 - 2013-03-31	691,900	-	691,900	-	691,900
89	18785	2007-08-01 - 2009-08-01	891,095	-	891,095	-	891,095
		2010-04-10 - 2012-04-29					
90	22375	2015-01-20 - 2020-01-19	1,156,178	-	1,156,178	-	1,156,178
91	19183	2015-03-16 - 2018-03-15	754,687	-	754,687	-	754,687
92	23487	2016-05-17 - 2021-05-16	1,421,728	-	1,421,728	-	1,421,728
93	21342	2011-11-01 - 2016-10-31	1,126,808	-	1,126,808	-	1,126,808
94	21199	2022-01-17 - 2024-01-14	1,167,558	-	1,167,558	-	1,167,558
95	18409	2010-07-12 - 2015-07-11	1,180,662	-	1,180,662	-	1,180,662
96	15707	2015-07-31 - 2017-07-30	392,095	-	392,095	-	392,095
97	20819	2013-10-13 - 2015-10-12	479,083	-	479,083	-	479,083
98	22029	2010-10-01 - 2014-10-01	891,095	-	891,095	-	891,095
99	21686	2014-07-07 - 2017-07-06	679,142	-	679,142	-	679,142
100	14812	2009-11-01 - 2013-10-31	935,823	-	935,823	-	935,823
101	17617	2011-06-13 - 2013-10-12	812,533	-	812,533	-	812,533
102	20641	2015-02-10 - 2017-02-09	1,183,815	-	1,183,815	-	1,183,815
103	16206	2007-04-24 - 2010-04-23	1,141,710	-	1,141,710	-	1,141,710
104	27625	2018-02-07 - 2021-02-01	768,372	-	768,372	-	768,372

105	22358	2015-09-20 - 2019-09-19	900,387	-	900,387	-	900,387
106	18964	2015-10-15 - 2018-10-14	1,142,093	-	1,142,093	-	1,142,093
107	14877	2007-03-01 - 2009-02-28	428,382	-	428,382	-	428,382
108	17502	2016-07-27 - 2021-07-27	1,575,407	-	1,575,407	-	1,575,407
109	12845	2008-02-28 - 2011-02-27	674,633	-	674,633	-	674,633
110	15524	2009-01-01 - 2013-12-30	1,145,947	-	1,145,947	-	1,145,947
111	28866	2019-02-01 - 2023-01-31	1,712,610	-	1,712,610	-	1,712,610
112	21757	2014-11-04 - 2018-11-03	929,901	-	929,901	-	929,901
113	16293	2014-12-31 - 2016-12-30	698,300	-	698,300	-	698,300
114	10477	2009-06-30 - 2010-06-29	157,780	-	157,780	-	157,780
115	22739	2011-01-15 - 2013-07-14	533,805	-	533,805	-	533,805
116	18279	2012-06-14 - 2017-06-13	1,183,815	-	1,183,815	-	1,183,815
117	13621	2004-01-02 - 2006-01-01	220,518	-	220,518	-	220,518
118	19404	2017-01-01 - 2021-12-31	1,183,140	-	1,183,140	-	1,183,140
119	26820	2019-08-16 - 2021-08-15	777,240	-	777,240	-	777,240
120	22447	2015-02-10 - 2020-02-09	1,170,213	-	1,170,213	-	1,170,213
121	16592	2008-04-21 - 2013-04-20	1,156,178	-	1,156,178	-	1,156,178
122	15043	2010-05-26 - 2015-05-25	1,220,817	-	1,220,817	-	1,220,817
123	16446	2016-01-15 - 2017-12-31	598,002	-	598,002	-	598,002
124	18636	2008-08-11 - 2012-08-10	891,648	-	891,648	-	891,648
125	12667	2001-06-25 - 2003-06-24	150,847	-	150,847	-	150,847
126	26555	2020-12-28 - 2022-12-27	656,357	-	656,357	-	656,357
127	12481	2008-06-01 - 2013-05-31	1,233,355	-	1,233,355	-	1,233,355
128	22761	2011-04-01 - 2016-03-31	1,095,705	-	1,095,705	-	1,095,705
129	13672	2011-01-01 - 2012-12-31	415,140	-	415,140	-	415,140
130	19778	2014-09-09 - 2019-01-11	1,120,812	-	1,120,812	-	1,120,812
131	26044	2013-11-16 - 2018-11-15	1,070,550	-	1,070,550	-	1,070,550
132	12730	2013-07-21 - 2014-10-05	1,028,010	-	1,028,010	-	1,028,010
133	11340	2008-07-28 - 2011-07-28	680,368	-	680,368	-	680,368

134	25948	2017-10-25 - 2021-11-12	1,331,360	-	1,331,360	-	1,331,360
135	25855	2014-01-30 - 2019-01-29	1,085,705	-	1,085,705	-	1,085,705
136	21209	2010-03-15 - 2012-03-14	421,425	-	421,425	-	421,425
137	20893	2019-06-17 - 2022-01-10	1,104,317	-	1,104,317	-	1,104,317
138	16253	2012-07-24 - 2016-07-23	943,358	-	943,358	-	943,358
139	11123	2005-06-01 - 2010-03-31	687,188	-	687,188	-	687,188
140	16682	2007-05-14 - 2009-05-13	696,427	-	696,427	-	696,427
		2015-05-25 - 2016-05-24					
141	9232	2002-01-25 - 2004-01-24	163,602	-	163,602	-	163,602
142	13523	2014-07-15 - 2019-04-17	1,164,403	-	1,164,403	-	1,164,403
143	26265	2014-08-08 - 2016-08-07	884,065	-	884,065	-	884,065
		2020-04-14 - 2022-04-14					
144	23508	2020-09-29 - 2022-09-28	874,740	-	874,740	-	874,740
145	19577	2019-01-20 - 2024-01-19	2,251,051	-	2,251,051	-	2,251,051
146	20876	2015-08-15 - 2019-08-14	927,855	77,785	1,005,640	-	1,005,640
147	17783	2013-10-25 - 2018-10-25	1,186,102	-	1,186,102	-	1,186,102
148	9810	2005-01-02 - 2008-01-01	326,100	-	326,100	-	326,100
149	27290	2019-03-24 - 2024-03-24	2,195,703	-	2,195,703	-	2,195,703
150	25088	2015-01-27 - 2016-01-26	186,168	-	186,168	-	186,168
151	28953	2021-09-02 - 2023-04-01	663,750	-	663,750	-	663,750
152	21154	2012-11-05 - 2015-11-04	646,690	-	646,690	-	646,690
153	26530	2017-11-03 - 2019-07-07	415,309	-	415,309	-	415,309
154	23279	2013-05-06 - 2018-05-05	1,052,250	-	1,052,250	-	1,052,250
155	22944	2012-02-29 - 2016-02-29	901,447	-	901,447	-	901,447
156	27577	2022-03-07 - 2024-03-06	937,017	-	937,017	-	937,017
157	18222	2018-06-18 - 2019-06-17	594,036	-	594,036	-	594,036
158	24179	2016-05-25 - 2021-05-25	1,404,703	-	1,404,703	-	1,404,703
159	15606	2010-06-15 - 2011-05-30	1,099,048	-	1,099,048	-	1,099,048
		2012-03-26 - 2016-03-26					

160	18598	2011-04-26 - 2013-04-25	428,382	-	428,382	-	428,382
161	11461	2006-02-01 - 2008-01-31	166,068	-	166,068	-	166,068
162	22120	2012-10-14 - 2017-10-10	1,101,892	-	1,101,892	-	1,101,892
163	20776	2020-11-04 - 2022-11-04	574,310	-	574,310	-	574,310
164	21443	2018-04-01 - 2023-03-31	2,001,930	-	2,001,930	1,401,931	599,999
165	21952	2014-06-20 - 2019-06-19	1,180,662	-	1,180,662	-	1,180,662
166	17830	2011-05-03 - 2015-05-02	910,618	-	910,618	-	910,618
167	18316	2015-07-01 - 2020-07-01	1,151,820	-	1,151,820	-	1,151,820
168	21684	2012-08-01 - 2017-07-31	1,151,725	-	1,151,725	-	1,151,725
169	25543	2013-09-17 - 2018-09-16	1,095,705	-	1,095,705	-	1,095,705
170	18949	2012-06-01 - 2017-05-31	1,145,947	-	1,145,947	-	1,145,947
171	23619	2013-03-07 - 2016-03-06	607,580	-	607,580	-	607,580
172	23506	2014-11-03 - 2016-11-02	429,730	-	429,730	-	429,730
173	15024	2016-03-15 - 2021-03-14	1,199,293	-	1,199,293	-	1,199,293
174	24782	2013-07-07 - 2018-07-06	1,111,473	-	1,111,473	-	1,111,473
175	13521	2006-08-10 - 2011-08-09	1,021,589	-	1,021,589	-	1,021,589
176	22270	2014-05-01 - 2018-04-30	852,768	-	852,768	-	852,768
177	20863	2018-05-15 - 2023-05-14	2,231,532	-	2,231,532	100,000	2,131,532
178	25957	2019-10-01 - 2023-09-30	1,725,471	-	1,725,471	-	1,725,471
179	29190	2018-04-10 - 2023-01-27	1,805,253	-	1,805,253	-	1,805,253
180	15776	2007-10-12 - 2008-03-28	1,166,555	-	1,166,555	-	1,166,555
		2008-08-01 - 2013-02-15					
181	33796	2022-07-01 - 2024-02-04	670,945	-	670,945	-	670,945
182	21630	2010-06-22 - 2014-06-21	870,945	-	870,945	-	870,945
183	17539	2012-03-26 - 2014-03-25	364,103	-	364,103	-	364,103
184	19788	2012-01-03 - 2017-01-03	1,092,310	-	1,092,310	-	1,092,310
185	20346	2008-04-15 - 2012-04-14	810,960	-	810,960	-	810,960
186	20329	2012-01-25 - 2017-01-24	1,166,410	-	1,166,410	-	1,166,410
187	21983	2020-02-20 - 2022-02-19	863,042	-	863,042	-	863,042

188	16484	2018-07-09 - 2023-07-08	2,305,586	-	2,305,586	-	2,305,586
189	18032	2011-09-30 - 2015-09-29	938,520	-	938,520	-	938,520
190	15942	2011-07-18 - 2016-07-17	1,196,983	-	1,196,983	-	1,196,983
191	9211	2005-01-01 - 2006-12-31	230,123	-	230,123	-	230,123
192	23294	2016-02-25 - 2019-02-24	668,693	-	668,693	-	668,693
193	10371	2005-12-30 - 2007-12-29	422,100	-	422,100	-	422,100
194	25705	2017-02-17 - 2022-02-16	1,387,152	-	1,387,152	-	1,387,152
195	22164	2011-09-14 - 2014-09-13	607,580	-	607,580	-	607,580
196	19664	2014-04-20 - 2019-04-19	1,159,756	-	1,159,756	-	1,159,756
197	25992	2015-08-10 - 2021-01-27	960,236	-	960,236	-	960,236
198	28218	2016-10-10 - 2020-10-09	1,105,990	-	1,105,990	-	1,105,990
199	26888	2019-03-24 - 2024-03-23	2,195,703	-	2,195,703	-	2,195,703
200	12404	2011-03-15 - 2016-03-14	1,058,245	-	1,058,245	-	1,058,245
201	16894	2008-05-01 - 2012-04-30	862,350	-	862,350	-	862,350
202	22811	2015-03-18 - 2017-03-17	428,382	-	428,382	-	428,382
203	20324	2012-01-25 - 2017-01-24	1,166,410	-	1,166,410	-	1,166,410
204	17596	2012-09-22 - 2014-09-19	1,138,723	-	1,138,723	-	1,138,723
		2015-02-24 - 2018-02-23					
205	15968	2010-07-01 - 2015-01-01	1,055,835	-	1,055,835	-	1,055,835
206	17133	2006-05-04 - 2009-05-04	300,050	-	300,050	-	300,050
207	22467	2011-03-23 - 2016-03-18	917,770	-	917,770	-	917,770
208	16137	2008-04-16 - 2012-02-15	1,019,027	-	1,019,027	-	1,019,027
		2012-05-20 - 2014-07-19					
209	16292	2007-09-15 - 2010-09-15	660,990	-	660,990	-	660,990
210	18096	2006-12-06 - 2011-12-05	958,347	-	958,347	-	958,347
211	11476	2006-08-20 - 2011-08-19	1,110,850	-	1,110,850	222,170	888,680
212	24869	2016-05-25 - 2020-04-30	1,061,590	-	1,061,590	-	1,061,590
213	18287	2009-06-10 - 2014-06-10	1,166,410	-	1,166,410	-	1,166,410
214	22608	2017-06-30 - 2021-06-29	1,473,983	-	1,473,983	-	1,473,983

215	18803	2010-12-09 - 2013-12-08	675,290	-	675,290	-	675,290
216	15283	2010-02-12 - 2014-02-11	946,705	-	946,705	-	946,705
217	21267	2012-12-01 - 2013-11-29	245,560	-	245,560	-	245,560
218	16943	2013-07-01 - 2016-06-30	663,782	-	663,782	-	663,782
219	26405	2015-05-05 - 2020-05-04	1,095,705	-	1,095,705	-	1,095,705
220	9851	2006-02-01 - 2010-02-27	576,870	-	576,870	-	576,870
221	14942	2004-07-25 - 2006-07-25	192,793	-	192,793	-	192,793
222	24883	2022-11-01 - 2023-10-31	298,100	-	298,100	-	298,100
223	32341	2022-07-20 - 2024-02-04	664,960	-	664,960	-	664,960
224	29579	2018-09-28 - 2022-09-28	1,482,887	-	1,482,887	-	1,482,887
225	15974	2008-09-01 - 2010-08-31	428,382	-	428,382	-	428,382
226	19201	2010-08-24 - 2012-08-15	1,069,317	-	1,069,317	-	1,069,317
		2013-09-20 - 2016-09-19					
227	30035	2019-09-28 - 2021-09-27	783,675	-	783,675	-	783,675
228	29511	2017-08-28 - 2019-08-27	588,810	-	588,810	-	588,810
229	18020	2012-08-11 - 2017-08-10	1,159,765	-	1,159,765	-	1,159,765
230	14440	2005-09-01 - 2007-09-01	250,390	-	250,390	-	250,390
231	15493	2014-11-20 - 2019-11-19	1,361,923	-	1,361,923	-	1,361,923
232	21943	2014-03-01 - 2016-02-29	421,382	-	421,382	-	421,382
233	15705	2013-08-05 - 2014-06-26	1,176,230	-	1,176,230	-	1,176,230
		2015-01-02 - 2019-01-01					
234	22209	2020-02-10 - 2021-08-01	173,960	-	173,960	-	173,960
235	22594	2015-09-01 - 2020-08-31	1,194,480	-	1,194,480	-	1,194,480
236	22071	2015-09-20 - 2017-02-01	277,290	-	277,290	-	277,290
237	26648	2014-11-21 - 2018-11-19	891,095	-	891,095	-	891,095
238	18439	2015-04-01 - 2020-03-31	1,233,335	-	1,233,335	-	1,233,335
239	13059	2016-10-15 - 2020-01-14	1,286,506	-	1,286,506	-	1,286,506
240	12180	2007-08-15 - 2011-08-14	961,775	-	961,775	-	961,775
241	15849	2009-06-25 - 2014-06-24	1,121,680	-	1,121,680	-	1,121,680

242	21826	2014-09-10 - 2018-08-31	910,618	-	910,618	-	910,618
243	21112	2011-05-10 - 2012-06-25	1,028,825	-	1,028,825	-	1,028,825
		2013-04-26 - 2017-02-25					
244	20476	2012-01-06 - 2015-11-05	1,025,238	-	1,025,238	-	1,025,238
245	29043	2018-07-05 - 2023-07-04	1,771,805	-	1,771,805	-	1,771,805
246	17893	2011-02-01 - 2015-01-31	919,453	-	919,453	-	919,453
247	13516	2010-06-25 - 2012-06-24	407,340	-	407,340	-	407,340
248	9028	2005-12-30 - 2008-12-29	418,475	-	418,475	-	418,475
249	20252	2012-10-05 - 2017-10-04	1,180,662	-	1,180,662	-	1,180,662
250	17039	2017-05-01 - 2022-04-25	2,579,360	-	2,579,360	-	2,579,360
251	20821	2013-12-04 - 2018-12-03	1,180,662	-	1,180,662	-	1,180,662
252	19057	2007-08-15 - 2009-08-14	412,060	-	412,060	-	412,060
253	33646	2021-04-01 - 2022-03-31	406,633	-	406,633	-	406,633
254	25890	2013-09-10 - 2018-09-09	1,095,705	-	1,095,705	-	1,095,705
255	26156	2017-11-25 - 2021-11-24	1,302,100	-	1,302,100	-	1,302,100
256	12197	2005-08-25 - 2007-08-24	250,445	40,337	290,782	-	290,782
257	32708	2021-10-01 - 2023-09-30	893,540	-	893,540	93,540	800,000
258	17458	2007-08-01 - 2009-07-31	430,645	-	430,645	-	430,645
259	20991	2012-02-18 - 2014-02-17	430,645	-	430,645	-	430,645
260	10581	2006-01-11 - 2009-01-10	412,900	-	412,900	-	412,900
261	15719	2010-05-26 - 2015-05-25	1,270,865	-	1,270,865	-	1,270,865
262	20246	2016-09-15 - 2017-08-15	469,553	-	469,553	-	469,553
263	18826	2007-08-15 - 2009-08-14	393,140	-	393,140	-	393,140
264	14125	2005-06-18 - 2007-06-17	215,390	-	215,390	-	215,390
265	21381	2012-12-15 - 2014-12-15	411,503	-	411,503	-	411,503
266	20262	2015-08-08 - 2017-08-07	405,270	-	405,270	-	405,270
267	16589	2009-09-05 - 2014-06-10	1,087,830	-	1,087,830	-	1,087,830
268	19416	2013-05-15 - 2018-05-16	1,170,213	-	1,170,213	-	1,170,213
269	23499	2012-02-20 - 2016-02-20	891,095	-	891,095	-	891,095

270	27209	2016-06-01 - 2021-05-31	1,245,694	-	1,245,694	-	1,245,694
271	13099	2007-03-07 - 2010-02-08	1,172,885	-	1,172,885	-	1,172,885
		2010-04-23 - 2012-04-22					
272	24780	2015-02-21 - 2016-02-20	190,285	-	190,285	-	190,285
273	23614	2014-07-01 - 2016-06-30	429,730	-	429,730	-	429,730
274	14868	2006-01-18 - 2009-01-16	403,590	-	403,590	-	403,590
275	23503	2018-04-25 - 2020-04-24	700,193	-	700,193	-	700,193
276	25006	2014-09-22 - 2019-09-21	1,151,725	-	1,151,725	-	1,151,725
277	19203	2010-09-17 - 2015-09-16	1,166,410	-	1,166,410	-	1,166,410
278	23022	2011-03-15 - 2014-03-14	646,185	-	646,185	-	646,185
279	22586	2012-08-25 - 2017-08-24	1,151,725	-	1,151,725	-	1,151,725
280	20930	2018-12-23 - 2021-12-22	1,352,088	-	1,352,088	-	1,352,088
281	21189	2018-04-09 - 2023-04-08	2,046,911	-	2,046,911	-	2,046,911
282	24108	2015-08-28 - 2020-08-11	1,166,410	-	1,166,410	-	1,166,410
283	19140	2012-08-15 - 2017-08-14	1,194,480	-	1,194,480	-	1,194,480
284	26728	2019-11-28 - 2023-11-27	1,886,515	-	1,886,515	-	1,886,515
285	21283	2012-01-01 - 2013-12-31	421,328	-	421,328	-	421,328
286	25987	2018-01-15 - 2023-01-14	1,609,337	-	1,609,337	-	1,609,337
287	21510	2015-05-25 - 2020-05-25	1,194,480	-	1,194,480	-	1,194,480
288	22867	2012-06-01 - 2017-06-01	1,111,473	-	1,111,473	-	1,111,473
289	19199	2009-02-16 - 2012-02-15	656,488	-	656,488	-	656,488
290	25747	2015-08-01 - 2020-07-30	1,126,808	-	1,126,808	-	1,126,808
291	20409	2013-06-01 - 2018-05-31	1,180,662	-	1,180,662	-	1,180,662
292	19366	2016-03-31 - 2021-03-31	1,198,620	-	1,198,620	-	1,198,620
293	28411	2018-06-01 - 2023-05-31	1,308,585	-	1,308,585	-	1,308,585
294	25398	2019-04-28 - 2023-10-31	2,003,133	-	2,003,133	-	2,003,133
295	27039	2018-07-25 - 2021-03-01	959,291	-	959,291	-	959,291
296	22418	2014-05-01 - 2019-04-30	1,082,728	-	1,082,728	-	1,082,728
297	22441	2010-11-01 - 2016-10-31	1,086,340	-	1,086,340	300,000	786,340

298	29529	2018-07-30 - 2021-02-03	934,863	-	934,863	-	934,863
299	22192	2015-03-15 - 2020-03-15	1,170,213	50,292	1,220,505	-	1,220,505
300	21741	2012-08-01 - 2017-07-31	1,170,213	-	1,170,213	-	1,170,213
301	18603	2010-11-01 - 2015-10-30	1,156,178	-	1,156,178	-	1,156,178
302	11029	2002-05-15 - 2004-09-15	158,467	-	158,467	-	158,467
303	22094	2015-12-01 - 2020-11-30	1,194,480	-	1,194,480	-	1,194,480
304	17495	2012-05-28 - 2014-05-27	1,125,530	-	1,125,530	-	1,125,530
		2015-02-02 - 2018-02-01					
305	10312	2007-04-02 - 2010-04-01	724,903	42,663	767,566	-	767,566
306	19511	2011-08-03 - 2016-08-03	1,166,410	-	1,166,410	-	1,166,410
307	29299	2019-01-15 - 2021-01-14	662,501	-	662,501	-	662,501
308	30585	2019-07-11 - 2022-07-10	1,239,300	-	1,239,300	-	1,239,300
309	28402	2018-04-01 - 2020-04-01	708,382	-	708,382	-	708,382
310	26622	2019-02-09 - 2021-09-24	1,084,653	-	1,084,653	-	1,084,653
311	9231	2004-03-30 - 2006-03-29	211,692	-	211,692	-	211,692
312	23100	2014-11-01 - 2019-10-31	1,156,178	-	1,156,178	-	1,156,178
313	22461	2015-05-01 - 2020-04-30	1,194,480	-	1,194,480	-	1,194,480
314	22020	2015-10-25 - 2017-10-24	1,572,119	-	1,572,119	-	1,572,119
		2019-01-14 - 2022-01-13					
315	11574	2005-07-17 - 2008-07-16	362,597	-	362,597	-	362,597
316	28995	2017-07-31 - 2022-07-30	1,589,471	-	1,589,471	-	1,589,471
317	23108	2021-04-12 - 2024-04-11	1,689,233	-	1,689,233	-	1,689,233
318	16718	2013-06-11 - 2018-06-10	1,175,220	-	1,175,220	-	1,175,220
319	18539	2014-05-20 - 2019-05-20	1,115,252	-	1,115,252	-	1,115,252
320	16691	2012-10-01 - 2015-09-30	624,132	-	624,132	-	624,132
321	24354	2013-02-18 - 2017-02-17	861,580	-	861,580	-	861,580
322	13483	2010-06-30 - 2015-06-02	1,222,020	-	1,222,020	-	1,222,020
323	14735	2014-12-31 - 2018-12-30	1,069,065	-	1,069,065	-	1,069,065
324	22987	2020-02-06 - 2023-10-22	2,473,009	-	2,473,009	-	2,473,009

325	25447	2015-09-01 - 2021-03-09	1,111,665	-	1,111,665	-	1,111,665
326	17346	2013-12-18 - 2016-12-17	825,418	34,960	860,378	-	860,378
327	14895	2009-05-29 - 2013-04-28	903,178	-	903,178	-	903,178
328	20789	2011-09-01 - 2013-08-31	411,530	-	411,530	-	411,530
329	18017	2010-08-11 - 2014-12-31	1,034,385	-	1,034,385	-	1,034,385
330	17677	2006-08-07 - 2009-08-06	354,620	-	354,620	-	354,620
331	19558	2014-09-15 - 2019-09-14	1,196,983	-	1,196,983	-	1,196,983
332	28146	2016-10-04 - 2021-10-04	1,289,611	-	1,289,611	-	1,289,611
333	20758	2012-04-14 - 2015-04-02	671,005	-	671,005	-	671,005
334	14073	2003-03-01 - 2005-03-01	145,860	-	145,860	-	145,860
335	26632	2016-02-01 - 2021-02-01	1,136,607	-	1,136,607	-	1,136,607
336	23584	2016-06-23 - 2018-06-21	1,196,190	-	1,196,190	-	1,196,190
		2019-02-18 - 2021-02-19					
337	16821	2015-12-01 - 2019-11-30	1,116,877	-	1,116,877	-	1,116,877
338	22247	2010-08-01 - 2012-07-31	431,175	-	431,175	-	431,175
339	18435	2014-09-09 - 2019-09-08	1,233,335	-	1,233,335	-	1,233,335
340	16935	2010-04-20 - 2012-04-30	757,143	-	757,143	-	757,143
		2013-03-01 - 2014-12-31					
341	19398	2013-04-01 - 2018-03-31	721,080	-	721,080	-	721,080
342	17343	2010-08-30 - 2015-08-29	1,194,480	-	1,194,480	-	1,194,480
343	13121	2011-03-24 - 2014-07-23	1,149,027	-	1,149,027	-	1,149,027
344	14680	2018-03-15 - 2022-03-14	1,745,978	-	1,745,978	-	1,745,978
345	30497	2021-04-30 - 2023-04-29	872,760	-	872,760	-	872,760
346	32542	2021-05-01 - 2023-05-01	536,239	-	536,239	134,100	402,139
347	20115	2021-01-22 - 2023-01-21	1,796,940	-	1,796,940	-	1,796,940
348	20626	2012-07-01 - 2014-06-30	419,498	696,852	1,116,350	-	1,116,350
349	22624	2011-09-25 - 2016-06-25	1,006,500	-	1,006,500	-	1,006,500
350	13687	2004-04-01 - 2005-02-06	903,178	-	903,178	-	903,178
		2011-09-20 - 2015-09-19					

351	12245	2009-11-01 - 2014-10-31	1,271,338	-	1,271,338	-	1,271,338
352	20060	2011-01-07 - 2016-01-06	1,151,725	-	1,151,725	-	1,151,725
353	15683	2011-08-18 - 2016-08-18	1,233,335	-	1,233,335	-	1,233,335
354	23755	2015-09-28 - 2017-09-27	429,730	-	429,730	-	429,730
355	20533	2016-03-21 - 2020-03-20	861,290	-	861,290	-	861,290
356	12206	2004-05-15 - 2007-05-14	347,840	-	347,840	-	347,840
357	21919	2011-02-28 - 2014-02-27	651,553	-	651,553	-	651,553
358	18138	2014-02-01 - 2018-01-31	943,358	-	943,358	-	943,358
359	20220	2012-04-01 - 2017-03-30	1,166,410	-	1,166,410	-	1,166,410
360	21814	2011-03-15 - 2016-03-14	1,111,473	-	1,111,473	-	1,111,473
361	13246	2011-12-01 - 2013-11-30	358,108	-	358,108	-	358,108
362	21398	2013-06-05 - 2017-06-04	910,618	-	910,618	-	910,618
363	26829	2019-04-25 - 2021-04-24	796,671	-	796,671	-	796,671
364	25854	2017-07-01 - 2022-06-30	1,667,858	-	1,667,858	-	1,667,858
365	14236	2004-10-04 - 2007-10-03	336,005	-	336,005	-	336,005
366	34319	2020-02-28 - 2022-02-27	1,107,795	-	1,107,795	-	1,107,795
367	28741	2017-02-25 - 2019-02-24	291,050	-	291,050	-	291,050
368	16470	2008-05-06 - 2012-05-05	891,335	-	891,335	-	891,335
369	21466	2013-10-28 - 2018-10-27	1,156,178	-	1,156,178	-	1,156,178
370	16096	2008-02-26 - 2010-02-25	410,615	-	410,615	-	410,615
371	17521	2009-06-25 - 2014-06-24	1,131,695	-	1,131,695	-	1,131,695
372	13526	2006-04-17 - 2010-10-19	264,073	-	264,073	-	264,073
373	14042	2010-04-10 - 2013-04-09	676,998	-	676,998	-	676,998
374	26056	2018-08-02 - 2023-08-01	1,924,757	-	1,924,757	-	1,924,757
375	17267	2009-09-25 - 2012-09-24	679,142	-	679,142	-	679,142
376	13909	2013-06-01 - 2015-05-31	413,043	-	413,043	-	413,043
377	28602	2016-04-04 - 2018-04-03	1,515,528	-	1,515,528	-	1,515,528
		2019-01-25 - 2022-01-24					
378	21336	2014-12-05 - 2017-12-05	682,560	-	682,560	-	682,560

379	28127	2019-07-14 - 2022-07-13	1,236,885	-	1,236,885	-	1,236,885
380	27010	2019-01-25 - 2022-01-24	1,024,573	-	1,024,573	-	1,024,573
381	36230	2023-01-27 - 2024-02-20	447,297	-	447,297	-	447,297
382	27222	2018-04-01 - 2020-07-23	658,766	-	658,766	-	658,766
383	21778	2014-08-26 - 2018-02-25	787,838	-	787,838	-	787,838
384	11314	2003-04-01 - 2005-03-31	792,645	-	792,645	-	792,645
		2012-07-04 - 2015-07-03					
385	17674	2006-08-05 - 2008-08-04	1,511,835	-	1,511,835	-	1,511,835
		2019-04-08 - 2022-04-08					
386	16489	2006-02-01 - 2011-01-31	665,260	-	665,260	-	665,260
387	16274	2008-07-23 - 2010-07-22	418,951	-	418,951	-	418,951
388	17455	2007-09-20 - 2010-09-19	671,005	-	671,005	-	671,005
389	18935	2015-03-01 - 2017-03-01	522,320	-	522,320	-	522,320
390	25033	2014-09-01 - 2017-08-31	656,488	-	656,488	-	656,488
391	20015	2011-04-28 - 2016-04-27	1,141,710	-	1,141,710	-	1,141,710
392	18172	2018-01-15 - 2022-01-14	1,679,328	52,479	1,731,807	-	1,731,807
393	17721	2018-04-09 - 2023-03-31	2,161,915	-	2,161,915	-	2,161,915
394	17734	2014-03-15 - 2018-03-14	961,775	-	961,775	-	961,775
395	21130	2019-02-28 - 2021-02-27	782,820	-	782,820	-	782,820
396	23282	2011-04-04 - 2013-06-20	1,034,385	-	1,034,385	-	1,034,385
		2014-12-01 - 2017-09-30					
397	25028	2014-11-30 - 2017-11-29	656,488	-	656,488	-	656,488
398	21121	2010-03-25 - 2015-03-24	1,121,055	-	1,121,055	-	1,121,055
399	18217	2018-04-20 - 2022-09-22	1,956,018	61,769	2,017,787	-	2,017,787
400	22887	2014-08-11 - 2019-08-10	1,141,710	-	1,141,710	-	1,141,710
401	25222	2014-07-08 - 2022-06-18	1,653,227	-	1,653,227	-	1,653,227
402	30553	2020-03-10 - 2021-05-04	273,395	921,461	1,194,856	-	1,194,856
403	25692	2015-08-28 - 2020-08-06	1,126,808	-	1,126,808	-	1,126,808
404	20576	2015-06-25 - 2020-06-24	1,207,865	-	1,207,865	-	1,207,865

405	22720	2012-03-12 - 2017-03-11	1,136,607	-	1,136,607	-	1,136,607
406	25949	2016-06-01 - 2021-05-31	1,399,320	-	1,399,320	-	1,399,320
407	13588	2010-08-25 - 2012-08-24	391,740	-	391,740	-	391,740
408	20516	2014-09-18 - 2019-09-17	1,207,865	-	1,207,865	-	1,207,865
409	22735	2012-05-24 - 2016-05-24	841,800	-	841,800	-	841,800
410	19327	2011-09-26 - 2016-04-25	1,076,178	-	1,076,178	-	1,076,178
411	7728	1999-01-22 - 2001-01-21	451,010	-	451,010	-	451,010
412	17210	2017-07-03 - 2022-06-02	1,950,786	-	1,950,786	-	1,950,786
413	20619	2011-01-17 - 2016-01-13	971,455	-	971,455	-	971,455
414	15813	2009-06-25 - 2014-06-24	1,121,680	-	1,121,680	-	1,121,680
415	12170	2007-08-01 - 2012-07-31	1,186,102	-	1,186,102	-	1,186,102
416	19526	2010-08-15 - 2013-08-14	646,690	-	646,690	-	646,690
417	22805	2013-01-16 - 2014-07-15	300,450	-	300,450	-	300,450
418	25127	2015-04-20 - 2017-04-19	421,328	-	421,328	-	421,328
419	17801	2009-03-07 - 2011-03-06	420,630	-	420,630	-	420,630
420	22505	2013-05-01 - 2018-04-30	1,131,695	-	1,131,695	-	1,131,695
421	26069	2015-11-10 - 2017-11-09	421,328	-	421,328	-	421,328
422	20086	2014-07-01 - 2016-06-30	437,265	-	437,265	-	437,265
423	25918	2022-12-20 - 2024-06-14	583,160	-	583,160	-	583,160
424	21005	2010-07-02 - 2013-10-10	828,803	-	828,803	-	828,803
		2016-01-25 - 2017-09-24					
425	24843	2014-09-04 - 2017-03-22	1,778,936	-	1,778,936	1,033,936	745,000
		2017-09-01 - 2018-08-31					
426	25387	2018-07-08 - 2021-07-07	1,122,624	-	1,122,624	-	1,122,624
427	22044	2015-03-21 - 2019-06-24	982,142	57,616	1,039,758	-	1,039,758
428	17397	2017-08-01 - 2019-07-31	608,531	-	608,531	-	608,531
429	10924	2010-05-01 - 2012-04-30	391,413	-	391,413	-	391,413
430	15361	2006-01-23 - 2009-01-22	857,697	-	857,697	-	857,697
		2009-10-15 - 2011-10-14					

431	17645	2012-01-23 - 2014-04-01	1,084,950	-	1,084,950	-	1,084,950
		2017-02-18 - 2019-08-20					
432	10451	2000-05-23 - 2002-05-22	156,142	-	156,142	-	156,142
433	9926	1999-04-01 - 2001-04-01	149,850	-	149,850	-	149,850
434	12457	2012-08-01 - 2013-02-07	889,222	-	889,222	-	889,222
		2016-08-01 - 2017-08-01					
		2017-08-02 - 2020-08-02					
435	15228	2005-09-01 - 2007-08-31	246,605	-	246,605	-	246,605
436	22558	2018-04-01 - 2023-03-31	2,020,297	-	2,020,297	-	2,020,297
437	20381	2023-01-15 - 2024-01-14	347,980	-	347,980	-	347,980
438	16854	2017-06-15 - 2020-06-14	644,955	-	644,955	-	644,955
439	18044	2009-08-26 - 2011-08-25	420,630	-	420,630	-	420,630
440	16413	2012-01-02 - 2013-01-01	46,933	-	46,933	-	46,933
		2017-01-01 - 2018-12-31					
441	14865	2010-08-01 - 2014-07-31	943,358	-	943,358	-	943,358
442	22155	2010-10-08 - 2013-10-07	646,185	-	646,185	-	646,185
443	23135	2019-07-25 - 2023-04-24	1,914,030	-	1,914,030	-	1,914,030
444	19318	2016-05-29 - 2020-03-11	662,544	-	662,544	-	662,544
445	15247	2006-06-15 - 2008-06-15	241,360	49,895	291,255	49,895	241,360
446	27222	2018-04-01 - 2020-04-01	658,766	-	658,766	-	658,766
447	30305	2022-09-26 - 2023-01-25	265,500	-	265,500	-	265,500
448	20617	2016-02-25 - 2018-02-24	704,372	-	704,372	-	704,372
449	14942	2004-07-01 - 2006-06-30	192,793	-	192,793	-	192,793
450	27577	2022-03-07 - 2024-03-06	937,017	-	937,017	-	937,017
451	33712	2022-05-20 - 2024-05-19	874,262	-	874,262	-	874,262
452	20243	2010-01-25 - 2015-01-24	1,136,607	-	1,136,607	-	1,136,607
453	15523	2012-01-25 - 2017-01-25	1,186,102	-	1,186,102	-	1,186,102
454	20736	2009-11-26 - 2010-12-03	981,180	-	981,180	-	981,180
		2015-08-12 - 2019-07-11					

455	10527	2004-11-25 - 2006-01-12	114,382	-	114,382	-	114,382
456	29734	2018-08-01 - 2021-07-31	709,206	-	709,206	-	709,206
457	17302	2011-01-10 - 2014-01-11	1,081,426	-	1,081,426	-	1,081,426
458	20740	2021-08-30 - 2023-08-29	1,205,600	-	1,205,600	-	1,205,600
459	12153	2010-05-03 - 2013-05-02	945,597	-	945,597	-	945,597
460	14546	2004-01-01 - 2006-12-31	225,420	-	225,420	-	225,420
461	15433	2016-03-01 - 2020-08-03	1,169,198	108,054	1,277,252	-	1,277,252
462	18720	2008-07-20 - 2011-07-19	656,488	-	656,488	-	656,488
463	14804	2012-04-20 - 2017-04-19	1,199,293	-	1,199,293	-	1,199,293
464	16154	2006-01-01 - 2007-12-31	257,327	-	257,327	-	257,327
465	26403	2017-09-14 - 2021-08-31	1,345,991	-	1,345,991	-	1,345,991
466	22634	2007-06-18 - 2012-06-17	1,409,034	-	1,409,034	-	1,409,034
467	9757	2005-05-02 - 2008-05-02	415,065	-	415,065	-	415,065
468	30105	2018-07-01 - 2020-06-30	709,207	-	709,207	-	709,207
469	13984	2004-04-01 - 2007-03-31	336,005	-	336,005	-	336,005
470	14863	2008-03-27 - 2010-03-26	409,267	-	409,267	-	409,267
471	12455	2007-02-08 - 2010-02-07	568,246	-	568,246	-	568,246
472	15799	2008-07-30 - 2012-07-29	929,902	-	929,902	-	929,902
473	18460	2011-11-27 - 2016-11-26	1,170,213	-	1,170,213	-	1,170,213
474	12285	2008-05-22 - 2011-05-21	652,900	-	652,900	-	652,900
475	20954	2012-05-15 - 2017-05-14	671,005	-	671,005	-	671,005
476	8335	2001-02-10 - 2003-02-09	150,336	-	150,336	-	150,336
477	19686	2009-10-01 - 2011-09-30	431,127	-	431,127	-	431,127
478	15203	2008-02-27 - 2012-02-07	920,850	43,368	964,218	171,993	792,225
479	11280	2010-09-23 - 2015-09-22	1,284,325	-	1,284,325	-	1,284,325
480	26930	2019-11-28 - 2023-11-27	1,745,304	105,969	1,851,273	1,688,182	163,091
			447,237,832	2,627,885	449,865,717	5,577,449	444,288,268

වැටුප් සහිත හා වැටුප් රහිත නිවාඩු ලබාගෙන ගිවිසුම් බැඳුම්කර කඩකළ වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවිය යුතු මුදල් පිළිබඳ විස්තර

අනු අංකය	පුද්ගලික ලිපිගොනු අංකය	සේවය හැර ගිය දිනය	නිවාඩු කාලපරිච්ඡේදය	බැඳුම්කර-දඩ මුදල (රු)	අයකර ගෙන නිවුණු මුදල (රු)	තවදුරටත් අයවීමට ඇති මුදල (රු)
1	19795	2019-06-15	2011-09-21 - 2013-09-20 2017-06-15 - 2019-06-14	2,116,110	1,298,934	817,176
2	12922	2018-12-08	2006-06-26 - 2008-06-25 2012-07-23 - 2015-08-22 2016-09-12 - 2018-08-11	1,678,356	1,031,200	647,156
3	19060	2017-01-07	2011-05-30 - 2013-05-29 2015-07-01 - 2017-06-30	1,789,760	1,218,480	571,280
4	16362	2016-06-30	2010-12-23 - 2012-12-22	1,593,780	-	1,593,780
5	17331	2014-02-13	2008-08-31 - 2010-08-30 2012-02-13 - 2014-02-12	1,505,401	1,114,816	390,585
6	16172	2015-02-01	2006-09-04 - 2008-09-03 2014-02-03 - 2015-02-01	484,048	-	484,048
7	11873	2009-08-14	2001-02-10 - 2003-02-07 2007-08-15 - 2009-08-14	785,938	198,502	587,436
8	17392	2015-08-21	2008-12-09 - 2010-12-08 2015-02-21 - 2015-08-20	1,162,480	-	1,162,480
				11,115,873	4,861,932	6,253,941

වැටුප් සහිත නිවාඩු ලබාගත් කලාත්‍රයා සමඟ යාමට වැටුප් රහිත නිවාඩු ලබාගෙන ගිවිසුම් කඩ කළ
වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවිය යුතු මුදල් පිළිබඳ විස්තර

අනු අංකය	පුද්ගලික ලිපිගොනු අංකය	සේවය හැර ගිය දිනය	නිවාඩු කාල පරිච්ඡේදය	දඩ මුදල (රු.)	අයකර ගෙන නිමුණු මුදල (රු.)	තවදුරටත් අයවීමට ඇති මුදල (රු.)
1	27085	2021-10-20	2019-10-20 - 2021-10-19	793,320	-	793,320
2	34080	2022-12-01	2021-01-31 - 2022-11-30	813,267	-	813,267
3	25032	2018-10-10	2016-10-10 - 2018-10-09	488,105	-	488,105
4	23976	2023-03-29	2021-03-29 - 2023-03-28	965,820	-	965,820
5	29079	2024-03-10	2022-03-10 - 2024-03-09	884,065		884,065
6	26943	2024-03-21	2022-03-21 - 2024-03-20	882,043	-	882,043
7	31642	2022-03-01	2020-03-01 - 2022-02-28	874,262		874,262
8	34821	2023-11-20	2021-11-20 - 2023-11-19	874,867	-	874,867
9	29768	2023-12-09	2022-03-11 - 2023-12-08	758,683	-	758,683
10	22187	2019-04-06	2017-04-06 - 2019-04-05	397,036	-	397,036
11	26614	2024-02-20	2018-08-01 - 2020-07-31 2022-03-01 - 2024-02-28	1,723,320	-	1,723,320
12	31083	2023-11-28	2021-01-25 - 2023-01-24	872,760	-	872,760
13	25023	2022-10-23	2019-06-03 - 2021-06-02	467,153	-	467,153
				10,794,701		10,794,701

විගණනය සඳහා පුද්ගලික ලිපිගොනු ඉදිරිපත් නොකළ වෛද්‍ය නිලධාරීන්ගෙන් අයවිය යුතු බවට විගණනයට තොරතුරු ලැබී ඇති මුදල් පිළිබඳ විස්තර

අනු අංකය	පුද්ගලික ලිපිගොනු අංකය - නම	බැඳුම්කර දඩ මුදල (රු.)	වැඩිපුර ගෙවූ වැටුප් හා අයවීමට ඇති ණය හා අත්තිකාරම් ශේෂයන් (රු.)	අයවීමට ඇති මුළු මුදල (රු.)	අයකරගත් මුදල (රු.)	තවදුරටත් අයවීමට ඇති මුදල (රු.)
1	ඒ අභිමන්යු	569,760	-	569,760	-	569,760
2	ඒ.ඩී.එම්.රත්නායක	901,447	-	901,447	-	901,447
3	ඒ.කේ.ඒ.එම්.වික්‍රමාරච්චි	1,653,228	-	1,653,228	-	1,653,228
4	17187	1,170,213	-	1,170,213	-	1,170,213
5	ඒ.කනගරාජන්	2,280,120	-	2,280,120	1,150,000	1,130,120
6	ඒ.එම්.එන්.ටී.වී. බණ්ඩාර	909,075	-	909,075	29,395	879,680
7	ඒ.එම්.එස්.කේ.සෙනෙවිරත්න	595,964	-	595,964	-	595,964
8	23822	1,151,725	-	1,151,725	-	1,151,725
9	ඒ.එන්. ද අල්විස්	961,956	-	961,956	-	961,956
10	24086	411,530	-	411,530	-	411,530
11	ඒ.කනගරාජන්	2,280,120	-	2,280,120	1,100,000	1,180,120
12	බී.එල්.සී.දිල්ශාන්	-	23,134	23,134	-	23,134
13	12267	679,142	-	679,142	-	679,142
14	17585	924,942	-	924,942	-	924,942
15	20213	1,166,456	-	1,166,456	-	1,166,456
16	සී.ආර්.විතානාරච්චි	-	9,831	9,831	-	9,831
17	15708	838,997	-	838,997	-	838,997
18	ඩී.ජී.කේ.ඩබ්.එස්.බණ්ඩාර	-	84,180	84,180	-	84,180
19	16571	1,296,557	-	1,296,557	-	1,296,557
20	23623	1,031,400	-	1,031,400	-	1,031,400
21	22700	1,101,892	-	1,101,892	-	1,101,892
22	24220	789,982	-	789,982	-	789,982
23	ඩී.එම්.එන්.ආර්. රළපනාච	344,500	-	344,500	-	344,500
24	24696	1,151,725	-	1,151,725	-	1,151,725
25	25019	1,122,624	-	1,122,624	-	1,122,624
26	15418	1,209,718	-	1,209,718	-	1,209,718
27	22252	6,929,610	-	6,929,610	-	6,929,610
28	ඩී.ටී.කුලතුංග	732,355	-	732,355	-	732,355
29	ඊ.කේ.විතාන	4,225,275	-	4,225,275	-	4,225,275
30	14255	1,269,718	-	1,269,718	-	1,269,718
31	ජී.එම්.එම්.ඉන්ටිකාල්	402,075	-	402,075	-	402,075
32	20437	1,951,871	-	1,951,871	250,269	1,701,602
33	24872	1,111,473	-	1,111,473	-	1,111,473
34	එච්.බී.කේ.කේ.බණ්ඩාරල	2,046,911	-	2,046,911	145,195	1,901,716
35	28596	512,248	-	512,248	-	512,248
36	එච්.කේ.ඒ.එස්.කේ.කාරියවසම්	409,185	-	409,185	-	409,185
37	එච්.එල්.බී.කයින්ඩිලි	1,126,808	-	1,126,808	-	1,126,808
38	13482	1,165,445	-	1,165,445	-	1,165,445
39	එච්.පී.පී.වර්ණකුලසූරිය	671,005	-	671,005	-	671,005
40	16802	1,156,178	-	1,156,178	-	1,156,178
41	යු.කේ.උඩුවේවිදාන	410,615	-	410,615	-	410,615
42	අයි.ඩබ්.එම්.ජේ.කේ.ඉමරාන්	600,000	-	600,000	-	600,000
43	28959	1,759,652	-	1,759,652	-	1,759,652

44	12362	1,336,227	-	1,336,227	-	1,336,227
45	26305	1,101,892	-	1,101,892	-	1,101,892
46	13040		1,151,820	1,151,820	-	1,151,820
47	කේ.එස්.විතානගේ	2,914,740	-	2,914,740	1,200,350	1,714,390
48	27712	2,279,453	-	2,279,453	-	2,279,453
49	කේ.උමාපති	47,916	-	47,916	-	47,916
50	13755	685,545	-	685,545	-	685,545
51	10820	224,010	-	224,010	-	224,010
52	14656	1,186,102	-	1,186,102	-	1,186,102
53	එල්. ශ්‍රී ස්කන්ධරාජා	428,382	-	428,382	-	428,382
54	එම්.ඒ.සී.කේ.ඒ.නසාර්	33,157	-	33,157	--	33,157
55	එම්.ඒ.පී.ධම්මක	353,275	40,089	393,364	-	393,364
56	එම්.බී.වර්ණකුලසූරිය	1,297,206	-	1,297,206	-	1,297,206
57	16940	663,782	-	663,782	-	663,782
58	එම්.ඩී.එම්.එස්.පෙරේරා	633,428	-	633,428	-	633,428
59	එම්.ගුණානන්ද	210,636	-	210,636	-	210,636
60	එම්.ජීවනන්දන්	820,040	-	820,040	-	820,040
61	15455	391,828	-	391,828	-	391,828
62	එම්.එල්.එම්.රයිස්	687,480	-	687,480	553,110	134,370
63	21044	1,180,662	-	1,180,662	-	1,180,662
64	එම්.එස්.ජේ.සේනාරත්න	767,918	-	767,918	-	767,918
65	23173	1,136,607	-	1,136,607	-	1,136,607
66	18093	1,211,535	-	1,211,535	-	1,211,535
67	එන්.කේ.රත්නායක	1,031,545	-	1,031,545	-	1,031,545
68	එන්.එම්.එන්.හසීර්	594,036	-	594,036	-	594,036
69	එන්.පී.නවගමුව	1,186,102	-	1,186,102	-	1,186,102
70	පී.ජී.ගෝවින්ද	195,585	-	195,585	-	195,585
71	පී.ජී.ගෝවින්ද	195,585	-	195,585	-	195,585
72	පී.එල්.එම්.ඒ.පත්මලාල්	1,900,562	-	1,900,562	-	1,900,562
73	පී.සුබ්‍රමනියම්	2,290,096	-	2,290,096	-	2,290,096
74	22238	901,350	-	901,350	-	901,350
75	ආර්.වී.වීඑම්.ආර්එස්. එස්.වනිගසේකර	1,956,018	-	1,956,018	61,769	1,894,249
76	22268	2,189,628	-	2,189,628	60,265	2,129,363
77	ආර්.ඒ.නානායක්කාර	982,626	-	982,626	-	982,626
78	15829	509,175	-	509,175	-	509,175
79	27089	1,901,752	-	1,901,752	-	1,901,752
80	ආර්.එම්.ඒධර්මසේන	927,855	-	927,855	-	927,855
81	27198	317,357	-	317,357	-	317,357
82	22251	844,249	-	844,249	-	844,249
83	22828	598,645	-	598,645	-	598,645
84	එස්.ඒ..එම්.ඩී. සූරියආරච්චි	1,515,528	-	1,515,528	57,087	1,458,441
85	එස්.වන්ද්‍රසේකරම්	1,166,410	-	1,166,410	-	1,166,410
86	එස්.ඩී.නානායක්කාර	3,101,436	-	3,101,436	101,669	2,999,767
87	23676	681,020	-	681,020	-	681,020
88	එස්. ගොඩවෙලගේ	1,150,080	-	1,150,080	75,080	1,075,000
89	22311	1,446,405	-	1,446,405	-	1,446,405
90	එස්.අයි.ධර්මකීර්ති	388,518	-	388,518	-	388,518
91	24690	1,551,356	-	1,551,356	-	1,551,356
92	එස්.එම්.යූ.කේ.සමරකෝන්	379,130	-	379,130	-	379,130
93	16264	390,585	-	390,585	-	390,585
94	එස්.පී.වෙලගෙදර	544,235	-	544,235	50,000	494,235
95	20320	1,145,947	-	1,145,947	-	1,145,947
96	එස්.ආර්.විජේසුමේභන්	412,060	-	412,060	-	412,060
97	24694	1,151,725	-	1,151,725	-	1,151,725
98	20143	2,556,056	-	2,556,056	-	2,556,056
99	එස්.ශිවකාන්තන්	920,850	-	920,850	308,625	612,225
100	එස්.වී.ජේ ආර්.ගුණසේකර	1,609,337	-	1,609,337	97,034	1,512,303

101	ටී.බී.දිසානායක	247,060	-	247,060	-	247,060
102	ටී.ජී.එන්.එම්.අශෝක සමන් බණ්ඩාර	1,166,410	-	1,166,410	-	1,166,410
103	32321	-	53,973	53,973	-	53,973
104	23521	1,166,410	-	1,166,410	-	1,166,410
105	16003	421,737	-	421,737	-	421,737
106	ශ්‍රී.එස්.පී.කුමාර ධර්මසේන	1,679,074	-	1,679,074	1,470,000	209,074
107	වී.එන්.ඩී.ආර්.මැල්ගොඩ	263,346	-	263,346	-	263,346
108	22457	-	676,975	676,975	-	676,975
109	වී.පී.වේලුපිල්ලේ	1,524,993	-	1,524,993	-	1,524,993
110	ඩබ්.ඒ.ඩී.එස්.කේ.ගුණසිංහ	257,002	-	257,002	-	257,002
111	23983	1,166,410	-	1,166,410	-	1,166,410
112	ඩබ්.ඩී.එස්.එස්. පෙරේරා	2,193,394	-	2,193,394	-	2,193,394
113	12075	1,312,325	-	1,312,325	-	1,312,325
114	ඩබ්.ටී.ඒ.එස්.විතාන	508,008	-	508,008	-	508,008
115	ඩබ්.වීරකෝන්	2,089,118	-	2,089,118	30,761	2,058,357
116	26279	861,397	-	861,397	-	861,397
		124,104,846	2,040,002	126,144,848	6,740,609	119,404,239

නියැදිය තෝරාගැනීමෙන් පසුව ලැබුණු තොරතුරු අනුව සේවය අතහැර ගොස් තිබුණු වෛද්‍ය නිලධාරීන්

අනු අංකය	යොමු අංකය	ජාතික හැඳුනුම්පත් අංකය	ආයතනය	සේවය හැරගිය දිනය	සේවය හැරයාමේ නිවේදනය නිකුත් කළ දිනය
1	AMHK-E1-PF-MO-785	-	Ashraff Memorial Hospital	2024-01-01	2024-07-10
2	HPB-F-PF-I-73	-	Health Promotion Bureau	2023-12-30	2024-08-12
3	EAC-MO-14539	-	N.H.KANDY	2024-07-24	2024-08-05
4	EA-MO-729	-	ජාතික අක්ෂි රෝහල කොළඹ 10	2024-05-10	2024-06-01
5	NU-E02-MO-PF-82	-	වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධකිරීමේ ජාතික මධ්‍යස්ථානය	2024-06-02	2024-07-03
6	ECD-PF-38603	-	සෞඛ්‍ය අමාත්‍යාංශය	2023-09-18	2024-09-03
7	ECC-PF-29455	-	එම	2023-08-22	2024-08-22
8	EC-1-ECI-PF-21931	786371201V	එම	2024-06-19	2024-08-27
9	ECK-PF-32333	866201773V	එම	2024-06-10	2024-07-25
10	ECH-PF-30967	198662803184	එම	2024-02-05	2024-09-09
11	ECH-PF-25918	821591090V	එම	2024-06-15	2024-08-17
12	ECK-PF-19203	750070191V	එම	2015-09-17	2024-08-14
13	TCS-Z-PF-28432	-	එම	2024-03-13	2024-06-20
14	ECK-PF-32289	-	එම	2024-04-16	2024-06-06
15	ECW-PF-30979	857710533V	එම	2024-03-05	2024-05-20
16	ECG-PF-29429	847113804V	එම	2023-12-08	2024-06-දින රහිත
17	ECS-PF-19247	742920941V	එම	2013-09-15	2024-06-20
18	DDG-DS-E-FL-09-2021	-	එම	2024-04-01	2024-06-11
19	EC-1-ECS-PF-30799	-	එම	2024-04-19	2024-06-25
20	TCS-U-PF-11994	-	එම	2024-01-31	2024-07-08
21	ECW-PF-32100	866431540V	එම	2023-10-02	2024-07-05
22	ECK-PF-35290	-	එම	2019-11-12	2024-07-04
23	ECP-PF-29700	857242629V	එම	2024-02-01	2024-04-26
24	DDG-DS-E-FL-07-2021	-	එම	2023-11-17	2024-05.08
25	ECP-PF-29578	865610025V	එම	2024-05-25	2024.07-03
26	ECD-PF-12142	-	එම	2024-06-03	2024-07-12
27	ECG-PF-20484	762140187V	එම	2023-09-02	2024-07-19
28	ECG-PF-19268	-	එම	2023-07-31	2024-07-20
29	ECH-PF-38625	928510344V	එම	2022-12-17	2024-07-15
30	ECS-PF-20338	-	එම	2024-06-13	2024-06-13
31	TCS-U-PF-24982	-	එම	2024-01-31	2024-08-15
32	ECF-PF-28573	198565100360	එම	2024-02-16	2024-08-17
33	TCS-K-PF-24213	-	එම	2023-05-04	2024-08-02

ගිවිසුම් බැඳුම්කර රහිතව සේවය හැරගොස් තිබුණු වෛද්‍යවරුන්ගෙන් අයවිය යුතු මුදල් පිළිබඳ තොරතුරු

අනු අංකය	පුද්ගලික ලිපිගොනු අංකය	සේවය හැර ගිය දිනය	වැඩිපුර ගෙවූ වැටුප් (රු.)	සේවක ණය හා අත්තිකාරම් (රු.)	මුළු මුදල (රු.)	අයකළ මුදල (රු.)	තවදුරටත් අයකර ගැනීමට ඉතිරි මුදල (රු.)
1	19773	2020-12-07	-	7,624	7,624	-	7,624
2	27011	2022-08-27	24,796	-	24,796	-	24,796
3	30480	2023-01-06	342,255	-	342,255	248,255	94,000
4	27007	2023-10-10	200,895	-	200,895	-	200,895
5	9783	2005-01-02	-	713,900	713,900		713,900
			567,946	721,524	1,289,470	248,255	1,041,215

විධිමත් පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් බලය අභිනියෝජනය නොකළ පළාත් සභා විසින්
වෛද්‍යවරුන් වෙත නිවාඩු අනුමත කරන ලද අවස්ථාවන් පිළිබඳ තොරතුරු

අනු අංකය	ලිපිගොනු අංකය	නිවාඩු කාලය	නිවාඩු වර්ගය	නිරීක්ෂණය
1	23728	2022-03-31 - 2022-05-31	වැටුප් සහිත විදේශ නිවාඩු	වැටුප් සහිත විදේශ නිවාඩුවක් විධිමත් අධිකාරී බලයක් රහිතව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර තිබුණි.
2	17946	2010- 06-01 - 2012 -05-31	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	වසර දෙකක නිවාඩුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර ඇති අතර ගිවිසුම අත්සන් කර ඇත්තේ පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සමඟ විය. දඩ මුදල අයකිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
3	10541	2002-08-01 - 2007-07-31	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	වසර පහක නිවාඩුව වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා විසින් අනුමත කර තිබුණු අතර අත්සන් කරන ලද ගිවිසුමක් ලිපිගොනුවේ 4 ඇතුළත් නොවීය පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 6 වසර තුනක නිවාඩු 7 වක් අනුමත කර තිබුණි. එම වසර තුනට අදාළව 8 ගිවිසුම් ගතවී තිබුණු අතර අයකළ යුතු දඩ මුදල එම වර්ෂ තුනට අදාළව පමණක් ගණනය කර තිබුණි.
4	23968	2012-05-20 - 2014-05-19	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	වසර දෙකක නිවාඩුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර ඇත ඔහුට ඒ සඳහා බලයක් නොමැති අතර අදාළ ගිවිසුමේ දඩ මුදල සඳහන් කර නොතිබුණි. 2024-08-15 දින දක්වා දඩ මුදල ගණනය කර නොතිබුණු අතර සේවය අතහැර ගිය දිනය 2015-05-20 ලෙස සැලකූ පදනම තහවුරු නොවීය. නිවාඩුව අවසානයේ නිලධාරියා සේවයට පැමිණි බවක් තහවුරු නොවීය.
5	11600	2008 -12-01 - 2011 -12-01 2012-06-15 - 2013 12- 15	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	මින් පළමු නිවාඩුව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් විසින් අනුමත කර තිබුණු අතර දෙවන නිවාඩුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර තිබුණි. ගිවිසුම් ගත වී නොතිබුණි.
6	28062	2016-05-30 - 2016-08-30 2016-08-30 - 2017-02-28	වැටුප් සහිත විදේශ නිවාඩු වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව වැටුප් සහිත විදේශ නිවාඩුව ලබාදී ඇත. එම නිවාඩුව අවසන් කර නැවත ශ්‍රී ලංකාවට පැමිණි බවට සාක්ෂි නොමැත. මෙවැනි අවස්ථාවක වැටුප් රහිත නිවාඩු අනුමත කිරීමේ නීතිමය ප්‍රතිපාදනයක් නොතිබියදී නැවත මාස 06 වටුප් රහිත විදේශ නිවාඩු පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර තිබුණි.

7	18386	2010-10-27 - 2012-10-26	වැටුප් රහිත-විදේශ රැකියා	නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිවාඩු අනුමත කර ඇත. අදාළ ගිවිසුම ලිපිගොනුවේ ඇතුළත් නොවීය. 2013-08-26 දින සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගිවිසුම් ප්‍රකාරව දඩ මුදල අයකර ගැනීමට කටයුතු කරන ලෙස නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෙත දන්වා යවා තිබුණද ඉන්පසුව කිසිදු පසුපරමක් සිදුකර නොතිබුණි.
8	21005	2016-01-25 - 2017-09-24	වැටුප් රහිත-විදේශ රැකියා	දකුණු පළාත් ආණ්ඩුකාර විසින් අනුමත කර තිබුණි.
9.	9033	2008-06-05 - 2011-06-04	වැටුප් රහිත අධ්‍යයන නිවාඩු	ගිවිසුම් ගතවී තිබුණේ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සමඟ විය. රු.725,908.00 ක දඩ මුදල අයකරගෙන තිබුණේ මධ්‍යම පළාත් සභාවට වූ අතර එම මුදල අමාත්‍යාංශය ගෙන්වා ගෙන නොතිබුණි.
10.	20917	2020-02-02 - 2020-08-01	වැටුප් සහිත පෞද්ගලික විදේශ නිවාඩු	සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමත කර ඇත. නමුත් ඇය සේවයට වාර්තා කර ඇත්තේ 2021-01-21 දිනයි 2020-08-02-2021-01-25 දක්වා වැටුප් රහිත නිවාඩු නිලධාරියාගේ අනිවාර්ය සේවා කාලය 2027-08-06 දක්වා දීර්ඝ කිරීමට යටත්ව 2022-06-22 දින අනුමත කර තිබුණි.

වැටුප් සහිත විදේශීය අධ්‍යයන නිවාඩු ලබාගෙන ගිවිසුම් බැඳුම්කර කඩකළ වෛද්‍යවරුන් වෙනුවෙන් රජය විසින් දරන ලද සත්‍ය වියදම් ගණනය නොකළ අවස්ථා පිළිබඳ තොරතුරු

අනු අංකය	ලිපිගොනු අංකය	හැඳුණුම්පත් අංකය	නිවාඩු කාලය	බැඳුම්කරයේ දැක්වෙන මුදල (රු.)	වෙනත් නිරීක්ෂණ
1	20793	772622422V	2014-09-01 - 2017-08-31	2,802,024	2014.09.28 සිට පළමු ශ්‍රේණියට උසස් කර ඇත ඒ අනුව අයකළ යුතු බැඳුම්කර මුදල නැවත ගණනය කළ යුතුය.
2	24195	803023484V	2016-10-10 - 2018-10-09	2,267,536	-
3	19909	767642059V	2012-04-25 - 2014-04-24	4,537,214	-
4	13362	676310657V	2009-01-25 - 2011-01-24	3,399,230	-
5	21759	761252186V	2019-11-30 - 2021-11-29	8,731,936	-
6	24159	791411408V	2016-05-13 - 2018-05-12	2,345,296	-
7	24316	795463283V	2017-02-07 - 2019-02-06	2,346,736	-
8	19970	760343730V	2015-01-08 - 2017-01-07	2,085,176	-
9	25423	818634200V	2021-10-21 - 2023-10-20	9,233,520	-
10	26111	842721776V	2020-03-17 - 2022-03-16	2,863,120	-
11	24572	817422640V	2018-01-10 - 2020-01-09	3,632,746	-
12	25507	823563124V	2019-04-29 - 2021-04-28	2,382,736	-
13	29366	868210168V	2021-06-06 - 2023-06-05	2,595,000	-
14	26524	845415145V	2019-11-26 - 2021-11-25	2,619,832	-
15	23023	786003172V	2020-10-27 - 2022-10-26	9,467,200	-
16	23704	807180959V	2016-08-19 - 2018-08-18	2,437,234	-
17	24028	801100899V	2015-05-20 - 2017-05-19	2,056,816	-
18	24151	197969300454	2021-11-12 - 2023-11-11	7,257,784	-
19	26519	835861937V	2020-02-05 - 2022-02-04	6,673,089	-
20	24673	805551267V	2017-07-18 - 2019-07-17	2,328,016	-
21	24784	812031481V	2016-01-31 - 2018-01-30	2,271,376	-
22	26671	833360671V	2020-08-04 - 2022-08-03	8,226,904	-
23	27624	835502210V	2021-05-06 - 2023-05-05	8,756,595	-
24	28518	840592499V	2020-02-02 - 2022-02-01	2,650,888	-
25	29471	868651270V	2021-06-24 - 2023-06-23	6,670,008	-
26	21863	787943551V	2014-05-12 - 2016-05-11	7,466,400	-
27	22052	782632671V	2014-07-27 - 2016-07-26	1,886,736	-
28	22176	776851825V	2019-11-09 - 2021-11-08	2,431,480	-
29	21927	787340580V	2016-11-19 - 2018-11-18	2,518,576	-
30	20981	766710689V	2014-09-24 - 2016-09-23	1,864,816	-
31	29780	860440520V	2019-07-08 - 2021-07-07	2,355,712	-
32	19873	761912470V	2012-08-01 - 2014-08-31	5,745,018	-
33	18052	725891288V	2012-01-24 - 2014-01-23	1,343,244	-
34	15758	712753269V	2016-11-11 - 2018-11-10	7,506,680	-
35	25575	812810596V	2018-06-07 - 2020-06-06	2,737,552	-
36	24671	806261440V	2019-05-30 - 2021-05-29	8,579,296	-
37	20912	760552631V	2013-04-25 - 2015-04-24	1,888,382	-
38	15305	725121750V	2005-11-01 - 2007-10-31	2,914,740	-
39	28437	198477903775	2019-02-17 - 2021-02-16	2,432,800	-
40	15357	702632250V	2008-11-06 - 2010-11-05	1,161,480	-
41	15239	706762310 V	2006-09-27 - 2008-09-26	754,624	-

42	17879	742961362V	2008-12-10 - 2010-12-09	986,680	-
43	10310	645261496V	2006-06-17 - 2008-06-15	764,712	-
44	13953	681910158V	2005-01-15 - 2007-01-14	663,312	-
45	15527	702011752V	2008-10-01 - 2010-09-30	1,014,280	-
46	14760	702831881V	2005-05-05 - 2007-05-04	624,624	-
47	10357	612662827V	2004-08-29 - 2006-08-28	2,362,576	-
48	12204	691244083V	2003-10-15 - 2005-10-14	710,040	-
49	28447	850880522V	2021-05-08 - 2023-05-07	3,071,448	-
50	25910	825544372V	2020-03-08 - 2022-03-07	2,727,976	-
51	22317	780570032V	2015-08-06 - 2017-08-05	2,641,456	-
52	19781	767570120V	2013-04-19 - 2013-12-02 2015-12-19 - 2017-12-18	6,403,256	-
53	27601	840870901V	2021-07-28 - 2023-07-27	2,875,800	-
54	23721	810023465V	2017-04-30 - 2018-05-31	7,955,904	-
55	18981	755512044V	2014-08-06 - 2016-08-05	5,582,056	-
56	26547	830931597V	2021-01-25 - 2023-01-24	3,113,894	-
57	18942	750711995V	2013-10-21 - 2015-10-20	1,949,702	-
58	18845	757372630V	2013-01-09 - 2015-01-08	1,460,868	-
59	9692	637800264V	2004-01-01 - 2005-12-31	1,391,346	-
60	13756	681190660V	2008-10-10 - 2010-10-10	3,371,656	-
61	17813	741472791V	2011-10-06 - 2013-10-05	5,345,280	-
62	25672	821563127V	2022-01-14 - 2024-01-13	3,306,628	-
63	25273	792653774V	2021-02-15 - 2023-02-14	3,149,088	-
64	21175	197777300088	2018-06-25 - 2020-06-24	2,579,056	-
65	22693	795663266V	2019-03-08 - 2021-03-07	8,902,168	-
66	24671	806261440V	2019-05-30 - 2021-05-29	8,579,296	-
67	25507	823563124V	2019-04-29 - 2021-04-28	2,382,736	-
68	25653	198179603536	2017-06-01 - 2019-05-31	2,300,000	-
69	19909	767642059V	2012-04-25 - 2014-04-24	4,537,214	-
70	13362	676310657V	2009-01-25 - 2011-01-24	3,399,230	-
71	20793	772622422V	2014-09-01 - 2017-08-31	2,802,024	-
72	20975	771834175V	2020-02-20 - 2022-02-19	2,650,200	-
73	28476	851661085V	2021-09-04 - 2023-09-03	2,911,680	-
74	23937	801880371V	2019-10-10 - 2019-10-09	8,096,656	-
75	17158	731570973V	2010-05-03 - 2012-05-02	1,216,080	-
76	22741	790721292V	2015-01-22 - 2017-01-21	7,305,856	-
77	14545	708512362V	2009-01-06 - 2011-01-05	1,177,580	-
78	14501	690820692V	2012-07-09 - 2014-07-08	1,529,508	-
79	19564	751022751V	2012-09-12 - 2014-09-11	1,338,708	-
80	20408	763082156V	2014-07-27 - 2016-07-26	1,921,456	-
81	27918	842372798V	2019-08-01 - 2021-07-31	8,398,384	-
82	25272	792441327V	2022-02-16 - 2024-02-15	3,513,568	-
83	23663	796040998V	2016-04-22 - 2018-04-21	2,364,016	-
84	30780	875553275V	2021-05-12 - 2023-05-11	2,778,960	-
85	24772	812993631V	2020-11-09 - 2022-11-08	2,778,960	-
86	26344	855642492V	2020-09-29 - 2022-09-28	2,441,320	-
87	25552	801840051V	2017-11-17 - 2019-11-16	2,309,296	-
88	23779	802433328V	2020-09-24 - 2022-09-23	3,218,488	-
89	28387	852640596V	2019-11-27 - 2021-11-15	2,680,113	-
90	26453	198330202113	2021-02-07 - 2023-02-06	3,066,024	-
91	24727	19814200824	2018-12-02 - 2020-12-01	2,633,656	-
92	27661	846613471V	2018-05-31 - 2020-05-30	2,309,296	-
93	23728	796251867V	2015-07-02 - 2017-07-01	5,888,556	-
94	24773	198123603646	2021-02-15 - 2023-02-14	2,745,192	-
95	20195	741761750V	2021-03-29 - 2023-03-28	3,602,496	-
96	21010	775031387V	2017-09-13 - 2019-09-12	8,288,135	-

97	21169	197414500733	2015-01-28 - 2017-01-25	1,899,376	-
98	21434	197510800590	2021-04-12 - 2023-04-11	8,345,970	-
99	28599	198520403652	2019-08-25 - 2021-08-24	2,406,928	-
100	23996	198000203386	2017-06-23 - 2019-06-22	2,309,296	-
101	23379	790211740V	2015-12-15 - 2017-12-14	2,382,736	-
102	24590	825293639V	2016-08-10 - 2018-08-09	8,112,936	-
103	27472	837713439V	2019-05-26 - 2021-05-25	2,455,072	-
104	25750	820951590V	2017-07-01 - 2019-06-30	2,309,296	-
105	12065	661911298V	2004-07-10 - 2006-12-11	672,864	-
106	25559	198015103158	2017-12-14 - 2019-12-10	2,308,816	-
107	23881	780772263V	2019-12-27 - 2021-12-26	2,906,872	-
108	18774	737010597V	2009-07-02 - 2011-07-01	1,167,280	-
109	24558	198119100546	2015-03-27 - 2017-03-26	1,846,576	-
110	23665	802534272V	2015-09-06 - 2017-09-05	2,833,376	-
111	21989	787042724V	2015-11-25 - 2017-11-24	2,067,016	-
112	25516	198122400633	2017-04-30 - 2019-04-26	2,328,016	-
113	25615	198226904536	2019-03-13 - 2021-03-12	2,607,640	-
114	17119	735371606V	2013-04-23 - 2015-04-24	1,770,142	-
115	19784	762114704V	2016-02-25 - 2018-02-24	2,382,736	-
116	25728	811080373V	2020-09-20 - 2022-09-19	3,152,872	-
117	20860	777341413V	2020-10-14 - 2022-10-13	2,778,088	-
118	27496	840760529V	2020-10-12 - 2022-10-11	2,650,888	-
119	27530	848290440V	2020-10-29 - 2022-10-28	3,354,064	-
120	28166	843301304V	2020-08-13 - 2022-08-12	2,386,096	-
121	25703	821051401V	2017-09-06 - 2019-09-05	2,328,016	-
122	25651	198230900447	2018-10-28 - 2020-10-27	2,304,040	-
123	17800	640353716X	2018-04-06 - 2020-04-05	8,547,976	-
124	28479	858322529V	2020-10-29 - 2022-10-28	2,809,240	-
125	17872	738101618V	2013-06-24 - 2015-06-23	6,330,402	-
126	29366	868210168V	2021-06-06 - 2023-06-05	2,595,000	-
127	26524	845415145V	2019-11-26 - 2021-11-25	2,619,832	-
128	28116	847891327V	2021-02-21 - 2023-02-20	3,015,720	-
129	26568	812960709V	2018-08-11 - 2020-08-10	2,451,736	-
130	22747	197983302600	2020-12-30 - 2022-12-29	6,349,472	-
131	24840	806520080V	2018-07-15 - 2020-07-14	2,401,456	-
132	17371	197258600480	2020-03-10 - 2022-03-09	8,513,200	-
133	24843	816410282V	2014-09-04 - 2017-03-22 2017-09-01 - 2018-08-31	1,778,936	-
134	28725	198416003664	2019-09-04 - 2021-09-03	2,288,656	-
135	24566	813392143V	2018-02-10 - 2020-02-09	2,365,456	-
136	10772	655580690V	2002-05-01 - 2004-04-30	569,792	-
137	10249	633271135V	2004-08-13 - 2006-08-12	1,018,462	-
138	14046	692902092V	2010-05-25 - 2012-05-24	5,493,640	-
139	10175	622100509X	2003-03-09 - 2004-12-15	622,748	-
140	15263	702773202V	2006-05-01 - 2008-04-30	776,088	-
141	17312	735450840V	2009-04-29 - 2011-04-28	3,145,380	-
142	17600	732041699V	2007-07-18 - 2009-07-17	976,560	-
143	24795	802343701V	2017-07-22 - 2019-07-21	2,308,816	-
144	25638	818312903V	2020-09-10 - 2022-09-09	2,737,984	-
145	7593	566232456V	2000-01-14 - 2002-01-13	583,680	-
146	27162	823600933V	2021-09-29 - 2023-09-28	3,052,264	-
147	28530	198431102226	2021-05-17 - 2023-05-16	2,876,064	-
148	24669	198061600261	2021-04-12 - 2023-04-11	3,291,210	-
149	26788	198335103605	2020-09-10 - 2022-09-09	2,737,984	-
150	24569	817202748V	2016-04-23 - 2018-04-22	8,093,736	-
151	17158	731570973V	2010-05-03 - 2012-05-02	1,216,080	-

152	21033	197671004120	2014-01-31 - 2016-01-30	1,698,382	-
153	25578	822313124V	2016-07-27 - 2018-07-26	2,309,296	-
154	19767	776991287V	2011-08-05 - 2013-08-04	1,311,000	-
155	24590	825293639V	2016-08-10 - 2018-08-09	8,112,936	-
156	20136	752241767V	2013-01-30 - 2015-01-29	427,111	-
157	18039	736991144V	2012-09-06 - 2014-09-05	1,443,708	-
158	19846	762732564V	2011-11-16 - 2013-11-15	5,410,649	-
159	25495	198184904416	2017-05-14 - 2019-05-13	2,457,400	-
160	19086	756580124V	2018-04-18 - 2020-07-11	2,171,522	-
161	19764	776062812V	2014-02-20 - 2016-02-19	5,790,129	-
162	26440	198372800362	2018-05-17 - 2020-05-16	2,290,096	-
163	25587	802110189V	2017-11-09 - 2019-12-08	2,327,536	-
164	24547	810051728V	2017-04-29 - 2019-04-28	2,290,096	-
165	11395	706683046V	2003-02-14 - 2005-05-02	557,648	-
166	25008	800682002V	2019-09-12 - 2021-09-11	2,594,104	-
167	28587	198329803500	2021-05-17 - 2023-05-16	2,843,520	-
168	23165	778062968V	2020-02-20 - 2022-02-19	3,981,490	-
169	10420	NO DETAIL	2000-03-01 - 2002-03-01	483,600	-
170	23788	198061700046	2020-08-31 - 2022-08-30	3,214,894	-
171	23961	197974500804	2019-08-12 - 2021-08-11	2,417,464	-
172	25536	825840737V	2020-01-17 - 2022-01-16	2,930,936	-
173	25898	815830296V	2019-11-23 - 2021-11-22	2,878,840	-
174	24615	817544282V	2016-03-05 - 2018-03-04	6,213,536	-
175	21981	197709502026	2017-07-10 - 2019-07-09	2,518,576	-
176	18832	760471062V	2011-01-26 - 2013-01-25	1,187,280	-
177	20247	750411118V	2015-01-11 - 2017-01-10	1,921,456	-
178	16362	718522498V	2010-12-23 - 2012-12-22	1,408,500	-
179	24578	818261764V	2017-07-21 - 2019-07-20	2,308,816	-
180	20061	778360209V	2018-10-18 - 2020-10-17	2,548,816	-
181	10704	NO DETAIL	2001-07-28 - 2003-07-27	1,657,957	-
182	17978	746481730V	2014-07-04 - 2016-07-03	7,717,196	-
183	14392	715142384V	2005-01-15 - 2007-01-14	2,736,950	-
184	18427	735861018V	2010-12-18 - 2012-12-17	5,249,800	-
185	24213	197903400086	2018-03-05 - 2020-03-04	2,346,256	-
186	20766	762911396V	2014-04-17 - 2016-04-16	1,902,736	-
187	13804	686451321V	2006-11-01 - 2008-10-31	397,037	-
188	15790	710522944V	2011-08-01 - 2013-07-31	345,210	-
189	22691	787900054V	2014-08-29 - 2016-08-28	5,584,856	-
190	28349	856483436V	2019-02-22 - 2021-02-21	2,406,928	-
191	17331	745052894V	2008-08-31 - 2010-08-30	1,114,816	-
192	28150	828000675V	2019-10-22 - 2021-10-21	8,554,808	-
193	23598	788572832V	2016-10-29 - 2018-10-28	2,252,656	-
194	16093	723401747V	2007-03-03 - 2009-03-02	791,680	-
195	15380	705730865V	2010-10-14 - 2012-10-13	4,200,680	-
196	20917	777752464V	2016-08-07 - 2018-08-06	8,267,496	-
197	19752	762582538V	2010-09-20 - 2012-09-19	1,152,480	-
198	19030	751600313V	2009-12-14 - 2011-12-13	1,169,280	-
199	23063	778041766V	2018-06-05 - 2020-06-04	8,315,656	-
200	25650	816873169V	2019-08-27 - 2021-08-26	2,477,344	-
201	26641	832132850V	2018-08-01 - 2020-07-31	2,432,536	-
202	7817	597530293V	1996-07-25 - 1998-07-24	363,600	-
203	22126	780783664V	2014-01-14 - 2016-01-13	1,966,496	-
204	20656	788002270V	2011-06-20 - 2013-06-19	1,946,974	-
205	13367	680250430V	2006-08-01 - 2008-07-31	2,322,287	-
206	29449	853450782V	2020-08-24 - 2022-08-23	3,001,384	-

වැටුප් සහිත විදේශීය අධ්‍යයන නිවාඩු ලබාගත් හා නිවාඩුවෙන් පසුව නැවත සේවයට වාර්තා නොකළ වෛද්‍යවරුන් 71 දෙනෙකුගෙන් අදාළ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර මණ්ඩල සහතිකය ලබා නොගත් වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු

No	Name of the Trainee	Speciality	Date of Commencement of pre MD Training
1	W.M.D. Fernando	Anaesthesiology	2009-04-06
2	P.I.L. Muthukumarana	Anaesthesiology	2015-05-02
3	L.N. Liyanage	Chemical Pathology	2011-11-01
4	K.G.C.L. Kapugama	Psychiatry	2010-09 01
5	M.H.F.M. Hassan	Paediatrics	2010-07-01
6	C.D. Hemachandra	Community Medicine	2014-05 12
7	K.A.D.T. Kulathilake	General Medicine	2015-01-01
8	G.S. Jayaweera	Radiology	2014-10-27
9	S. Gajendran	Paediatric Nephrology	2013-07-01
10	A.C.M. Gunasekara	Paediatric Cardiology	2012-07-01
11	K.A.M.S. Jayachandra	Radiology	2013-01-02
12	D.V.V. Kaluarachchi	Venereology	2014-08-01
13	N.S.S. Jayawardena	Emergency Medicine	2016-11-01
14	G.I.M. Jinadasa	Histopathology	2013-11-20
15	Y.C. Waniganayake	Medical Microbiology	2017-01-11
16	K.S. Liyanarachchi	Histopathology	2011-11-01
17	Sivasakthy Prashanna	Paediatrics	2009-07-01
18	L.P. Rajasiri	Anaesthesiology	2016-05-01
19	B.D.I. Kariyawasam	Radiology	2014-01-01
20	G. Kapilan	Vascular Transplant Surgery	2014-10-01
21	I.K.M. Wickremasinghe	General Paediatrics	2014-07-01
22	S.H. Samaranayake	General Medicine	2005-01-01
23	M.B.A. Munasinghe	Anaesthesiology	2016-10-01
24	A. Gamage	Histopathology	2014-07-01
25	H.M.U.I.K. Herath	Paediatrics	2011-07-01
26	S.E.H.L. Chandrasiri	Community Paediatrics	2011-07-01
27	K.S. Kankanige	Haematology	2012-02-24
28	P.G.C. Lasantha	Anaesthesiology	2014-10-01
29	H.W.N.P. Hendawitharana	Chemical Pathology	2010-11-01
30	D.A. Dahanayake	Clinical Oncology	2011-01-01
31	W.K.D.K.K. Wijayaweera	Health Informatics	2017-01-02
32	U.D.K. Wickramasinghe	Clinical Oncology	2014-09-18
33	S.S. Nanayakkara	Venereology	2016-08-01
34	Thilina Ruwanpura	Clinical Oncology	2016-12-01
35	K.P.K.A.S. Wickramaratne	Paediatrics	2015-07-01
36	W.T.P. Rangani	Community Medicine	2009-10-12
37	A.U. Pathirana	Anaesthesiology	2017-05-01
38	D.L.N. Pullaperuma	Radiology	2013-11-01
39	N.M.G.L.A. Gunarathna	Paediatrics	2011-07-01

40	B.G.D. Sandamali	Anaesthesiology	2013-05-02
41	I.A. Perera	General Medicine	2016-07-01
42	S.A. Hewage	Community Medicine	2015-09-14
43	G. Hyrin Arc	Vascular Transplant Surgery	2016-10-01
44	P.I. Karunarathne	Paediatrics	2018-01-15
45	J.M.S.L. Jayabahu	Anaesthesiology	2015-10-01
46	G.N. Malluwawadu	Haemato-Oncology	2013-09-16
47	S.J. Pattiarachchi	Radiology	2013-01-02
48	S.A.N.T. Sooriyaarachchi	Histopathology	2012-12-01
49	U.K.T.S. Gunasekara	Paediatrics	2015-07-01
50	M.N.N. Shameer	Neurology	2013-01-01
51	T.A. Arapola	Emergency Medicine	2014-01-01
52	J. Anpalagan	General Medicine	2015-01-01
53	E.M.U.E. Ekanayake	Emergency Medicine	2014-11-01
54	G.L.D.C. Prematilake	Paediatric Endocrinology	2013-07-01
55	K.A.R.L. Kuruppu	Anaesthesiology	2013-10-01
56	S.S. Vidanage	Anaesthesiology	2014-10-01
57	M.T.K. Perera	Ophthalmology	2012-05-11
58	J.P.M. Prasangika	Haematology	2014-08-20
59	N.N.M.H.W.K. Nillegoda	Clinical Oncology	2013-09-16
60	P.K. Arulampalam	Medical Microbiology	2014-01-01
61	N.C. Kumari	Emergency Medicine	2014-01-01
62	K.K.M.K. Premaratne	Medical Microbiology	2013-01-01
63	M.S.A. Rizwaan	Venereology	2018-08-01
64	L.A.C.S. Dahanayake	Medical Administration	2014-09-01
65	H.M.D. Chathurani	Haematology	2014-08-20
66	M.M.H.K.B. Wilgamuwa	Anaesthesiology	2016-05-01
67	D.U.I. Seneviratne	Anaesthesiology	2013-10-01
68	H.A.U. Priyakelum	Emergency Medicine	2014-11-01

පරීක්ෂාවට ලක් කළ සේවය හැරගිය වෛද්‍යවරුන් 71ගෙන් සේවය හැරගිය බවට තොරතුරු වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට දන්වා නොතිබුණු වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු

අනු අංකය	පුහුණුකරුගේ නම	විශේෂඥ ක්ෂේත්‍රය	පුහුණුව ආරම්භ කළ දිනය	මණ්ඩල සහතිකය ලබාගෙන ඇති- නැති බව
1	කේ.පී.සී.එල්.කපුගම	Psychiatry	2010-09-01	නැත
2	කේ.ඒ.ඩී.ටී.කුලතිලක	General Medicine	2015-01-01	නැත
3	පී.එස්.ජයවීර	Radiology	2014-10-27	නැත
4	බී.ඩී.අයි.කාරියවසම්	Radiology	2014-01-01	නැත
5	එස්.ඊ.එච්.එල්.වන්දුසිරි	Community Paediatrics	2011-07-01	නැත
6	ඩී.ඒ.දහනායක	Clinical Oncology	2011-01-01	නැත
7	ඩබ්.කේ.ඩී.කේ.කේ.විජයවීර	Health Informatics	2017-01-02	නැත
8	එන්.එම්.පී.එල්.ඒ.ගුණරත්න	Paediatrics	2011-07-01	නැත
9	පී.කේ.අරුලම්පලන්	Medical Microbiology	2011-01-01	නැත
10	එන්.සී.කුමාරි	Emergency Medicine	2014-11-01	නැත
11	කේ.කේ.එම්.කේ.ප්‍රේමරත්න	Medical Microbiology	2013-01-01	නැත
12	එල්.ඒ.සී.එස්.දහනායක	Medical Administration	2014-09-01	නැත

ඇපකරුවන් ලෙස ගිවිසුම්ගත වී තිබුණු සේවය හැරගිය වෛද්‍ය නිලධාරීන් පිළිබඳ විස්තර

අනු අංකය	පුද්ගලික ලිපිගොනු අංකය	නිවාඩු කාල පරිච්ඡේදය	ඇපකරුගේ හැඳුනුම් පත් අංකය	ඇපකරු සේවය හැරගිය දිනය
1	27661	2018-05-31 - 2020-05-30	198431102226	2023-08-13
2	26538	2019-01-19 - 2021-01-18	198258000379 (825300379V)	2022-11-29
3	26673	2018-04-04 - 2020-04-03	810481609V	2020-12-04
4	25572	2020-03-16 - 2022-03-15	198431102226	2023-08-13
5	26568	2018-08-11 - 2020-08-10	848140570V	2021-11-24
6	25703	2017-09-06 - 2019-09-05	813564351V	-
7	24644	2018-07-06 - 2020-07-05	198477903775	2022-09-25
8	23379	2015-12-15 - 2017-12-14	823600933V	2024-10-24
9	23996	2017-06-23 - 2019-06-22	802554842V	2016-06-30
10	29780	2019-07-08 - 2021-07-07	860440520V	2022-04-17
11	24784	2016-01-31 - 2018-01-30	818261764V	2024-03-05
12	29780	2019-07-08 - 2021-07-07	198222200282	2022-04-17

බැඳුම්කර සඳහා ඇපකරුවන් ලෙස අත්සන් කළ වෛද්‍යවරුන්ට අදාළව ඉල්ලුම් කළ පෞද්ගලික ලිපිගොනුවලින් විගණනයට ඉදිරිපත් නොකළ අවස්ථා

අනු අංකය	ජාතික හැඳුනුම් පත් අංකය	අනු අංකය	ජාතික හැඳුනුම් පත් අංකය
1	821280265V	50	850521018V
2	852750804V	51	732180699V
3	800921341V	52	196454200950
4	870301804V	53	750833594V
5	199028701756	54	821591090V
6	822281770V	55	790064879V
7	773502714V	56	860080842V
8	633392048V	57	197822702861
9	716890937V	58	866383480V
10	773553009V	59	798280805V
11	842372798V	60	780202645V
12	710062285V	61	861890694V
13	712812230V	62	198613100914
14	836983122V	63	852730803V
15	863380049V	64	833020196V
16	783053209V	65	776661570V
17	853542458V	66	808142686V
18	861232522V	67	197860003172
19	773553009V	68	665201309V
20	767562225V	69	198220500433
21	791362857V	70	697472118V
22	775500344V	71	198181301976
23	818003145V	72	198367100525
24	792981020V	73	838392296V
25	635361980V	74	820973496V
26	691192741V	75	707381485V
27	701281861V	76	198701000019
28	872450807V	77	786870686V
29	197717200145	78	771590721V
30	196218401939	79	752561885V
31	696692688V	80	722480325V
32	760121924V	81	736581183V
33	802433328V	82	768360332V
34	863380049V	83	196328400632
35	838180612V	84	198910602141
36	858362270V	85	833563424V

37	885230776V	86	832982121V
38	731340412V	87	811080373V
39	198466101100	88	880762117V
40	820420357V	89	842551005V
41	801951201V	90	831891629V
42	863480027V	91	822942875V
43	720330148V	92	562593616V
44	801831150V	93	790731387V
45	782031090V	94	816222508V
46	648370121V	95	758141900V
47	827890227V	96	740483463V
48	842893402V	97	758453456V
49	831062088V	98	652991718V

ඇපකරුවන් ලෙස ගිවිසුම්ගත වී වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හා වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු ලබා විදේශගත වී ඇති වෛද්‍යවරුන් පිළිබඳ විස්තර

අනු අංකය	නිලධාරියාගේ ලිපිගොනු අංකය	නිවාඩු කාලය	ඇපකරුගේ හැඳුනුම්පත් අංකය	විදේශගත වීම	
1	26570	2019-04-01-2021-03-31	865312199V	2022-09-30-2027-02-14	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු
2	29608	2020-01-20-2022-01-19	892173222V	2024-06-01-2026-05-31	වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු
3	27450	2020-09-09-2022-09-08	867340785V	2023-03-30-2025-03-29	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු
4	24582	2017-09-26-2019-09-25	805680784V	2024-05-20-2025-05-19	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු
5	25423	2021-10-21-2023-10-20	810283602V	2021-10-21-2023-10-20	වැටුප් සහිත විදේශ නිවාඩු
6	26673	2018-04-04-2020-04-03	810481609V	2018-04-01-2020-04-01	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු
7	25615	2019-03-13-2021-03-12	821600448V	2022-12-25-2024-06-14	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු
8	29567	2021-08-25-2023-08-24	198462500107	2023-06-20-2025-06-19	වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු
10	29116	2020-03-11-2022-03-10	875651951V	2024-01-25-2026-01-24	වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු
11	26568	2018-08-11-2020-08-10	863022770V	2024-04-05-2026-04-04	වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු
12	26442	2019-01-28-2021-01-27	850811776V	2022-12-27-2024-12-26	වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු

වැටුප් සහිත විදේශීය අධ්‍යයන නිවාඩු ලබාගෙන ගිවිසුම් බැඳුම්කර කඩකළ වෛද්‍යවරුන් වෙනුවෙන් දරන ලද සමස්ත වියදම පදනම් කරගෙන අයකළ යුතු මුදල ගණනය කළ අවස්ථාවන්

අනු අංකය	ලිපිගොනු අංකය	හැඳුනුම්පත් අංකය	නිවාඩු කාලය	අයකිරීමට තීරණය කරන ලද බැඳුම්කර මුදල (රු.)	අයකිරීමට තීරණය කරන ලද දඩ මුදල (රු.)	වෙනත් නිරීක්ෂණ
1	25491	827431664V	2020-04-28-2022-04-27	2,028,210	9,002,964	මෙම බැඳුම්කර මුදල හෝ දඩ මුදල 2024-08-15 දින දක්වා ගෙවා නොතිබුණි.
2	25498	816200190V	2021-05-14-2023-05-13	7,331,477	5,348,914	මෙම බැඳුම්කර මුදල හෝ දඩ මුදල 2024-08-15 දින දක්වා ගෙවා නොතිබුණි.
3	25508	825014209V	2021-03-25-2023-03-24	3,233,021	7,350,096	මෙම සම්පූර්ණ මුදල නිලධාරියා විසින් ගෙවා තිබුණි.
4	23914	197912400891	2021-03-25-2023-03-24	3,196,328	6,538,859	මෙම බැඳුම්කර මුදල හෝ දඩ මුදල 2024-11-15 දින දක්වා ගෙවා නොතිබුණි.
5	25423	818634200V	2021-10-21-2023-10-20	9,810,752	9,904,149	මෙම බැඳුම්කර මුදල හෝ දඩ මුදල 2024-11-15 දින දක්වා ගෙවා නොතිබුණි.

අනු අංකය	පෙ.ලි.ගොනු අංකය	වැටුප් සහිත අධ්‍යයන නිවාඩු කාලය	වැටුප් සහිත හෝ රහිත නිවාඩු කාලය
1	21763	2011-11-21 - 2013-11-20	2014-02-06 - 2016-02-05
2	13037	2013-02-04 - 2015-02-03	2016-06-10 - 2017-06-19
3	20035	2011-10-10 - 2013-10-09	2013-10-25 - 2014-10-24
4	16087	2008-09-24 - 2010-09-23	2011-10-16 - 2013-10-16
5	21914	2013-05-01 - 2015-04-30	2015-11-25 - 2017-11-24
6	13794	2007-01-11 - 2009-01-10	2011-06-21 - 2013-06-20
7	13304	2005-01-05 - 2007-01-04	2008-02-11 - 2010-02-10
8	19060	2011-05-30 - 2013-05-29	2015-07-01 - 2017-06-30
9	14001	2010-08-28 - 2012-08-27	2014-10-20 - 2015-04-19
10	13804	2006-11-01 - 2008-10-31	2009-11-30 - 2011-10-29
11	17331	2008-08-31 - 2010-08-30	2012-02-13 - 2014-02-12
12	21918	2011-10-03 - 2012-10-02	2013-08-04 - 2018-08-03
13	24569	2016-04-23 - 2018-04-02	2021-04-01 - 2011-10-01
14	17158	2010-05-03 - 2012-05-02	2014-01-01 - 2014-03-31
15	24590	2016-08-10 - 2018-08-09	2021-10-20 - 2022-01-20
16	25587	2017-11-09 - 2019-12-08	2021-10-19 - 2022-04-19
17	25536	2020-01-17 - 2022-01-16	2022-06-11 - 2022-07-01 2022-08-01 - 2022-01-31
18	18832	2011-01-17 - 2013-01-25	2015-03-05 - 2015-09-04
19	19496	2017-11-05 - 2019-11-04	2020-08-31 - 2020-09-21
20	11395	2003-02-14 - 2005-05-02	2012-06-25 - 2015-06-24
21	19795	2011-09-21 - 2013-09-20	2017-06-15 - 2019-06-14
22	19060	2011-05-30 - 2013-05-29	2015-07-01 - 2017-06-30

බැඳුම්කර හා දඩ මුදල් අයකර ගැනීමට අමාත්‍යාංශ නීති අංශයට දන්වා ඇතත් එම මුදල් අයකර ගැනීමට කටයුතු නොකළ අවස්ථා පිළිබඳ තොරතුරු

අනු අංකය	ලිපිගොනු අංකය	හැඳුනුම්පත් අංකය	බැඳුම්කර- දඩ මුදල (රු.)	නීති අංශයට දැනුම් දී ඇති දිනය
1	27535	845621012V	601,425	2022-08-30
2	11598	665461351V	1,233,888	2015-06-25
3	26080	807850342V	1,020,240	2022-07-20
4	25690	812181416V	1,076,975	2022-09-13
5	20499	761280783V	646,690	2016-03-01
6	13029	651611342V	399,035	2015-06-19
7	21867	772592418V	676,085	2016-02-17
8	24199	808432838V	783,867	2022-07-04
9	17306	727580115V	647,797	2021-12-03
10	12243	670750965V	932,260	2022-07-19
11	13096	667200040V	691,900	2018-11-08
12	13521	676411747V	1,021,589	2016-11-10
13	9851	636110426V	576,870	2015-02-09
14	14440	700790290V	250,390	2020-08-19
15	15705	715563037V	1,176,230	2023-03-29
16	17893	740870246V	919,453	2023-11-29
17	13516	671230795V	407,340	2023-12--21
18	9028	616450727V	418,475	2023-12-21
19	20821	771590721V	1,180,662	2022-07-20
20	12197	656901748V	250,445	2010-06-08
21	24108	791142903V	1,166,410	2022-06-21
22	22351	770712300V	851,275	2022-06-21
23	20329	722650808V	1,166,410	2022-08-30
24	21983	197773102332	863,042	2023-01-18
25	15942	708291196V	1,196,983	2022-09-01
26	9211	No Detail	230,123	2010-03-22
27	15719	718362814V	1,207,865	2020-07-30
28	20246	742332861V	469,553	2022-08-30
29	18826	765162262V	393,140	2022-07-18
30	14125	688410819V	215,390	2022-08-30
31	21381	778370654V	411,530	2022-08-30
32	20262	752043221V	405,270	2022-08-30
33	28402	857333080V	708,382	2022-07-20
34	16894	694332528V	862,350	2022-09-07
35	22811	792121950V	428,382	2022-08-30
36	17596	726270627V	1,138,723	2022-08-30
37	15968	685930315V	1,055,835	2022-08-30
38	17133	727370340V	300,050	2022-08-30

39	16292	703381421V	660,990	2022-08-30
40	18096	738452437V	958,347	2022-08-30
41	186	197612300557	9,319,34947	2023-06-14
42	24869	811271284V	1,061,590	2022-07-22
43	18287	742231224V	1,166,410	2022-08-30
44	22608	771043003V	1,473,973	2022-10-10
45	18803	721321525V	675,290	2022-08-30
46	21267	773532400V	245,560	2022-08-30
47	16943	706322876V	663,782	2022-07-20
48	26405	796780436V	1,095,705	2022-07-18
49	19778	756480278V	1,120,812	2022-08-30
50	26044	807820443V	1,070,550	2022-08-30
51	21209	762411032V	421,425	2016-06-25
52	16253	727211926V	943,358	2023-06-20
53	21593	772870221V	751,125	2023-08-30
54	11123	898653838V	687,188	2015-02-03
55	16682	722972880V	696,427	2016-12-23
56	23499	772252196V	891,095	2017-05-18
57	21918	776512001V	2,134,103	2021-10-28
58	23100	780840277V	1,156,178	2002-10-01
59	14760	702831881V	624,624	2016-05-05
60	10371	No Detail	422,100	2009-09-23
61	26632	835203344V	1,136,607	2022-01-07
62	16821	711022805V	1,116,877	2022-09-14
63	16935	718282705V	757,143	2022-07-18
64	16096	717082680V	410,615	2012-11-17
65	17674	711682465V	1,511,835	2023-11-13
66	18172	740483463V	1,731,807	2022-07-04
67	17734	711902473V	961,775	2023-01-22
68	22887	792844030V	1,141,710	2022-02-25
69	20576	752752605V	1,207,865	2023-10-04
70	22720	792290728V	1,136,607	2023-10-27
71	13588	660862498V	391,740	2014-03-05
72	19564	751022751V	1,338,708	2022-06-15
73	20408	763082156V	1,921,456	2022-06-23
74	22505	771932355V	1,131,695	2022-08-30
75	26069	813343703V	421,328	2021-11-16
76	10924	621600150V	391,413	2016-04-20
77	14942	695811373V	192,793	2013-07-01
78	18039	736991144V	1,443,708	2022-08-23
79	12922	685262762V	647,156	2021-04-06
80	20766	762911396V	1,902,736	2021-03---
81	14546	702311489V	225,420	2009-02-06
82	7817	597530293X	363,600	2012-09-30

වැටුප් සහිත හා වැටුප් රහිත නිවාඩු අනුමත කිරීමේදී අත්සන් කරන ලද ගිවිසුම් හා බැඳුම්කර වල පැවති අඩුපාඩු

අනු අංකය	පුද්ගලික ලිපිගොනු අංකය	ජාතික හැඳුනුම්පත් අංකය	නිවාඩු කාල පරිච්ඡේදය	නිවාඩු වර්ගය	ගිවිසුමේ තත්ත්වය	බැඳුම්කරයේ තත්ත්වය
1	14496	697451439V	27-03-23 - 29-03-23	වැටුප් සහිත අධ්‍යයන නිවාඩු	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන නැත	-
2	24195	803023484V	2016-10-10 - 2018-10-09	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත	අත්සන් කළ දිනය සඳහන් කර නැත
3	25792	830242503V	2017-04-01 - 2019-03-31	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
4	26453	198330202113	2021-02-07 - 2023-02-06	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
5	24602	812592718V	2016-07-22 - 2018-07-21	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
6	252	778532247V	2012-03-02 - 2014-03-01	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
7	23728	796251867V	2015-07-02 - 2017-07-01	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
8	235	760650234V	2011-10-10 - 2013-10-09	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
9	20699	771292445V	2012-06-19 - 2014-06-18	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
10	24773	198123603646	2021-02-15 - 2023-02-14	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
11	22366	858521300V	2020-09-10 - 2022-09-09	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
12	19909	767642059V	2012-04-25 - 2014-04-24	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
13	21759	761252186V	2019-11-30 - 2021-11-29	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
14	24159	791411408V	2016-05-13 - 2018-05-12	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
15	19789	755351741V	2012-01-12 - 2014-01-14	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
16	21169	197414500733	2015-01-28 - 2017-01-25	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
17	21175	197777300088	2018-06-25 - 2020-06-24	එම	එම	අත්සන් කළ දිනය සඳහන් කර නැත
18	26877	816780039V	2017-12-10 - 2022-12-09	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අත්සන නැත	-
19	16044	722071794V	2012-02-04 - 2014-02-03	වැටුප් සහිත අධ්‍යයන නිවාඩු	අත්සන් කළ දිනය සඳහන් කර නැත	-
20	21914	781200697V	2013-05-01 - 2015-04-30	එම	එම	-
21	22870	791010969V	2013-03-15 - 2018-03-14	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන නැත	-
22	22358	777741330V	2015-09-20 - 2019-09-19	එම	එම	-

23	23379	790211740V	2015-12-15 – 2017-12-14	වැටුප් සහිත අධ්‍යයන නිවාඩු	අත්සන් කළ දිනය සහ පුහුණු ලාභියාගේ අත්සන නැත	අත්සන් කළ දිනය සඳහන් කර නැත
24	18152	742912957V	28-11-01 - 2010-10-31	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන නැත	-
25	23619	721314286V	2013-03-07 - 2016-03-06	එම	එම	-
26	10807	650942167V	23-02-02 - 25-02-01	වැටුප් සහිත අධ්‍යයන නිවාඩු	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන සහ පුහුණු ලාභියාගේ අත්සන නැත	-
27	27949	830182268V	2018-02-09 - 2021-1-31	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා සාක්ෂිකරුවන් විසින් අත්සන් කර නොතිබුණි	-
28	26648	823341091V	2014-11-21 - 2018-11-19	එම	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අත්සන් තබා නොතිබුණි	-
29	13059	663550373V	2016-10-15 - 2020-01-14	එම	එම	-
30	12197	656901748V	25-08-25 - 27-8-24	එම	එම	-
31	19503	747941670V	2018-01-01 - 2019-10-20	වැටුප් සහිත පශ්චාත් උපාධි පුහුණුව සඳහා යන කලත්‍රයා සමඟ විදේශගත වීම සඳහා නිවාඩු	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන සඳහා එක් සාක්ෂිකරුවෙකු පමණක් අත්සන් කර ඇත	-
32	22867	792230652V	2012-06-01 - 2017-06-01	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	එම	-
33	25747	800792878V	2015-08-01 - 2020-07-30	එම	එම	-
34	28411	198411604245	2018-06-01 - 2023-05-31	එම	එම	-
35	29036	837641055V	2018-10-06 - 2023-10-05	එම	එම	-
36	22192	771360437V	2015-03-15 - 2020-03-15	එම	එම	-
37	11029	635570407V	22-05-15 - 24-09-15	එම	එම	-
38	10312	625492521V	27-04-02 - 2010-04-01	එම	එම	-
39	19511	745970435V	2011-08-03 - 2016-08-03	එම	එම	-
40	30585	860080842V	2019-07-11 - 2022-07-10	එම	එම	-
41	20997	763522512V	2015-10-01 - 2020-08-31	එම	එම	-
42	22079	761470744V	2013-09-07 - 2018-09-06	එම	එම	-

43	28402	857333080V	2018-04-01 - 2020-04-01	එම	එම	-
44	16041	727531114V	27-01-15 - 29-01-14	එම	එම	-
45	9231	560240830V	24-03-30 - 26-03-29	එම	එම	-
46	22461	768230889V	2015-05-01 - 2020-04-30	එම	එම	-
47	18057	747150362V	2012-08-07 - 2016-08-06	එම	එම	-
48	16935	718282705V	2010-04-20 - 2012-04-30	එම	එම	-
49	12206	668290124V	24-05-15 - 27-05-14	එම	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන සඳහා එක් සාක්ෂිකරුවෙකු පමණක් අත්සන් කර ඇත	-
50	14236	680240566V	24-10-04 - 27-10-03	එම	නිවාඩුව වර්ෂ දෙකකට අනුමත කර තිබුණද ගිවිසුම වර්ෂ 04 කට අදාළව අත්සන් කර තිබුණි	-
51	16096	717082680V	28-02-26 - 2010-02-25	එම	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන සඳහා එක් සාක්ෂිකරුවෙකු පමණක් අත්සන් කර ඇත	-
52	17455	728401699V	27-09-20 - 2010-09-19	එම	එම	-
53	13928	692443357V	2015-05-11 - 2020-04-30	එම	එම	-
54	25712	811630810V	2019-11-25 - 2021-09-26	කලාත්‍රයා සමඟ ගත කිරීම සඳහා විදේශ නිවාඩු	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩුවකට අදාළව ගිවිසුම අත්සන් කර තිබුණි	-
55	18044	737390381V	29-08-26 - 2011-08-25	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන සඳහා එක් සාක්ෂිකරුවෙකු පමණක් අත්සන් කර ඇත	-
56	16413	723021332V	2012-01-02 - 2013-01-01 - 2017-01-01 - 2018-12-31	එම	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන නොමැති	-

					අතර සාක්ෂිකරුවන් අත්සන් කර නැත	
57	23731	791191254V	2021-01-11 - 2022-01-10	වැටුප් රහිත විදේශ අධ්‍යයන නිවාඩු	එම	-
58	22704	792761216V	2020-05-01 - 2021-04-30	වැටුප් රහිත විදේශ රැකියා නිවාඩු	සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ හෝ වෛද්‍ය නිලධාරියාගේ අත්සන නැත	-
59	29867	845624046V	2020-01-28 - 2022-01-27	වැටුප් රහිත අධ්‍යයන නිවාඩු	ගිවිසුම විදේශ රැකියාවකට අදාළව අත්සන් කර තිබුණි	-

සේවය හැරගිය බවට විගණනයට ලැබුණු තොරතුරු අනුව විගණනයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලුම් කරන ලද එහෙත් 2024-11-28 දිවන විටත් පෞද්ගලික ලිපිගොනු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු

අනු අංකය	විගණනයට ලැබී ඇති තොරතුරු අනුව මූලකරු සමග නම- ජාතික හැඳුනුම්පත් අංකය- පුද්ගලික ලිපිගොනු අංකය	විගණන විමසුම් අංකය	පිළිතුරු අනුව තත්ත්වය- සේවය හැරයාමේ නිවේදනය නිකුත් කළ රෝහල- විගණනය විසින් තොරතුරු ලබාගත් මූලාශ්‍රය-ලිපිගොනු අංකය
1	S.P.Welagedara	2016-21	544,235.00 ගෙවමින් පවතින බව දන්වා ඇත
2	M.S.J.Senarathna	2016-21	767,918.00 නීති අංශයට දන්වා ඇති බව
3	Arul Kanagarajan	2016-21	2,280,120.00 ගෙවමින් පවතින බව දන්වා ඇත
4	S.Godawelage	2016-21	1,150,080.00 ගෙවමින් පවතින බව දන්වා ඇත
5	U.S.P.Kumara Dharmasena	2016-21	1,679,074.00 ගෙවමින් පවතින බව දන්වා ඇත
6	P.Ganganatha Govinna	2016-21	195,585.00 නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව දන්වා ඇත
7	696911363V-15203	2017-34	920,850.00 ගෙවමින් පවතින බව දන්වා ඇත.
8	E.K.Vithana	2017-34	4,225,275.00 නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බව දන්වා ඇත
9	W.T.A.S.Vithana	2017-34	508,007.50 නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බව දන්වා ඇත
10	W.Weerakoon	2017-34	2,089,118.00 ගෙවමින් පවතින බව දන්වා ඇත
11	S.R.Wishnumohan	2017-34	412,060.00 ලිපිනය සොයා ගැනීමට කටයුතු කරන බව දන්වා ඇත
12	L.Sri Skandaraja	2017-34	428,381.66 සහන කාලයක් ලබාදී ඇත
13	10099	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
14	10200	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
15	10747	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
16	11626	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
17	11721	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
18	700850354V-15708	2019-56	838,996.66 අයකළ යුතු මුදල
19	S.V.Sudusingha	2019-56	560,245.50 අයකළ යුතු මුදල
20	S.Thyagaraja	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
21	I.K.Uduvevidana	2019-56	410,615.00 අයකළ යුතු මුදල
22	K.Umapathi	2019-56	47,916.00 අයකළ යුතු මුදල
23	D.W.R.S.Vandabona	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
24	A.B.Varusavithana	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
25	V.P.Velupillai	2019-56	1,524,993.0 අයකළ යුතු මුදල
26	K.S.Vithanage	2019-56	2,914,740.00 අයකළ යුතු මුදල
27	Rupasingha	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
28	M.M.G.Rupasinghe	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
29	S.M.U.K.Samarakoon	2019-56	379,130.00 අයකළ යුතු මුදල
30	K.R.A.Samarasekara	2019-56	409,266.66 අයකළ යුතු මුදල
31	M.Selvakumaran	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
32	A.M.S.K.Senevirathne	2019-56	595,964.00 අයකළ යුතු මුදල

33	S.Shivakanthan	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
34	S.A.Sivasuriyam	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
35	K.Sivasuthan	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
36	W.B.A.Soyza	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
37	A.Abimanyu	2019-56	569,760.00 අයකළ යුතු මුදල
38	K.Ambalavanan	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
39	V.Aravinathan	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
40	R.M.C.P.Bandara	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
41	S.D.Nanayakkara	2019-56	3,101,436.00 අයකළ යුතු මුදල
42	A.N.De Alvis	2019-56	961,955.63 අයකළ යුතු මුදල
43	J.P.De Soyza	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
44	A.U.Hirimuthugoga	2019-56	1,284,325.00 අයකළ යුතු මුදල
45	S.Salakiyanathan	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
46	A.Piyadigamage	2019-56	අයකළ යුතු මුදල රු.1470,748.00 ක් බව දන්වා ඇත
47	S.D.Ranasingha	2019-56	අයකළ යුතු මුදල රු.359,232.00 ක් බව දන්වා ඇත
48	S.M.Ranasinghe	2019-56	අයකළ යුතු මුදල රු.308,674.00 ක් බව දන්වා ඇත
49	H.M.T.B.Ratnayake	2019-56	අයකළ යුතු මුදල රු.390,278.36 ක් බව දන්වා ඇත
50	A.Kanagarajan	2019-56	බැඳුම්කර මුදල ගෙවමින් පවතින බව දන්වා ඇත
51	G.H.K.N. S.Devapura	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
52	M.A.P.Dhammika	2019-56	353,275.00 අයකළ යුතු මුදල
53	T.B.Dissanayaka	2019-56	247,060.00 අයකළ යුතු මුදල
54	A.D.K.Dissanayake	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
55	A.N.G.Fernando	2019-56	2,187,462.0 අයකළ යුතු මුදල
56	P.G.Govinna	2019-56	195,585.00 අයකළ යුතු මුදල
57	M.Gunananda	2019-56	210,636.00 අයකළ යුතු මුදල
58	W.A. D.S.K.Gunasinghe	2019-56	257"001.60 අයකළ යුතු මුදල
59	P.C.P.Gunawardena	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
60	G.D.Herath	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
61	C.D.Hettiarachi	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
62	B.L.S.Hewamanna	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
63	R.A.Nanayakkara	2019-56	982,626.00 අයකළ යුතු මුදල
64	S.Nashendran	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
65	N.P.Navagamuwa	2019-56	1,186,101.66 අයකළ යුතු මුදල
66	P.L.M.A.Patmalal	2019-56	1,900,562.00 අයකළ යුතු මුදල
67	T.M.Peiris	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
68	W.D.S.S.Perera	2019-56	2,193,394.00 අයකළ යුතු මුදල
69	S.J.Perera	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
70	M.L.M.Raize	2019-56	268,740.00 අයකළ යුතු මුදල
71	D.M.N.R.Ralapanawa	2019-56	344,500.00 අයකළ යුතු මුදල

72	A.Ramanathan	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
73	G.M.M.Intcalf	2019-56	402,075.00 අයකළ යුතු මුදල
74	P.G.D.S.Jayawardena	2019-56	652,900.00 අයකළ යුතු මුදල
75	H.K.A.S.K.Kariyavasam	2019-56	409,185.00 අයකළ යුතු මුදල
76	G.Knotson	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
77	D.T.Kulathunga	2019-56	732,355.00 අයකළ යුතු මුදල
78	K.S.Kulatilaka	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
79	B.Kumaratne	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
80	L.K.Kure	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
81	P.Linganadan	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
82	J.K.Liyanage	2019-56	336,005.00 අයවිය යුතු මුදල
83	T.Mahendraraja	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
84	V.Manoharan	2019-56	බැඳුම්කර පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකළ වෛද්‍යවරුන් යටතේ දක්වා ඇත
85	942	2021-03	ඊසී 01 බැඳුම්කරයක් නොමැති බව දන්වා ඇත අත්කරපත්තුව මුලික රෝහල විසින් සේවය හැරයාම නිකුත් කර ඇත.
86	23521	2021-03	ඊසී 02 බැඳුම්කර මුදල ගෙවූ බව දන්වා ඇත
87	21044	2021-03	ඊසී 02 බැඳුම්කර මුදල ගෙවා ඇති බව දන්වා ඇත.
88	812171364V-26305	2021-03	ඊසී 02 රු.1,101,891.00 අයවීමට ඇති බව දන්වා ඇත.
89	22251	2021-03	ඊසී 02 රු.844,294.00 ක් අයවීමට ඇති බව දන්වා ඇත.
90	877912973V-32321	2021-03	ඊසී 02 බැඳුම්කර මුදලක් නොමැති බව දන්වා ඇත.
91	897910845V-34715	2021-03	ඊසී 02 බැඳුම්කර මුදලක් නොමැති බව දන්වා ඇත
92	806511110V-24694	2021-03	ඊසී 01 රු. 1,151,725.00 අයවීමට ඇති බව දන්වා ඇත.
93	770272041V-20143	2021-03	ඊසී 01 නැවත සේවයේ පිහිටු වූ බව දන්වා ඇත
94	757700310 V-18872	2021-03	ඊසී 02 බැඳුම්කර මුදල ගණනය කිරීමට කටයුතු කරමින් සිටින බව දන්වා ඇත
95	1975146602409-19095	2021-03	ඊසී 01 බැඳුම්කර මුදල අයකළ බව දන්වා ඇත
96	737992411V-19904	2021-03	ඊසී 01 නීති අංශය දැනුවත් කර ඇති බව දන්වා ඇත
97	L.A.C.N.Silva -22954	2021-03	ඊසී 01 විසින් ලිපිගොනුව TCS ශාඛාවට යවූ බව දන්වා ඇත
98	W.M.L.C.Wijekoon	2021-03	අයවීමට තිබුණු 61,378.08 ක් අයකරගත් බව දන්වා තිබුණි.
99	A.G.M.P.Idamgama	2021-03	NURSE
100	K.M.C.B.I.Kulathunga	2021-03	646,399.66 ක් අයකරගෙන ඇති බව දන්වා තිබුණි.
101	K.B.N.I.M.Kumara	2021-03	විශේෂ අත්තිකාරම් මුදලින් රු.2,000 ක් අයකර ගැනීමට ඇති බව දන්වා ඇත
102	26796	2021-53	ඊසී 02 (ECA-PF-26796)
103	18204	2021-53	ECL-PF-18204
104	14373	2021-53	ඊසී 02 (ECW-PF-14373)
105	842720109V-33073	2021-53	ECL-PF-33073
106	803481504V-24485	2022-08	ඊසී 01 (ECC-PF-24485)
107	712630043V-23516	2022-08	ECC-PF-23516
108	30532	2022-08	ECJ-PF-30532
109	21850	2022-08	ECN-PF-21850
110	716750329V-15066	2022-08	ECS-PF-15066
111	16940	2022-08	ඊසී 01(ECD-PF-16940)
112	19622	2022-08	ECD-PF-19522

113	752880131V-20023	2022-08	ඊසී 02 (ECG-PF-20023)
114	198463800167-27464	2022-08	ඊසී 02 (ECG-PF-27464)
115	21291	2022-08	ECB-PF-21291
116	802840446 V-24690	2022-08	ECL-PF-24690
117	24220	2022-08	ඊසී 02 (ECC-PF-24220)
118	15829	2022-08	ඊසී 02 (ECC-PF-15829)
119	791470951V-25019	2022-08	ඊසී 02 (ECC-PF-25019)
120	15455	2022-08	ECF-PF-15455
121	717630602V-717680602V-15551	2022-08	ECI-PF-15551
122	918484094V-37384	2022-08	ECF-PF-37384
123	11046	2022-08	ඊසී 01 (ECD-PF-11046)
124	856530590V-28872	2022-34	ඊසී 01 (ECI-PF-28872)
125	835120015V-25680	2022-34	ඊසී 01 (ECM-PF-25680)
126	915780601V-38476	2022-34	ECJ-PF-38476
127	805102772V-25023	2022-34	ඊසී 01 (ECJ-PF-25023)
128	25007	2022-34	ECN-PF-25007
129	907262138V-37586	2022-34	ECN-PF-37586
130	30337	2022-34	ECF-PF-30337
131	30594	2022-34	ECA-PF-30594
132	199272902149-271	2022-34	2022-06-22-271 දිස්ත්‍රික් මහ රෝහල ඇමිලිපිටිය
133	926912291V-40523	2022-34	ECC-PF-40523
134	254	2022-34	ECC-PF-2021-254
135	29370	2022-34	ඊසී 02 (ECC-PF-29370)
136	39502	2022-34	ECC-PF-39502
137	27123	2022-34	ඊසී 02 (ECC-PF-27123)
138	K. Wijayasinghe	2022-34	(ECW-PF-21778)
139	20092	2022-38	TCS-D-PF-20092
140	23063	2022-38	TCS-Y-PF-23063
141	24671	2022-38	TCS-Y-PF-24671
142	26512	2022-38	TCS Senior Registrar in Plastic Surgery
143	22249	2022-38	TCS
144	21753	2022-51	ඊසී 02 (ECK-PF-21753)
145	742520710V-20213	2022-51	ඊසී 02 (ECG-PF-20213)
146	20151	2022-51	ECS-PF-20151
147	21856	2022-51	ECM-PF-21865
148	896993780V-36239	2022-51	ECA-PF-36239
149	851710825V-29395	2022-72	TCS-Y-PF-29395
150	1204	2022-72	ECC-PF-2021-1204
151	796790660V24686	2022-72	ECC-PF-24686
152	878170776V-32647	2022-72	ECA-PF-32647
153	813023083V-27198	2023-05	ECG-PF-27198
154	817233902V-26279	2023-05	ඊසී 02 (ECK-PF-26279)
155	857913256V-30357	2023-05	ECF-PF-30357
156	877041514V-34445	2023-05	ECF-PF-34445
157	893024140V-36224	2023-05	ECA-PF-36224
158	S. Hamdaan	2023-05	ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල TR-DGH-PF-OL-E-4
159	13441	2023-43	මහනුවර පානික රෝහල EW-MO-13441(2276)
160	13241	2023-43	මහනුවර පානික රෝහල EW-MO-13241
161	13057	2023-43	මහනුවර පානික රෝහල EW-MO-13057
162	63	2023-43	TCS
163	790271602V-22067	2023-55	ECK-PF-22067
164	26872	2023-55	ECK-PF-26872
165	198632510059-30835	2023-55	ECN-PF-30835
166	847190523V-7466	2023-55	ECG-PF-7466
167	755021482V-20179	2023-55	ECB-PF-20179
168	917060142V-20180	2023-55	ECG-PF-20180
169	780781106V-26481	2023-55	ECK-PF-26481

170	29678	2023-55	ECK-PF-29678
171	198884500459-35116	2023-55	ECN-PF-35116
172	818583150V-26309	2023-55	ECM-PF-26309
173	865310854V-29111	2023-55	ECF-PF-29111
174	735653504V-18237	2023-55	ECK-PF-18237
175	896440080V-36118	2023-55	ECJ-PF-36118
176	27019	2023-55	ECF-PF-27019
177	827683655V-280	2023-55	රත්නපුර ශික්ෂණ රෝහල (THR-E10-MO-PF-280)
178	846360069V-27774	2023-55	ECK-PF-2774
179	827712752V-26756	2023-55	ECK-PF-26756
180	W. D. Fernando	2023-55	NURCE
181	24478	2023-55	ECK-PF-24478
182	842431719V-33095	2023-55	ECL-PF-33095
183	27089	2023-58	ඊසී 01 ECC-PF-27089
184	13942	2023-58	මහනුවර ජාතික රෝහල EW-MO-13942
185	30835	2023-58	ECN-PF-30835
186	873333200V-30785	2023-58	ECF-PF-30785
187	38905	2023-58	ECC-PF-38905
188	M.B.M. Nisam	2023-58	දිස්ත්‍රික්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ගාලා (RDHS-GL-EA-MO-PF-80-2023
189	13657	2023-58	මහනුවර ජාතික රෝහල EI-MO-13657)
190	M.A Falil	2023-58	රත්නපුර ශික්ෂණ රෝහල (THR-E24-SMO-PF-AC-08) (ECC-PF-28341)
191	18143	2024-01	ECK-PF-18143
192	35089	2024-01	රත්නපුර ශික්ෂණ රෝහල THR-E1-MO-PF-99 (ECG-PF-35089)
193	287	2024-01	රත්නපුර ශික්ෂණ රෝහල THR-E10-MO-PF-287
194	822922350V-27491	2024-01	ECK-PF-27491
195	24449	2024-01	ECS-PF-24449
196	651	2024-01	අක්ෂි රෝහල කොළඹ EA-MO-651
197	29068	2024-01	ECG-PF-29068
198	29523	2024-01	ECD-PF-29523
199	875870742V-31065	2024-01	ECK-PF-31065
200	22098	2024-01	ECK-PF-22098
201	30340	2024-01	ඊසී 02 (ECK-PF-30340)
202	69	2024-02	NURCE
203	449	2024-02	ජාතික රෝහල කෙළඹ AOS-01-PF-MO-449
204	6454	2024-02	ශික්ෂණ රෝහල පේරාදෙණිය THP-DEA-DS-PF-6454
205	104	2024-02	ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහල WEA-MO-104
206	964	2024-02	මූලික රෝහල අක්කරපත්තුව DH-AKP-PF-MO-694
207	152	2024-02	NURCE
208	348	2024-02	ජාතික රෝහල මහනුවර EI-AOO-348
209	12144	2024-02	ජාතික රෝහල මහනුවර EI-AOO-12144
210	198273302453-615	2024-02	අක්ෂි රෝහල කොළඹ EA-MO-615
211	12768	2024-02	ජාතික රෝහල මහනුවර EI-AOO-12768
212	Y. Peethambaram	2024-02	ජාතික රෝහල මහනුවර EI-AOO-1275A
213	816530938V-14099	2024-02	ජාතික රෝහල මහනුවර EW-MO-14099
214	766580033V-22268	2024-02	ජාතික රෝහල මහනුවර EW-MO-13587
215	C.R Gunaratne	2024-02	ශික්ෂණ රෝහල කරාපිටිය (THKA-E-2-PF-Acting CONS)
216	531	THO-2022-01	දකුණු කොළඹ ශික්ෂණ රෝහල EA-PF-531
217	440	THO-2022-01	දකුණු කොළඹ ශික්ෂණ රෝහල EA-PF-440
218	P.P.J.Hemantha	THO-2022-01	දකුණු කොළඹ ශික්ෂණ රෝහල

219	561	THO-2023-01	මධ්‍යම පළාත් සේවා රෝහල THB-EA-MO-PF-561
220	T.D.Suriyagoda	THO-2023-01	නැගෙනහිර කොළඹ මූලික රෝහල HRM-A-PF-MO
221	T.C.Veerakkodi	THO-2023-01	ස්වසන රෝග මර්ධන හා ළය රෝග ලිපිබද ජාතික වැඩසටහන
222	17882	THO-2023-01	ECL-PF-17882
223	W.C.M.Chaudhary	THO-2023-02	රත්නපුර සෞඛ්‍ය රෝහල THR-E01-MO-PF-296
224	K.A.N.Jayasinghe	THO-2023-02	ECQ-PF-D-2007-252
225	9860		TCS BRANCH
226	13328		TCS BRANCH
227	19816		TCS BRANCH
228	20656		TCS BRANCH
229	26208		TCS BRANCH
230	776100714V		අක්ෂි රෝහල කොළඹ
231	692160614V		අක්ෂි රෝහල කොළඹ
232	820020383V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
233	830823328V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
234	856130762V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
235	847522844V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
236	876300540V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
237	871353735V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
238	872203397V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
239	905092375V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
240	883064569V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
241	856642577V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
242	896763385V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
243	893024140V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
244	863504465V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
245	908383966V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
246	906181355V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
247	199100702862		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
248	896862006V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
249	198925903515		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
250	922903670V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
251	955140222V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
252	198385500754		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
253	915661475V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
254	927483459V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
255	921700679V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
256	848233170V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
257	927712067V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
258	923313940V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
259	938240221V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
260	198267003679		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
261	937401639V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
262	875270010V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
263	923174397V		අධ්‍යක්ෂ වෛද්‍ය සේවා අංශයේ දත්ත පද්ධතිය
264	8335		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
265	627186916V-8553		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
266	8738		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
267	8824		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
268	9004		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
269	622221039V-9102		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
270	9904		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
271	10040		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
272	10283		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
273	10321		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු

332	22833		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
333	23132		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
334	23648		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
335	791751861V-23652		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
336	23783		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
337	24360		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
338	806350010V-24659		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
339	24913		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
340	811500798V-25583		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
341	821411963V-25584		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
342	825161732V-25780		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
343	827250120V-25911		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
344	838121241V-26114		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
345	811310921V-26303		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
346	836251245V-26462		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
347	26484		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
348	850133123V-27423		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
349	842431158V-27517		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
350	835614271V-28189		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
351	852101784V-28608		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
352	876471876V-31166		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
353	885390277V-33027		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
354	892891788V-33438		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
355	905103008V-33666		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
356	895971200V-33924		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
357	897750546V-35121		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
358	885191835V-35929		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
359	892441251V-36115		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
360	663141139V-13391		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
361	13456		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
362	762972026V-20418		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
363	W.S.P.K.Weeraharan		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
364	W.M.S.S.Wijesuriya		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
365	Rupasingha Rupasi		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
366	A.P.Ruwanpura		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
367	C.P.D.Silva		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
368	C.D.Bandara		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
369	T.M.Gangodawila		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
370	M.B.Palipana		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
371	C.M.P.Peiris		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
372	A.Pranash		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
373	B. A. S.Premaratne		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
374	D.J.Jayasinghe		අමාත්‍යාංශ විෂය ලිපිකරු තොරතුරු
375	12075		ඊසි 01
376	12267		ඊසි 01
377	13755		ඊසි 01
378	700430898V-14656		ඊසි 01
379	15799		ඊසි 01
380	721961117V-16003		ඊසි 01
381	16544		ඊසි 01
382	717933087V-16802		ඊසි 01
383	17187		ඊසි 01
384	17585		ඊසි 01
385	18135		ඊසි 01
386	18460		ඊසි 01
387	I.W.M.J.K.Imran		ඊසි 01
388	763030920V-20437		ඊසි 01
389	762590182V-21138		ඊසි 01

390	771410944V-21683		ඊස 01
391	21817		ඊස 01
392	22238		ඊස 01
393	793242883V-22828		ඊස 01
394	766841147V-23173		ඊස 01
395	24013		ඊස 01
396	780380373V-24187		ඊස 01
397	823321945V-25481		ඊස 01
398	836573706V-27712		ඊස 01
399	28596		ඊස 01
400	860991330V-28959		ඊස 01
401	856582400V-30204		ඊස 01
402	681960805V-14248		ඊස 01
403	15419, 15418		ඊස 01
404	D.G.K.W.S Bandara		ඊස 01
405	A.D.H.Rathnayake		ඊස 01
406	662710920V-12362		ඊස 02
407	12496 - 24696		ඊස 02
408	13040		ඊස 02
409	13482		ඊස 02
410	13678		ඊස 02
411	14255		ඊස 02
412	16264		ඊස 02
413	691521940V-16751		ඊස 02
414	18093		ඊස 02
415	723182697V-20320		ඊස 02
416	22252		ඊස 02
417	22311		ඊස 02
418	22457		ඊස 02
419	22700		ඊස 02
420	23623		ඊස 02
421	23676		ඊස 02
422	23822		ඊස 02
423	197810202411-23983		ඊස 02
424	24086		ඊස 02
425	K.D.C.J.Dayajeewa		ඊස 02
426	781262773V-26143		ඊස 02
427	H.P.P.Warnakulasooriya		ඊස 02
428	K.D.M.D.P.Dissanayake		ඊස 02
429	M.D.M.S.Perera		ඊස 02
430	895120634V		කුරුණෑගල ශික්ෂණ රෝහල
431	771410944V		ගම්පොල මූලික රෝහල
432	816510570V		ජාතික බෝවන රෝග විධායකනය
433	806240168V		ජාතික බෝවන රෝග විධායකනය
434	796270462V		ජාතික බෝවන රෝග විධායකනය
435	921200102V		ජාතික බෝවන රෝග විධායකනය
436	198671202915		ජාතික බෝවන රෝග විධායකනය
437	D.M.A.M.Athapattu		ජාතික රුධිර පාරවිලයන සේවය
438	S.Murthy		දකුණු කොළඹ ශික්ෂණ රෝහල
439	776551503V		දිස්ත්‍රික් මහ රෝහල නාවලිය
440	885581498V		නැගෙනහිර කොළඹ මූලික රෝහල
441	865181337V		නැගෙනහිර කොළඹ මූලික රෝහල
442	786882630V		නැගෙනහිර කොළඹ මූලික රෝහල
443	891063687V		නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල
444	897290235V		නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල
445	785822846V		නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල
446	772410280V		බදුල්ල පළාත් මහ රෝහල
447	810511010V		බදුල්ල පළාත් මහ රෝහල

448	770524083V		බදුල්ල පළාත් මහ රෝහල
449	861431495V		බදුල්ල පළාත් මහ රෝහල
450	805311290V		බදුල්ල පළාත් මහ රෝහල
451	701420080V-17861		මහ රෝහල පේරාදෙණිය
452	725570147V		මහ රෝහල පේරාදෙණිය
453	691203077V		මහ රෝහල පේරාදෙණිය
454	672453488V		මහ රෝහල පේරාදෙණිය
455	706662227V		මහ රෝහල පේරාදෙණිය
456	699772320V		මහ රෝහල පේරාදෙණිය
457	795630880V		මහනුවර පානික රෝහල
458	P.Subramaniam		මහනුවර පානික රෝහල
459	847350555V		මහනුවර පානික රෝහල
460	717671848V		මහනුවර පානික රෝහල
461	731962413V		මහනුවර පානික රෝහල
462	766571956V		මහනුවර පානික රෝහල
463	737210014V		මහනුවර පානික රෝහල
464	751652046V		මහනුවර පානික රෝහල
465	755301736V		මහනුවර පානික රෝහල
466	753632190V		මහනුවර පානික රෝහල
467	727211900V		මහනුවර පානික රෝහල
468	896763385V		මහනුවර පානික රෝහල
469	803262314V		මහනුවර පානික රෝහල
470	702400210V		මහනුවර පානික රෝහල
471	832832976V		මහනුවර පානික රෝහල
472	818633343V		මහනුවර පානික රෝහල
473	723581338V		මහනුවර පානික රෝහල
474	718651131V		මහනුවර පානික රෝහල
475	762732408V		මහනුවර පානික රෝහල
476	V N.D.R.Malgoda		මහනුවර පානික රෝහල
477	817071058V		මූලික රෝහල ගම්පොල
478	807421981V		මූලික රෝහල ගම්පොල
479	800792878V		මූලික රෝහල ගම්පොල
480	660710396V		ශ්‍ය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන
481	776062812V		ශික්ෂණ රෝහල අනුරාධපුරය
482	786527130V		ශික්ෂණ රෝහල අනුරාධපුරය
483	822313124V		ශික්ෂණ රෝහල මහමෝදර
484	K.S.Vijayaratne		ශික්ෂණ රෝහල රත්නපුර
485	S.K.Rajapaksha		

සේවය හැරයාමේ නිවේදන නිකුත් නොකළ අවස්ථා

අනු අංකය	පෞ.ලි.ගො. අංකය	අවසාන වරට සේවය කළ දිනය - නිවාඩු කාලය අවසන් වන දිනය හා වෙනත් කරුණු	අමාත්‍යාංශ පිළිතුර
1	18316	2020-07-01	විදේශ නිවාඩුව අවසන් කර සේවයට වාර්තා කළ දිනය විමසා අදාළ රෝහල-ආයතනය වෙතින් විමසා ඇති අතර ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලැබී නොමැති බැවින් අනුමත විදේශ නිවාඩුව අවසන් වන දිනයේ සිට සේවය හැරයාමේ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
2	15242	2009-06-24	2009.05.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි සේවය හැරයාමේ නිවේදනය නිකුත් කර ඇත
3	16041	2009-01-14	2009.01.13 දින සිට ක්‍රියාත්මක වන පරිදි සේවය හැරයාමේ නිවේදනය නිකුත් කර ඇත
4	37820	2024-01-19	විදේශ නිවාඩුව දීර්ඝ කිරීමට ඉල්ලා ඇති බැවින් ඒ සඳහා රෝහල් අධ්‍යක්ෂ වෙතින් නිර්දේශ වමසා ඇතත් මේ දක්වා ඒ සඳහා පිළිතුරු ලැබී නොමැත. විදේශ නිවාඩුව දීර්ඝ කළ නොහැකි බැවින් අවසන් වරට සේවය කළ දිනය විමසා සේවය හැරයාමේ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
5	40095	2024-01-01	නිලධාරියා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමට ඉල්ලා ඇති අතර අඩුපාඩු දන්වා යැවූද ඒ සඳහා මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බැවින් අවසන් වරට සේවයට වාර්තා කර ඇති දිනය විමසා සේවය හැරයාමේ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
6	19942	නිලධාරියා සේවයේ සිටිද නැද්ද යන්න පිළිබඳ තහවුරු නොවීය	අංශය සතුව පවතින ලිපිගොනුවේ නිලධාරියාගේ පත්වීම් ලිපිය පමණක් ඇති බැවින් මෙම නිලධාරියා සේවයේ සිටිද යන්න සොයා බලා ඉදිරි කටයුතු සිදු කරන බව දන්වමි.
7	37660	වැඩ භාරගත් දිනයක් හෝ සේවයේ යෙදී සිටින බවට තොරතුරු නොමැත	ආයතන ප්‍රධානියා විසින් සේවය හැරයාමේ නිවේදනය නිකුත් කර ඇති බැවින් අදාළ ලියවිලි ගෙන්වාගෙන ලිපිගොනුව යාවත්කාලීන් කිරීම සඳහා කටයුතු යොදා ඇත.
8	35948	සේවයෙන් ඉල්ලා අස්වීමක් ඉල්ලා ඇති නමුත් අනුමැතිය ලබා දී නොමැත	නිලධාරියා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමට ඉල්ලා ඇති අතර අඩුපාඩු දන්වා යැවූද ඒ සඳහා මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බැවින් අවසන් වරට සේවයට වාර්තා කර ඇති දිනය විමසා සේවය හැරයාමේ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.